

Dedicated.

BY SPECIAL PERMISSION

• • TO HIS MAJESTY

SOMDETH PIAPARAMENDRA MAHA CHULALON KOVN,

KING OF SIAM,

de, de, de,

BY THE EDITOR,

WASKADUWT SUBHUTI, P. N. M. R.,

Buddhist High Priest

PREFACE

The volume now presented to the world, entitled "*Abhidhānappadīpikā*," is a Dictionary of Pāli Synonyms, of the highest authority, which holds the same place in the Pāli Literature as the celebrated "*Amarakośha*" does in the Sanskrit. It was compiled by a learned Buddhist Priest of this Island of the name of Moggallāna, who lived in the reign of Parīkkrama Bāhu the Great (A D 1153, A B 1696), and who resided in the monastery of Jetawane in the city of Polonnaruwa, under the patronage of that monarch.

To render the present edition generally acceptable to the public, the Editor has given the interpretation of each Pāli word in the English and Sinhalese languages, having carefully compared the text with the best Commentaries and Glossaries on the work extant in the country, and inserted numerous Notes, which he trusts will be found useful.

To enable the student to separate each word of the text from contiguous terms which affect their initials and finals he has introduced marks of punctuation, which are intended to serve a double purpose, viz, to distinguish one word from another, and to indicate their genders. A full stop or period is placed after nouns of the masculine gender, a comma after those of the neuter gender, and a small "f" to denote the feminine gender, and in instances in which a word may be used in two genders, both the marks are retained.

To obviate the difficulties which the student is likely to experience in separating the words which have coalesced into each other by the rules of Sandhi, or permutation, the Editor has inserted a small figure near every word which is affected by those rules, referring to an Appendix in which the words are separated one from the other, with numerical references to the pages in which they occur.

The number of Synonyms for each particular object is indicated by a large figure near each marginal reading in Sinhalese and the mere explanatory words are separated from the words, of which the sense is exhibited, by parentheses.

The Editor has much pleasure in being able to append to this Edition a list of all the words in *Abhidhānappadīpikā* and *Elak-kharakōśa* alphabetically arranged, with references to the stanzas in

the texts where they occur, thus enabling the student to derive from this work the additional benefit of a Pali Dictionary. All the words comprised in the two classes *Anekaṅkita* (Homonyms) and *Avyaya* (Indeclinables), and also all *Upasargas* (Prefixes) and *Nipatas* (Adverbs &c), have also been alphabetically arranged in 'to separate lists and placed after the section treating of the dissolution of the component parts of words, these lists (the words in which are also embodied in the principle list referred to) are intended to help the student to acquire a thorough knowledge of all the words of the classes to which they belong, their meanings, &c

The Appendix also contains two valuable little works which will prove extremely useful to the Pali student. The first, entitled *Ēlak kharaḷḷa*, is a small vocabulary of words of various significations ending in certain final letters, compiled by a very learned Buddhist Priest in Burmah named Saddhamma Kittā, and the other, entitled *Wibhattyattha*, affords examples of the Pali Cases.

The Editor cannot allow this opportunity to pass without offering grateful thanks to the Ceylon Government for sanctioning the printing of this work at the Government Printing Office.

He also feels it his duty to tender his warmest thanks to Mr, G J A SKEEN, the Government Printer, and to Mr H C COTTE, the Assistant Government Printer, for the assistance and facilities they have accorded to him in carrying this work through the Press.

WASKADUWE SUBHUTI, P N M R ,

Buddhist High Priest

Colombo, 27th October, 1900

සිංහලපනත.

ශ්‍රී බ්‍රිතාන්තයෙන් 1896 දී ලක්දිව රජ පැමිණි පරනක්‍රමබාහු නම්
 කරග්‍රෙහස්සන්ගේ කාලයෙහි, එම රජ විසින් කරවනලද
 ජෙනවනනම් මහා විහාරයෙහි වැඩසිටිය මෞද්ගලායන ස්ථිරයන්
 වහන්සේ විසින් රචනා කරනලද අභිධානප්‍රදීපිකා නම්වූ මෙම
 ප්‍රකරණය පාළිභාෂාව ඉගැන්වීමෙහි උත්සාහවත් සියල්ලන්ට අත්‍ය
 තොරපකාරීවූ පොතක්ය එහෙත් මදක් දුරට නුගත් අයවලුන්ට
 (සහනය කැඟිව) මෙම පොතෙන් ප්‍රයෝජන ගැනීම අපහසුබවද,
 අතින් අතට ලියනලද පොත් බොහෝ වරද බවද, එසේත් මෙය
 අධ්‍යාපන සහිත නිසා ලියවාගැනීමත් දුෂ්කරබවද, යනාදිය කල්පනා
 කොට සහන විකාශයටත් සමකර බලා, පදවෙස්ද ලිඛිතහෙදදිය හා
 සිංහල ඉංග්‍රීසි වචනත් ඇතුළු වචන මීට ප්‍රයෝජනවත් අමුතු
 කාරණාත් එකතුකොට සියලුදෙනාටම ප්‍රයෝජන ගැනීමට පහසුවූ
 විධියකට යොදා, සලික් මෙයට අවුරුදු 11^ව කට පමණ ප්‍රථම බුරුම
 රටේ රහනාපුර නුවර විසූ ඉතා ප්‍රසිද්ධ සම්මයෙක්වූ ධම්මනීති නම්
 ස්ථිරයන්වහන්සේ විසින් සාදනලද (එකාසාර නාමයන්ගේ අනෙ
 කාථියක්වූ) එකකවරපොස නම් ඉතා මාහැඟි ප්‍රකරණයද, මෙයට
 අවුරුදු 419 කට පමණ ප්‍රථම එම රටේ අරිමඤ්ඤ නුවර රජකම් කළ
 රජකෙනෙකුගේ කුමාරිකාවක් විසින් සාදනලද (උදහරණ සහිත
 විහසුනින්ගේ අපි ප්‍රකාශවූ) විහසුනක් නම් සුළු ප්‍රකරණයද, යන
 පොත් දෙකත් පාළිභාෂාව ඉගැන්වන්නා අයවලුන්ට ඉතා ප්‍රයෝජන
 වත් හෙයින් මෙහි අගට සම්බන්ධකොට අවුරුදු 11^ව කට පමණ ප්‍රසිද්ධකෙළෙමි

1 මෙහි ගාථාවල නම් වෙන්කරගැනීම පහසුවන පිණිස නාමයක්
 නාමයක් පාසා තිත් හෙවත් සලකුණු දමා ඒ සලකුණුවලින්ම ඒ ඒ
 නාමයන්ගේ ලිඛිතහෙදය හතවාදීම පිණිස පුල්ලිගු නාම ලඟට
 මෙලෙස (.) ලකුණක්ද, සුල්ලිගු නාම ලඟට මෙලෙස (අ) ලකුණක්ද,
 නපුංසකලිගු නාම ලඟට මෙලෙස (,) ලකුණක්ද විලිඛිත නිලිඛිත
 නාමයන් ලඟට ඒ ඒ ලකුණු මිශ්‍රකිරීමෙන්ද යෙදුවෙමි.

2 සකි විමෙන් බවට නාමයන් වෙන්කරගැනීම පහසුවන
 පිණිසද, සකික්‍රමය දැනගැනීම පිණිසද, ඒ ඒ සකි ලග ඉතා සිහින්
 ඉලක්කවලින් සලකුණුකොට ඒ සියල්ල පොතේ අවසානයෙහිදී
 පද බිඳ දමා අහ

3 මෙහි ශාථාවල ඒ ඒ ද්‍රව්‍යාදියට නම් දක්වාගණ යන අතර දක්වා තිබෙන නිපාතාදිය වෙන්කරගැනීම පිණිස මෙලෙස () ලකුණක් දමා ඇතුළත් ඇර ඒ ඒ ද්‍රව්‍යාදියට දක්වා තිබෙන නම් ගණන් පහසුවෙන් දැනගැනීම පිණිස සිංහල වචනලඟ ඉලක්කම්දමාත් ඇත

4 නවද 1862 දීද, 1883 දීද, යන පලමුවෙනි දෙවෙනි වාරදෙකේදීම මෙම පොතට සම්බන්ධීකරණව නොලැබුණා වූ ඉතා මැදගත් ප්‍රයෝජනවත් අකාරදියක්ද, (ඒ නම් අභිධානපසදීපිනාවට අයිති සියලුම වචන හා එකකරකොසගේ සියලු අනෙකාපි අසරද, අකාරදී පිළිවෙලට යොදා ඒ ඒ වචන සදහන්වනුලබන ශාථාවල අඩකද ඒ වචනවලට අනතුරුව යොදා සාදනලද අකාරදිය) මේ 3 වෙනි වාරයෙහි මෙහි අගට යොදන්ව පුළුවන්වීමද අපට මගත් සතුටක්වත් ඇර, මෙම පොතෙහි ප්‍රයෝජනගන්නා ගවතුන්වද අභිධානපසදීපිනාවෙන් ලැබියයුතු ප්‍රයෝජනය පමණක් නොව, පාලිඅකාරදිය සින් ලැබියහැකි ප්‍රයෝජනයද මෙයින්ම ඉපදවනබවද, අනෙකාපි, අව්‍යය යන වග්දෙකට අයිති සියලුම අනෙකාපි නාමයන් හා සියලුම උපසග්ගනිපාගයන්ද මෙපමණයයි දැන ඒවායේ අභිදිය දැනගැනීමට උපකාරවූ පුළු අකාරදී දෙකක් වෙන්වෙන් වියයෙන්ද, (මෙහි පදවෙස්ද කාණ්ඩයට අනතුරුව) යොදනලද නමුදු ඒ සියලු අනෙකාපි නාමාදිය මුලින් සියනලද අකාරදියවත් අඩංගුව ඇති බවත් මෙයින් දැනුම්දෙමි

නවද මෙය භාවිතාකරන්නා වූ ආයුතීකයින්ගේ අත්වලට නිවරදිවූ පොතක් දෙනු පිණිස තවත් පඩිතයින්ගේ ආධාරත් ඇතුළු මෙහි වචන ගුඩකිරීමට උත්සාහගත් නුමුත්, සත්‍ය වීනා දෙකෙහි පවා සමහර වචන එකකට එකක් වෙනස්ව තිබීමෙන් හා අවිවුකැසීමේදී අකුරු අඩු මැසීමෙන් වූද, අප ප්‍රමාදභ්‍රමාදදිය ගජනයකලාවූද, යම් යම් දෙස්, මේ 3 වෙනි වාරයෙහිද ඇතිවෙන්ව පුළුවන, ඒවා පඩිතයින් කරා එලඹ පිළිවිසීමෙන් දැනගන්නා මෙන් ඉල්ලාසිටිමි

WASKADUWE SUBHUTI, P N.M R ,
Buddhist High Priest.

වස 2111 දීය

ERRATA.

ගාථාවල සුඛිපත්‍රය.

| ගාථාව. | අශුඛ. | ශුඛ. |
|--------|---------------|---------------|
| 2 | නිව්වච්ඡුනිති | නිව්වච්ඡුනිති |
| B 2 | මහෙසී | මහෙසී |
| 71 | චතද්දසී | චතුද්දසී |
| 236 | කුට්ඨාරිකා | කුට්ඨාරිකා |
| 265 | කපොණ්ණ | කපොණ්ණ |
| 267 | තජ්ජනාදී | තජ්ජනාදී |
| 301 | තෙලපණ්ණිකං | තෙලපණ්ණිකං |
| " | තිලපණ්ණි | තිලපණ්ණි |
| 336 | පීමේ | පුමේ |
| 417 | බෙත්තාජ්චො | බෙත්තාජ්චො |
| 450 | පරනාං (ව) | පරනාං (ව) |
| 463 | වාත | වාථ |
| " | පුපාපුපා | පුපාපුපා |
| 467 | මධො | මණ්ඨො |
| 509 | වෙණ්ණ | වෙණ්ණ |
| 512 | සමරී | සමරී |
| 520 | දීපකො | දීපකො |
| 624 | බගාඛජා | බගාඛජා |
| 636 | අලී | අලී |
| 647 | බීජකොසො | බීජකොසො |
| 805 | පුමෙසුත්ථ | පුමෙසුත්ථ |
| 823 | දුරුබ්බිත්ථං | දුරුබ්බිත්ථං |
| 835 | ධම්මවඤ්ඤි | ධම්මවඤ්ඤි |
| 841 | පසතො | පසතො |
| 891 | පතනියං | සතනියං |
| 909 | චංස | චංස |
| 927 | ධකුද්දකරංණ | ධකුද්දකරංණ |
| 928 | සයංකරෙ | සයංකරෙ |
| 932 | පදුනො | පදානො |
| 943 | ඉතිවුට්ඨාව | ඉතිවුට්ඨාව |
| 948 | ගවෙකො | ගවෙකො |
| 972 | ගහණිත්ථියං | ගහණිත්ථියං |

ABHIDHĀNAPPADĪPIKĀ.

වුදුරජ 32

1
 බ්‍රුවො දසබලො සත්ථා
 සබ්බසංඝො දීපද්‍රව්‍යවො
 චුච්චෙදො භගවා නාමො
 චක්ඛො 1 ගිරසො චුච්චි

Buddh

2
 ලොකනාමො 2 නභිටෙර
 මහෙපි (ව) විනායකො
 සමනතවක්ඛු සුභතො
 භූමිපඤ්ඤො (ව) මාරජි

3
 නරසිංහො නරවරෙ
 ධාමරජ මහාචුච්චි
 දෙවදෙවො ලොකගරො
 ධම්මසංඝො නම්භතො

4
 සැමො සම්මාසංක්‍රමො
 වරපඤ්ඤො (ව) නායකො
 ජිනො] සඤ්ඤො (න) සිව්ච්චි
 සුචොදනි (ව) ගොතවො

ගෞතමවුදුරජ 7

Gotama Buddha

5
 සඤ්ඤාසිංහො (නම්) සඤ්ඤා-
 -චුච්චි (වා) 3 දිව්ච්චි (ව)

තිව්ච්චි 46

6
 මොහොතො තීරෙතො තිඤ්ඤාතො,
 දීපො තණ්හකවසො පරො,
 කාණො, ලෙණො, 4 මරුපො, (ව)
 සත්තො, සම්මො, 5 මහාලොකො,

Nirvana

7
 අසංවිතො, සිට, 6 මම්මො, සුදුඤ්ඤො,
 පරසණො, සරණො, 7 මම්මිතො, (නම්)
 අනාසවො, ධුම්මො, 8 මම්මිදසනො, 9 කම්මො,
 10 පලොකිතො, තිපුණො, 11 මහානාමො, 12 මහාධරො,

| | | |
|---------------|---|---|
| | 8 | |
| | දුක්ඛකවයෝ ¹ ව්‍යාපජ්ඣො, (ව) විවිධවං ඝබ්බි, කෙවලං, අපවයොනා විරහො (ව) පඤ්ඤං, අවිජ්ඣං, පදං, | |
| | 9 | |
| | යොගජනකමො පාර, ² (ම 8) මුක්ඛිඤ්ඤා සන්ඛිඤ්ඤා විසුඤ්ඤා යො විමුක්ඛා ³ සංඛතඛාභුඤ්ඤා සුඤ්ඤා නිබ්බුතියො (සිසුං) | |
| | 10 | |
| රහස්සු 4. | විණාසවො (භු) ⁴ සෙකෙට්ඨා (ව) | Rahats or Priests of Buddha who have destroyed all the evil passions Heaven |
| දෙවිපලාව 5 | විහරහො (තථා) රහා දෙවලොකො දිවො ආශිකා නිදිවො තිදසාලො | |
| | 11 | |
| දෙවියෝ 14 | නිදසා (භු) ⁵ මරු දෙවො විබුධා (ව) සුඛාසිනො සුර මරු දිවොනා (වා) ⁷ මනභා සභ්‍යාචාරියො | Gods or deities |
| | 12 | |
| | නිජ්ජරු ⁶ නිමිසා දිබ්බා (අසුමෙ) දෙවතානි, ⁸ (ව) | |
| | 13 | |
| දේවියෝති 8 | සිවො භතො (ව) ගඤ්ඤිඤා ගුණනො ගඤ්ඤි රහස්සා කම්මකො (ව) පිඤ්ඤා ⁹ (දි නිදිඤ්ඤා දෙවියොනියො) | Different orders or gods |
| | 14 | |
| අසුරයෝ 4 | සුඛිඤ්ඤා සුරජිඤ්ඤා අසුර දුක්ඛා (සුමො) (තඤ්ඤාසසා) පඤ්ඤාදො සම්මෙ ඛලි (ආදියො) | Titans |
| අසුරවිද්වෙස 3 | | Different orders of Asuras or Titans |
| | 15 | |
| මුක්ඛියා 8 | පිතාමහො පිතා ලොකොකො (තථා) සුර | Brahma |

* "දෙවතා ඵව ඡද"

| | | |
|----------------|--|------------------------------------|
| විසඳු 5 | <p>16</p> <p>වාසුදේවො හරි කණො කොසවො චකකපාණ් 1 (ඵ) මහියසරෙ සිවො සුලී ඉසසරෙ පසුපතා 2 (ප)</p> | <p>Vi hru. Siswara, oriva.</p> |
| ජගතිරයා 6 | | |
| කදකුමරා 3 | <p>17</p> <p>හරෙ] (ව්‍රිභතා) කුමාරෙ (භු) වෙනො සහතිවරෙ (හල)</p> | <p>Kanda Kumara</p> |
| ගක්‍රයා 20 | <p>18</p> <p>සකොනා පරිඤ්ඤ දේව- -රජ වර්ජපාණ් (ව) සුජපති සහසකොනා මහිඤ්ඤ වර්ජව්‍රිධා</p> | <p>Sakra or Indra</p> |
| | <p>19</p> <p>වාසවො (ව) දසසත- -නාසනො හිදිවාසිභු සුරතාපො (ව) වර්ජ- -හරො (ව) භුතපතා 2 (ප)</p> | |
| මහුගේ හාගනීව 1 | <p>20</p> <p>වසවො කොසිකො දඤ්ඤ විභුභු පාතාසකො විධොපො] (ඵ) සුජතා 2 (ප) හරියා ඵ සුරභාවො</p> | <p>He C. Kort</p> |
| | <p>21</p> | |

| | | |
|---|--|---|
| මහුණේ ආසුබස 3 | <p style="text-align: center;">24</p> අසනී f (විසු) ක ලී සං, වජ්රං, (සුඛානුසංසකෙ) අවජ්රසයා f (ඤ්ඤං වුඛතා) රචනා f (වා) ¹ ලලිසා f (දසයා) | His weapon A goddess |
| දෙවනතෝ 4 | | |
| ශාඛාවිලෝක 1 දෙවි විමන 2 සුධා හෝජනස 3 | <p style="text-align: center;">25</p> දෙවිඤ්ඤා f (ඵ ගතිබ්බා) පවසිඛො, (ඤ්ඤාදසො) විමානො, (නිඤ්ඤං) වසච්ඤා, පිසුස, ² මමනා, සුධා f | A celestial musician A palace of the gods Celestial food, ambrosia |
| මහමෙර 5 | <p style="text-align: center;">26</p> සිනෙරු මෙරු නිදිවා- -ධාරෙ නෙරු සුමෙරු (ම) සුගඬුණේ ඊසධිණේ කරවිනො සුදසුනො | Mount Sumeru The seven mountains that surround Sumeru |
| සත්කුලපච් 7 | | |
| අභස්ගත 3 | <p style="text-align: center;">27</p> තෙමිනිණේ විතනනො අසුකතණ්ණා (කලාවලා) මතුකිනී f (තථා) ³ කාස- -නනා f සුරකදී f (පහඵ) | The celestial river |
| පරසතු රුක 2 | <p style="text-align: center;">28</p> නොවිලාණේ (තථා) පාරි- -වජ්ඣනනො පාරිජ්ඣනනො කපරුකෙඛා (තු) සනඛානා (⁴ දසො දෙවදුමා සිසුං) | A tree in heaven The celestial tree which confers one's wishes |
| දෙවිරුක 2 | | |
| සුචි, පශ්චිම, උතුරු, දිශාදේව 1 } දකුණුදිශාව 1 අනුදිග 2 . . | <p style="text-align: center;">29</p> පාවි f පතිවුඤ්ඤා ⁵ දිවි (ඤ්ඤා) (සුඛං පච්චි උඤ්ඤා) (දිසාඵ දකුණිණො) ⁶ පාවි විදිසා f ⁷ නුදිසා f (හසව) | The East. The West. The North. The South. An intermediate point |
| දිගැත්තු 8 | <p style="text-align: center;">30</p> ඵඤ්ඤා පුච්චිනො වාචිනො කුච්චිදො ⁸ ඤ්ඤා සුපඵදනො සබ්බකුච්චිතො සුපඵච්චිනො (දිසා ගජ) | Elephants at the points |
| ධර්මසමු වර රජ 2 විරුලුභවර රජ 2 විරුපාසා නං } වර රජ 2 | <p style="text-align: center;">31</p> ධර්මසමු (ම) ගතිබ්බා- -චිපපා] කුච්චිකුච්චි (හ) විරුලුභනො] විරුපකෙඛා (තු) නාගාසිපති ⁹ (විනො) | Dharta Rashtra Virulha. † Virupaksha. ‡ |

* The regent of the East and chief of the Gandhabbas, or celestial musicians
 † The regent of the South and chief of the Kumhbandas
 ‡ The regent of the West and chief of Nagas

| | | |
|--|---|---|
| <p>වෙවුරුණ නම } වරංජ 4 } ඔහුගේ නුවර 2 } ඔහුගේ ආයුධය 1 }</p> | <p>32 සන්ධානිපො වෙසාවගේ කුවෙරේ නරවාහනො ආලකා f ¹ ලකමකු f (සස පුරී) (පහරණ) ගද f</p> | <p>Vaishavana. * His city His weapon</p> |
| <p>ශිභි 18</p> | <p>33 (වතුදාසන මධිපා පුබ්බාදිනං නමා ඉමෙ) ජනවෙදෙ සිඛි ජෙති * පාවනො දහනො ² නලො</p> | <p>Fire</p> |
| <p>ශිභිසිදු 3 ගිණිපුපුර 2 අළු 3</p> | <p>34 හුනාවනො ¹ විමා ධුම- -කෙහි ⁴ ගහි ගිනි භානුමා තෙජෙ ධුමසිඛො වාසු- -සඛො (ව) තණතවනනි</p> | <p>Flame A spark Ashes calcined powder</p> |
| <p>උණුඅළු 1 අඟුරු 1 ගිනිපෙතෙලි 2 දර 5</p> | <p>35 වෙසානරේ හුනාසො (ඵ) සිඛා f ජලා f ² විචි f (වා පුමෙ) විපජුලිතා, සුලිභං, (ව) භසමං, (භ) සෙසි f ජාරිකා f</p> | <p>Hot ashes ¹ Cinder charcoal Firebrand Firewood</p> |
| <p>ආලෝකය 5</p> | <p>36 කුහකලො (කුණහසමසම) ⁴ මහාරේ ⁷ ලාහ, ⁸ මුච්චිකා, සමිධා f ඉධුමං, (වෙ) ⁹ වෙ උපාදනං, (භඵ) ¹¹ කිනං,</p> | <p>Light</p> |
| <p>සුලභ 10</p> | <p>37 (අඵ) ¹¹ භාසො පනාසො (වා) ¹² ලොකො ¹³ ජෙජාතා ¹⁴ තපා (සමා)</p> | <p>Air or wind</p> |
| <p>සව්වාසු 6</p> | <p>38 ගනිවනො (තඵ) වාසො සමිරෙ (ව) සද්ගහි (වාසුහෙද ඉමෙ ජො) ¹⁶ ඩං- -ගමො (වා) ¹⁷ වොගමො (තඵ)</p> | <p>The six kinds of wind that exist in particu- lar parts of the body</p> |
| <p>ප්‍රාන්ධාසය 2 ආභාසය 2</p> | <p>39 කුච්චිචො සොභාසො අසාස ¹⁸ භානුසාරිනො (අඵ) අසාසං, පසාසො අසාසො ආන, ¹⁹ මුච්චිනො</p> | <p>Respiration Air inhaled</p> |

* The regent of the North and chief of the Yakkhos

| | | |
|--|---|--|
| වේගය 3 සිත්‍රය 6 | 40 වේගය, ජවය, රයෝ (විසං, (තු) සිං, තුරිතං, ලහු, ආසු, තුණන්, 1 මරං, (ම) 2 ව- ලබ්ධං, තුවචං, (ව ව) | Speed Carefulness |
| නිරන්තරය 7 අධිශය 7 | 41 සතතං, නිව්ව, 1 මිරිතා, 1 නාරත, සතතත, 2 මනවරතං, (ම) තුස, 6 මනිසයෝ (ම) දලහං, [ධ්වං, තිච්ච, 6 නන්තා, 1 තිමතා, ලාදහා [ති, | Continually, uninterrupted Excessive |
| අනංගය 4 | 42 (බිසාදි සමිපක දලබ්බ දබ්බිතා කෙසු ලෙ නිසු) අවිග්ගහො (තු) කාමො (ම) මහනාහු මදහනා (හංච) | Capit |
| ව්‍යවභිනිමාරය 8 | 43 අනාතො ව්‍යවහරී (ම) පාපිමි (ම) පජපති පමිතතබ්බු කණ්ඨා (ම) භොණ නළුචි (කසා තු) | Māyā the mortal enemy of Buddha |
| ඔහුගේ දවරු 3 ඔහුගේ ඇඟ 1 සමරජු 3 ඔහුගේ ආයුධය 1 | 44 තණ්ඨා 1 රනී 1 රතා 1 (ධ්ව) (හජි තු) ගිරිවෙවලො සමරජු (ම) වෙසාසි සමො] (ස) නතනාච්චිං , | His daughters His elephant God of the in- ternal regions His weapon |
| වෙව්ච්චි අසුරයා 2* කිදුරු 2 අභස 15 | 45 චච්චිතනී පුලාමො (ම) කිංචුරිසො (තු) කිහනණ අනාලිතනි, ව, 2 මාදිච්චි- -පචො 3 ඛා, ගහනා, 1 මරං, | The Asura We- pachitta Kuvera's at- tendants The firmament, the sky |
| වේගය 11 | 46 වේගාසො (ම) 11 නිලපචො ආනාසො, (නිසිය) නතං, දෙවො වේගාසයො තාද- -පචො සුරපචො අසං, . | A cloud |
| | 47 මේඝො ව්‍යාහසො දෙවො පජ්ජහනා 1- ලබ්චර ඝණො වාර්ච්චර (ම) ජ්ච්චො වාර්ච්චො (තරා) 13 මුදො | |

* අප මෙහි සඳහන් කර ඇති සුරයාගේ වචන සඳහා වේ.

| | | |
|--------------------|--|-------------------------|
| | 18 | |
| වැස්ස 3 . . . | අබ්භංචන, (නිසිච) වසං, (ව) | Rain |
| විදුලිය 5 . . . | වසානං, මුඛිච්චි (තාරිකා) සපතරතාච්චි ¹ නවනාච්චි ² විජ්ජාච්චි ³ විජ්ජනාච්චි ⁴ (ව) විරපතාච්චි | Lightning |
| | 19 | |
| මෙහෙවැනිකම 3 . . . | (මෙහෙවැනිකම) චිතියා, ගජ්ජිකං, රසිකා, (දිව) | The rattling of thunder |
| දේශනා 2 . . . | ඉන්ද්‍රයා, ඉන්ද්‍රයා, | A rainbow. |
| වැසිපොද 1 . . . | (වැසිකවිකම) චිතියර. | Thin rain |
| | 50 | |
| ධාරව 3 . . . | ආචාරය. ධාරාච්චි සච්චානො. * | A heavy shower |
| පාණවැස්ස 2 . . . | කරතාච්චි (ඉ) සංචාච්චි. | Hail |
| වැලැලිදවස 1 . . . | දුර්ගතා, (මෙහෙවැනිකම) | A cloudy day. |
| පිහන 5 . . . | පිඬානං, (නි) ⁴ පඬාරණා, | A lid, a covering |
| | 51 | |
| චන්ද්‍රයා 14 . . . | නිසරධාන, ² කාන්ධාන, ³ පිඬාන, ⁴ චන්ද්‍රනානි. (ව) ඉන්ද්‍ර. චන්ද්‍ර. (ව) කාන්ධානාච්චි සොමො නිසාකරෙ. | The moon |
| | 52 | |
| | මහවිසො, මහරංසි සසංචො චන්ද්‍රිමා, සසි පිහරංසි නිසානාච්චි. උච්ච්චි (ව) මා (පුච්චි) | |
| | 53 | |
| කලාව 1 . . . | කලාච්චි (කලාච්චි) | A digit, 1-16th |
| සද්ධමල 2 . . . | සද්ධමලාච්චි | of the moon |
| අභික 5 . . . | අභිකාච්චි | parameter. |
| | | disc of the |
| | | A Part to 1-12 |

| | | |
|-----------------------------|---|--|
| | 54 | |
| ප්‍රසන්නතාව 2 | අඩං, (ව්‍රිකාං සමෙ භාගෙ) | Purity, bright- ness Moonlight. Beauty, efful- gence |
| සදරැස් 3 | පසාදෙ, (න) පසන්නතා f | |
| සෝභාව 4 | සොඹුදි f වැදිකා f ජුණ්භා f කන්ති f සොභා f ජුභි f ව්‍ර්ථි f | |
| | 55 | |
| සලකුණ 7. | කලංකො, ලකුණං, ලකා, ² මංකො ¹ හිකුකුණ, ලකුණං, විණ්භං, (වාචි කු සොභා කු පරමා) පුසමා f (එ ම) | A mark or shot |
| ලකුම් සෝභාව 1 | | Exquisite beau- ty |
| | 56 | |
| ශීතල ³ | (සීතං ගුණෙ ගුණිලිතා) | + Cold |
| පිනි 5 | පිත, පිපිර, පිතලං හිමං, කුසින, ඊ දුසා:චො: නිතා:චො එහිකා f (පැඵ) ⁴ | Dew, snow |
| | 57 | |
| තාරකාව 6 | තකුච්චනං, ජෙති, හං, තාර f (අසුම) තාරකො f, ⁵ එ f (එ) | A star |
| | 58 | |
| අක්ෂිදි නැකැස් 27 | අසුපුණෙ, හරණි f (ච්චි) (භ) තකුච්චනා f ජෙතිණි f (චෙම) මහපිර, ⁷ මඤ්ඤ f (එ) පුතකුච්චපු. පුණො (වා) ⁸ සිලොකා f (ප) | Names of the 27 constellati- ons |
| | 59 | |
| | මසා f (එ) † එකුනි f (චෙම) හච්චා විකුනා f (එ) සානි f (පි) විසාඛා f ⁹ නුරධා f ජෙයා f මුලා, ¹⁰ සාලො ¹¹ (දුමෙ හඵ) | |
| | 60 | |
| | සවනො, (එ) ධනිසා f (එ) සහනිසෙස් † පුබ්බි ¹² තාරගඤ්ඤ- [පද, f රෙවනා f (1 ² පිනි කමනො සහනාධික විස නාකච්චනා) | |

* පිත පිපිර පිතල යන මේ යෙදුමක ගුණසෙති වැටෙනල කපුංකලියා ඇත්
නානුස, ආණ්ඩෙස් විසෙට දුමුණෙස් වැටෙනල දුමුණා ලබන ලියු ඇත්තානුයි

† The words පිත, පිපිර, and පිතල, when nouns, are neuter, when
adjectives they follow the gender of the nouns to which they are joined

‡ පුබ්බිච්චනෙ උකාරවකුනිච්චි චෙ යනුද.

* පිබ්බාසාලා උකාරවකුනිච්චි චෙ නාකච්චනා යනුද විසාඛි
‡ පුබ්බි යනු හඤ්ඤ සන්තචි චෙයෙදුමයි

| | | |
|--|---|---|
| <p>රහු 2 තවනතයෝ 9 රහියෙලස 12 ප්‍රචප්‍රචස 1</p> <p>උතුරු ප්‍රච්චස 1</p> | <p>61 සොභිතානු (කපිතො) රහ සුර (දින නවලාභා) රහි † (සොසා දිවතා) චෛර පද † සොභිපද † (සවා)</p> | <p>The ascending node The neplanets sun &c A sign of the Zodiac A constellation, so called A constellation, so called The sun</p> |
| <p>ඉර 10</p> | <p>62 ආදිවො සුරියෝ සපර සතරංසි † දිවානපර වෙරෙව්වො දිනනපර උත්තරංසි පනංතපර</p> | <p>The sun</p> |
| <p>රහමිය 14</p> | <p>63 අංසුමාලි දිනපති කපතො රවි නානුමා රංසිමා † හානපර නානු අංකතා සහසාරංසි (ව)</p> | <p>A ray</p> |
| <p>ඉරමචල 2 මිරිත 2 අරුණ 1</p> | <p>64 රංසි † (ව) † හා † පහා † දිනාති † රුචි † හා † ජනි † දිනිති † මරිචි † (විසු) හානි † සු මසුචො ජීරණා කපර</p> <p>65 පරිචි පරිවෙසා (ව) මරිචි † විගතනිතා † (සරංසා දසනො පුබ්බි- ලිතරංසි සිය) † රුණා</p> | <p>The disc of the sun The mira. The dawn</p> |
| <p>කාලස 4 සාණස 1 ලසස 1</p> | <p>66 කාලො † ධා සමසො වෙලා † (කාබ්සසසා චණාදසො) චණා (දංචිචර කාලො) (චණා දස) ලසො (හපො)</p> | <p>Time Kshana 10snap- p ngs of a finger. Laya 10 ksha- nas. Kal analaya, 10 laya.</p> |
| <p>සාණලසස 1 මොසොත 1 සාණමොසොත 1 දවස 3</p> | <p>67 (ලසා දසත්) චණලසො චුත්‍රසො (සෙ සිය දස) (දසත්, චණචුත්‍රසො) (සෙ) දිවසො (ත) අතා දිනං,</p> | <p>Muhurta, 10 ksharalaya. Ten moha is, kshanamohota A day</p> |

* “සුර මසු අතර මධ්‍ය ජම් සුසා අසිත රහ සෙඛ දුචි උපෙත සුරද
සො නවිතා” යෙහි විකාසි
† “සේනදියො වාදස සොභිතො රහිතා”, “ආදිපදෙස ලසා ජේසුත සාසාචි,
සිං කසසු ධුරා විදසො චුත්‍ර සෙත සුභ දිසෙ සංගණිත ධ්” යෙහි දී විකාසි

| | | |
|---|--|--|
| අළුයම් 1 | <p style="text-align: center;">68</p> චිහාභං, (ව) චිහාභං (ව) පව්විසො කලල, ¹ (මසෂථ) අභිසදසො සෙසසො (ව) සාසො සඤ්ඤා f (දිනවිවෙස) | Morning Nightfall Evening |
| රාත්‍රිවූඛස 2 සවස 2 | <p style="text-align: center;">69</p> නිසා f (ව) රජනී f රනනී f නිසාමා f සංවරී f (හෙව) ජුණ්ණා f (ත වන්දිකාසුභ්‍යා) (තච්ඤානා) නිමිසිකා f | Night Moonlight night. A very dark night. |
| මධ්‍යම රාත්‍රිය 3 අභිකාරය 4 | <p style="text-align: center;">70</p> නිසිචො (මජ්ඣිමා රනනී) අධිජරණො මයානිසා f අභිකාරෙ තපමා, ² (නිඤ්ඤ) නිමිසං, නිමිරං, (මනං). | Midnight Darkness |
| * (වතුරක කරවරනම) } | <p style="text-align: center;">71</p> (වතුරකං තමං ඵවං [†] කාලපනව වතුරසී වනසරමා සනො මෙස- පවලං චබ්බ රතනීති) | The four fold darkness viz the 14th day of the dark fortnight A dense forest overclouding of the sky and midnight |
| සනාභිකාරය 1 යාමය 1 පාලකිය දියවන නියවනාදිති 1 } | <p style="text-align: center;">72</p> අභිනතමං, (සනතමෙ) පහාරෙ (යා ² සඤ්ඤිතො) (සාපිසෙද භු දුභිසා f තනිසා f දි) නිසී f (විසු) | Thick darkness A watch of the day A lunar day |
| පසලොස්වක 2 මාදිසෙස්වක 2 අවසලොස්වක 2 | <p style="text-align: center;">73</p> පනාරසී f පචදසී f පුණ්ණමාසී f (ත) පුණ්ණමා f අමාවසී f (පා) ¹ මාමාසී f (පියං පනාරසී පර) | The full moon day The last day of the bright fortnight Day of new moon |
| අභොරාත්‍රිය 1 පක්කය 1 ඉතලපක්කය 1 කාලපක්කය 1 මාසය 1 ² | <p style="text-align: center;">74</p> සවිකාසකා ³ + භොරණො පකකා හෙ අස පව්ව) (හෙ ත පුබ්බපර) පුක්ක කාලා මාසො, (භු හෙ දුච්ච) | A day and night A fortnight half a lunar month The light fort night. The dark fort- night. A month |

¹ නාගරිප්පකසනී භුදුස්වකය, සහවකලානාමිස මේතපවලය, මිත්තරාත්‍රිය
 සහ මේ සිව්දහ ඵකමව හමුදිකලා, විදුරංත කරවර නමිචෙ

[†] The greatest possible darkness attained with four days viz, the
 day of the new moon a dense forest clouds, in daylight.

| | | |
|--|--|---|
| <p>ගිමිනානස 2 වසානස 3 (වසානසදිවි කුස සා කුසවිසුසාසෙත් දණ ණ ගෙ නෙවසි අයන් කුස සාකුසවිසි උසා රනමනෙවසි අවිසුසි සිත් අයුණසන උ තරකන සම අසන සෙත්තාසාසනසි)</p> <p>අවුරුදු 5</p> | <p>80 උණො නිදහො (ගිමිනඵ) වසො වසාන පාටුසා (උකුති නිසි වසානා දිසොන) දකිණොසනො,</p> <p>81 උතාරසන, 'මසෙසති නිසි වසො යනවසො) වසා, සංවච්ඡරා, (නිසි) සරඳො භාෂො සො f</p> | <p>Hot season. Rainy season The half year when the sun moves to the south of the Equator The half year when the sun goes to the nor th of the Equa tor A year</p> |
| <p>කප කැස්ම 4</p> | <p>82 කපකවසො (කු) සංවච්චො සුගතා පලසා (අසි)</p> | <p>The terminat ion of a kalpa</p> |
| <p>අභාගසතාව 2 ශ්‍රියාව 1</p> | <p>අලකි f ක ලකණණි f (සි) (අඵ) ලකි f සිරි f (විසො)</p> | <p>The goddess of adversity, misfortune Prosperity</p> |
| <p>අසුරමව 1 සුරමව 1</p> | <p>83 අනු f (අනව මාතා ඵ) (දෙවමාතා පනා) 1 දිති f</p> | <p>The mother of the Asuras The mother of the gods.</p> |
| <p>පට 12</p> | <p>84 * පාපං, (ව) කිංකිසං, චෙරා, 1 ක, දුර්වරිත, දුකකතං, අපකුසු, 2 කුසලං, කණ්තං, කලුසං, දුරිතා, +අ, (ව)</p> | <p>Sin</p> |
| <p>කුසල 6 පෙහලාසික 3</p> | <p>85 කුසලං, සකවා, සුකකං, සුසෙසං, ධම්මං මනිසිසං) සුචරිතං, වංචො, [දුටු ධාමිතං, (වෙ 6 ගලොසිතං,</p> | <p>Merit, virtue This world</p> |
| <p>පාරලොකික 1 ඵකලසනාථානං අනාතකතාලය 2</p> | <p>86 සජ්ජිසිත 7 (මචො) (පාර- ලොකිකං සමපරාධං, කතකාලං (භ)කදාසනං (ආවා) * යනාතාලො (පා) ආයති f</p> | <p>The world to come then that time The future.</p> |

* පාප පුකුසු සඛිද්ධං දුටාසෙසි ජාචෙතා කලා කුසලිඛු

| | | |
|--|--|--|
| රූපාදීපය 6 | <p style="text-align: center;">94</p> <p>රූපං, සලෙ, ගකි රසා ඵසො: ඛිව්වො (ව) [ලොවිචෙර ආලවො, විසසො (හෙත්ත) 1 රවිචො, 2 ලබිතානි, (ව)</p> | <p>Six objects of sense An object of sense</p> |
| සුද 7 | <p style="text-align: center;">95</p> <p>*සුභසා: ගොචර සිභො 3දුභා ඛවිලො සසත පචර සො: 4ඤා (තු)ලොතිභො රසසො තච මචෙඨ ජෙඨිතා</p> | <p>White Red</p> |
| කඵපැහැය 7 | <p style="text-align: center;">96</p> <p>තීලො කචෙතො 4සිභො කාමලො චොචො කාම සාමලො (සිභසිභො තු) පචු (හෙත්තා) (ජසං පචු තු) දුසචර</p> | <p>Black or dark blue Yellowish wh- ite Grey</p> |
| <p>මදුක්රත 1 ලෙචතරකත 1 රත්මත්පැහැය 2 පලාමත්පැහැය 3</p> | <p style="text-align: center;">97</p> <p>අරුභො (කිවි රභොඵ) පාචලො (සෙතලොතභො) (ආඵ) පිභො ගමිදුභො පලාසො කරිභො හරි</p> | <p>Light red Pale red or pink Yellow Green</p> |
| <p>කීල් රත්මත් පැහැය 2 ගොරදව බදු පැහැය 2</p> | <p style="text-align: center;">98</p> <p>කලාචෙර කපිලො (කීල්- පිභො) (රෙචකපභො) පිභො පිසභො (පඵඵඵ) (කලාරදී තු පිසලො)</p> | <p>Tawny Brown</p> |
| <p>කචුරවත්පැහැය කඵ රත්මත් පැහැය 1</p> | <p style="text-align: center;">99</p> <p>කචුරවත් සචලො විභො සාචො (තු කචුරවත්භො) (චාචචලිතා ගුණිභොභො) ගුණි සුභකාදභො සුචො</p> | <p>Variete I, spotted Dark brown bay</p> |
| කැටිම 5 | <p style="text-align: center;">100</p> <p>කචුරවත් කඵචො (ව, කචුරවත්, කචුරවත්, ලාසිභො (හචො) (කචුරවත්භො චාදිභො යිභො මිභො) කැටිම, 2 (මදුක්රතං)</p> | <p>Danceo Sya hony</p> |

* මෙහි සුභසාචිභොති පඵඵ ස මහාදක්ඛා ආචි ඛචුචෙර ලුභොභ
චාචි චාචිභොචල සුල්ලිභො චාචිභොචල කල චාචිභොචල චාචි චාචිභොචල
සුභකා හ හො සුභකා හ හචුල හ හචුල සුභකා චාචිභොචල

| | | |
|---|---|---|
| <p>නාචනලුමිය 1 ආසන්නාභාණයදී ආ කාර දුක්ඛිම 1 නාචන විශේෂ 2 නවග්නා 3</p> | <p>101 (නවවිචාරනං සියා) රභො 1 භිනභො (සුච්චසුචනං) අභනාචෙ 2 භවිභනචෙචා නවචෙභා නවචෙභා නචෙචා</p> | <p>A dancing room Indication of passion by tak- ing a weapon &c Gesture A male dancer.</p> |
| <p>නාචනරසය 10</p> | <p>102 සිභාචෙ නරචෙභා චිර 3 බිභුභ භසා භසාභනා සනෙභා බිභච්ච, රුච්චි, (නව) නාචනරසා (ඉභෙම)</p> | <p>Dramatic sen- timents</p> |
| <p>භාභාරය 1</p> | <p>103 (පොසසස නාරියං පොසස ඉභවියා සභම චපචි යා පිභා චස) පිභාචෙ (රභි ජිච්චාදි කාරචෙචා)</p> | <p>Sexual passion</p> |
| <p>චසිම හෙද 2</p> | <p>104 (උභතමචා නභිචාභො ඉභවි සුච්ච භෙභුචෙභා භො) සභෙභාභො විභොභො (භි සිභාචෙ දුච්චො මභො)</p> | <p>Two species of above passion</p> |
| <p>කෙසුල 12</p> | <p>105 භාසිතං, උච්චිතං, භාසා f චොභාචෙ චචිතං, චචො, උභත f චාචා f චිර f චාචි f භාරචි f (කචිතා) චචි f</p> | <p>Voice, word speech</p> |
| <p>චාභාස 1</p> | <p>106 (චනාච්චාභො පදච්චො සිභා) චාභාසං, (භනාරභො) ආභෙච්චිතං, (භු විචෙච්චො චභචිභච්චො ඉදිරභො)</p> | <p>A sentence Repetition</p> |
| <p>වේදත්‍රය ච චක නම</p> | <p>107 (භභෙ නොචෙ චසංභාසං භුචිභෙ නොභභච්චෙ භාභෙ භොභෙ භොභෙ ච කචර ආභෙච්චිතං ච්චො)</p> | <p>The three Vedas The aggregate of them Any one of the Vedas</p> |
| <p>වේදත්‍රය 4</p> | <p>108 ඉරු f (නාරි) යච්ච, 'සාමි, (ම භි වේද, තභො සිච්චං චභෙ චච) කචි f (නාරි) වේදො මභොභා, ච්චි f (භිභො)</p> | <p>The three Vedas The aggregate of them Any one of the Vedas</p> |

| | | |
|---|---|---|
| <p>ප්‍රශ්නය 3 උදාහරණය 4</p> | <p>115 ප්‍රශ්නා (චිත්ත) ක්‍රියාපොසා (ච) ප්‍රවිජ්ජා (පසඵ) ක්‍රියාපොසා, උපොසාපොසා (ච) දිවිපොසා, (භවො) දුභවණං, (භවං)</p> | <p>A question An example or opposite argu- ment</p> |
| <p>සංකෝපය 5 මිථ්‍යාවචනය 11</p> | <p>116 සමා (සංකෝප) සංකෝප සමා (සංකෝප) සංකෝප (පසඵ) (සංකෝප) සංකෝප (පසඵ) විකල්පානං, (කුච්චිකාසනං)</p> | <p>An alridgemen- ment A groundless charge</p> |
| <p>විවාදය 2 දිවිපිඵ 2 සිච්චිකා 3 උද්දේශනා 1</p> | <p>117 විවාද (කු) විවාද (ඵ) සභනං, සභනං (පි ච) සභනං සිච්චිකා නිච්චිකා (ච) දේශනා (කුච්චිකාසනං)</p> | <p>A contest or law suit An oath. Fame and re- putation Making a loud noise</p> |
| <p>ප්‍රතිරචය 2 කථාරචය 2 විකල්පනාව 3 සකුච්චිකා 4</p> | <p>118 ප්‍රතිරචය (ච) ප්‍රතිරචය (ච) ප්‍රතිරචය (ච) ප්‍රතිරචය, කථනා (ච) පිලාසා (ච) විකල්පනා (ච) කුච්චිකා (ච) ප්‍රතිරචය</p> | <p>Fcho Exordium Fulgum Praise</p> |
| <p>මජ්ඣිමනිකාය 1 අභිධානසහදිවිතා 1 අභිධානසහදිවිතා 1</p> | <p>119 මජ්ඣිමනිකාය (ච) පසංසා (ච) කථනා (ච) කථනා (ච) කථනා (ච) කථනා (ච) කථනා (ච) (ච) කථනා (ච) කථනා (ච)</p> | <p>The cry of pea- cocks The trumpeting of elephants The neighing of horses</p> |
| <p>චේතනාව 2 සාකච්චිකාව 2 කුච්චිකා 7</p> | <p>120 චේතනාව (ච) චේතනාව සාකච්චිකාව (ච) සාකච්චිකාව උපොසා (ච) ප්‍රකාශනා විකල්පනා, කුච්චිකා (ච) චේතනාව, චේතනාව (ච) චේතනාව (ච) කුච්චිකාව</p> | <p>Synonym Conversation Censure or blame.</p> |
| <p>නිකුච්චිකා 5 නිකු චේතනාව } චේතනාව (ච) කථනා (ච)</p> | <p>121 චේතනාව නිකුච්චිකා (ච) කුච්චිකා නිකුච්චිකා (ච) කථනා (ච) කථනා නිකුච්චිකා (ච) කථනා (ච) කථනා චේතනාව, (ච) කුච්චිකාව</p> | <p>Contempt Reproof pro- ceeded by in- sult</p> |
| <p>අභිධානසහදිවිතා } අභිධානසහදිවිතා } අභිධානසහදිවිතා }</p> | <p>122 (අභිධාන) අභිධාන- විකල්පනා (ච) අභිධාන අභිධාන, (ච) අභිධාන සා විකල්පනා දිවිතා</p> | <p>Filthy words.</p> |

| | | |
|--|--|---|
| <p>සිංහපුල්කමසකීම් 1 අරුත්නැති හෙපුල 1 ආදියෙහි බිහීම 1 වැලපීම 2</p> | <p>123 (මුහුම්මාසා) 1 නුලාපො (එ) පලාපො (කණිකා ගිර) (ආදේශාසන මා) 2 ලාපො විලාපො (තු) පරිඳැපො</p> | <p>Tautology Unmeaning or unconnected speech Address or speaking to Lamentation</p> |
| <p>විරුචිවචන 2 සංකෘතවචන 2 සමිතිහෙපුල 1</p> | <p>124 විපලාපො විරෝධානනි f සංකෘතසාහිති f (තු) වාචිකං, (සමාසනනන) සලාපො (විරෝධ රහිත වම්ඳු)</p> | <p>Quarrel, or mutual contradiction Message Friendly conversation.</p> |
| <p>සැඩබස 1 සිත්කමවචන 1 පෙරපසුවිදිලක 2</p> | <p>125 එරුසං f, (නිවුරු වානසං) (මනුසුසං) හදයනමං f, සංකුලං f, (තු) කිලිසං f, (ව) (පුබ්බාපර වි රෝ සි නී)</p> | <p>Harsh discourse A kind word Contradictory</p> |
| <p>අසමක හෙපුල 1 බොරුබස 1</p> | <p>126 (ස මු ද ග ත රහිත) මබ්බි f, (මිති කිතනිතං) විතරං f, (තු) මුසා- (වාර්) (එරුසාදි නී ලි ගි කා)</p> | <p>Incoherent speech False</p> |
| <p>සබ්බාහෙපුල 5 බොරුබස 4</p> | <p>127 සමමා- (ව්‍යසං වා) විතරං, සමමං, තමමං සරාතරං, (තබ්බනා නිසව) [° ලිතං (සි) සමමං, මිච්ඡා- මුසා- (ව්‍යසං)</p> | <p>Truth Falsehood</p> |
| <p>සබ් 16</p> | <p>128 රවො නිතාදො නිතාදො (ව)සලො, නිතොස නාද මන (සොව)රවො, ආරුචි සංරුචි වරුචි සොසා රවොසුචි f (සව) පර නිසානො (ව)</p> | <p>Sound.</p> |
| <p>අංගආට</p> | <p>129 (විසාස චිකුච්චි විකුච්චි) සවිච්චි විසාරිතො බිකු ගමිතිර නිතාදි සෙවි මිඳිතිතො සරො)</p> | <p>The eight component parts of sound</p> |
| <p>සබ් 1 කොලාහල 2 ගීතම 3</p> | <p>130 නිරව්චන ගනානං හි රුතං වසනිතං, ° (මච්චනො) කොලාහලො කල කලො ගීතං, ගානං, (ව) ගීතිතා f</p> | <p>The cry of ir- rational animals A confused or mingled sound A song</p> |

| | | |
|--|---|--|
| <p>සරවච්චලස 1.</p> | <p>131 (සර සහන තසො ගාමා වෙත විසභි දුර්වල ධාතානනිකත සහසුස ඉවෙච්චා) සරවච්චල,</p> | <p>The Indian gamut consisting of seven musical notes, three scales and twenty-one modulations.</p> |
| <p>සපාසාරසව එනඑක නම් }</p> | <p>132 ලසභො වෙච්චො. (වෙච්ච) ජජජ. ගඤ්ඤ. මජ්ඣිඤ්ඤ පච්චො (ව) නිසාඤ්ඤ (චි සහනතෙ ගදිතා සර)</p> | <p>Names of the seven musical notes</p> |
| <p>සපාසාර ගච්චොත් }</p> | <p>133 (නිදන්ති ලසභො ගාමො භුරගා වෙච්චො නච්චා ජජජ වෙච්චා ගඤ්ඤ මජ්ඣිඤ්ඤ ව මජ්ඣිඤ්ඤ.</p> | <p>The creatures which utter seven notes of music.</p> |
| | <p>134 පච්චො පරපුච්චා දී නිසාද වෙච්චා වාචරණ ජජජ. ව මජ්ඣිඤ්ඤ. ගාමා තසො සධාරණො, චි ව</p> | |
| | <p>135 සරපු සෙසු සෙච්චොක ච්චො නිසො, චි වෙච්චො පිසු. තච්චා ධාතානි සහන සහනම් ලච්චොර</p> | |
| | <p>136 නිසො දුච්චො වච්චො වච්චො, නච්චො, සර නිසො දුච්චො වච්චොනි මා ව ස චි පුච්චා පිසු)</p> | |
| <p>ඉතා උච්චම් 1 මජ්ඣිඤ්ඤා අච්චොත්චම් මාච්චොත්චම් 1 පිසුම් මජ්ඣිඤ්ඤා අච්චොත්චම් 1 } මහාදිත්තා, නාම වෙච්චා චාච්චොත්චම් 1</p> | <p>137 (ලච්චොර රච්චො) නාමො, චි, (චාච්චොත්චම්) නාමො, චි, (මාච්චොත්චම්) චාච්චොත්චම්, චි, (නාමාදිත්තා) (වච්චා නාමො) නාමො චි (මජ්ඣිඤ්ඤා) (ච්චොත්චම්) (මාච්චොත්චම්) ලච්චො.</p> | <p>A high tone. An inarticulate but pleasing tone. (tone) A base or low American tone Equal here in musical distance</p> |
| <p>විච්චො 2 සහනතෙ ගදිතා නාමොත්චම් 1 විච්චොත්චම් 1.</p> | <p>138 විච්චො චි (ව) වාචරණි චි (සහන තෙ ගදිතා) මජ්ඣිඤ්ඤා චි මාච්චොත්චම් (චාච්චොත්චම්) ලච්චොත්චම් (මාච්චොත්චම්)</p> | <p>The note with seven strings. The belly of the lute (note) The neck of the</p> |

| | | |
|---|--|---|
| <p>පවැරික තුනයි 5</p> | <p>139 ආතකං, වෙච්ච) විතක, ලානනවිතකං ජනං, සුසිරං, (වෙච්චි ධුරිකං පවැරික මු දී 3 හං)</p> | <p>The five sorts of musical ins- truments</p> |
| <p>එක්සුදුරුණක් සුක් තුනි විසෙසෙ 1</p> | <p>140 ආතකං, (නාම මිමිමාචි- කවෙසු හෙරි යා දි සු නලෙකකසුකං කුරිත- පුණ දඳුරි කා දිකං)</p> | <p>A sort of drum covered with leather on one side</p> |
| <p>දෙමුහුණ ආණි } නාමවිසෙසෙ 1 } සමකාලසෙසත් වෙච්ච කලද තුනි විසෙසෙ</p> | <p>141 විතකං, (වෙච්චකකලං { තරිතං මුරුච් දිකං) { ආතකවිතකං, (සබ්බ- විතකං පණමා දිකං)</p> | <p>Another sort, covered on both sides A sort of drum completely cov- ered with lea- ther</p> |
| <p>සුණකුලුආදික 1 කුළුකාලුආදික 1 ආතකාදි පස 4</p> | <p>142 සුසිරං, (වංස සංඛාදි) (සලමකාලාදිකං) සහං, ආසකායං, (සුච) වාදිකං, වාදිකං, වජ්ජ, (මුච්චිතෙ)</p> | <p>A wind instrum- ent A cymbal belt- Playing on mu- sical instrum- ents</p> |
| <p>බෙර 3 මිහිඳුබෙර 2 එසළ හෙරු 3 පණබෙර 2</p> | <p>143 හෙරි දුකුචි (විසෙසාච) මුදිතො මුරුච් (සස ක) ආලිතං වෙස, වඩ්ඪා (හෙරු සිණවො (සුච) හෙරුමො</p> | <p>A sort of drum Another sort of drum. Three sorts of drums A sort of drum</p> |
| <p>ගැටබෙර 2 කමිස්ස ආදික 1 බෙරවිසෙස 3</p> | <p>144 ආලුබෙර (ව) පණවො සොසකං (විණාදිවාදකං) දඳුරි පවසො (හෙරි පසහෙරු) මඳුලා (දසො)</p> | <p>A sort of drum. Dow, quail A large kettle- drum</p> |
| <p>පෙමකරුසුමද 1 ඉකා විනිදෙන } එම සුමද 1 }</p> | <p>145 (ජනපටියෙ විමදුභෙච්ච කකො) පයිමලො (හෙව) (කොච්ච) ව මොසෙ (උරකාමී විසකකා තීනවි හො පරං)</p> | <p>A pleasing ac- cent extracted by rubbing fragra- nt substances Diffusive fra- grance</p> |
| <p>සුගද 4 දුගද 2 මහිදුමආදික</p> | <p>146 ඉභහකො †, (ම) සුරභි †, සුගකො † (ව) සුගභි †, (ව) සුගිකභි †, (සු) දුගකො †, (ව) විකං †, (ආමගභිකං)</p> | <p>Any perfume An ill smell The smell like that of raw meat</p> |

| | | |
|---|--|--|
| <p>කොකම්සොන් } පුප් කුචරලා කු } රුක්කෙල් යන } පිච්ඡගද 4 }</p> | <p>147 කුංකුමා (වෙව) යවන- සුපථා (ව) තගරං, (තථා) කුරුකෙකා (ඒ ව කුජ්ජාභි- ගනා ඵතෙ පසාසිතා)</p> | <p>Four sorts of perfume as safr- ron yavanapup- pha tabernal montanna coro- naria and ince- nse</p> |
| <p>කසාවස නිකතස } මසුරස ලවණස } අඹිලස කවුකස } යන වෙරසස 6 }</p> | <p>148 කසාවසා (නිජිස) තිකෙකා, මධිරෙ ලවණො (ඉමෙ) අඹිලො කවුකො (වෙච්චි ජරසා තබිබ්චි කිපු)</p> | <p>The six tastes viz astringent bitter sweet sa- lt sour and pungent.</p> |
| <p>සුභසිස 2 ඉඤ්චසස 3 අභ 6</p> | <p>149 (සිය) ඵසො (ව) ඵොඨෙබ්බො විසසි, (කි) ඵකඛි 2 මිඤ්චසං, තගනා, (කි) 3 කඛි, ජොකුභං, (ව) ලොචනං, (වා) 4 වජ්, වකච්චි, (ව)</p> | <p>Touch An organ of sense The eye</p> |
| <p>නණ 5 නාසස 4 දව 2</p> | <p>150 භොතං, සඤ්ඤාභොතා කච්චණ්ණා භවතං, සුභිඤ්ඤා f (කු) නාසා f (ව) නාසිකා f සාතං, ඡයා f (කු) රසනා f (භවෙ)</p> | <p>The ear The nose The tongue</p> |
| <p>භරිස 10</p> | <p>151 භරිසං, වසු ගතං (වා) 4 තතභාවො භොජ්ඣ විකාභො, දෙහං, (වා) පුරිභස කාසො (පිසං) තඤ්ඤා f කලෙච්චරං,</p> | <p>The body</p> |
| <p>සිත 6 ප්‍රඥව 14</p> | <p>152 විකාභං, වෙතො මතො, (නිජි) විඤ්ඤාණං භද්දං (තථා) මාතසං] භි f (කු) පසාසිඤ්ඤා f (ව) බ්‍රහ්මි f වෙධා f මභි f මුභි f</p> | <p>The mind or faculty of rea- son Understanding</p> |
| <p>ප්‍රඥවිලෙභ 2</p> | <p>153 භුජි f මනා f (ව) පසාසිඤ්ඤාණං, ඤ්ඤාණං, විජ්ජා f (ව) යොති f (ව) පටිභානා, 7 මමෙ තො (ඨ) (පසාසිඤ්ඤාණං) විභසනා f</p> | <p>Clear discern- ment.</p> |
| <p>කීරණප්‍රඥව 1 අභිතභිද්ධ සලස ක ප්‍රඥව 2 වේදනාව 2 .</p> | <p>154 සමමාදිපි f (පපභුභිතා) විමංසා f (කු විමාරණා) සභපජ්ජසං, (ත) තොපකං, වෙදසිතං, (ත) වෙදනා f</p> | <p>Judgment Prudence dis- crimination. Sensation</p> |

| | | |
|--|--|--|
| <p>විකෘතිය 5 . . . ජීවිතිය 2 . . . සමාධිය 4 . . .</p> | <p>155 කතනා විතනනා. සංකපපා. 1 සපතො 2 2 සා 3 සු. (තු) ජීවිතං, ඵනභ්‍යතා f (තු) සමුප්පො, අවිතනිපො සමාධි. (ව)</p> | <p>Reasoning, a resolve, or act of determination Life Mental tran- quillity</p> |
| <p>විසති 10 . . .</p> | <p>156 උසාහා * නස, පඤ්ඤා වාසාමො (ව) පරකතමො පධානං, විරිසං, (වෙ) තා f උසාමො (ව) ඩිති f (පවිසං)</p> | <p>Persistence or fortitude</p> |
| <p>චතුර්විධ විසති 10</p> | <p>157 චතුරාරි විරිසභාති කවසා ච තසාරුතො අවසිසාන මසිසා මංසලොතිත සුසානං</p> | <p>Fourfold forti- tude</p> |
| <p>අධිකවිසති 1 . . . සමාධිය 2 . . . උප්පාච 2 . . . පාපසෙවි හස 2</p> | <p>158 * උසසාලාති f (ච) සිමිකතනා සති f (ච) 6 සුසාති f (පවිසං) උප්පා f සිරි f සමානාර්ථ මහනසං, පාපහරුතා f</p> | <p>Strenuous ef- fort. Recollection Shame Fear of com- mitting sin</p> |
| <p>උපසංච 3 . . . මෙතනිතිරිම 2 අධිඋපසංච 2</p> | <p>159 මධ්‍යන්තනා f (තු) 7 පෙකනි f (ව) අදුකනි මසුඛා f (සියා) විනාසොගො මනසාසං. අධිමොපෙකා (තු) නිමිසො</p> | <p>Indifference. Consciousness of pleasure or pain, sensibility Certainty.</p> |
| <p>කරුණාච 5 විරතිය 3 . . .</p> | <p>160 දයා f * නුකමො f කාරුණ්‍යදො, කරුණා f (ව) අනුදයා f (සියං) මෙරමස්සි f (වෙව) විරතා f 9 රති f (වාපසථ)</p> | <p>Compassion, mercy Abstinence</p> |
| <p>සාමාච 4 . . . මෙත්‍රි 2 . . . උච්චිය 5 . . .</p> | <p>161 ධීතිකනා f චන්ති f බමනං, බො f මෙතනා f තුමෙතා 16 (ථ) දසානා, දීඨි f උච්චිය f (පවි) සිමිකතා, සමසො (හසව)</p> | <p>Patience, for- bearing Friendship Religious per- suasion, belief</p> |
| <p>තාප්‍යච 25 . . .</p> | <p>262 කණ්‍යා f (ව) කසිනා f ඵජ f ජලිති f (ව) විසතනිතා f ජයො ජවා f නිකතනා f 11 සා f සිබ්බති හවෙනතති f (ව)</p> | <p>Desire</p> |

| | | |
|---|--|--|
| විවිකිව්‍යව 9 . | <p style="text-align: center;">170</p> මනොවිලෝඛ, සපෙද්‍යා, සංසයෝ (ව) කර්ම කථා f වෙලභකා, විවිකිව්‍යව f (ව) කාමා f සංකා f විමතස f ¹ (ව) | Doubt |
| අතිමානසාය 3 විනතාව 2 . නිශ්චය 2 . ප්‍රතිඥාව 2 . | <p style="text-align: center;">171</p> ගෘහිතා ² හිමානෝ. ³ ගංකාචේ, විනතා f (භූ) ක්‍ෂාන, ⁴ (ද්‍රිඪවනේ) නිඛිජයෝ, නිශ්චයෝ (ව්‍යවහාරා) පටිසංකා f (භූ) පටිසංකාවෝ | Pride Meditation Ascertainment. Promise |
| පරිහව්‍යව 6. විසර්‍යාව 2 . | <p style="text-align: center;">172</p> අවමානං, නිජේරකතාචේ, පරිහව්‍යව. (පඤ) ⁶ තාදුචේ පරිහව්‍යව. (පඤ) ⁶ වන්දනා f (ඵ) උච්චාචේ, විනතවිනතවෝ. | Disrespect Madness. |
| ප්‍රේමය 3 . මුර්ඡාව 2 . සිහිමුලාව 2. කුසුල්ලාව 2 . | <p style="text-align: center;">173</p> ප්‍රේමං, සිතොයෝ. සෙහායෝ. (ඵ) විනතවිලෝ f ¹ විසංකෘතීතා f ⁶ පමාචේ, සහිවෝයෝනෝ, නොකුභල, කු කු හ ලං, | Affection Fainting Inattention Eagerness. |
| සසුන්තේ ගාතා } රුහිප්‍රාචේන් 6 } පන් ක්‍රියාව 6 . | <p style="text-align: center;">174</p> විලාසෝ, ලලිතෝ, ලිලා f ගාචෝ සෙලා f (ව) විබ්‍රාමෝ (ඉච්චාදිතා සිද්ධා නාචී සිසාර ගා ව ඡ ක්‍රියා) | Dalliance Amorous pas- time. |
| සිතාව 3 . මද සිතාව 2 . මහ සිතාව 2 . අර්චනාදිකර්ම 2 | <p style="text-align: center;">175</p> හසනං, හසිතං, හාසෝ. (මහෝ සෝ) මිතිතං, සිතං, අධිවාසනා, මහාහාසනා. රේමිචෝ. ලොමිසංසනා, | A laugh A smile A horse-laugh. Horripilation. |

* "විනතවිලෝ විසංකෘතීතා" යනු විනතවිල චිත්තසංකෘතීන් වෙතින් දැක්වූ දුකින් වෙහෙසා පෙල පොත්වල "විනතවිලාධි සංකෘතීතා" මද, සන්තසෙති-විනතවිලා, විනතවිලා නොවේ, ආසි සංකෘතීතා, ආසිසම් දක්වාලදී-සහුද නිසි. අම් ගංකාසෙසෙතිද මව චිත්තසංකෘතී "සු සංකෘතීතාහි වෘත්තී" යනුද "බ්‍රහ්මයා. මහතෝ. මහතෝ විචාරිතෝහි මහිතෝ" යනුද, මහි සන්තසෙති "හානිවිචාරා, විනතවෙසිති මහිච, ආසි, ආසි නම් මහිතෝ" යනු හා, "බ්‍රහ්මයා, උච්චාචේ, වෘසනා, වෘසනාචේ, වෙතා විලා, විනතවිලාද, අසිසනා, ආසිච්චේ යනි පොත්, ආසිච්චේ, ආසි නම් මහිතෝ" කියාද තිබේ.

| | | |
|----------------|---|-----------------|
| | 176 | |
| පෙලුම් 6 . . . | පරිහාසයා දඹවා බිඛිවා f තෙලි f කීලා f (ව) කිප්පිතා, නිඳු f (කු) සුපිතා, සොපතා, මිමා, (ව) පෙලාපිතා f | Sport Sleep |
| | 177 | |
| සව බව 5 . . . | (විසං) f නිකති f නවං, (ව) දඹිතා සඳ්ඵං, (ව) තෙතවං, සභාවො (කු) තස්සො (ව) සරුඳං, පකති f (උච්චං) | Fraud Nature |
| | 178 | |
| උත්සවය 3. . . | සිලං, (ව) උත්සවණං, භාවො උත්සාවො (කු) ඡණං මහො | A festival |
| | 179 | |
| | ධාතර්තනා ජනානු සභසන මහිඛිතා පා දී පි කං බුද්ධා දා ජා ජතාති ස මහසාති සභා පුබං * | |
| | සභාසභාවො පඨමො I | |

නාමා මුඛය

| | | |
|----------------|---|-------|
| | 180 | |
| | වග්ගා භුමි පුරි මව්ව වතු බිඛණණ වනාදිති පාපාලන ව බුච්චිතො සාහො පාහොති ධනකමා † | |
| | 181 | |
| භූමිය 19 . . . | වසුකිරු f ඡමා f හම් f පඨවි f මෙදිති f මති f උබ්බි f වසුච්චි f හො f කු වසුඛා f ධරණි f ධරු f | Earth |

* අසිඛානපුද්පියා නම් වූ මේ නිකංශු යානුය, පුරව පුරසාරව වරස්තාමු සභි තෙමේ කුඛා මහත්වු බොහෝ අවස්ථන් පුවතේ දක්වේය

† පුඛානාවච්ච (බු මෙත්ඛිකාදි අංග) යන් හා (හදුපාපිත මාඨිදි) උපාංග යන් සභිතවු භූමිය, පුරිය, හරය, වතුබිඛණණය, ආරණ්ණාදිය යන මෙයින්ද, පාපාලකන්ද (උපලක්ඛනවු) වර්ණය මේ භූමි කාණ්ඩයෙහි පිළිවෙලින් කියවු ලැබෙත් යනු භාවයි

| | | |
|---|--|--|
| <p>කරමැව් 1. කරමැව් 2.</p> | <p>182 සුච්චි f ජ ග නී f භූ ඊ f භූ f (ව) භූ භවර f¹ වනී f (බාරු භූ මනනියා) උභයො උභයො. f, (භූ) ² සපර f, (නිසු)</p> | <p>Salt ground A spot with saline soil</p> |
| <p>ගොඩ 2 රුසුභභූමිඉදෙස. පුළුච්චේභස 1. අපරගෝඨාතස 1 දඩදිව 1 උතුරුතුරු දිවයින.</p> | <p>183 ඵලං, ඵලී f (නී) [භූභයෙ ඵඩි ලුබවති) ජභලො පුඤ්චිඉදෙසො. (වා) ² [පර- ගොඨාතො, ජඤ්චිපො. (ව) උභතරතුරු. (වෙති සිසු වසනාභෙ මෙ මහාදීපා)</p> | <p>Firm ground A dense and ragged piece of ground. Purvawidehaya A paragoase. Dambadiva Utarukurudi- wayina.</p> |
| <p>ජනපදවිශේෂ 21</p> | <p>184 (පුමච්චුකෙන) කුරු. සසකා. කොභලා. මගධා. සීචි. කාලිභා. ² වසානි. පචාලා. වජ්ජ. ගඤ්චර. මෙතසො.</p> | <p>Various coun- tries</p> |
| <p>ලෝකය 2. දේශය 2. පුත්‍යාතකය 2. මධ්‍යදේශය 2.</p> | <p>185 වහා. විදේහා. කභෝරු. මඤ. ගභනා. ² ග. සිහලා. කසවරු. කාසි. පච්චා ² (දී, සිසු ජ න ප ද නා ර)</p> <p>186 ලොකො. (ව) කුමනං, (වුතනං) දේශො. (කු) විසභො (පඵඵ) මිලනච්චදේශො පච්චිකොධා. මජ්ඣදේශො (කු) මජ්ඣමො</p> | <p>The world Any country. A country of barbarians The middle re- gion</p> |
| <p>ජලමුසුල භූමිය 2 අඵඵ නාණසොත් ඵලී ඉදෙස 1.</p> | <p>187 අනුපො f, (සලිලපාසො) කච්චං. (සුම නපුංඝකො) සඤ්චො f, (හරිකෙ දෙසෙ නිකොනා භිහවෙත භි)</p> | <p>Watery ground. A country, a green with new grass.</p> |
| <p>තදී ජලසත් වා අභස්ඵෙසත් නිපත් ගසාවත් පුජ්ඣවිසව පිළි වෙළුත් එත එත)</p> | <p>188 (තදුඤ්චි ඵ්චනො දෙසො වුසි නිපත් සසකො. සො) තදීචාභිකො f, (දෙව- චාභිකො f, (ව කභෙන සො)</p> | <p>Countries pro- vided with ri- vers, and those which have cro- ps to be ripened by rain, respec- tively.</p> |

| | | |
|---|--|--|
| | 189 | |
| සාමරවසනු 1 | (නිසව නුතාදුරො වසද- සුරුද) සසසනි (රිතො) | Eternal |
| රම 2 | රඬ, (නු) විජිතං, (වාථ) | Realm |
| වැම්සර ආදිය 1. | (පුරිසෙ) සෙසු (ආලියං) | A ridge or bankment |
| | 190 | |
| සමිප භූමිය 1. | (උපානන භූ) පරිසරෙ | The adjoining ground |
| ගාල 3 | ගොඬං, (නු) ගොකුලං, විජේ | A fold for kine |
| මාඛිය 11. | මිගො පනො පවො (මා) ධා අජසා, වටුමං, (කථා) | A road, path, or way. |
| | 191 | |
| | පජජා = සතං, (ව) පදවි f , විකුකති f පඛති f (ජනිතං) | |
| මාඛිවිජේස 2 | (සබොද) ජංස සකච- මග්ගා (කෙථ) [මතාවති | The different kinds of road, such as a foot- path, cart road. |
| | 192 | |
| ඒකපදිකමග 1 | ඵකපදො (ක පදිකෙ) | A narrow foot- path |
| කානතාරමග 1 | කානතාරෙ (නු වි දුකමෙ) | A difficult road |
| පෙරමග 2. | පටිමගො පටිපටො, | The road in front. |
| දික්මග 1 | අධානං, (දි ස ම ජ සං) | A long way |
| | 193 | |
| සහපත් මග 2. | සුපපථො (භූ) පුපකො (ව) | A good road |
| කොමග 2. | උපපථං, (ක) + පථං, (හසව) | The want of a road, the wrong road |
| | 194 | |
| අඤ්චමාණස 1 (ඵනම් පරමාඤ්ච සතිසෙති) | (ජනනිංස ප ර මා ඤ්ච න මෙකො) *ඤ්ච (විජනිංස තෙ) | An ang, or 36 paramanus |
| තජ්ජාභිය 1 | තජ්ජාභි f [තාපි ජනනිංස) | A tajarai, or 36 anus |
| රථපර්ඤ්ච 1. | රථපර්ඤ්ච [විජනිංස තෙ) | A ratharenu, or 36 tajarai |
| | 195 | |
| ලිකඛාච 1 | ලිකඛා f | Lakkha or 36 ratharenu |
| උකඛාච 1 | (තා සතා) උතා f [තා) | Uka or 7 lakkhas |
| ධකුකුමාසස 1 | ධකුකුමාසො (ති සහත) [තෙ | A dhannamasa or 7 ukas |
| අගල 1 | සතා) *ගල, [මමු මි ව්ච් | An angala or 7 dhannamasas |
| වියත 1. | විදැචි f [තා දු වෙ සි පු] | A span or 12 angalas |

* මග්ගා සපු ජංස, පඛච, සත යනුදර්ශ හා සෙදි "ජංස මග්ග. සකච මග්ග" කියා වේ. "මග්ගා තෙ ව මතවති" කියාත් පාටයි

| | | |
|-----------------|---|-------------------------|
| | 196 | |
| රිසක 1 . . . | රනනං, (නානි සපෙනව) | Ratana or 2 spans. |
| සඤ්ඤ 1 . . . | සඤ්ඤ f | A yathi or 7 ratanas |
| ඉස්ම 1 . . . | (නා විසතු) 1 සහං, | An usabha or 20 jathas. |
| මව්ව 1 . . . | මාවුත, 2 (මුසනා සිහි) | A gavula or 80 usabhas. |
| සොදුන 1 . . . | සොරනං, (වතුමාවුතං) | A vojana or 4 gavulas |
| | 197 | |
| කෝසෙ 1 . . . | (බහු පවසනං) කෝසො | A kosa, 500 bowlengths. |
| කිරිස 1 . . . | කිරිසං, (වතු රවමණං) | A karisa, 4 amunas |
| අබ්බතුර 1 . . . | අබ්බනතුරං, (තු හප්පාන- මඬ විසප්පමාණතො) | Abhantarra, 23 ratanas. |
| (තෙවත් 28 විසක) | | |
| | සුඤ්ඤාන II.-1. | |

නගරා වුධාස.

| | | |
|--------------------|---|-----------------|
| | 198 | |
| නුවර 5 . . . | පුරං f, නගර f, 2 (මුනි වා) ආනිසං, පුට්ඨෙදනං, (මස නතු) රජධානි f (ව) බඩ්ධාවාසෙ. (හවෙච්ච ව) | A town or city. |
| කදවුර 1 . . . | | A camp. |
| | 199 | |
| අතුරු නුවර 1 . . . | සාධානගර, 4 (මසුසුලු ගනනං මුඤ්ඤ පුරං) | A suburb |
| නගරවිසේෂ 20 | මාරුණසි f (ව) සාවලි f වෙසාලි f ඕලිලා f 3 වෙ f | Various cities. |
| | 200 | |
| | කොසබ්බි f 4 වෙච්චි f (සො) නගර- පිලා f උමා f (ව) සාගලා, සුංසුමා ර භි රං, රජ- ගහං, කපි ල ච ඩි, (ව) | |
| | 201 | |
| | සා සෙ භ, 7 විඤ්ඤානං, (වෙ) *කුසලා (පාවලිසුඤ්ඤානං, සේනානගරං, (තු) සානසා, තු පි නා ර f (රජෙසා පුට්) | |

| | | |
|--|---|--|
| | 202 | |
| විවිධ 4 | රවුණ f (ව) විසිබා f (වුණා) | A street |
| විනිවිද නොගිය } විවිධ 1 } | රවුණ f විවි f (වා පස එ) බුණුණා. (රවුණ අනිබ්බිබා) | A street in which there is no thoroughfare |
| විනිවිද ගිය විවිධ 1 | (නිබ්බිබා භු) ප එ වි f (ව) | A thoroughfare |
| | 203 | |
| සතරමංසකිය 2 | වතුකා, (වච්චෙර මහා-සකිය) සිංසාවකා, (හෙව) | A place where four roads meet |
| පවුර 2 | පානානෙ. වරනෙ. (වාඑ) | An encircling wall, rampart |
| පවුරුපදනම 2 | උදුපො. උපනානිකා | The foundation of a wall. |
| | 204 | |
| භික්කිය 2 | කුඩ්ඩං, (භු) භික්කි f (නාරිඑ) | Any wall. |
| දොරවුව 2 | නොපුර, වාරකොඨනො | A door or gate. |
| එසිකාසාමහය 2 | එසිකා f ඉඤ්චලො. (ව) | A pillar in front of a city gate. |
| අවල 2 | අභධා (කි) ¹ විචලනො (හෙව) | A watch tower |
| | 205 | |
| නොරණ 2 | නොරණං, (භු බසිවාරං) | The ornamented arch of a gateway. |
| අගල 2 | පරිබා f (භු ව) දිගසිකා f | A ditch. |
| ගෙය 2 1 | මඤ්චරං, සදනා ² වාරං, නිකාසො. නිලයා. ³ ලසො | A house. |
| | 206 | |
| | ආවාසො. සවනං, වෙසමං, නිසෙකන, නිවෙසනං, සරං, ගහං, (වා) ⁴ වසෙථා සරණං, (ව) පභිසංසො. | |
| | 207 | |
| දේවාලය 2 | මකං, සාලා f බසො. වාසො. (විසං) කුචි f වසක f ⁵ (ව) ගොහා., (වානිභි) සද්ධමං., වෙභිකා, ⁶ සකකානි, (භු) | A temple. |
| | 208 | |
| ප්‍රාසාදය 2 | පාසාදො. (වෙව) සුපො (එ) | Palace |
| සද්ඵකගිත ගෙය | මුණ්ඩවුණ්දො. (ස හච්චිසං) | An upper roomed house. |
| භස්මිකම හම් ගෙය | (සුපො භු ගජකුචිහච්චි) හච්චිකවො. (පභිසෙකා) | Hastrake, a kind of house. |

216

සිඳ 2 සොපානො., (වා)¹ රොහණං, (ව)
 දඬුගිණ 2 නිසොණි f (සා)² ඩිරොගිණි f
 කවුළුපෙර 5 වාතපානං, ගවසකඛා (ව)
 ජ ලං, (ව) සි හ ප ජ රං,

Stairs.
 A ladder.
 A window or
 air hole

217

කනකම 2 ආලොකසකි (වුසකාච)
 අගුළු කණුව 2 ලගි f (ජ) පලිනො (හමව)
 ජදන කෙටුර 1 කප්පිසංසා ¹ යාලුත්තො
 නිබඛං, (තු ජග් ජොටියං)

The bolt or bar
 of a door.
 The post to which
 the bolt is
 fastened
 The edge of a
 roof.

218

ජදනක 3 ජදනං, පවලං, ජග්ගං,
 මිදුල 3 අජ්රං, වව්වරු, ⁴ හණං,
 ආශිඤ්ඤ(අක්ඛෙරස)5 පභාදුණා පසණා ³ ශ්‍රීඤ්ඤ
 ප මු බ, වාර බකිනං,

The thatch of
 a roof
 A court or a
 yard.
 A terrace be-
 fore a house.

219

දොරමාව 2 පි ජ සං සා ව ක, වාර-
 බාහා f] කුචං, (තු) කණණිකා f

A door post.
 The upper part
 of the frame of
 a circular roof.
 A door or gate
 The threshold

වාරක 2 වාරං (ව) පටිකාණ (ඵ)
 එලිපත 4 උම්මාණ. දෙහිනි f (ජපියං)

220

වැඹ 2 එළනො ඉඤ්ඤිලො (ඵ)
 සදකඩපහණ 1 එමොහා ධුණො, f (ජුම්ජපියං)
 පාටිකා f (චෙඤ්ඤපාසාණ)

A pillar, post.
 A stone step at
 the entrance of
 a house, serving
 as the scraper
 for the feet.
 Tiles

උළු 2 ගිජකා f (තු ව) ඉ ජ කා f

221

ගොනැස්ස 1 (වලගි ව්‍යාදි දුරාච්ඡි
 වංචන) ගොපානයි f (ජපියං)
 කොඤ්ඤ ගෙ } (කපොත පාලිකාසං තු)
 සි වලල 1 } විවංචනා, (නිජපියං හමව)

The rafters of
 a house
 A dove-cot or
 aviary.

222

කෙසිසිදුර 2 කු ව කා වි ව රං, කා ල-
 කෙස්ස 3 වර්ණාලො. [(පුඤ්ඤ) කුචිකා f
 පිළිකඩ හෝ } කාලො ⁶ වාපුරණං, (වාච)
 වෙදිකාව 2 } වෙදිකා f වෙදි f (කථාපත)

The keyhole
 The key.
 A covered ter-
 race in the yard

| | | |
|---|--|--|
| <p>දුව වලල 1 පැලන්පෝරුව 1 කලාදාස 1 මුස්ත 3</p> | <p>223 සංඝාවෝ පකඩපාසො (ව) (මැනිරන) තලා f (අභි) (වියා) සමමැනි f (වෙව) සමමැනි f (ව) සොධනි f</p> | <p>The principal upright timber of a house The planks of the ceiling A beam A broom</p> |
| <p>කසලගොඩ 3 කසල 4 .</p> | <p>224 සංකවිරා, (ව) සංකාර- බානං, සංකාරකවනං, (අපො) නවවිතර 1 නලාපො පංකාතර (ව) කසල (පි)</p> | <p>A dunghill Dust or sweepings</p> |
| <p>ගාභාදීක්ෂේණ භූමිය 1 ගම් 2 නිසන්ගම 1 සීමාව 3</p> | <p>225 (සරදී හු මනං) ව්හු ගාමො, සංවසථො (ඵ සො දානුච්චො) නිගමො (භොග- මව්වාදිගො) 2 භි (හුදිභ්භා)</p> | <p>The site of a house A Village A market town A boundary</p> |
| <p>ගොපලුගම 2</p> | <p>226 සීමා f (ව) වරියාද f (ඵ) සොසො ගොපාලාගමනො</p> | <p>A Village of herdsmen</p> |

පුරවණය II - 2

නමො බුඩාස.

| | | |
|--|---|---|
| <p>මනුෂ්‍යයෝ 10 පඩිතයෝ 26</p> | <p>227 මනුසො මානුසො මච්චො මාණචො මනුචො තචර පොසො පුමා (ව) පුරිසො පොරිසො (පෘථ) පඩිතො</p> | <p>Man Wise or learned men</p> |
| | <p>228 බුභධො විචා විතාචි (ව) සභො, සභසංඝො කොච්චි, සීමා පුටි කචි වෘතො විචකච්ච විසාරද</p> <p>229 වෙධාචි ච්චි, පඤ්ඤා විසංඝා (ව) විදුරෙ විච ධරෙ විචකචි දෙසංඝා බුභධො (ව) දඛචි විදුච්ච</p> | |

| | | | |
|---|-----|--|--|
| සුත්‍ර 15 | 230 | <p>ඉඬි I සිමනතිනි f නාරි f පි f වඩු f වනිකා f¹ ගනා f පමද f පු සු රි f නන්තා f රමනි f දසිකා f² බලා f</p> | Woman. |
| <p>විනිසු සුත්‍ර 3 බාල සුත්‍ර 2 යොවනි 2</p> | 231 | <p>මානුකාමො (ව) මසිලා f ලලනා f චිරා f නාමනි f කුමාරිකා f (භූ) කසුසු f (ඵ) සුවනි f කරුණි f (හෙව)</p> | <p>Various descriptions of women A maiden A young woman</p> |
| <p>අගමමෙහසිය 1 සෙසු රජ සුත්‍ර 1 අභිසාරිකාව 1</p> | 232 | <p>මහෙසි f (සාහිසෙකසුසු) හොතිනි f (රජනාරිසො) (විවචනි භූ සං හෙ හං යාති යා සා)³ හිසාරිකා f</p> | <p>A queen. Other wives of a king A woman who goes on assignation.</p> |
| සෙවනාව 6 | 233 | <p>හණිකා f වෙසියා f වණණ- දසි f නහරසොතිනි f රාජපර්වනි f වෙ සි f කුලවා f (භූ ව) බකනි f</p> | A harlot |
| බුද්ධි සුත්‍ර 2 | 234 | <p>වරුරෙහො f⁴ කනමා f මකා- නාසිනි f වරවණණිනි f සතිබ්බතා f (වෙපි) සති f කුලිචි f කුල පාලිකා f</p> | <p>A disloyal or unchaste woman An excellent woman A virtuous and faithful wife. A woman of rank.</p> |
| <p>ලකුම සුත්‍ර 4 පතිවතා සුත්‍ර 2 කුල සුත්‍ර 2.</p> | 235 | <p>විධවා f (පති පුසුසු ඵ) පනි. වර f සො. වර f විජාතා f (භූ) පසුතා f (ව) ජනාපට්ටා f පසුභිතා f</p> | <p>A widow. A woman who chooses her husband A woman who has borne children.</p> |
| <p>සුකසම්බරණණ 2 දසි 3 නිදහ නිසෙස්⁵ 2 රජ සුත්‍ර 2.</p> | 236 | <p>දසි f සමාරිකා f (දසි f (භූ) වෙවි f කුට්ටාරිකා f වාජුණි f⁶ කුණිකා f (භූලපා) බන්ධනි f (භූ) බන්ධනා f</p> | <p>A lawdya procuree A maid-servant A fortune-teller A woman of the royal caste.</p> |

* "සුකසුක නිදහ" සුත්‍ර පිතාපි

| | | |
|---|---|---|
| <p>භාග්‍යාව 7 9</p> | <p>237 දුරෙ ජයා f කළකතං (ව) සරණී f හරියා f පියා f පස්පතී f (ව) දුතියා f (සා) පාදපට්ඨාවතීනා f</p> | <p>A wife</p> |
| <p>සහළු සත්‍රී 3 සොර වලු 2 මසස් 3 මසස්වු සත්‍රී 3</p> | <p>238 සබ්බි f (නා) 1 ලී f වියසා f (ඵ) ජරි f (වෙච්චා) 2 නිමාවිනී f (පුම) උතු රජො පුසඵං, උ තුනී f (තු) රජසලා f</p> | <p>A woman's female friend An adulteress The courses A woman in her courses</p> |
| <p>දුරි ඇත්තී 3 දලබුව 2 කලල රූපය 1</p> | <p>239 පුසඵවතී f ගරුගබ්බා f 3 පනාසකතා f (ව) ගරිතී f ගබ්බාසයො ජලාබ්බි 4 (පි) කල ලං, (පුනාපු සකෙ)</p> | <p>Pregnant woman The womb A foetus</p> |
| <p>වලලහයා 7 සොර සුමියා 2 දරුවා 7</p> | <p>240 ධවො (තු) සාමිනො හතො කතො පනි වරො පිනො (අපො) 2 පපනී ජරො (ඵ) 2 පව්චං, පුතො 3 හුඤ පුතො</p> | <p>A husband Paramour A son</p> |
| <p>සිතාව 2 තමාව ද, පුත්‍රයා 1</p> | <p>241 කනුපෙක කතයො සුත්‍ර 3 (කතොදි ධිතරි ත්ඨයං) (නාරියො) දුතියා f ධිතා f (සජාතෙත්ථා) 2 රකො (සු*ත)</p> | <p>A daughter A legitimate son</p> |
| <p>අනුසම් දෙදෙනා 4 නපුංසකයා 3</p> | <p>242 ජයාපනී ජනී පනී ජයමපනී (තු) දළපනී (අඵ) වංශවරො (වුතො) පව්චනො (ව) නපුංසකො,</p> | <p>A husband and wife An eunuch</p> |
| <p>නෑයා 6 සක ලේ නෑයා 2 පියා 3</p> | <p>243 බනිවො බනු සජනො සහොතො සුභි සුභතො සාලොකිනො සපිවො (ව) තාතො (තු) ජතොනො පිතා</p> | <p>A kinsman A blood or near kinsman Father</p> |
| <p>වැදු මවු 6 කිරි මවු 2 මස්සිනා</p> | <p>244 අම්මා f 2 මා f ජනනී f මාතා f ජනනනී f ජනිතා f (හවෙ) උපමාතා f (ත) ධාතී f (භී) සාලො (ජයාස හ නිතො)</p> | <p>Mother A wet nurse Wife's brother</p> |

* වෙසි පුතොදි බබ්ද හය දුන් සොරෙහි වැවෙනලා හේ පිභ්බි

| | | |
|---|--|--|
| <p>නෑනා 2 ගැණුම්පුතා 2 මාමා 1 නෑන්ද 1</p> | <p>245 නනදු f සාමිහගිනි f මාතාමපි f (තු) අයසකා f මාතුලො (මාතු හාතායා) මාතුලානි f (ප ජ ප නී)</p> | <p>Husband s sister Grandmother Maternal uncle. Maternal uncle s wife</p> |
| <p>අදිසාමි දෙදෙ } 1 නාගේ මවුපිරි } 1 ඔවුන්ගේ පියවරු } 1 බෑණා 1</p> | <p>246 (ජයා පනිනං ජ න නී) සසු f (වුතනා [ඊ කපපිතා) සපුරෙ [හාගිනෙයො (තු පුතො හගිනියා හ වෙ)</p> | <p>Husband s or wife s mother Husband s or wife s father Sister s son</p> |
| <p>මුහුසුරු 2 සෑමියාගේ සහෝදරයා } 1 දුවගේ සෑමියා } 1 පුතා 2</p> | <p>247 නතනා (වුතො) පපුතො (ඊ) (ආමි හාතා තු) දෙවරෙ (ධිත පනි තු) ජ මා තා අයසනො (තු) පිතාච්චො</p> | <p>A grand son Husband s brother Daughter s husband Grandfather</p> |
| <p>මවුගේ සහෝදරී 1 පියාගේ සහෝදරී 1 මවුපුතා 2 ගෙහෙළි 3</p> | <p>248 මාතුච්ඡා f (මාතු හගිනි) පිතුච්ඡා f (හගින පිතු) පපිතාමචො පයසනො (තු) පුණො f (ත) පුණිසා f හුසා f</p> | <p>Mother s sister Father s sister Great grand father Daughter-in law</p> |
| <p>සහෝදරයා 4 මවුපියෝ 7 පුතුන් හා දුන් 1</p> | <p>249 සොදරියො සහචො (ම) සොදරෙ සහජෙ (පසඊ) (මාතා පිතු හෙ) පිතරෙ පුතො (තු පුතාධිතරෙ)</p> | <p>A brother Parents Son and daughter</p> |
| <p>නෑදීමසිලෝ 1 කුසෙහි හොතො 1 බාල බව 3 පෞවන බව 2</p> | <p>250 සසුරු (සසු ස සු රු) (හාතු හගිනි) හා ත රෙ බාලතනං බාලතා f බාලනං, යොබබසුසං, (තුච) යොබබතං,</p> | <p>Husband s or wife s father and mother Brother & sister Childhood Youth</p> |
| <p>පලිතය 1 ජරාව 2 බාලයා 6</p> | <p>251 (සුසානා තු) පලිතං, (කෙසා දයො ඊ) ජරතා f ජ රු f පුපුතො පිලකො ජාපො කුමාරෙ බාල පොතනා</p> | <p>Gray hair Old age A child</p> |
| <p>බාලතරයා 3</p> | <p>252 (අපථා 1 හත නසයො, f 2 හතාන- -සෙයසනො, f ඊතනො (පිච)</p> | <p>An infant</p> |

| | | |
|---------------------------------|--|---|
| | 253 | |
| තරුණයා 7 | තරුණො, f (ව) වයෙභා, f (ව) දහරෙ, f (ව) සුඛා, f සුසු f මාණෙවා, f දරහො, f (වෘථ) | A young man Or a delicately nurtured |
| සුවසේ වැඩුනහු 2 | සුභමාරෙ, f සුඛෙධිගො, f * | |
| | 254 | |
| මහළු අය 5 | මහලුහො, f (ව) වුටො, f (ව) ඡරෙ ජණෙණ (ව ජණෙහො) | An old man The elder brother |
| වැඩිමල්හොදරය 3 | අහොඡො f පුබ්බෙඡො f ඡෙඡො, f | The younger brother |
| වැලහොදරය 3 | කච්ඡො f කච්ඡො, f ඡුඡො f | |
| | 255 | |
| අහ රැලිවැටීම 2 | වලිකොචො, f (තු) වලිකො, f (කිසු තතාන ස යා ද සිය) | Wrinkled |
| | 256 | |
| සිස 5 | සිසො, * යතමතානි, සිරෙ මුඛා (ව මසකො (භවෙ)) | The head |
| කේශයෝ 6 | කෙසො (තු) කුකුලො වාලො *කත ම ග රු හ මු ඩ ඡ | The hair |
| | 257 | |
| කොඩිය 1 | ධම්මලො (සංගතා කොසා) | Braided hair |
| කුඩිහිම 2 | කාක ජහොඩා සිඛ්ඛිකො | A tuft of hair |
| කේශකලාපය 2 | පාහො හාඡො (කොසවගො) | A mass of hair |
| ජටාව 1 | (භාජසානං කචං) ජටා f | The matted hair worn by certain ascetics |
| | 258 | |
| ගැවසු කේශය 2 | (පියං) ඡවණි f ඡවණි f (ව) | The hair twisted and undecorated |
| සිස් මුදුනේ බැඳි කොඩිය } 2 | (අඡො) මුදු f සිඛා f (සියා) | A knot of hair on the crown of the head |
| දිගස්සේ කේශ } මිඛාපමිතිය } 1 | සිමකොනා (තු මකො නාරි කොස මඡසිටිති ජ ඩ ති) | A separation of the hair on each side so as to leave a distinct line on the top of the head |
| | 259 | |
| රෝම 3 | ලොමං, කනුරුහං රෙමං, | Hair on body |
| අසනිතරෝම | උඤා, උඤ්ඡ, මකමිගං, | F eyelash |
| රැවල 1 | මියසු (වුකං සුම මුඛෙ) | The beard |
| බැම 3 | භූ f (භිඤ්ඤ) භූචිකො භූචි | The eyebrow |

* 'සුඛෙධිගො' නිසාත් පාඨයි

| | | |
|--|---|--|
| <p>කඳුළු 3 . . . ඉතිරියාව 2 . . . මුඛය 6 . . .</p> | <p>260 බසො නෙතාජලා 1 ජසුනි, නෙතානාඤා f නනිනිකා f වදනං, (භු) මුඛං, භුමා, විකාං, (භ) ජන, (මා) 2 නනා,</p> | <p>Tears. Pupil of the eye The mouth.</p> |
| <p>දත් 6 දළ 1 ඇසකෙළවර 1</p> | <p>261 විජේ ලභනජේ දසො. දසනො රදනො රජද දායා f (භු දනාසෙදයමං) අධානො (නිනිනිකාපිසු)</p> | <p>Teeth. A large tooth. The corner of the eye</p> |
| <p>මුඛය 4 කපෝලය 2 හනුමු නිකම 1</p> | <p>262 දනාචරණ, (මො) 2 සො. (වා) (භ) 1 බිජේ. දසනවිජේද ගසො කපොලො හනුමු f 3 (සමි) මුඛං (නි බිජ දසො)</p> | <p>The lip The cheek. The jaw The chin</p> |
| <p>ශ්‍රීවය 5 කඹුශ්‍රීවය 1 (එනමි ර. මිනිසු මෙර කෙසමාන ශ්‍රීවසො භොත් රෙමා නුන කිත් පුත් ශ්‍රීවසපි)</p> | <p>263 ගලො (ම) කණිසො හිමා f (ම) කකිරි f (ම) පිජේ බිරි f කඹු හිමා f (භු යා හි වා සුවණ්ණාලිග සනාහි අංකිනා නිති ලෙ බා හි කඹු හි මා ට වා ම නා)</p> | <p>The neck. A neck shaped like a golden drum, or one marked with three lines</p> |
| <p>දසරුව 3 අංස සාඛය 1 කිපිල 2 ඇලය 1</p> | <p>264 අංසො, (නිති) භුජපිජේ බසො] (කසො) ජහභු, (කා) බාහුමුලං, (භු) කපේජ (සො) (නිසා) පසා, 4 (මනිනිසං)</p> | <p>A shoulder The collar-bone The armpit. A side</p> |
| <p>බාහුව 3 අත 3 අත්තර අනාභ 1 භැලමුව 2</p> | <p>265 බාහු f භුජේ f (පිසු) බාහා f ගසො (භු) තර පාණසො මණ්ඩසො (පංකාභිනො) කපපෙර (භු) කප්පාණ 7 (ඵ)</p> | <p>An arm. A hand The wrist. The elbow</p> |
| <p>මණ්ඩකි කහිජ්ඵ } ලලි දෙක අතර 1 } ඇඟිල්ල 2 } ඇඟිලි පසව මෙ } ත වෙනම 5 }</p> | <p>266 මණ්ඩකි ක හි ඵා නං පාණිකා) තරසො (නාභරං) කරපාධා f 8 ඉලි f (සා ධු පවා) 9 ගසො (ම) කප්පි f මණ්ඩා f 10 කාපා f (වාපි) කහිඵා f (හි ක මා පි පු)</p> | <p>Metacarpus A finger. Names of the five fingers</p> |

| | | |
|--|---|---|
| <p>මාපව ඇඳිල්ල හා කර්ජනි ආදිය විද හා ගණකල පිළිවෙ ළක් ඊට නම් පසතය 1</p> | <p>267 පසදසො තාල ගොකිණණ විදපති f (වෙ කමා තනෙ) (තජ්ජනාදිසුංභ ගණෙ) පසතො (පාණිකුචිතො)</p> | <p>A short span of which there are th re kinds The palm bent</p> |
| <p>රියන 3 දොසොත 2</p> | <p>268 රතනං, කුක්කු, හමෝ (ඵ) (පුමෙ) කරපුටො 1 ජලී</p> | <p>A cubit The cavity for med by joining the hands toge ther and bollo wing the palms as if to hold liquid.</p> |
| <p>නියපොතු 2 මීට 2</p> | <p>කරපේ (හ) නවො, (නිත්ති) බටතො මුඛි f (ව විසු)</p> | <p>A nail The fist</p> |
| <p>බබස 1.</p> | <p>269 ව්‍යාමො (සහකරු බාහු . වෙපසා වග විජ්ජනා)</p> | <p>A fathom</p> |
| <p>පුරුප්පුමාණය 1</p> | <p>උඩනතකතුපේ පොසජ් (පමාණෙ) පොරිසං, f (නිසු)</p> | <p>The measure of a man's reach</p> |
| <p>ලය 2 නතන 3 නතපුච්ච 1 පිට 2</p> | <p>270 උරෙ (ව) හදයං, (වාඵ) ඵතො කුච්ච පයොධිරු ච්චිකං (තු ඵනකාංචි) පඵං, (තු) පිඛි f (තාරිසං)</p> | <p>The breast The female bosom A nipple The back</p> |
| <p>ඉහවිය 3 බඩ 3 ඇතුල් කුඛිය 2</p> | <p>271 වොචා (නිචා විසංචා) (ඵ)</p> | <p>The waist The belly The interior of the belly</p> |
| <p>උකල 4</p> | <p>272 ජසනං, කු නිතමො (ඵ) සොණි f (ව) කචි f (තාරිසං)</p> | <p>The hip and buttocks</p> |
| <p>සත්‍රී පුරුප් නිමිති 8</p> | <p>273 අහජනං ර ත ස ස හා, විත්භුසාං, (ව) මෙහනං, නිචිසාං, (ව) වරනං (ව) බජං, (ව) ඵල, (මෙව් ව) ලීග, 4 මධා, (තු) සොසො, (ව) යොති f (විජි පුමෙ) භගං,</p> | <p>The Organs of generation of evil or sex</p> |
| <p>පුරුප් නිමිතා 2 සත්‍රී නිමිතා 2</p> | <p>274 අපුච්ච සමහවො, පුඛසං, පාසු (තු පුරිසො) ගුදං, (වා පුමෙ) ගුඵ, කපිස, වච්චාති, (ව) මලං, ජකා,</p> | <p>The female orga ns of generation The female or gans of genera- tion</p> |
| <p>පුකලය 3 ගුදය 2 ගුඵය 4</p> | <p>274 අපුච්ච සමහවො, පුඛසං, පාසු (තු පුරිසො) ගුදං, (වා පුමෙ) ගුඵ, කපිස, වච්චාති, (ව) මලං, ජකා,</p> | <p>The semen. The anus Excrement</p> |

| | | |
|--------------------------|---|--|
| | 275 | |
| මුත්‍ර 2 | උච්චාපෙර මිලන, ¹ මුක්කාපෙර | Urine |
| කෝ මුත්‍ර 1 | පසාපො මුක්ක, ² (මුච්චෙත) | The urine of |
| අස්වෙට් ආදිය 1 | සුභිද්‍රිකා, (ව) ගොද්‍රිකා (අසාදිනා) ජනනා, (මිල) | The dung of animals |
| | 276 | |
| වසාය 1 | (විසවධො නාභිකා) වසී f | The abdomen |
| අභාස 2 | උච්චතා ¹ නා (භු හො පුමෙ) | Flank, the hip |
| කලුච 2 | උරා සභි (පුමෙ) [උරා- | loins |
| දත 2 | පබ්බං භු) ඡන්‍ය ඡන්‍ය, (ව) | The thigh |
| | 277 | |
| ගොස් අවම 2 | ගොපථනො පාදගණයි f (ව) | The ankle |
| විච්චි 2 | (පුමෙ භු) පණයි පාසනී | The heel. |
| පාදගුණ 2 | පාදගාං, පාදො [පාදො | Point of the |
| පාදය 3 | (භු) පදො, වරණො, (ව) වා) | foot. |
| | 278 | |
| ගර්චවයව 2 | අභං, (භු) ¹ වයවො (වුකනා) | (amber A hump or me- |
| පලභවය 2 | චාසුචිකා f (භු) චාසුකා f | A rib |
| අවම 2 | (පව්කෙ) අධි, ධාචි ¹ f (චී) | A bone. |
| ගලග අවම 1 | (ගලගාධි භු) අභවනො | The bone at the end of the neck, or collar-bone. |
| | 279 | |
| කබල 2 | කපපෙර (භු) කපාලා, (වා) | The skull |
| මහ තහර 2 | කච්චි f (භු) මහාච්චි f | A large tendon- |
| තහර 3 | (පුමෙ, නයා ² (ව) පිඤ්ඤා f | or nerve. (ve. |
| රහ තහර 2 | ධම්මා f (ච) රසකාසා f | A sinew or ner- |
| | 280 | |
| මාසය 3 | රසකරණ ² f (චො) මංසා, | Flesh. |
| | ආමිසං, පිපිසං, (භවෙ) | |
| විසලි ඉස් 2 | (චිලිචිකාසා) විලුරා f, | Dry fish. |
| චේ 4 | උසාසා, ² (චො) ලොචිකා, | Blood. |
| | 281 | |
| කෙල 3 | රාධිරා, සොණිකා, රසා, | Saliva or spittle |
| පිත 2 | ලාලා f බෙලො, එලා f (භවෙ) | Bile. |
| සෙම 2 | (සුපිකෙ) මාසු පිකා, (ව) | Phlegm. |
| | සෙවෙයා, (කචී) පිලෙසුමා | |
| | 282 | |
| වුරුණි කෙල 2 | වසා f විලිකසාසො (ච) | (fish. The serum of |
| මේද කෙල 2 | මේද, (චව්) වසා f (භවෙ) | The serous sec- |
| | | retion that app- |
| වෙසස 3 | ආභසසා වෙසස කෙසච්චි, | reads about the |
| ආභරණ 6 | චචිතා, (භු) පසාධිකා, | muscular fibres |
| | | Dress, embel- |
| | | ishment |
| | | Ornaments or |
| | | trinkets. |

| | | |
|---|--|--|
| <p>වොටනන 2 සිඵමිණ 2</p> | <p>283 විගුසනං, (ව) 1 භරණං, අලංකාරො පිලකිනං, නිජිව, මකුටා, (නිජී) විලාමණී සිරමණි</p> | <p>Crest or diadem The chief gem on the crest.</p> |
| <p>නලලිඵව 2 කඩලාභරණය 2 කණිභරණය 3</p> | <p>284 සිරොවෙඨන, 2 මුණතිසා කුචලං කණණවෙඨනං කණණිනා f කණණපුරෙ (ව) (සියා) කණණවිගුසනං,</p> | <p>An ornament for the forehead An earring</p> |
| <p>මුඛාභරණය 2 මුක්කාභාරය 2 වලල 4</p> | <p>285 කණකුසා f (කු) ගිවේයං භාතෙ මුක්කා = ලී f (කුක්කා) නිපුරෙ 0 වලලො, (නිපු) කවිනං පරිකාරක,</p> | <p>A collar A pearl neck lace A bracelet</p> |
| <p>ඵසිමහෙද 2 රත්නෙඨය 2 මුගු 2 ජෙරුස් මුගු 2</p> | <p>286 කංකණං, කරභසා f (ඵ) කිංකිණී f මුගුසකුචිනා f අතලීයන, 3 මහලසා- භරණං, (කකිරතතු කං)</p> | <p>Ornaments of the wrist Tinkling bells A finger ring S guet ring</p> |
| <p>මෙවුල්දම 2 අතුපලදනාව 3</p> | <p>287 මුගුකා f 4 ගුලිමුලා, f (ඵ) රසනා f මෙබලා f (හපව) කෙයුර 0 මසදං, (පෙව) බා හු මුලවිගුසනං,</p> | <p>Woman's girdle A bangle worn on the arm</p> |
| <p>කුරාවලා 4</p> | <p>288 පාදභදං, (කු) මංජිරෙ පාදකවන නුපුර</p> | <p>Ornament of the feet.</p> |
| <p>ආභරණවිශේෂ 4</p> | <p>289 (අලංකාරපභෙද, කු) මුච්ඡුලං (කපො) 0 ණණතං උඤ්ඤනං ටිභමිකං, (ඉපෙවට මාදයො සිගු)</p> | <p>Ornaments of various parts.</p> |
| <p>වසත්‍රය 11</p> | <p>290 වෙල, 1 මව්කාදනං වසං, වාසො වසන මංජුකං අමරං, (ව) පවො, (නිජව) දුසං වොලො (ව) සාංකො</p> | <p>Cloth</p> |

* නිපුරො අනුදු මෙඵ නිවරදි බට දතමුකුටි

| | | |
|--------------------|--|--|
| වික්‍රමවේණි 8 | <p>291</p> <p>වෙමාමා, දුකලා, කොසෙසකා, පහතරණං, කවිලො, (විවා) සාන, කොටුකිරං, සහං, (කොදි වසන්තර විවිකං)</p> | Various sorts of cloths. |
| සමකදනා පිළි 4 | <p>292</p> <p>නිවාසනා, ' නාගිසා, (කස-) -නාර, ' මනාරවකසො පාවාසේ (තු) ' සහරාසකො උපසබ්බක, ' මු කහ රා,</p> | Lower garment. |
| උතුරු සමච්ච 5 | <p>උහසරිය, ' (මෙපා වසං) අහකං, (භි මකං නවං) නනාකං, කප්පො (ඒණණ- -මං නං, (තු) පලවිරං,</p> | Upper garment |
| අළුත් වසත්‍රය 1 | <p>293</p> <p>උහසරිය, ' (මෙපා වසං) අහකං, (භි මකං නවං) නනාකං, කප්පො (ඒණණ- -මං නං, (තු) පලවිරං,</p> | New and unbleached cloth. |
| කඩරෙඳු 2 | <p>294</p> <p>කවුසො වාරාණං, (වි) (7 ඵ වසා වයපෙ) දසා f නාලිපෙට්ටි, (තු කපිසො උහසරියවි කප්පො)</p> | Dirty or tattered cloth Old cloth |
| සැඟිස 2 | <p>295</p> <p>දවල 1 කොප්පිය</p> | A jacket, armour The end of a cloth A cap. |
| දිග 3 | <p>296</p> <p>දායාමො දිසකා f ' රොසො පරිණාසො විසාලකා f</p> | Length Width. |
| සිවුර 3 | <p>297</p> <p>අරහමිසේ (වි) නාසාස, කාසාවානි (වි විවිරෙ) මවලං, (තු කදකාසි) විවිට්ටි,</p> | Yellow robe of Buddhist priests One of the articles of dress of a Buddhist priest |
| මැසිල 1 | <p>298</p> <p>කුසි, (ආදසො)</p> | Parts of the dress of a priest |
| වස්අහක 1 | <p>299</p> <p>(ඵල සාචි සිවි ජෙමා, කො වසකා සොනිසො) (ඵලං) කප්පාසිකා. f, (සිසු) වෙමා, ' (දී තු කප්පිසාවා)</p> | Materials of cloth. Made of cotton. Made of lark. |
| දිගසුවාව 1. | <p>300</p> <p>කොසෙසකා, සිවිපං, [ජෙම- -මං, (තු) කවිලා, (කෙව) (සමාසො, ජංචිකා f (සා) නිජෙකාරණි f (පාඪ)</p> | Silken Woolen A screen or wall of cloth. |

| | | |
|---|--|--|
| විසක 2 | 299 (පුනාපුංසකම) ¹ ලොවං, විතානං, (වය වීරිතං) නගානං, (ව සිතානෙ රො) - ¹ බිබට්චු, ² මෙජ්ජනං, (සමං) | An awi ing Bathing Cleaning the person |
| සාකය 1 අභ ඉලිම 2 | 300 විසෙසනො, (තු) තිලකො, (තපුනො නිසි ම) විතානං, මන්දනො, (නිසිසං) ගති- -සාරෙ මලසෙජ (පෞ) | A circle on the forehead Sandal wood |
| රත්වත් සලුත් 3 රත් සලුත් 4 | 301 ගොසිසං, තෙලපණ්ණිකං (පුමෙ වා) හරිවන්දනං, * තිලපණ්ණි (තු) පඤ්චනං, රජනං, රත්තමන්දනං, | Sandal wood of gold colour Red sandal wood |
| කළුමල් 2 අභිල් 3 කළු අභිල් 1 තුරුක් කෙල් 2 | 302 කාලානුසාරි කා ලී සං, ලොහං, (කු) ⁴ ගරා, (වා) ⁵ ගඵ, කාලාගරා, (තු) කාලෙසමං තුරුකෙසා (තු) පිටිකො | A gallochum Aloe wood Black sort of it. Incense. |
| කස්තුරි 2 උසුල් කොල 2 කරුණු 2 කොකුම් 2 | 303 කස්තුරිකා f මි ග ම දෙ කුඨං, (ත) අජපාලක, ලවතං, දෙව කුසුමං, කස්මිරජං, (තු) කුංකුමං, | Musk (us Costus specios- Cloves Saffron |
| දම්මල 2 කකුල් 3 ජනි ඵල කෙ } 2 වත් සාදික්කා } | 304 යකඩ්ඩුපො සජ්ජලසො තනෙකාලං, (තු) කොලකං, කොසජලං, ⁶ (මරො) ජනි- -කොස, ජනිඵලං, (භවෙ) | Resin Bdellium Mace Nutmeg |
| කපුරු 3 ලාකඩ 4 | 305 සකසාරො සිතනේනා (ම) කපුරං, (පුනාපුංසකෙ) අලහනකො සාවකො (ම) ලාඛා f ජතු, (තපුංසකෙ) | Camphor Ltc. |
| සරලද්ව 2 අලුත් 3 වත්පුණු 2 විලේපකය 2 | 306 පිරිමාසො (තු) සරල- -ද්වෙ ⁷ ජනං, (තු) කජ්ජලං, වාසවුණ්ණං, වාසරොහො වණ්ණකං, (තු) විලෙපනං, | Turpentine A sort of colly- rium Toilet powder Perfume for the person |

* හරිවන්දන, රත්වත් සලුකාසිදු ගොසිස, තෙලපණ්ණික තෙලපණ්ණිකාසිදු කස්තම

| | | |
|---------------------------------------|--|--|
| | 307 | |
| සුවද කැවීම 1 . | (ගනමාලයාදී සංඛාරො යොතං) වාසන, ¹ (දිව්වනෙ) | Perfuming |
| මල්දම් 2 . | මාලා f පාලනං (පුසුද්දනෙ) | A garland |
| සුවදකම්පනලඳු 2 | කාරිකං. f, උපාසිතං f, (ජිපු) | Perfumed |
| | 308 | |
| මුදුන්මල්කඩ 4 . | උකතංසො සෙබරා ² වෙරා (ප්‍රධිමාලෙප) වටිංසකො | Chaquet. |
| සයනස 2 . | සෙය්‍යා f (ව) සයනං, සෙනං, | A bed |
| ඇඳ 2 . | පලලංසො (කට්ටු) මව්සො | A bedstead |
| | 309 | |
| පාදඵව 2 | මවාධාරො, ප වි පා දෙ | That which supports the lateral |
| ඇඳවන 1 | (මව්නෙ නි) ³ වනි f (පැයො) | The name of a part of a basket |
| | 310 | |
| මව්විසේසයෝ 4 | කුඤ්චපාදො ආභව්වි- පාදො (වෙව්) මසාරනො (විකාසාරො, බුද්ධිකාමිචො (තිමෙ මව්නාරු සිසුං) | Different kinds of beds |
| | 311 | |
| කොට්ටස 2 | විකොභභං, (වො) ⁴ පධාභං, | A pillow |
| පුටුච්ඡ 3 | පි ජි කා f, පිඨ ⁵ මා ස නං | A hair or stool |
| හසුපිඨස 1 | කොච්ඡං, (කු කඳුපිඨෙඨා) | A kind of chair |
| පුටුච්ඡේසෙස් 1 | - ⁶ සාදි f (පිඨනාරෙ වතා) | Another sort of chair |
| | 312 | |
| කොඳු පලස 1 | ⁷ (මහනකා කොත්වො දිස- ලොමසො) ගොතකො (මෙතා) | A goat's hair coverlet of fine workmanship. |
| විමෙත් විසි කුරු එඵලොම ඇභිරිය 1 | (උරුණාමසං ඩුච්චරණං) විකාතා f, (වානවිකාතං) | A woollen counterpane, woven and of many colours |
| | 313 | |
| සකපුජ ඇභිරිය 1 | (සකපුජඵං) ප ච ලි කා f | A woollen coverlet thickly woven with flowers. |
| මාදු ලොම සුදු ඇභිරිය 1 | (සෙකකභ) පවිකා f (පසඨා) | A white woollen coverlet |
| දෙදස ඇභිරිය 1 | (විදසෙකා දසානු) ⁸ ඳු- | A woollen coverlet with a fringe at each end |
| එකදස ඇභිරිය 1 | -ලොච්ච] එකකකලොච්චො | A woollen coverlet with a fringe at each side |

* මේ ගාථාවට විකාමෙති දක්වූ "ආකාමිවිකාරංසො සෙතො සොසකා ආසකා සොසකා ආසකා දිසො ලොමින සෙතො ආසකා සොසකා ආසකා සොසකා" යනාදිය නා--සකාසෙති දක්වූ "දිසලොමිකො, දිස්ලොමි ඇභි, විකාසකා කොත්වො, විකාත්චි කොදුපලස කොතකොදිකො, කොතකා යනි දක්වාලද්දේ" යනාදිය සකාසකා ප්‍රතිවිරුද්ධව සෙසේ

| | | |
|---|--|---|
| <p>දහස 2 තලකලල 2 අතිසාරය 2 රෝගවිශේෂ 3</p> | <p>• 328 දවඵ පවිතාදො (ඵ) නිලකො නිලකාලකො විසුචිකා f (ඉභි) මනා පරෙකො (ඵ) භගඤ්ඤා f</p> | <p>Heat durning A mole or spot Cholera Various diseases</p> |
| <p>වෙද 4</p> | <p>329 මෙහො ජරෙ නාස භාසො කඨං, සුලා f (මයනාරු) (වු*තතා) වෙවෙජා තිසකො (ව) රොගහාරි නිකිට්ඨකො</p> | <p>A physician</p> |
| <p>සලලවෙවෙදා 2 පිළිසම 2 බෙහෙත 4</p> | <p>330 සලලවෙවෙජා සලලකතතා නිකිට්ඨා f (කු) පභිත්‍රියා f භෙසස් 1 මගදො (වෙව) භෙසස්, (වෙ) 2 සධං (ඵ)</p> | <p>A surgeon Physicking Medicament</p> |
| <p>ආරොග්‍යය 3 නිරවභවය 2</p> | <p>331 කසලා, 1 නා මයා 4 රොග්‍යං, (අඵ) කලො නිරවභවය * නිරවභවය 11 - 3 .</p> | <p>Health A person in health</p> |

නරභි ලිඛාස.

| | | |
|------------------------------------|---|---|
| <p>වංසය 7 විභුච්ඡිය 1</p> | <p>332 කුලං, වංසං (ව) සන්තානා 1 නිජනා, ජනාතන 2 මනිච්චො, (විසං) සන්තානා f 1 (රො) වඤ්ඤා වතතාරෙ ඛතතිසාදෙයා</p> | <p>Race or lineage Tribo or class</p> |
| <p>ආසාකුලජයෙවි රජදරවෙව් 13</p> | <p>333 කුලිකො සඤ්ඤො සාච්චි සඤ්ඤා (ව) 2 සො, මහාකුලො රජා භුජති භුජා-ලා පඤ්චො (ව) නරභිකො</p> | <p>Of honourable parentage A king</p> |
| | <p>334 භුජාදො ජගතිපාලො දිසාපති ජනාපිලො රොජිලො නිරදෙවො භුජිලො භුජුජො (පඤ්ච)</p> | |

| | | |
|--|---|---|
| සඳිස්වැදරුම් කඃ } දෙසි නිදහනගා 2 } රස් බලස්ස } භවදේසසව අනතු } රුරව වලදුකරස් 1 } අනතු රු භ මී } දෙස් පිටකරා } වලදක රස් 1 } | 343 අස්සිසෙඛා 1 විසෙකා (චචව) චෙරසසදීසෙකා (තු) නිසවිසෙකා (සදෙසා නන්තරෙ) සතතු මිසෙකා (රුජා කතො පරා) | A superinte- ndent The treasurer A neighbour- ing prince An ally |
| සතුරු 19 | 344 අභිසෙකා විසු වෙවි (ව) සපන්තා 2 රුති සච්ච 3 පච්චිසෙකා පරිසභවි පටිපකඛා 4 ගිතා පරෙ | An enemy |
| අනුකුලභිය 2 | 345 පච්චාමිසෙකා විපකෙඛා (ව) පච්චනික විසරුති (නො) විසෙසි (ව) දිසො දිසො (ථා) 6 නුරෙඛො 7 නුචකතො | Complaisance |
| මිත්‍රයා 5 දෘඪ මිත්‍රයා 2 දෘඪ මිත්‍රයා 1 | 346 මිසෙකා, (නිච්චි) වසෙසා (ව) සතාසො සුභ 4 භ බා සමාසෙකා දුලක මිසෙකා (ව) සඤ්චො (දිඨ්චිතාසො) | A friend. A firm friend A friend at first sight |
| වර පුරුෂයා 2 පටිකසා 3 දුතයා 2 කැකුසා 2 | 347 වරෙ (ව) ගලුහපුරිසො පථාච්චි පටිසො 6 ම ගු උසො (තු) සඤ්චසභරෙ ගණසො (තු) මුහුභචිසො | A spy Traveller A messenger An astrologer |
| ලියනකා 2 අකුර 2 | 348 ලෙඛනො ලිපිකාරෙ (ව) වණෙණො (තු) අකුරෙ (පූථ) | A scribe A letter of the alphabet |
| (වතුරෝපාසනම්) | හෙරෙ දුඛො සාම, දුකා, (නුසුපාසා වතුරෙ ඉච්ච) | Four means of success |
| හෙදය 2 දණ්ඩ 3 | 349 උපස්සො (තු) හෙරෙ (ව) දුඛො (තු) සාහසං, දමො | D union Punishment |
| (සප්ත ධර්මකම්) | 350 සාමස 6 මච්චො සඛා කොසො දුතො, (ව) විජිතං බලං, (රජ්ජනාත් ව සකෙත හෙ සි සුං ප ක තී සො පි ව) | The seven re- quisites of regal administration |

| | | |
|-------------------|---|--|
| | 351 | |
| ශ්‍රීවිම මහතිකුණ? | පනාඩි 1 කොටු විනාශයා (විසා නිවසා ගි සෝ කො) | The threat of power. |
| ඉහාරි 1 . . . | පනාපනා (අවිජ්ජා පනාපන) | His, duty arising from the power of punishing. |
| ඉහාරක 1. . . | පනාපනා. (ඉවි ච පනාපන) | Duty arising from the presence of wealth. |
| | 352 | |
| මහානුකම. | විනාශා (ව) විනාශනා, (කො) ඉ | Secret counsel |
| විකුසානමාණස 1. | විකුසානමාණසා (විනාශිත) | As can be heard only by people. |
| ජනනමාණස 1 . . | (විනාශිත) ඉ ජනනමාණසා | As can be heard only by gods, in A secret. |
| රහස 2 . . . | රහසා, අනා, (අවිජ්ජා) | |
| | 353 | |
| විජනකාමක 1 . . | (භික්ෂ) විජනා 1 විජන 1, (ව) | Solitary place |
| විවිකක 2 . . . | ජරණා 1, රොනා (රොනා විජනා, විකාසනා. (ඉවි) විකාසනා | Trust or confi- dence |
| සුකතිසමනප්‍රියාච | සුකතා 1, (කො) 1 කාසිකා 1, (උච්ඡ | Rightful prop- erty |
| | 354 | |
| අවිවාදක 3 . . . | අවිවාද (ව) 2 කුසිති 1 (කි) | A man's in |
| ආලව 2 . . . | (ඉවි ච පන) 2 කුසාසනා 1, කො 1 (ව) කාසනා, (කො) කො | (command). An order or binding |
| මකිකක 2. . . | උච්ඡතා (ක ව) ච කි කි කා, | |
| | 355 | |
| අපරවස 2 . . . | ආචා, (විකා) 1 ඉ ප ර කො | Office |
| කරවවර 2. . . | කෙර (ක) - ලී (විවිජන) | Royal revenue |
| කච්චාච්චර 1 . . | කෙරණකො (ඉවි උච්ඡ) | A present. |
| සුන්තකව | උ ප ර (ක ව) කා ක කා, | A present sent |
| මවකච්චර 6 | | |
| | 356 | |
| ප්‍රාක 1. . . | (කො) 2 කා කා, 1 විකොටිච්චා | Toll |
| මකච්චාච්චක 2 . . | කෙරණකාපෙර කෙරණකා, සුකතා, (කිතිති ඉ කි දී කො) (ව) 2 කො කො කො | Receipt of re- venue. |
| | 357 | |
| රත්‍රක 2. . . | ආකකො, (කො) ජනනා, | Parasol |
| සාහසක 1. . . | රත්‍රක රත කෙරණකො | Attendant's |
| විමරක 2. . . | සාහසනා, (කො) 2 කො -විජනි 1 (ක ව) විජනා, | A tal of the beggar's and a tal |
| | 358 | |
| (පවරජ කච්ච | විකො (ව) ජනනා, 2 විකොටිච්චා, කා කො 1 කො 1 විජනි 1 (ඉවි උච්ඡ) විකොටිච්චා විකොටිච්චා | The form time of pay- ment |
| ම මකක 2 | | |

| | | |
|---|--|--|
| පුත්තලස 2. රන්කෝය 2. සිව්වරසෙසකසමි | 359 හඳකුළුවහා පුණ්ණකොටො හිංකාරු ජලදයනො හඳ 1 සා රථ පහති (තු) සෙ නා f (හි වතු රලි නි) | (ur An auspicious A golden vase The four-fold army |
| ඇතා 10 | 360 කුජරු වාරණො හඳි මානනො මිරිදො ගජේ නාගො විපො ඉහො දනති සුථරෙචො (තු) සුථරො | An elephant The leader of a wild herd |
| නායක ඇතා 2 | 361 කා ලා ව ක ග හෙ යා පචර තබා (ව) පිහලො ගනො ම හ ල උ ග මො 2 පොසථ පඤා (ගජකුලානි එතානි) | Ten tribes of elephants |
| දශඇත්තුලයෝ | 362 | (ant |
| ඇත් පාවටා 2 මහාතා 3 | 363 කලහො (වෙව) හිංකෝ (ඵ) පහිහො මහා ගජනා | A young elephant A furious elephant |
| ඇත්සමුඛයා 2 | හඳි සො f (තු) ගජනා f | A herd of elephants |
| ඇභිහන 2. | හඳිනි f (තු) තණරුතා f | A female elephant |
| කුමාසථලය 1 | 363 කුටො (හඳි සිරු පිහො) | The frontal globes of an elephant |
| කම්මුල 1 ඇතුන්ගේකඳ, 1 මාලසීය මුල 1. | (කණ්ණමුලන) වු ලී කා f ආසන. (බකි සද ස මහි) (සුච් මුලන) මේවනො | Root of his ear His withers Root of his tail |
| ඇතුන් බදින වැටි | ආලාන, 2 * ාලනො එපො | Post to which |
| ඇතුන් බදින දමු | (රිඳින) නිහලො, 1 කුණො | he is secure |
| ඇතුන්ගේ | සංවලං f, (නිසවපො) ගජො | A ham for his feet |
| කපල්ලය 2 | කපො] දනො (තු සො ව. ද) | His temples |
| ඇතුන්ගේ වද 1 | 365 | The juice flowing from his temples |
| සොඬ 2 | සොඬො f (තු) ටසු හඳො (ඵ) | His trunk |
| සොඬ අන 2 | කරණො, පොකරො, (හෙව) | The tip of his trunk |
| පොරොදු 1 | (මජ්ඣිමි ධර්මන) කප්පො f | I call a son forth |
| ඇතුන්ට අතුරු | කප්පො (හ කුච්ඳො) | An elephant's trunk |
| නිවලස් ආදිය 1 | 366 | An elephant |
| රජවංශන ඇතා. | මපවිසො රජපසො | for the king's rule on |
| සාද ඇතා 2 | සජ්ඣො (හව) හප්පො | An elephant |
| ඇතුන්ගේ පා | පො මිරු. (පාටියො පාදො) | capacities |
| විදිනාපට්ඨ 1 | පියා පසො (හ පො) | A large instrument for piercing his feet |

| | | |
|--------------------------------------|--|--|
| කණ්ඩුල මිදිතපට්ට | 387 තුහනං, (තු කණ්ණමුලමගී) | A pike to guide an elephant |
| අකුසා 1 | (මන්තනි තු) අංකුසො | Hook to quiet him |
| අඤ්ඤාචාරා 4 | හන්ථාණෙතො හන්ථිමෙමෙධා හන්ථිපො හන්ථිගොපතො | An elephant driver or keeper |
| | 388 | One who trains elephants &c |
| හස්තාදිත් කික්ම } මහ ආචාර්යයා 1 } | ගාමිණීයො (තු මාතභ හයාඤ්චරියො හවෙ) | A horse |
| අවෙයා 6 | හතො තුරතො තුරතො වෘතො අසො (ව) සිනිවො | A mule Horses of a good breed |
| අවෙතරයා 1 | 389 | Well-trained horse |
| උත්තමන් අසුන් 2 | (භෙදො) අසුතණ (හසො) ඤ්චරියො (ආ) කලිතණො | Well-trained horse |
| සුවසෙන් උසුලන } අසුන් 2 } | සුඛා වා හි මි නී ජනා (ඵ) කියොණ ගයපොතතො | Colt |
| අස්පාවො 2 | 390 | A sort of horse |
| අස්කුචයෝ 2 | සොටතො (ආ) බිඵංගො (ඵ) ජවතො (ව) ජවාසිතො | A fleet horse |
| ජාලපතන අසුන් 2 | මුඛාධානං, බලිතො, (ආ) කසා f (කසාදි තාලිනි | The bit of a bridle |
| මුව මලල 2 | 391 | A whip |
| කස 1 | කුසා f (තු තාසා රජ්ජමගී) මලපා f සා f | A nose ring |
| තාස්ලකුට 1 | කුසා f (තු තාසා රජ්ජමගී) මලපා f සා f | A mare |
| වෙල 2 | කුසා f (තු තාසා රජ්ජමගී) මලපා f සා f | The hoof |
| කුරය 2 | 392 | The tail |
| වෘලධය 4 | සඤ්ඤා (ව) රථා ඤ්චරියො (ආ) කලිතණො | A war chariot |
| රථය 2 | ඤ්චරියො (ආ) කලිතණො මලපා f සා f | Any other car |
| පුසා රථ 1 | ඤ්චරියො (ආ) කලිතණො මලපා f සා f | A car covered with a panther's skin |
| ව්‍යාසුසමින් මල | දිසමින් මලද රථය 1 | A car covered with the skin of a tiger |
| දිසමින් මලද | කලද රථය 1 | A litter |
| කලද රථය 1 | 393 | A cart |
| පිරිතෙය 2 | දිවිකා f යාසයානං, (වා) (ඤ්චරියො) සකො (පණ) තං, | A wheel |
| ගල 2 | වකා, (රථග මාවාතං) (කසානො) තෙමි f (තාරියං) | Its periphery |
| රථසක 1 | | |
| නිමමලල 1 | | |

| | | |
|---|---|-------------------------------------|
| | 374 | |
| රථනැම 1 | (තමමැණි පිඩිනා) නාභි f | Its nave |
| රථසෙති කිලිපුට්ඨ 2 | කුබ්බිණේ (කු) සුගකිණේ | The pole to which the yoke is fixed |
| අඳුර අග ගඟක කණුට 1 | (අනඛ්‍යාතීපල) ආණ්චි f (භු) | The lunch pin. |
| අසෝනිස රථා වරණය 2 | වරුණො ර ච ඉ ත්‍ය f ^r (ථ) | The fender of a carriage |
| | 375 | |
| ධුරය 1 | ධුරේ (මුණේ ර ච ස්‍ය ගා | The fore part of a carriage |
| රථසෙති අවසව 2 | භි) ² කෙඛා ³ පකඛර (ආදයො) | Parts of a carriage |
| වාහනය 3 | යානං, (ව) වාහනං, යොග්‍යං, (සබ්බ හතොදි වා හ නො) | Any vehicle |
| | 376 | |
| රථාචාරියා 4 | රථාචාරී (කු) සුකො* (ව) පාචිතා (වේව) සා ර චී | A charioteer |
| රථසෙති සිව සුචිකරන්තා 3 | රථාණේතො (ව) උචිතො | Warriors in chariot. |
| යෝධියා 2 | රචී] යොධො (කු ජො) හවො | Warrior |
| | 377 | |
| පාඨලසේනග 4 | පදග්භි පකචී (කු පු මො) පදගො පදිකො (මකො) | A foot soldier |
| සකතාභය 6 | සකතාතො කංකවො චමමං, කචවො, (වා) උරච්ඡදො | Armour, mail |
| | 378 | |
| සකතාභසකතාභය 3 | භ්ලිතා f] (ථව) සකතාධො f, සපෙරා f (ව) වමචිතො (හවො) | One who is armed |
| සුඛසේ දුචිතොච ගාදගන් වසනාදිය } කොත්චිතෙති ගඟ } යෝධියා 4 | ආමුචෙන f, පටිමුචෙනා f, (ථ) සුරෙ වාරී f, පු රෙ ව රේ f, | Clothed or accoutred |
| | 379 | |
| ලැසිගමන් ගතො 2 | සුඛචගමො f, පු රෙ ගා මී f, මකදගාමී f, (ක) මකරේ f, | One marching slowly |
| චිපු ජව ආභතා 2 | ජවනො f, කුචිතො f, වෙති f, | A runner or express |
| දිනිසපුකතා 1 | (ජෙතබ්බං) ජෙග්ග f * (මුච්චෙන) | To be conquered |
| | 380 | |
| සාහසිකයෝධියා 3 | සුර f, චීර f, (කු) චීකකතො f, | A hero |
| අනුචරයා 2 | සගායො f * උචරේ f, (ගො) (ස නා ච ප භ භී තී සු) | A companion |
| මාගේන්ටකරණ 2 | පා ජෙ යසං, (කු ව) ස මී ලො, | (journey Provision for a |

| | | |
|---|--|---|
| <p>සේනාව 7 සේනාවගේ පද්මමල්ලාකාර ගෙන් පිටිම 1</p> | <p>391 විනිනී බිජිනී සෙතා: විනි වසනා, බලා, (කපා) අනිසො (විඵ) විනාසො විසුසො (සෙතාය නාමයෙන)</p> | <p>An army or forces. Array of troops</p> |
| <p>(භක්තාභින, ආයා නිකරභාභින, පඤා නිකරෝකප්)</p> | <p>392 (භනි වාදස පොසොති පුරිසො තුරතො රථො වතපොසොති එතෙත ලකවෙණනාධිමනායො)</p> | <p>Different bo les or division s of an army</p> |
| <p>දංග නිසිකම 1</p> | <p>383 භක්තාභින, භයාභින, රථාභින, (කසො කසො ගජදසො ස භක්තා (ක) සභක්තාභින, (වතුර්භා)</p> | <p>A complete army</p> |
| <p>සම්පතිය 4 විපතිය 2 ආයුධය 1</p> | <p>384 (ස ලි වං ස ක ලා ආ පු ර වෙව නං ස පි ද වි පු වු ලී න ගෙ පු සෙ නා ය ගතියා) * 'සොඛානිනී (භියා)</p> | <p>A complete army</p> |
| <p>සම්පතිය 4 විපතිය 2 ආයුධය 1</p> | <p>385 සම්පතිය සම්පද ලකවි පිරි විපතිය (වි) * පද (අථා) * පුධා, (ව) තෙති (භි) සථො, පරණ, (භව)</p> | <p>Prosperity Adversity A weapon.</p> |
| <p>මුහුණු මුහුණුදී විසඳගන් පිය පුම ආයුධ වතුර පිටිපි</p> | <p>386 (විහානා මුහුණ මුහුණ ව පාණිනො මුහුණො ව ව සනා මුහුණතී සකල- මායුධා නං මතච්චිධා)</p> | <p>Four sorts of weapons</p> |
| <p>මුද්ගරදී ආයුධ 1 නිපිවිච්චාදිය 1 අවසම්චාදිය 1 ගර ආදිය 1</p> | <p>387 මුහුණා මුහුණා (ව සථාදී අමුහුණා, (ශ් රි නා දී නා) පාණිනො, (ස සහනාදී) සනා මුහුණා, (ස ර දී නා)</p> | <p>A bludgeon A knife or dag- ger &c A javelot &c A weapon pro- pelled by mec- hanical means, as an arrow</p> |
| <p>දකුණ 6 දකුණු 3 ගර 9</p> | <p>388 අසාසො ධනු තොදඩා, පාසො, (භිනී) සරසනා (අථා) අභො ජො ජො (ථ) සෙර පතී (ව) සාසො</p> | <p>A bow A bow string An arrow</p> |

* * අභොතිනී නිපිධා.

| | | |
|---|---|---|
| ශ්‍රී 5 | <p>389</p> <p>බාණේ කඩ, ¹ මුසු f (මසු) බිරිසො කෙරුණු ² සත. කුණේ f (උයං) කලාපො (එ) කුණේ කුණේ බාණේ</p> | A quiver |
| <p>සිසුය 2 විසවෙ 9 සිය 2</p> | <p>390</p> <p>පනො (භ) වාණේ දිසො (එ) විසවෙ කො සරේ (හවේ) ලකො, වෙණුං සරවං, (එ) සරවං, කො (තු) ³ පාසනං,</p> | <p>(arrow Feather of an A poisoned arrow A butt or mark Archery</p> |
| <p>ඉලකය 3 දුනුසිලා දොන් 2</p> | <p>391</p> <p>මවුලො (තු) නොකිංසො අසි බොනො (එ) සායනො කොසි f (උසි නළවිබානො, එ) එරු (බොනො දී මු සිං)</p> | <p>A sword Its sheath The hilt of a sword</p> |
| <p>පලි 3 කසිසරවු 2 සිරිස 3 මුහුර 2</p> | <p>392</p> <p>බොනං එලකං මමමං, ඉලි f (තු) කර පා ලි කා f කුණේ f සතා f ⁴ සිසුකේ f ලොලො (තව) මුහුරේ</p> | <p>A shield A cudgel A knife A mallet</p> |
| <p>සුලකේ සෙල්ලක 2 වෑය 2 කෙවෙරිය 2 ලේ පලො පෙහුම් 1</p> | <p>393</p> <p>සලො, (කිසි) සංක (දුමම) පාසි f (තු) කුණේ f (උසිං) කුණේ f (උසි) එරු (සො) වංකො (සාසාණ දරණේ)</p> | <p>A stake An adze An axe A hatchet, a stone-cutter's instrument</p> |
| <p>ආසුටවෙණේ 6</p> | <p>394</p> <p>කණකො සිසිවංකො (එ) වකකො, කුණො ගද f (තරා) සතා ⁵ f (දි සහ වෙද එ) කොණො ⁶ කො කොසි (කාරිසං)</p> | <p>Different kinds of weapons</p> |
| <p>කොණ 3</p> | <p>395</p> <p>කිසානං, ගමනං, සාත්‍රා f පරානං, (එ) ගමො ගති f වණේණො පංසු රෙණ (මෙම) මුලි f (උසි) රෙණ f ව වසු</p> | <p>An eul March of an assailant Dust</p> |
| <p>වංක දහ සකුඬි කරණා 2 වංක දහ සකුඬි කරණා 2 වංක දහ සකුඬි කරණා 2 වංක දහ සකුඬි කරණා 2 වංක දහ සකුඬි කරණා 2 වංක දහ සකුඬි කරණා 2</p> | <p>396</p> <p>වංකො මධුකො (වංකො) වංක (තු) දුසි පාසිකො වෙකාදිකො බොධකර වකාසිකො (තු) සරවකො</p> | <p>A bard A panegyrist An awakener A ballad singer</p> |

| | | |
|---|--|---|
| <p>පතාකය 5 . ඔවුනොවුන්ට කර ණ අනංකාරය 1</p> | <p>397 කෙන 1 ධර්ම පතාකා f (ව) කදලී f කෙනනං, (පහට) (ගොභංකාරොක්කමක්කස්ස සා) 2 හමහමිකා f (හවෙ)</p> | <p>A flag or banner. Conceit of supe- riority.</p> |
| <p>ශක්තිය 4 . . . වික්රමය 1 . . . ජයපානය 1 . . .</p> | <p>398 බලං, ධාමො සහං, සත්ති f වික්කමො (විනිසුරතා) (රණේ ජනස්ස යං පානං) ජයපානං, (ති ත මම තං)</p> | <p>Strength. Great power. A draught of victory</p> |
| <p>සුඛය 9 . . .</p> | <p>399 සග්ගමො සම්මහාපරො (වා නිප්පියං) සමරං, රණං, ආජ් f (භී) ආහවො සුඛි, 3 මො යොධිනං, (ව) සංසුඛං,</p> | <p>War, battle.</p> |
| <p>කලහය 5 . . . මුර්ඡාව 2 . . . බලාත්කාරය 3</p> | <p>400 හඬනං, (ව) විවාදො (ව) විග්ගහො නලහ මෙධිතා මුර්ඡා f මොහො (ථ) බලාත්කාරො, හඬො (හවෙ)</p> | <p>Contention, strife Fainting, Violence.</p> |
| <p>භූත විකාශීය 1 උපද්‍රවය 4 . . .</p> | <p>401 උප්පාදො (භූතවිකාශී යා සුභා යුග සුවිකා) ඊති f (භීභී) අජ්ඣං, (ව) උපසංගො. උපද්‍රවො.</p> | <p>A portent. A danger</p> |
| <p>මලල සුඛය 1 . දිනීම 2 . . . පැරදීම 1 . . . බිඳී පලායාම</p> | <p>402 නිබ්බුඛං, (මලල සුඛමස්) ජයො (භූ) විජයො (හවෙ) පරාජයො (රණේ හතො) (පලායන) 4 මපක්කමො.</p> | <p>Close fight. Victory. Defeat Flight.</p> |
| <p>මැරීම හෙ වත් වධය } 11</p> | <p>403 මාරණං, හනනං, ඝාතො නාසනං, (ව) නිසුදනං, හිංසනා, සරණං හිංසා f ව්ඤ්ඤා ඝාතන, ඝාතනා,</p> | <p>Slaughter.</p> |
| <p>මරණය 10 . . .</p> | <p>404 මරණං, කාලභිජියා f පලයො මව්ඛ (වා) 5 වචයො. තිධිතො, (තිප්පියං) නාසො කාලො 6 ඝොතා, වචනං, (හවෙ)</p> | <p>Death</p> |

| | | |
|---|--|--|
| <p>මළානු 3 දරසාය 2 සොහොන 2 මිනිස 2</p> | <p>405 (නිසු)පෙනෝ f, පරෙ නෝ f,(ව) මනෝ f,(ඊ)] විානෝ විතා f ආලාභනං පුසාණං, (වා නිසියං) කුණපො, ජමෝ,</p> | <p>The dead A funeral pile. A cemetery A corpse.</p> |
| <p>සිස නැති, ක්‍රියා } සහිත කර්ම 1 } අමුසොහොන 1</p> | <p>406 කවමකියා, (නිසියං දෙවො සිරෙ පුකෙකුසු සහනුයෝ) (අඵ, සිමපිතා f වුතතා පුසාතයම්. හි ආමනෙ)</p> | <p>A headless trunk A place where dead bodies are cast</p> |
| <p>මලාක්කාරසෙස් } ලෙණමනුසොදිනු 2 } ප්‍රාණය 2 තිරලෙය 2 කම්කවුල 2</p> | <p>407 වජ්ජි f (සියං) කරමරෙ පාණෝ (භු) 1 පු (පනාසිතො) තාර f (කු) බකිනාතාර, තාරණ f (භු ව) යාතුනා f</p> | <p>A captive. Life A prison Agony, pain</p> |
| <p>වනවිසමයෝ</p> | | |
| <p>බ්‍රාහ්මණයෝ 8 ශිෂ්‍යයෝ 2</p> | <p>408 බ්‍රහ්මබ්‍රහ්ම විජෝ විජො බ්‍රහ්මා භොවාදී බ්‍රාහ්මණෝ සොභිතො ජක්කො (සො ඵ) සියා 2 නොවාසි. නො (සුමෙ)</p> | <p>A Brahman. A pupil</p> |
| <p>වතුරුමයෝ නම 4</p> | <p>409 බහව්වාටී ගහපො (ව) වානපථො (ව) හිකුඤ්ඤි (හි භවනති වතුරො ඵසෙ) අසමා, (පුතාපුං සකෙ)</p> | <p>A religious student house- holder hermit, mendicant</p> |
| <p>සමුංසරා 1</p> | <p>410 (ව නතා සහ සිලාදී) සට්ඨමාරි නො (මිඵ)</p> | <p>One who prac- tices religious duties in associa- tion with others</p> |
| <p>උපාධ්‍යායයා 2 ආවාසනියා 1</p> | <p>උපජ්ඣායො උපජ්ඣා (ථා) වරියො (නිසස දදිනො)</p> | <p>A spiritual pre- ceptor A teacher.</p> |
| <p>411</p> | | |
| <p>උපදෙසපරමපරව 4 යාගය 3 යාගවේදියාව 1</p> | <p>(උපනියා ඵවා පුබ්බං වෙද මජ්ඣාපලෙ විජෙ සො සාහංසරභස්ස වා වරියො බ්‍රාහ්මණෙසු සො) 412 සාර භවිස, 5 මෙ හිහස "මු පදෙසො (භවෙඵ) 1 හිතා- යාහො (කු) කතු සෙසො. (ඵ) වෙදී f ඵෙ භු පරිකාතා)</p> | <p>Traditional in- struction A sacrifice An altar.</p> |

| | | |
|--------------------------------|---|---|
| පර්මග්‍රහ ආගනම | <p style="text-align: center;">413</p> <p>අක්‍ෂ මෙ ධො (ව) පු ටි ස- මෙධො (වෙම) තීරග්‍රො. සමමාපාසො වාජපෙය්,¹ (මිති සාගා මහා ඉමෙ)</p> | The five great sacrifices |
| සංගහරන්තා 2. සභා නිපුණායා 2 | <p style="text-align: center;">414</p> <p>ඉටිතවිජ්ජො යාජකො (ථ) සහොභා සමාජ්ඣො (පඝථ)</p> | Officiating priest A member of an assembly |
| සභාව 5 . . . | පරිසා f සභා f සමජ්ජා f (ව) (තථා) සමිති f සංසදෙ, | An assembly or meeting |
| සිච්චි පිරිසතමි . . . | <p style="text-align: center;">415</p> <p>(වනසෙසා පරිසා) භික්‍ෂු භික්‍ෂුනී f (ව) උපාසකා උපාසිකා f සො (භි ඉමා ඨ වා ඨ ප ටි සා පිපුං)</p> | The four classes of Buddha's disciples |
| අටපිරිසතමි . . . | <p style="text-align: center;">416</p> <p>කාවකිංස මිජ්ඣකත මාර හතපතීසා (ව) සමණානං (වසා) මාතු- මමොරුජික මුහමුහං</p> | The eight classes of Buddha's disciples |
| ජන්දස 1 | <p style="text-align: center;">417</p> <p>(ගායතනී පමුඛං) ජන්දං, මතු චිස කතිරනතු යං වෙදන මාදිභුතං සා¹ සාමතනී f (ජනී පදං සියා)</p> | Metre |
| ඵනම ජන්දස 1. | <p style="text-align: center;">418</p> <p>(හව්‍යපාකෙ) වරා. (මනො)</p> | A Vedic verse savitri |
| යාග උව්‍ය පිපිම 1 | සුජ්ඣ f (තු හොම දක්‍රියං) | A prepared oblation for the gods |
| යාග සාන්ද 1 . . . | සාන්ද f (පරමන්තන් තු) පායාසො | A sacrificial ladle |
| පායාසය 1 | (පරමන්තන් තු) පායාසො | Rice boiled in milk |
| යාග උව්‍යය 2 | <p style="text-align: center;">419</p> <p>හව්‍යං (තු) හවි, (කථාපනෙ)</p> | The articles to be offered in sacrifice |
| යාග උච්චාය 1 | සුපො (උණාය) [නිමමන්ත | A sacrificial post |
| ගිනිගාන දම 1 . . . | දරාමනි මි ² රණී f (විජ්ඣ) | Wood for kindling fire by attrition |
| ත්‍රිවිධාගනිය 3 | <p style="text-align: center;">420</p> <p>ගාහපව්වා³ හ ව නී සො දක්‍රියංගනී (හවොගාසො)</p> | Three sacred fires |
| කුසාය 9 | <p>වාගො විසාරජනං, දනං, වොසායොගො (ව) පඤ්ඤනං, විසානනං, විතරණං, විහාසිකා,⁴ ප ව ජ්ජනං,</p> | Gift or donation |

| | | |
|--|---|---|
| පවමසා පරි } කාගසනම් } | 421 පවමසා පරිව්වාගො (වුතො) සෙසධනසා (ව) (වසෙන) පුතන දුරානං රජ්ජසා ගාන (මෙ වව) | The five great donations |
| දසදන වසතුතම්. | 422 අනනං, පානං, ඝරං, වන්ථං, යානං, මාලා f විලෙපනං, ගනකා. සෙය්‍යා f පදිසෙය්‍යං, (ද න ව නු පි සුං ද ස) | Ten objects avail- able for gifts. |
| මළුක් පිණිස } එදවස් දෙන } දහස 1 } මළුපිණිස පිණිස } දෙන දහස } මකක බත 1 } | 423 (මතන්ථං තදහෙ දහං නිසෙවතමු) ¹ බදෙහිතං f, (පිතුදනන් කු) නිවාසො සවං, (තුඤ්ඤා ව සන්ථො) | Funeral obse- ques Gifts in honour of a deceased A funeral repast |
| අමුතනා 4 . | (පුමෙ) අභිච්චි ආගනකු f, පාහුතා f, ² වෙසිතා f, (පතථ) | A guest |
| ගමිකයා 1. ආගන්තුක } 2 . සන්කාරක } | (අඤ්ඤාසී ගතන මිච්ඡකො) ගමිකො f, (ථා) ³ සා f, ⁴ මගසියං. | A traveller Hospitality |
| පාංශුපාපාස්ථානං 1 පුඤ්ච 6 . | 425 පජං. f, (පාශුදකාපො ථ සකනාගතො, දයො තිපු) අපචිත්ත f ¹ චචනා f පුඤ්ච f ² පඤ්ඤා චලි මානකා f | Water for wash- ing the feet Offering. |
| වැදීම 4 . | 426 තමසා f (කු) තමසකාරො, වන්දනා f (වා) ¹ භිවාදනං, පන්දනා f පන්දිධානං, (ව) (පුච්ඡෙ) පඤ්චි (විතො) ² | Worship |
| ප්‍රාණිකාව 3 . | | Asking or beg- ging |
| ආරාධනාව 1 . | 427 අඤ්ඤාසනා f (කු සකාර- පුබ්බසම් ති සො ජ නං) | Request or soli- citation. |
| සෙවීම 4 . . . | 428 පරිසෙසනා f ¹ නෙසනා f පරිසෙසි f ගෙවසනා f. | Research or in- quiry |
| පාරි වරියාව 3. | උපාසනං, (කු) පුසුසා f (සා) පාරිවරියා f (ගෙව) | Service |

| | | |
|--|---|--|
| <p>නොබිඳීම 3 . පිළිවෙළ 5 . .</p> | <p>429 මොන, ¹ මහාසනං තුණ්භි- භාවො] (එ) පටිපාටි f (සා) අනුක්‍රමයෝ පටියායො. අනුපුබ්බස * f (පුමෝ) කමො.</p> | <p>Silence Order, method</p> |
| <p>ශීලය 3 චුක්ක 2 ව්‍යතික්‍රමය 2 විවේකය 2</p> | <p>430 තපො, (ව) සංයමො, සීලං, නියමො, (තු) චතං, (ව වා) විනික්කමො. ³ ඤාඛාචාරො (එ) විවෙකො පුට්ඨගතතා f</p> | <p>Religious auster- nity Mentorship act Transgression Discrimination.</p> |
| <p>සුදුහු සුදුසු } වාරිභු ශීලය }¹ එසේ අත්‍ය } වාරිභු ශීලය }¹</p> | <p>431 (බුදුහු බුදුසු) ආභි- සමාචාරික, (⁴ මුඛමො) ආදි මුඛම වරියං, (තු) තදදුඤ්ඤං සීල මරිතං</p> | <p>The minor du- ties of a devotee The higher du- ties of morality</p> |
| <p>උපවාසය 1</p> | <p>432 (යො පාපෙහි උපාවන්තො වාසො සතිං යුණ්භි හි සො) උපවාසො (නි විඤ්ඤායො (සබ්බභොග විවජ්ජනො)</p> | <p>A fast.</p> |
| <p>ප්‍රචුජ්ජනෙය් 6 ධ්‍යාපිත්‍ර 2 තාපසෙය් 2</p> | <p>433 තපසී භික්ඛු සමණො පබ්බජ්ජනො තපොධිතො වාචංයමො (තු) මුනී (ව) තාපසො (තු); ඉසී ⁵, රිතො</p> | <p>A mendicant, an ascetic A sage. Saints</p> |
| <p>සතිත්‍ර 2 සාරිපුත්ථංගෙරිඤ්ඤ 2</p> | <p>434 (යෙසං සතිත්‍රිය භණා) යත යො චසී තො (ව තෙ) සාරිපුත්තො ⁶ පච්ඤො (තු) ධම්මසෙතාපතී. ¹ (රිතො)</p> | <p>A Buddhist monk The priest Sari- putta</p> |
| <p>මුගලන්ඞගෙරිඤ්ඤ 2 ආයච්චියෙය් 1 සෙසසසෙය් 1 පාඨම ජනෙය් 2</p> | <p>435 මොග්ගලානො මොග්ගලානො (එ) අරියො ⁸ (බි ග තා සි සුං) (සොතාපතොදිකා) සෙධා. ⁹ ත රි යො (තු) පු ට්ඨ ජ්ජ තො.</p> | <p>The priest Mog- gallana Holy men, Those who have still some passion to eradicate A sanctified man</p> |

| | | |
|--------------------|---|---|
| | 436 | |
| රහස් ඵලය 2 . . . | අඤ්ඤා f (කු) අරහත්තං, (ව) | The final sanctification |
| සෑය 2 . . . | ථූපො, (කු) චෙතියං, (හව) | A relic shrine |
| අනඤ්ඤාමහෙරියු 2 | ධම්මහධා භාටිකො (ව) ආනඤ්ඤා (වෙ සමා ඵ ව) | The priest Ananda |
| | 437 | |
| විසාධාව 2 . . . | විසාධා f මහාරමානා f | Vissaha, a female devotee |
| අනේපිඬුමහසිඬු 2 | සුදනො. 1 නාඵපිඬිකො. | A wealthy lay disciple, so called |
| | 438 | |
| පස්සකුම්භෝ නමි. | භික්ඛු 2 (පි) සාමණේරො (ව) සික්ඛමානා f (ව) භික්ඛුනී f සාමණේරී f (භි කට්ඨා) . (සවෙන සහධම්මිකා) | The five classes practising the same religious duties |
| | 439 | |
| අටපිරිකරකමි. | පනො. නිව්ව 2, නාය- වකුනං වාපි f සුචි f (ව) පරිසාචන, 2 (විවේක පරිසාරක හා නා) | The eight requisites of a priest. |
| | 440 | |
| හෙරණ 2 . . . | සාමණේරෙ (ව) සමණු- | A novice |
| නිවච්ඡු 3 . . . | ඥෙසො (වාඵ) දිගමිතෙ | A naked ascetic |
| ජවාධරයෝ 2 | අච්ඡෙදකො නිගණ්ඨො (ව) ජවිලො (කු) ජවාධරෙ | An ascetic wearing clotted hair. |
| | 441 | |
| සාසාමයෝ 1 . . . | (කුච්ඡකා දිකාවකුත් නිං ස වා සසි දිඝිසො ඉතිඵකතඬුනි ඵහෙ) සසධා (සමසකාසිකා) | Non-Buddhist religionists |
| | 442 | |
| පවිත්‍රයා 3 . . . | පවිනො f, පයනො f, පුහො. f, | Pure |
| වළඹය 2 . . . | වමමං, (කු) අජනං, (පඵඵ) | The hide of an animal |
| දහැවි 2 . . . | දහනපොණො දහනකඵං, | A tooth cleaner. |
| රිචි පුඤ්ඤ 2 . . . | වකකලො, (වා) නිරිචකං, | The bark of tree |

| | | |
|--|--|---|
| පාත්‍රය 2 තෙඛිය 2 . සැරසවිය 1 | 443 පහෙතො පානී f (භියං) [නිච්චි] කමච්චු, (තු) කුඛිකා f (අඵාලම න ද ඛියං) කහ්ඨරසසී f (නාරියං) | An alms bowl Water pot used by an ascetic His walking stick. |
| යමය 1 නියමය 1 | 444 (යසෙදහ සාධනා පෙකං නිච්චං නමම මයං) යමො (ආගනතුසාධනං නමම මනිච්චං) නියමො. (හවෙ) ව්‍යාභිභවතො | Restraint a perpetual duty A self imposed religious observ ance |
| වෙවෙය්‍යයෝ 2 ජීවිනාව 5 සි සාම 2 | 445 වෙවෙය්‍යා (ව) වෙවෙය්‍යානො (ඵ) ජීවිනං, වුඤ්ඤි ජීවිනා f ආජීවො චතතනං, (වාඵ) කසිකමමං, කසී f (භියං) | A man of the Vasya tribe Livelihood. Agr culture ploughing |
| වෙලදුම 2 ගෙර රැනීම 2 ගෘහභූමියා 3 | 446 වෘණීජුරං, (ව) වණීජුරා f (ඵ) ගොරකො f පසුපාලනං (වෙසසස වුඤ්ඤියො නියෙය්‍යා) ගහභූමියා භාරියා ගිහි | Trade A householder |
| ගොවියා 2 කෙත 2 මැවිකාව 1 බිම කණින පුල 2 | 447 වෙඤ්ඤාජීවො කසුකො (ඵ) වෙඤ්ඤා කෙදර 2 (වුච්චිතෙ) ලෙඛිච්චු (නොනා මකනිකා වෙච්චා) වෙඤ්ඤාජී (භූමි) 3 වදරණං, | A cultivator A field A clod of earth. A spade or hoe |
| දුකාතක 3 කාමිච්ච 3 රැහැණ 3 සිවැල 2 | 448 දුතං ලචිතක, (ම) 4 සිතං, පහොදෙ කුතක, පාචනං, සොතකං, (තු) රජ්ජුරසසී f (භියං) ඵාලො (තු) කසකො (හවෙ) | A sickle A gnat A rope The ploughshare |
| නහුල 3 නහුලිජ්දණ්චි 1 විසදංචනි ගහක පෙක 1 ගිවිච්ච 2 | 449 නහලං, (ඵ) හලං, සිරො ජසා f (නහලදඛිකෙ) සමො f (සුගනිලසමිං) සිකා f (තු හලපඛිච්චි) | A plough The pole of a plough The part of a yoke A furrow |
| මුං උඤ ආදිය 1 හැල ආදිය 1 සප්තවිධ ඛානකක | 450 (මුඤ්ඤාදිකෙ) 1 පරනානං (ව) පුඛිච්චනං, (සාලි ආදිකෙ) සාලි, විහි (ව) කුඤ්ඤා ගොච්චිකො වරකො යවො | Kidney beans Rice etc The seven sorts of grain. |

| | | |
|--|---|---|
| <p>සාමාන්‍ය වශයෙන් 1 කඩල 2 අව 2</p> | <p>451 කහ (නිසන්නඩකුකුති) නීලාර (දීතු කහතිද) එන්නො (එ) නලාලයා (එ) පිටිකො: සාසකො (හමව)</p> | <p>A wild grain Chick pea. Mustard</p> |
| <p>තණ 2 සාමාන්‍ය වශයෙන් 2 ගොයන 2 වි 2</p> | <p>452 (අළු) කැබ් පිංග් (පළි) උමමා (කු) අතපි (හමව) නිසං, (එ) සසං (විසෙකුකුකු) විහි¹ නිසංකි විහො</p> | <p>Pinic seed L un linsed Growing corn R ce or corn</p> |
| <p>ගොයන අව 2 පිදුරු 1 වොල් 2 වි පොකු 1</p> | <p>453 කඩො, (කු) කාල,²(මටකො) පලාලො, (නිසි නිසිලො) භසං, කළුකරො (මාඑ) ඉසො (බකුකුකුකුකුකු ව)</p> | <p>stalk or culm. straw Chaff Husk of rice</p> |
| <p>ගසා රෝගය 1 කුටු 2</p> | <p>454 සෙකපිකා (සසරොගො) කණො (කු) කුටිකො (හමව)</p> | <p>Blight m ldow The powder which a heres to the gra n.</p> |
| <p>කලවිම 2 පදුර 1.</p> | <p>බලො (එ) බකුකුකුකුකු එකො (භසං නිසංදිකං)</p> | <p>A thresh ng floor Clump of grass etc.</p> |
| <p>වෙල 2 කුල 2 ලක 2 කලාල 2</p> | <p>455 අගොගො: ඉසලො (නිසි) කුලො, පුසා² (මනිකිසං) (අපො)⁴ චකං, (එ) චුලි (පි) නිලපො: (කු) කපො (හමව)</p> | <p>A pestle for pounding rice A window ng basket A f replace. A mat.</p> |
| <p>සාලිස 8 මහ සාලිස 3</p> | <p>456 කුලිසි (පි) පිපිපො, කඩං, බලොපුසා² කුලිපිලාලු² (පි) බා කොලකො] මාඑ) මනිකං, සාණකො (එ) අරපො</p> | <p>A pot. A jar</p> |
| <p>කලය 5 බන්තනකලිය 1 වලද 3</p> | <p>457 කපො (පි) පිපිපො, (නිසි) කුලිසා කලස වාරකා: සාසො (භුරකපසකාඑ) ¹මකං, පසො, (එ) සාපකං,</p> | <p>A water pot. (from) A bowl to eat A vessel</p> |
| <p>අරණ්ඩ 3 මලාව 2 සාස 2 කොටුව 2</p> | <p>458 අඳු පකං චු බ ව කං, සරාපො (කු) මලාපො: (පුම) කවිසු අබි (පි) කුසලො කොඳ, * (ඉබිපක)</p> | <p>A circular roll of cloth used as a stap A l A ladle or spoon A granary</p> |

| | | |
|--|--|--|
| <p>අලු රසය 1 . . . කාලගිවි දෙය 1 ඉඳුල් කන්නා 2 . . . විපාසය 2 . . .</p> | <p>අබ්බා 467 මඩො (නිසි රසයාසමය) විසාසය (භුක්තාසසයො) විසාසාදො, (ව) දමමො. විසාසා f (තුම) නසන්නො,</p> | <p>Scum Leavings One who eats the remains of food. Thrust</p> |
| <p>සුඛාව 2 . . . මාංශ රසය 1 . . . වැලිකැටිම 2 . . . නාපතිය 3 . . .</p> | <p>468 බුදු f ජිසව්ඡා f [(මංසය) පරිච්ඡා ද නි යං, (රසය) උදෙසො. (වෙම) උයාපො. සොභිමමො, තිසසි f නපන්නො,</p> | <p>Hunger. Flavour of meat. Spitting out, vomiting. Satisfaction</p> |
| <p>සිත්තේයන අරාම වෙලෙන්ද 4</p> | <p>469 කාමං, (තව්) චං, නිකාමං, (ව) සරියතං, ය වි ච්ඡි තං, කයමකකසිතො සත්ථි- මාහා. 2 පණ්ඨා. වාණික</p> | <p>Voluntarily. A trader.</p> |
| <p>විකුණන්නා 2 . . . විකිණින්නා 2 . . . නස දුන් අය 2 . . . නස ගත් අය 2 . . .</p> | <p>470 විකකසිතො (භු) විකකතො කසිතො. (තුම) කාසිතො, උකකමණණො. (ව) ධනිතො 2 ධමණණො. (තු) ඉණාසිට කා.</p> | <p>A vendor A buyer A creditor A debtor</p> |
| <p>තස 2 . . . මිල 2 . . . අත්තිකාරම 2 . . . විකිණියුතු මසතුම</p> | <p>471 උචාපො. (භු) ඉණං, (විකක) මුලං, (තු) පාභාහං, (තංච) සම්මාසණං, සම්මිකාපො. විකකයනං f, පණ්ඨං. f, (තිසු)</p> | <p>A debt. Price, money. Ratification of a bargain. Vendible.</p> |
| <p>තමා අසිති දේ දීම 2 . . . උකස 2 . . .</p> | <p>472 පතිදකං, පරිවචනො. නසාපො (භු) 1 පණ්ඨි. 5 (විකො) (අයාරසන්නා සංචෙයෙහ සංචො චකාදයො තිසු</p> | <p>The return of a deposit A deposit.</p> |
| <p></p> | <p>473 සංචකාපො භු ව සංචෙයෙහ චකාපො විසනා දයො වයනභෙදෙ බහුකොපි නා ආනවුචි නා වි යං</p> | <p></p> |
| <p>සංචාරිකේෂ . . .</p> | <p>474 සතං, සහසං, න සු වං, උකසං, කොචි f පකොචි f යො කොචිපකොචි f නහුචං, (තථා) නිකාහුචං, (වි ව)</p> | <p>Numerals</p> |

| | | |
|---|---|--|
| <p>සතරපද්‍රාණයක් 1 මාරිසෙක් 1 . . . මාරි විජ්ජෙක් 1 . . . දස අමුණෙක් 1 . . .</p> | <p>483 මාණිකා f (විභුරො දෙණා) මාරි f (මේ මහුමාණිකා) (මාරිසො විස) මාරිසො (ඵ) (සියා) කුසෙහො. (දසමේණං)</p> | <p>A mani. 4 manika, 1 khāri 20 khāri, 1 vaha. A kumbha</p> |
| <p>ලාඤ්ඤ 2 නාළිය 2 සාල 2 අමුණ 1</p> | <p>484 ආලහකො, (නිඤ්ඤං) භුමො පණො.] කු නාළි f (නාරියං) මාසො (කු) සංභාවො (මෙමා- දස දෙණා භු අ මම ණං,</p> | <p>[laha An ālaha, or neli [vaha A cart load, or An aṣṭana.</p> |
| <p>නොවස 4 බන්ධ 8</p> | <p>485 පටිට්ඨෙසො (ව) නොභාසො අංසො. භාසො] බන්ධං, (කු) සො දබ්බං, විහරං, සාරකෙසරං, මසා 1 භේදා. විභවො (තමෙ)</p> | <p>A portion Wealth.</p> |
| <p>සල නොසල රත්තදී 2 } නම ලෝ ආදිය . . . රුපිය 1</p> | <p>486 නොසො. සිරසාදො, (ව) කතා- කතං ක ම න රු පියං) කුසො, (තදදොදො නමාදී) රුපියං, (ව ය මා හ තං)</p> | <p>Wrought and unwrought gold and silver Any metals except gold and silver Bullion</p> |
| <p>රත්ත 13.</p> | <p>487 සුවණණං, කතකං ජත- රුපං, සොණණං, (ව) කමතං, සමුච්ඡෙණණා හරි කපු මාරු, හෙමං, (ව) භාවකං,</p> | <p>Gold.</p> |
| <p>රත්ත විශේෂ 4</p> | <p>488 තපනියං, සිරසාදො, (හ- බෙඳ) මාමකරං, (සිම) සාතකුසො, (තරා) රජු- නදං, සිති f (ව. කාරියං)</p> | <p>Different sorts of gold.</p> |
| <p>දී 5 රුමත් 3. රුමත් හෙද</p> | <p>489 රුපියං, රත්තං, සජ්ඣ, රුපි, සජ්ඣ,] (මෙරා) මජ්, රතතං, (ව) මණි f (විජ්) පුසාරානා (දිකමිතිද)</p> | <p>Silver A gem. Different kinds of gems</p> |
| <p>සත් රුමත් නට</p> | <p>490 සුවණණං, රත්තං, මුහුණා f මණි f වෙච්චියානි, (ව) මජ්, (ව) පමාදො, (ව) සභානු රතතා නි මේ)</p> | <p>The seven preci- ous minerals</p> |

| | | |
|--|---|--|
| <p>දෙන 3 . . . වද දෙන 1 . . . අළු වැද දෙන 1 වස්තූ කෙරෙහි } අවුල් දෙන }</p> | <p>4-8 කැව් f (ව) සිඳිනි f ගො f (ව) (වසූකා හා තාච්චෙත) වස, f (නවසපුකිකා) වෙ හු f (වච්චකාමා හා) වච්චලා f</p> | <p>A cow. A barren cow. A milch cow. A cow fond of her calf.</p> |
| <p>මෝරු අල } 2 ලක හාපනය } දම් 2 පහාම 1 . . . ගිකෙල් 2 . . .</p> | <p>499 කහරි f මුඛනි f (චී වෙ) සකුතං, දම් (මුච්චෙත) (ගොමිලොයා) ගොමිගොයා, (තිට්ඨ) (අපථා) හප්පි, හපං, (භවෙ)</p> | <p>A churn. A cord Cowdung Clarified butter</p> |
| <p>වෙචරු 1 . . . දිවෙරලි දිස 2 කිරි 4 මෝරු 2</p> | <p>500 (නවච්ච. හා) නොනිතං, දුඛිමං (හා) වච්චි, (ව) කිරං, දුඛං, පගො, වසකුං, ආකකං, (හා) මවිතං, (පභ්ච)</p> | <p>Fresh butter Whey or curds Milk Butter milk</p> |
| <p>පස්ගෝරසනම් පොරගසන එළවෙල්</p> | <p>501 කිරං දුඛි සතං පංකං නොනිතං (පවගොරසා) උරභිතා, මෙමි මෙසා (ව) උරභො අවි එලගො.</p> | <p>Five products of the cow A ram</p> |
| <p>කීරෙළවෙල් 3 . . . මුටුවෙල් 2 කොටළුවෙල් 2 එළදෙන 3 . . .</p> | <p>502 වසො, (කු) පජා ජකලගො මෙයා (හා) කරගො, (නවෙ) ගදගො (හා) බතඳ (විලොයා) උරභි f (හා) අච් f අච් f පසවගො</p> | <p>A he-goat A camel An ass A she-goat</p> |
| <p>ගුදගෝ 3 . . . මිහුච්චෙල් 1 අදුසාවද සාහුස } භ්‍රිගන් පුතා 1 } සාහුසාවද අදු } භ්‍රිගන් පුතා 1 }</p> | <p>503 සුගො පනවිචොණො විසලො සංකිණණො. (මාගධාදගො) මාගවො (සුගුච්චානාපජ) උගො. (සුගුච්චානාපජ)</p> | <p>A sudra (caste) One of mixed Son of a kahatriya woman by a sudra father Son of a sudra woman by a kahatriya father.</p> |
| <p>සාහුසාවද මුත් } මහ්ගන් පුතා 1 }</p> | <p>504 (විජ බහවිසජේ) පුතො</p> | <p>The son of a Brahman woman by a kahatriya father</p> |
| <p>ආලපිපු 2 . . . සාහුසාවද } අච් ආලපිපුත් } ආලපිපු 1 }</p> | <p>කාරු (හා) පිපිතා. (පුමම) (සාහුසතා හා සාහුසතා) පසවි f (වසුච්චෙත)</p> | <p>An artisan A guild of artisans</p> |

| | | |
|--|--|--|
| පස් මේ හෙ } කැරැවේකම } | 505 තව්ෂ්භෝ තනනව්ශෝ (ව) රජ්භෝ (ව) නකාපිඡනා (පවමෝ) වමිඡිනාඤ (ඡි) කාරවෝ ප මි මේ පි පුං | The five kinds of workmen |
| වඩුවා 5. සවණිකාරයා 2 | 506 තව්ෂ්භෝ වඩිසිඡි (මහෝ) පලභඡෙඩා ඵප්ඡතා 1 (ඡි) රඵනාඤ (ඵ) සුඡිණණ- කාඤ කාඡිඡිමෝ (භවේ) | A carpenter A goldsmith |
| විසඡතා 2 මාලාකාරයා 2 සුමනකාරයා 2 සකනාලියා 2 | 507 තනනව්ශෝ ඡපඡභාඤ මාලාකාඤ (ඡ) මාලිඡකා සුමනකාඤ සුලාලො (ඵ) සුණනව්ශෝ (ව) ඡොඡිඡෝ | A weaver A maker of gar- lands A potter A tailor |
| ඡොමමරා කරැහැවැමියා 2 සිඡතර 2 බඡුර 2 | 508 මමමකාඤ රඵකාඤ කඡපඡෝ (භ) නතාපිඡනා රභාඡ්ඡෝ විඡාඡාඡෝ ඡුඡකුඡෝ ඡුඡඡ්ඡිඡිඡෝ | Leather A worker in A barber A painter One whose occu- pation is to throw away dead flow- ers |
| ඡුඵඡපාඡතා 3 ලියඡ වඩුවා 2 කඡුර 2 | 509 වේඡණ ඡිඡිඡිඡාඤ (ව) නඡිඡාඤ (ඡමා ඡඡඡෝ) ඡුඡකාඤ නඡිඡාඤ කමමාඤ ලොඡකාරඡකා | A basket maker A turner A blacksmith |
| රඡවා 2 ඡියාඡවා 2 විඡා ගාඡනා 2 ඡිඡවුවා 2 | 510 තිඡනනඡඡෝ (ව) රඡඡෝ නෙතඡිඡෝ ඡුඡකාරඡෝ විඡාඡාඡී, වේඡණිඡෝ (ඵ) ඡුඡකාඤ 2 සුඡිඡිඡි | A washerman A maker of con- dits Latan et A maker of ar- rows. |
| ඡුලලිඡිඡිඡතා 2 අඡතලඡඡතා 2 | 511 වේඡාඡිඡමා, වේඡණවිඡතා පාඡණිඡාඡඡ (ඡ) පාඡණිඡෝ * | A flute player A player str- king with the hands only |
| ඡු වේඡඡණිඡ 2 ඡ වේඡඡණිඡ 2 | ඡුඡඡෝ ඡුඡ පඡණිඡෝ ඡොඡිඡෝ මඡඡඡිඡකාඡි | A cake seller A seller of spi- rituous liquors |
| ඡුඡඡලඡ 2 ඡුඡඡඡ අඡතා 2 | 512 මායා f (ඡ) ඡමිඡී f (මායා- -කාඡෝ (ඡ) ඡුඡඡලිඡෝ | Juggling A juggler |

* පාඡණිඡෝ කිඡාඡ් පාඡඡි

| | | |
|--|---|---|
| <p>එවමක්, දුරක්, මුවක්, පස්සක් මර ජීවත් වන වැද්දක්) පිළි වෙළක් මක මක නම්</p> | <p>513 මරබහින සුකරිනා මාගමිනා (නෙ ව) සාකුණිනා හනම්, ජීවනොත්ත ලක සුකරමිගපනිනො නමිනො)</p> | <p>One who lives by slaying rams boars deer, and fowls respec- tively</p> |
| <p>මරදුල් වැද්දුදී බර අදිනා 2 සිලුමන කරණ 3 } දසසා 5</p> | <p>514 වාගුටිනො ජලිනො (ඵ) භාරවනො (කු) භාරිකො වෙතතිනො (කු) හනනො (නඵ) තමමනන (හනව) දසසා (ව) වෙවනො වෙවනො කිංකරෙ පරිවාරිනො</p> | <p>(using nets A sportsman one who carries burdens A hireling A servant</p> |
| <p>සි ව වැ දුරු ම දසසානම්</p> | <p>515 අනොතනො ධනකුටිනො දසවෙසාස ගම 1 (අගු) දසා) කරමරානිනො (ව) වෙව නො වතුටා පිසු)</p> | <p>Four kinds of servants</p> |
| <p>දසකමිසමිදුනු අග හිනා 3 නොවෙලි අග 2 මෙලි අග 2</p> | <p>516 අදසො (කු) හුරිසො (ඵ) නිවො ජවෙව නිතිනො නිකොකසෙයා අතිලාපු මිකො (කු) අලසො (පසඵ)</p> | <p>A freed slave A man of low caste A diligent mar An idlo man</p> |
| <p>වඩාලසා 4 වඩාල වසෙස 2</p> | <p>517 සපානො (වෙව) වඩාලො මානනො සපවො (හනව) (නබ්බිසෙසා) කිරිතා 1 (දී) මිලකම් ජනිසො (පසඵ)</p> | <p>One of a degra- ded tribe Different kinds of low caste men</p> |
| <p>වැඳු 3 මුව දමිසම 2 බලා 11</p> | <p>518 නොසාදු ලුදුනො ව්‍යාවො කිගවො (කු) මගවිකවො සාරවෙසො (ව) සුනනො සුපණ සොපණ (ව) කුකුලෙ</p> | <p>An archer Deer hunting A dog</p> |
| <p>පිස්සබලා 2</p> | <p>519 සොනො සුවානො සාඵරෙ සුපො සානො (ව) සා (පසම) (උම්මනා දිත මාපනො) අලසො 2 කිසුපො (මනො)</p> | <p>A mad dog</p> |
| <p>බලදම 2 විපස්. ජොඩි අදින 2 පසමල 2 මරදල 2</p> | <p>520 සාබකිනො, (කු) ගද්දලො දිපනො (කු ඵ) වෙතනො බකිනො, ගණිසාපසා (ඵ) වකාර 1 ම ග බ කි ති 1</p> | <p>A dog char A log trained for this char A chain for the feet A net or snare</p> |

| | | |
|---------------------------------|---|--|
| | 521 | |
| කෙමින 2 . . . | (පියං) කුමෙණි f කුමින, | A funnel-shaped wicker basket used for catching fish |
| දල 2 . . . | මානසො. කල, f (මුඛිනෙ) | A net. |
| වඩ භූමිය 2 . . . | ආසානනං, වඩ භූමිය, | A slaughter-house, or place of execution |
| මස්ලොමුව 2 . . . | සුණා f (කු) අභිනොවිනං, | A chopping block |
| | 522 | |
| සොර 5 . . . | තකකරෙ. මොසකො. මොරෙ. රෙතෙ. 2 නාගාරිකා. (සමා) | Athief |
| සොරකම 3 . . . | පෙය්ගං, (ව) මොරිකා f මොසො | Theft. |
| වේමය 2 . . . | මෙමො වාගන දඩිනො. | A loom. |
| | 523 | |
| සුභ 3 . . . | සුභං, තනකු (පුමෙ) තනං | A thread |
| ලිපිආදි ක්‍රියා 1 . . . | පොභං. (ලෙප්පාදි නවමනි) | Plastering. |
| පෙනාලල 2 . . . | පව්ලිකා f පොභ්ලිකා f (වභද්දනාදි නිමිතා) | A doll, puppet. |
| | 524 | |
| ලියෙස් පාස්තනෙ } සව් සස්තන } | උග්භාධනං, සව්සනං, | Rope & bucket of a well |
| පෙව්විය 2 . . . | (කුපාමුඛිනානනං, හවේ) | |
| පාස 3 . . . | මංජුසා f පෙලො f පිටිකො. | A basket, box. |
| | 525 | |
| කද 2 . . . | ව්‍යාහ f (හිනිවිසියං) කාසෙ. | A pingo. |
| සාලල 1 . . . | සිකකා f (තනුවලමනං) | String of a pingo. |
| වහන් 2 . . . | උපාහනො, (වා) පාද f (සි) | Slippers |
| මරවැඩි 1 . . . | (හබෙහද) පාදකා f (පෑඵ) | A shoe. |
| | 526 | |
| වරපව 3 . . . | වරතනා f වචිකා f නභි f | A thong. |
| සම් පවිය 2 . . . | හසනා f වච්චපසිඛිනං, | A leather bag. |
| කෝවිය 1 . . . | (සොණණ්ඳුච්චනනි මුසා f | A crucible. |
| යකුල 2 . . . | (ඵ) කුචං, (වා) අසොසනො, | A sledge hammer |
| | 527 | |
| අඹව 1 . . . | (කව්වාරතඩා) සඩාසො. | A smith's tools. |
| භිවිය 1 කිණිතිර 1 . . . | මුච්චා f 3 විකරණි f (භියං) | A hammer, an anvil |
| කමුරු 1 කම 1 . . . | (තව්හසනා) හසනි f (කාරි) | A smith's bellows |
| කපුර 1 . . . | (සභ්භකු) පිප්පලං, (හවේ) | Scissors. |
| | 528 | |
| භරගල 2 . . . | සාණො (කු)නිකසො (මුසනො | A touchstone. |
| සිද්ධිදින කවුච 2 . . . | ආර f (කු) සුචිවිකුමනං, | An awl. |
| කිසන 2 . . . | බරෙ (ව) කකවො (නිච්චි) | A saw |
| ශිල්පය 1 . . . | සියං, (කව්චං කලාදිකං) | An art |

| | | |
|------------------------|---|-------------------------------------|
| ප්‍රතිමා රූපය 4 | 529 ප වි මා f ප වි ඩි මි, (ව) බිමො ප වි නි ඩි (රිතො) | An image, statue |
| සද්දාහිත 10 | (තිසු) සමො f පවිතාගො f, සන්තිකාසො f සරිකවිතො f, | Like similar |
| උපමාව 3 | 530 සමානො f, සද්දිසො f, භුලොසා f, සංකාසො f, සන්තිගො f, නිගො f | Similitude |
| වැඩුප් 4 | මිපම, මු ¹ පමානො, (වො) ² පමා f] හති f (භු නාරිඨං) | Wages or hire |
| දුකෙදිය 2 | 531 නිබ්බිසො පොනනං, චිලො, ජුතං, (නිනිති) කෙනවං, | Gaming |
| දුකෙදිකා 5 | බුකො ³ කබ්බුකො ⁴ කිතවො ජුතකාර ⁴ කබ්දෙවි (තො) | A gamester |
| ආපය 2 | 532 පාවිගොගො. (භු) පවිභු | A surety |
| පසආව 2 | අකො (භු) පාසකො (හවෙ) | A die |
| දුපෝරාව 2 | (පුමෙ වා) ⁵ ධාපදං, සාරි- | A chessboard |
| පරදු නිබ්ම 2 | පලකො] (ව) පණේ 'බිභුතො | A bet, wager |
| රුබිජු 1 | 533 නිණණං, (භු මදිරාබිජේ) | Ferment, yeast |
| විශේෂකලු සුරු 1 | මඩු, (මධ්වාස වෙ මතං) | Spirit distilled from bassia. |
| සුපාදිසේන්කලුසුරු 4 | මදිරා f වාරුණී f මජු, සුරා f] සවො (භු) මෙරණං, | Espiruous liquor |
| මල් ආදිසේන් කලු සුරු 8 | | Rum |
| මබම 2 | 534 සරකො, වසකො, (නිත්) | A drinking vessel |
| පානභූමිය 2 | ආපානං, පා න ම ඩි ලං, | A place where people drink together |
| | 535 සෙත්‍ර භූමි සංයෝගනා යොතිතෙ කසම් මිච්චා ලිභනාපෙරපි කෙ සෙද්දසා කම්මමනා සුද්ද වුත්ඨං | |
| | සුද්දවග්ගො චතුර්විංශවග්ගො II-4 | |

නවමා මුඛය

536

| | | |
|--------------------|--|-------------------|
| වනය 7 | අරඤ්ඤා, නානතං, දුපසා ගහනං, විපිනා, වනං, | A forest or grove |
| මහ වනය 2 | අච්චි 1 (භි) ඔහාරඤ්ඤා, (භි) 1 රඤ්ඤාති 1 (භියං) ගජච්චි | A large forest |

537

| | | |
|-------------------|---|----------|
| ආරුමය 2 | (නගර නාභි දුරභිං සභොති ජයාභිඤ්චිපිතො තරුඤ්ඤා භ) ආරුමයා (භජො) 2 පචන, 3 (ච්චිවිතන) | A garden |
|-------------------|---|----------|

538

| | | |
|---------------------|--|----------------------------|
| ලයන 1 | (සම්ම සාධාරණා රඤ්ඤා රඤ්ඤා) 1 චුයනාන, 2 (ච්චිවිතන) | A royal garden |
| පමද වනය 1 | (ඤ්ඤානං නඤ්ච 1) සාධ- ච්චා, 1 (මහො චුඤ්චිතන) | A royal Pleasure Ground |

539

| | | |
|--------------------|---|--------------------|
| දුරුපෙළ 5 | පනභිච්චි වචනා 1 ච්චිච්චි (භි) සෙභිච්චි | A row or range |
| වන රේඛාව 2 | පාඤ්චි 1 රේඛා 1 (භු) රුජ් 1 (ච) | A tract of forest. |
| වෘක්ෂ 10 | පාදපතා විච්චි වෘක්ෂො අපො භාලො චිතිරුභො | A tree |

540

| | | |
|-----------------|--|---|
| කුඩා වෘක්ෂ | දුමො තරු කුජක සාච | A small tree |
| විකස්පතිවෘක්ෂ 1 | ගච්චි, (භු) මුඤ්චාදපො (ච්චිභභි සෙ විනා පසචං තෙ මුච්චිභභි) විකස්පති | A tree producing fruits without flouom. |

541

| | | |
|--------------------------------|---|--------------------------|
| වසර වෘක්ෂ 1 | (ච්චිභානා විකානෙ සො මරතනා) 2 භච්චි 1 (සා හජච්චි) | An annual plant. |
| එළවලුකභි පාසාදි 2 | (භිච්ච) ච්චිභා 1 10 ච්චි 1 (චාච) | A barren tree. |
| ච්චිභි වෘක්ෂාදි 3 | ච්චිභො. 1, ච්චිචා 1, ච්චි 1, | A tree bearing fruit. |

542

| | | |
|------------------------------|--|------------------------------|
| ලොකණ 89 වෘක්ෂ 4 | සච්චිච්චිභා 1, (භු) විකච්චි 1, ච්චිච්චා 1, විකච්චිභා 1, (භිච්ච) | A tree in fall ll season. |
| ගස් දුරුත 2 | සිඤ්ච 11 භා, සිඤ්ච, (භිච්ච) | The top of a tree |
| සාචාච 3 | සාචා 1 (භු කච්චා) ලභා 1 | A branch. |

543

| | | |
|----------------------|--|-------------------|
| පත්‍ර 6 | දලං, පලංසා, ජදකං, පඤ්ඤා, පඤ්ඤා, ජදක (පසච) | A leaf. |
| ලා පත්‍ර 2 | පලංසා, (චා) ජිඤ්චො, | A sprout or shoot |
| අංකුර 1 | (නාච්චිච්චිභානා භු) ආච්චාච | A germ |

| | | |
|--------------------------------------|--------------------------|--------------------------|
| | 544 | |
| මුකුල කැකුල 2 . . . | මකුලය, (වා) කුඹුටිලය. | An opening bud. |
| අඵක් කැකුල 2 . . . | බාරකො (කු ව) ජලකය, | A bud or germ |
| විදන් කුකුල කැකුල 2 . . . | කලිකා f කොරකො, (නිසි) | An unblown flower |
| කැට්ට 1 | විහාරය, (පුපාදිබඩින) | The stalk |
| | 545 | |
| මල 3 | සසවිය කුසුම, පුපුර, | A flower |
| මල් රේණු 1 | සරසො. (පුපුරකේ රජය) | Its dust or farina |
| මල් රසස 2 | මකරකො මඩු, වහය | Its nectar or honey |
| මල් කැන 2 | එබකො (කු ව) ගොවිතකො. | A cluster of blossom |
| | 546 | |
| කොටුකුකුලයෙහි 1 | (එලෙකියම) සලාධ (කොටු) | Moist fruit |
| පැකුකුලයෙහි 1 ^a | එලය. (කු පසා මුළුමන) | Ripe fruit |
| | | |
| | 547 | |
| | මල්ලිකාදි කු කුසුමේ | |
| | සලිකා වහසො එලෙ | |
| දඩ 3 | ජලිකා (කු) ජාලිය, ජලි, | Fruit of the tree (gen) |
| වෙළෙඳ 2 | විවෙකා, විවිචි f (කුස) | The branch and its shoot |
| | 548 | |
| කඳ 1 | (මුල මාරකා සාබකො) | The trunk |
| | බකො (භාසො පරකො) | |
| රැක් පිඳුර 1 | කොවෙක, (නිසිය රැක) | The hollow of a tree |
| කාසස 2 | විවෙකා කො, (කු) දරා, (උ) | The wood |
| | 549 | |
| මුල 3 | බුකු කුලය, (එ) පාද (එ) | The root |
| කඳු 2 | කො (කො) කො, (නිසිය) | The trunk of a tree |
| දල 2 | කරකො, (කු) කො (එ) | A hole or end |
| කලිල 2 | කලිලය, විවෙකා (කො) | The top part of a tree |
| | 550 | |
| කැණ 2 | විලිය f විලිය f (කො) | A creeping plant |
| වැල 2 | විලිය f (කො) ලකා f | A creeper (dec) |
| සඳුර 2 | එවෙකා (කු) දො (අකො) | A shrub |
| සොකොල | (ලකා) විලිය f (කො) | A woody creeper |
| අඳුර 2 | අකොකො කො (කො) | Holy fig tree |
| කුකු 2 | කොකො (කු) විලිය (කො) | A tree |
| එක 2 | කොකො (එ) කොකො (එ) | Elephant or wood tree |
| දිල 2 | කොකො (කු) ලකා. | A tree |

| | | |
|---|---|---|
| කොබෝලිල ³ ඇසලි ⁶ | 552 කොවිලාගේ සුගලකොකා උදුලො] වානසානකො රාජරාකොකා කකමාලි 1ත්දිවර ව්‍යාධිසානකො | Mountain ebony <i>Cassia fistula</i> |
| දෙපි 2 එණුවරක ² එරබද ² ගොමුවක ² | 553 දකුණසෙයා (ව) ජමිහිරො වරකො (කු) කෙරෙ (ව) කිංසුකො පාලිහලො (ඊ) විංසුලො (කු) දේකසො | A lemon or citron Tap a Coral tree The rattan |
| ඇඹැරල ² මිහස් 2 පල ² මුරංගා ² | 554 අඹාවකො පිතනකො මඩුකො (කු) මඩුදුකො. (අපො) ගුලපලො පිලු කොකත්තො (ව) පිහු (ව) | Spondias Bass a Pilu Murunga |
| රාජඅකක ² කෝමු ² කාල 2 පෙණෙල ² | 555 සතනපණණි ජනනපණණා කිනිසො (කු) 2කිමුකකො කිංසුකො (කු) පලාසො (ඊ) අරිසො පෙණිලො (කව) | Ech tes scholaris Tinis Butea frondosa Soap berry |
| බෙලි 3 දෙම 2 ලොක් 2 පිහල් 2 | 556 මාලුර බෙලුවා බිලො සුභාගාසො (කු) කොකරේ ගාලුවො (කු) ලොකො (ඊ) පිහලො සතනකල (ව) | Marmelos Punnag [sort] Lodh (the pale The tree Bucha- nania latifolia |
| රාකක ² ගුලු ² අඹ 2 පිඳ 2 | 557 ලිකොවකො (කථා) 3කොලො (අථ) ගුහුඵ කොසිකො අපමා වුකො [කදො (කෙසො) සහකාරේ (සුගකිවා) | Alang um Bdellium Mango A very fragrant sort of mango |
| ඇවම 2 ලෝලු ² ඇක්දෙම 2 බෙබරගස 2 | 558 සුමරිකො (ව) සෙකමො සෙල (කු) බහුවාරකො සෙකකණ්ඨි f කාසරි f (වථ) කොලි f (ව) බදරි f (උභං) | A small species (of mango) The tree cordia Myxa Gmel na arborca Jujube |
| බෙබර එල 2 සුලිල 2 | 559 කොලො , (වෘකිභි) බදරේ පිලකොකා පිලඵලි f (උභං) | Its fruit Wave leaved fig tree |
| පලොල් 2 කටුකිහිරි 2 | පාවලි f කණ්ඨවකො f (ව) සාදකකො වීකංකකො | Trumpet flower Flacourt x sapida |

| | | |
|---|---|---|
| <p>තිබිරි 4 නාරන්ද කවුටු තිබිරි 2</p> | <p>560 තිසුකො කාලකබ්බො (එ) තිබිරුසක තිබිරු ඵරාවතො (තු) නාරංගො කුලකො කාකතිසුකො</p> | <p>Diospyros Embryopteris Orange Diospyros tomen- tosa</p> |
| <p>කොලොම් 3 බදුළු 2 පිටුල 4 මදව 2</p> | <p>561 කදම්බො පියකො නිපො හල්ලී f හලානකො f, (තිසු) කුටුකො පිටුලො (ඵරාව) තිලකො බුරකො (හවෙ)</p> | <p>Nauclea orien- tal s Marking nut plant Tamarix Tila</p> |
| <p>පියඹලා 2 තෙලසවු 2 සල් 3 කුමුක් 2</p> | <p>562 විවා f (එ) තිනනිඳි f (ඵරාව) හඳුහඳො කපිතනො සාලො ¹සානභෙණ්ණසප්පො (එ) අඤ්ඤො කකුඳො (හවෙ)</p> | <p>Tamarind Parsipal Shorea robusta. Terminalia arjuna</p> |
| <p>මදෙල 3 පියා ගස් 3 වල් පලොල් 2</p> | <p>563 තිටුලො බුටුලියො (එ) නිපො] (එ) පියකො (කඵා) අසකො පිතසාලො (එ) ගොලියො * කුටුලො (හවෙ)</p> | <p>Barringtonia acutangula A san. Eugenia suave- olens</p> |
| <p>කිරි පළු 2 කසව 2 පුමක් 2 රත්ලොත් 2</p> | <p>564 බිරිකා f රුජාගතනො, කුමිති f කුමුදිකා f (හවෙ) පුකො (තු) කුමුකො † (ඵරාව) පට්ටි f ලාඛාපසාදනො</p> | <p>(fol s Baccharis latifolia Cayupul Morus indica Red leaf</p> |
| <p>වැලඟුන 2 රුක්ඛුරුද 2 ඉඹුල් 2 කොළ ඉඹුල් 2</p> | <p>565 ඉඹුදි f තාපසකරු ඉල්පකො (තු) ආභුල් f පිටුලා f පිටුලි f (හවෙ) ඳෙවකො කට්ටිඹුලි f</p> | <p>Ingua Bhojpatr Silk cotton A sort of cotton</p> |
| <p>කටුකරද 2 වල්ඵරබදු 2 ඵරදු 2 සාම ගස් 2</p> | <p>566 පකිරිසො පුතිකො (එ) රෙහි රෙහිතකො (හවෙ) ඵරකො (තු) ආමකො (අඵ) සහභුඵලා f සම f</p> | <p>Gray bonduc. Roh Palma christ Sami</p> |
| <p>කරද 2 කිතිරි 2 ගෙඳ කිතිරි 2 කුකුරුඹුචක්</p> | <p>567 කහනමාලො කරලො (එ) බද්දෙර දහනමාවකො සොමවකො (තු) කදෙර සලො (තු) මදකො (හවෙ)</p> | <p>Orang h.hayar A white sort vanguor a sp nos</p> |

* "ගොලී" කියාද පාවිච්චි † "අභුමකුම්භානි ගස් වර්ගය" යනු සන්තති

| | | |
|---|--|--|
| <p>ඉඳුසල් 3 දෙවදුරු 2 සපු 2</p> | <p>568 (අඵාපි) ඉඳුසාලො (ඵ) සලලකි f වාරකො (සියා) දෙවදුරු හඳුදුරු වලොයොසා (තුඵ) වලොකො</p> | <p>Boawellia thurifera. The deodar pine The champac</p> |
| <p>කොස් 2 අරළු 2 බුළු 2 තෙල්ලි 2 .</p> | <p>569 පනසො කණ්ඩකි ඵලො අහයා f (තු) හරිතකි f අකොඛා f, විහිටකො f, (නිපු) අමතා f මලකි f, (නිපු)</p> | <p>Breadfruit tree Yellow myroba lam (lam Beleric myroba Emble myroba- lam</p> |
| <p>දෙල් 2 කිණිහිරිය 2 කොහොඹ 3 දෙළුම් 2</p> | <p>570 ලබුජො, ලිකුචො (වෘඵ) කණිකාරො දුමුපලො නිඛො අරිජො පුච්චිකො කරකො (තුඵ) දලිමො</p> | <p>Artocarpus Lakoocha Canyar (gosa The nimb mar- The pomegranate</p> |
| <p>සරල තෙමස් තොරු 2 අච්චෙරිය 2 සුවතු 3 මහරි 2</p> | <p>571 සරලො පුච්චිකො, (ඵ) කපිලා f (තුඵ) සිංසපා f සාමා f පියගු f කතු f (පි) සිරිසො (තුඵ) හඬලො</p> | <p>Saral Siso Priyangu Siris</p> |
| <p>තොවිල 2 මුහුණමල් 2 කොච්චිලා 2 තාගස් 2</p> | <p>572 සොතකො දිසවණ්ඩො (ඵ) වකුලො (තුඵ) කෙසරො කාකොදුඛරිකා f ඵෙඟු f තාගො (තු) නාගමාලිකා f</p> | <p>Bignonia indica. Mimusops elengi Opposite leaved fig tree The ironwood tree</p> |
| <p>ගොපළු 2 කිවික 2 තමළු හෝකසට 2 කෙළිඳු 2</p> | <p>573 අසොකො වංජුලො (වෘඵ) තකකාරි f වෙජ්ඣනකිකා f තාපිලො (ඵ) තමාලො (ඵ) කුචජො ගිරිමල්ලිකා f</p> | <p>Jonesia Asoka. Jayanti Tamal Coraiya</p> |
| <p>කෙළිඳුසාල් 1 සිහින් මදි 2 නික 2 බෝලිඳු 2</p> | <p>574 ඉඳුසලො (ඵලො තසා) ඛණ්ඩකො, කණිකා f (හවෙ) නිගුඛි f (නි) සිංදුචාරො කිණ්ඩලො, (තු) මල්ලිකා</p> | <p>Its seed. Premna spinosa Vitex nigunda. Arabian jasmine</p> |
| <p>කළු මෙළුමාලිකා 2 වැලිඳු 2 බදුවදු 1</p> | <p>575 සෙඵාලිකා f නිලිකා f (ඵ) අලොඵා f වනමල්ලිකා f බකුකො ජය පුමිකො, හඬකො බකුච්චිකො</p> | <p>Nehari A wild variety of Arabian jasmine Pentapetes phoe- nicea</p> |

* සත්තසෙති "වර අසුගස්ස" නිසාය.

| | | |
|-------------------|----------------------------|---------------------------|
| | 576 | |
| දසමන් 5 . . . | සුමනා f ජාතිසුමනා f | Great-flowered jasmine |
| සිතිඳු 2 . . . | මාලති f ජාති f වසති f | Auriculatum jasmine |
| සත්පෙතිදසමන් | සුතිනා f මාලති f (මාඵ) | Double jasmine |
| | 577 | |
| සොහොඹු 2 . . . | වෘක්කති f (උච්) අතිමුහෙතා. | Gatnera racemosa |
| කණරු 2 . . . | කරවිලො. *සාමාරතො. | Nerium odorum. |
| ලජ්කාරන් 2 . . . | මාතුලිසො. බිජුපුරො | Citron |
| අත්තන 2 . . . | උච්චෙතො. (තුඵ) මාතුලො. | Thorn apple |
| | 578 | |
| කරමු 2 . . . | කරමලො සුසෙතො. (ව) | Carissa caronda |
| කොද 2 . . . | කුසු, (කු) මාස, * (මුච්චෙ) | The many-flowered jasmine |
| දෙවදලිය 2 . . . | දෙවතාසො (කු) ජමුතො | Declar |
| කෝමාරිකා 2 . . . | (ඵ) *මිලාතො. මහාසුභා.f | Aloe perfoliata |
| | 579 | |
| නවුකරඹු 4 . . . | (අඵ) සෙරෙයතො. දුසි f | Jinti |
| | සිංසිරාතො. කුරවිතො. | |
| හෙල අලු 1 . . . | අඤ්ඤො * (සිහරනාසෙ) | White paras. |
| මුරුමා 2 . . . | සමරණො ඵණ්ඵරතො. † | Maru. |
| | 580 | |
| චද 2 . . . | ඵලා f (කු) † ඵලසුමනො, | China rose |
| තිලිල 2 . . . | කරිලො කකමො [හඵ] | Capparis aphylla. |
| පිලිල 2 . . . | රාකොදති f (ව) වතුකා f | A parasite plant |
| රත්තිමුල් 2 . . . | විතනතො (ච) *හිසසුදිතො | Lead wort |
| | 581 | |
| චර 2 . . . | අකොභා වසිරණො (කසම) | Swallow wort |
| හෙලචර 1 . . . | (ච) *ලකො (සෙකසුඵඵ) | The white sort. |
| සිදි 2 . . . | සුතිලතා f ගලොචි f (ව) | Gurcha |
| මොර 2 . . . | දුඵා f † මධුරසා f (පහඵ) | Aletris |
| | 582 | |
| කසලියා 2 . . . | කසිකච්ඡු දුඵකො. (ඵ) | Jawassa |
| මාලමදව 2 . . . | මංජුඵා f විකසා f (හඵ) | Bengal muller. |
| දිගමිතන 2 . . . | අඵඵා f (ව කඵ) පාඵා f | Acanthi |
| කුඵර 2 . . . | කවුකා f කවුකරෙතිභි f | Gauli |
| | 583 | |
| සාලෝ 2 . . . | අපාමෙයො. සෙබරිතො. | (para. Achyranthes as- |
| වගසුල් 2 . . . | පිසුඵි f මාලති f (මනා) | Long pepper |
| ගොකවු 2 . . . | ගොකණවතො (ව) සිංසාලො. | Gochura |
| අඤ්චගසුල් 2 . . . | හොලචල්ලි f *සපිසුඵි f | A sort of long pepper |

* "අඤ්ඤො" ගත්තොති. † "ඵලසුමනො" නිසාත් පාඵඵ

‡ "ඵලසුමනො" අචිරකොසයි. § "දිවිඵා" පසු ගත්තයි.

| | | |
|--------------------------|---|---------------------------------|
| | 584 | |
| වදකසා 2 . . . | ගොලොම් f (තු) ව්වා f (ව්ව) | Orris root. |
| *කවරෙඵ 2 . . . | තිරිකණ්ණ ¹ f පරුජකා f | Clitoria. |
| පුස්වැකන 2 . . . | සිහපුළු f පඤ්ඤි පණ්ණි f | Hemionitis cordi folia |
| අස්වැකන 2 . . . | සාලපණ්ණි f (තු) ඵ ² ජීර් | Hedysarum Gangeticum |
| | 585 | |
| කටුවැල්බටු 2 . . . | තිදිභිකා f (තු) බ්‍රහ්මි f (ව) | Sort of prickly nightshade |
| බෙරු ගස 2 . . . | (අඵ) නිලී (ව) නිලීනී f | Indigo |
| හුනිද 2 | ජ්ඤජ්ඣො † (වෙව) ගුණා f (ඵ) | Abrus precato- rius |
| සාතාවාදි 2 . . . | සතමුලී f සතාවාදි f | Asparagus raco- mosus |
| | 586 | |
| ඉවද 2 | මහොසධා, (ව) ඵ ³ නිරිසා f | Atis |
| බෝදිආව ගස් 2 . . . | බාකුම් f සොමවල්ලිකා f | Somraj |
| වනුවැල් 2 | දුබ්බි f දුරුගලීඳ, f (ඵ) | Yellow sanders |
| වලසසල් 2 | විලහං, විත්‍රහමුලා f | Babreng |
| | 587 | |
| උස් 2 | හුනි f (වෙව) මහානාමො | Euphorbia |
| මදිවැල් † 2 | මුද්දිකා f (තු) මධුරසා f | A grape vine |
| වැල්ම 3 | (අඵ) මධුකං, යයි- -මධුකා f මධුලභිකා f | Liquorice |
| | 588 | |
| වම්බටු 2 | වානිගණො (ව) හධානී f | Egg plant |
| හෙල බටු 2 | වාතකානී f බහනී f (පාඵ) | The white sort |
| කැලිය 2 | තාගලො f (වෙව) ක්කිකා f | Gorakha |
| ලියතහලා 2 | ලාහලී f (තු) සාරදී f | Glorius superba |
| | 589 | |
| කෙසෙල් 3 | රහො f (ව) කදලී f මොවො | A banana |
| කපු 2 | කපාසි f බදරා f (හවෙ) | Cotton |
| බුලත්වැල 2 | තාගලකා f (තු) තාමිබුලී f | Betel |
| මලසිතක 2 | අයිරිලා f (තු) බානනී f | Lythrum fruti- cosum |
| | 590 | |
| සුදුහුසාචාඵ 2 | තිවුකා f තිසුවා f (ව්ව) | [of teori |
| කළුහුසාචාඵ 2 2 | සාමා f කාලා f (ව කඵ) තො | The white sort |
| මසවිය 2 | (අඵ) සිභි f (ව) උසහො | The black sort of |
| හරේණු 4 | රේණුකො † කපිලා f (හවෙ) | Rishaba (teori Renuca |
| | 591 | |
| තිරිවෙරිය 2 | තිරිවෙරො, (ව) වාලො, (ව) | Bala (nadalpha momordica mo- |
| කෙමවැල 2 | රකතලා f (තු) බිබිකා f | Beuzorn (mous |
| ගල්මල 2 | සෙලෙයා, † ම සමුප්ඵ (ව) | Large carda- |
| ඵන්සාල් 2 | ඵලා f (තු) බහුලා f (හවෙ) | |

* ගිරිඵල ගසය සහ අන්තකි † ජ්ඤජ්ඣො f සත් ‡ මදගසය සහ සත්.
 † සාඵ කාමොමිරිය සතු සත් ‡ ව. අ. පලය සතු සත්. † රේණුකා f සත්

| | | |
|---|---|---|
| <p>උසුල්කොළ 2. දසුල් 2 එලුපානානලක, පසිස් වගස් වෙනස් ද්‍රව්‍ය</p> | <p>592 කුඩා, (ව) මායි (නවිතො). මානෙයා, (කු) කුටනකටිං, ඔසටි f (ජාතිනෙතෙමොනා) -1 සධා, (ස ඔබ ම ජා ති යා)</p> | <p>Costus speciosus Cyperus rotundus A deciduous plant A drug</p> |
| <p>මුලාදී දහස 1</p> | <p>593 (මුලා පතාං කලිරතං. කඩං මීරා එලං ත ජා තමො පුප්ඵ ව ජනනානඤ්ඤි) සාතං, (දසවිධ මුතං)</p> | <p>The tea sorts of esculent roots, leaves &c</p> |
| <p>කුචර 2 සුඵ කුර 2. දිවිපසුරා 2. ජවන 2.</p> | <p>594 පසුනාමො එලුගලො තඩුලෙයො. 2 පමාර්ඤො. ජවනඤ්ඤි f ජවනි f (මාඵ) මඩුරකො (ව) ජවකො</p> | <p>Cassia tora Amaranthus polygamus Jivani Jivaca</p> |
| <p>හෙළලුකු 2. රකුලුකු 2. දුමොලා 2. කිකිතිදිය 2.</p> | <p>595 මහාකඤ්ඤා (ව) උසුකං, පලඤ්ඤා (කු) සුකඤ්ඤො පලොලො කිකකකො (මාඵ) හිතරඤ්ඤා (ව) මාකකමො.</p> | <p>Garlic Onion Trichosanthes Bringariva</p> |
| <p>සුඵබුරාද 2. සුඵබුරාඤ්ඤා 2 කරවිල 2 ලඤ්ඤා 3</p> | <p>596 සුනනාමා f සොඵසානි f විඤ්ඤා, සුනිසානානං, කාරවෙලො (කු) සුසවි f කුමා f³ ලාඤ්ඤා f (ව) ලාඤ්ඤා f (සා)</p> | <p>Hog weed Marattia dentata Memordica char- antia A long gourd</p> |
| <p>කැකිරි 2 කොමඩු 2. කිසමිරා මහකුර 2</p> | <p>597 එලාඤ්ඤා, (ව) කකාරි f කුමකමො (කුඵ) වලඤ්ඤො ඉඤ්ඤාමාරාඤ්ඤා f විකලා f විඤ්ඤා, විඤ්ඤාලෙයොකො</p> | <p>A sort of cucum- ber Water melon Coloquintida Chenopodium Album</p> |
| <p>මුලපලා 2 තමපලා 1. විලපලා 1. රාචර 1 ලිහිලකොළ 1. ගකුඵ 1.</p> | <p>598 මුලකො, (නිකිසං) මුච්චු f තමකො (ව) කලමකො සාකකොඤ්ඤා කාසමඤ්ඤා කුකුඵ f එකමා 1 (දසො)</p> | <p>A radish Globe amarantus A kind of potherb Cassia esculenta A name of a plant A species of potherb</p> |

* වෙ වර්ගයෙහි වෙනස් කාමයො සත්ක දුමර මොපාදියෙහි විසර්ථ පෙණේ

| | | |
|--|--|---|
| <p>භිතක 2 පුදු භිතක 1 විවුලු 2 උක් 4</p> | <p>599 සල්ලො (වෙච්ච) දුබ්බා f (ව) ගොලොම f (සා පිතා හතව) තුසු f (ව) හඳවිකා, (ව) රසාලො (ත) හේ [වෙච්ච (ව)]</p> | <p>Bent grass Bent grass with white flowers A sort of frag- rant grass Sour grass</p> |
| <p>පුත් 4 පුරුක 3 වෙච්ච සමාපුක්</p> | <p>600 තවසාලො වෙඳු වංසො පබ්බා, (ව) එල, ගණ්ඨ (සො) ජීවිතා (තෙ පියා වෙඳු) සෙ නදනාස භිලො චුතා</p> | <p>A lily A knot or joint Bent & rattling because of whistle</p> |
| <p>කුලේ බව 2 විච්ච 2 බිහි බව 2 බවුස් නඟ බුල් 1</p> | <p>601 නලො (ව) බටහො [පොව- ගලො (ව) නාස 2 (විච්ච) තෙජනො (ත) සපරා වලං නා² පිරා, (විරණසා පි)</p> | <p>A tree Cist Steel stem grass Andropogon muricatus</p> |
| <p>කුස හක් 3 කකුස්සාපිතක 2 තණ වර්ණසක් 2 පුවක් 2</p> | <p>602 කුසො බරිපිසා, දණො හභිණනා, (ව) තුභිණ, සාසො (ත) සවිසො (විච්ච) පුසො (ව) නමුපනා (හතව)</p> | <p>Sterile grass An Isopogon Mean low grass Arca fanfel</p> |
| <p>තල් 2 තිදු 2</p> | <p>603 නාලො විතෙදිනා f (විච්ච) බජුරි f පිඤ්ඤි f (විච්ච)</p> | <p>Palm tree Date tree</p> |
| <p>ජිඤ්ඤ 1 පොල් 1 තල 1 විච්චෙසියා 1</p> | <p>604 භිතකාල (තල බජුරි) නාභිතො (හතව ව) තාලී f (ව) තෙතනි f (නාභි) (තෙතා ව භිණ පාදනා) අරසානුවිතො</p> | <p>Marshy date tree Coconut Cyprip Palm tree</p> |
| <p>පටිතස 9 පාසාණස 5</p> | <p>605 පටිතසො හිරි සෙසලො * දු නාසා * වල පිලවිතා පිට්ඨි පටිතො] (ඵ) * වෙ පාසාණ * සො * පලො පිලා f</p> | <p>A mountain A sort of rock</p> |
| <p>පටිත විකේස 7 උදය සජිතස 2 අසාසවිතස 3 සිවිල පටිතස 1</p> | <p>606 පිඤ්ඤපටි (ව) වෙතාපරා වෙතපලො * පිඤ්ඤ (නාසා) වෙතනා පටිච්ච නාසා (ව) පාචපෙලො (නාසා) * අසාස සෙසලො * පාසාණලො * පො සිවිල (ත) පිට්ඨිපලො</p> | <p>Diversity mountain (more 47) The eastern The eastern mountain of Sare Himalaya mountain</p> |

| | | |
|--|---|---|
| හිමාලයවල 5 පරිසරයේ සමුද්‍රය } | 607 ගඬාදන කෙලාස විකාශන පුද්ගලයා කාලකාව (හිතවාස) පවතී (තු) සානු f (වෙළඳ) | The peaks of the Himalaya range Tailor |
| කල 3 ප්‍රවාහය 2 පවතින පරිසරය 2 පරිසරයේ විවිධත්වය 1 } | 608 කුමාර, (ව) සිවර, සිවර, පවතී (තු) කවර (ගව) නිකමය, කවරය, (නිකම) නිකමය (පවතී) | A peak or a receptacle The side of a rock A cascade |
| අති පවතී වර 2 ගල්ලෙක 3 ගල් පොකුණ 2 ලොවේ විවිධත්වය 2 } | 609 දර්ශන (නි) කුමාර f (විස) ලෙස, (තු) ගවරය ගුණ f සිලාපොකුණ f සොඩි f කුමාර, නිකම, (විස) | An artificial cave A natural cave A rocky pool A bower |
| පවතින මුද්‍රා 1 පවතින පවතින 1 ප්‍රවාහය පවතින 2 ගවරය 1 | 610 (ලබ) 2 සිවර f (වෙළ- සා සහා ගුණ) 2 පවතින f පවතී (තු) 2 පවතින ලො (ඵ) වානු (වෙසා ගවරය) | (fa n) Top of a mountain Land near a mountain Near a mountain A fossil or mineral |
| සෙලවන නම | | |
| සිංහයා 3 තරබා කාලය 2 වනජීවී 2 දිවියා 1 | 611 මිනිසා කෙරෙහි සිංහයා තරවරය (තු) මිනිසා වනජීවී (තු) පුළුල් (ඵ) සහලො (දිවි රිකො) | A lion A hyena A tiger A leopard |
| වලය 2 කාල සිංහයා 3 රෝගීන් මාගය 2 ගෝතර 3 | 612 දවරය ඉසෙසා (ව) (ඉසෙසා තු) කාල සිංහයා (ව) (ව) රෝගීන් මාගය (ව) (ව) ගෝතරය ගවරය | A bear A sort of lion A sort of deer An elk |
| කනවරය 4 වනජීවී 2 වලය 7 | 613 බහු බහු (තු) පලාසය (ව) ගවරය (වනජීවී) වලය (ව) සාපය (ඵ) පලවනව | A peccary or ungulate A beast of prey A monkey or ape |
| කවරයේ සිංහයා 1 | 614 වනජීවී වනජීවී සාධා- මිනිසා කවර වලය (තු) පලවන (තු) (කවරය) වනජීවී (හි සො මිනිසා) | A black forest monkey |

| | | |
|----------------------------|--|--|
| කැනහිලා 5 | 615 සීතලො ජ වෛකා කොඩු හෙරකො (ඔ) සිම, f (පෘථ) | A ^{sk} skai |
| විලලා 3 | විලාසන බඩවු මජ්ජාකෙ | A cat |
| කොක්කාමා 2 | කොකො (කුම) වකො (හම) | A wolf |
| විමා 2 | 616 මහිකො (ව) ලුලායො (ව) | A buffalo |
| හමර 2 | හමරො හමරයා (සමා) | The gajal, or bos javanica |
| ඉයාමා 2 | සලො (කු) සලොකො (ඵස) | A porcupine |
| ඉයා කුර 2 | ලොමමසි) සලො, සලො, | Its quills |
| මායයා 5 | 617 හරිකො හිත සාරතා මහො අජිතයොති (ව) | A deer or antelope |
| ලාක 2 | සුකුරො (කු) වර්ගො (ව) | A hog |
| සාමා 2 | හෙලොකො (ව) සකො (හම) | A hare |
| ඵණ්මායයා 2 | 618 ඵරොකො ඵණ්මිකො. | A kind of deer |
| හුරපුපුලා 2 | පමවකො (කු) පමකො | A lion |
| වාත මායයා 2 | වාතමිකො (කු) = ලකි | A swif antelope |
| ලියා 3 | මුසිකො (කො) † මු ඵකුර | A cat |
| මාග වෛල 8 | 619 වමකෙ සසද (වෙව) කුරකො හිත වාකුකා f රා රංකු (ව) කිංකො (ව) සරතා 2 (දි ම හ නක ර) | Various sorts of deer |
| රත්තකුකම් පුකම් මායයා 3 | 620 සියකො වමුරා කදලි- මො 2 (දිව්මිකොනකො) | A sort of deer of which the horns are used |
| සියළු සිව්සාමෝ 2 | මො (කු) පසවො (සිනා- දකො සබ්ම වකුසාද) | Beasts in general |
| මකුළුමා 4 | 621 ලුකා f ලුකිකා f ලුකුණ- කාති මකුකුකො (සිය) | A spider |
| කෝකුසකා 2 | විමිකො (කො) † ලි (කවිකො) | A scorpion |
| ලුකා 2 | සරලි f ස ර කො ලි කා f † | A lizard |
| කොයා 2 | 622 කොයාකුකම් f කසලා) f කණ්ණ | An iguana |
| කන්මායා 2 | ඵලකා f කකපද f 5 (ව) | A centiped- |
| ලොකා 2 | කලකුකො. කලකා f (ව) | A squirrel |
| මුගවිසා 2 | කකුලො මුගුකො (හම) | A mongoose |

* මහලකුකම් කවි කොයා

† " කාකුකම් " කොයා

| | | |
|---|---|---|
| <p>කවුස්සා 2 පඤ්චා 1 බු පඤ්චා 2</p> | <p>623 කනණ්චනො (ච) සරවො කිවො (න) පුත්‍රවො කිම් පාණනො } වාපාණො) උච්චො- ලිනො ලොමසපාණනො</p> | <p>A chameleon A worm or insect A caterpillar</p> |
| <p>පසමියා 15</p> | <p>624 විගනො විගනො පකම් විගගම බිතා 1 චරා සකුණො, (ච) සකුණො (පි) පතනො සකුණි විජර්</p> | <p>A bird in general</p> |
| <p>පකම් විජග්ග 11</p> | <p>625 වකකතො පතතයානො (ච) පතනො නිසුරො (ගච්ච) (තච-තද, *වට්ඨනා f ජිව- සද්දිවො වංකාර කිකිතිරා</p> | <p>Various birds</p> |
| <p>පකම් පත්‍රය 7 පකම් විජුච්චය 1 කදල 2</p> | <p>626 ස ලිතා f කරවිතො (ච) රවිගංසො කුකුළුනො කාරච්චො (ච) පිලවො පොකච්චසාතනා 2 (දසො)</p> | <p></p> |
| <p>පකම් පත්‍රය 7 පකම් විජුච්චය 1 කදල 2</p> | <p>627 පතනො, පෙවුණො, පතනො, පකකො පිකුණො ජදෙ ගරා ඳච්චො (තු පකම් විජෙ ච) නිලො, (නිසි) කුලාවකො,</p> | <p>A wing An egg A nest</p> |
| <p>ගුරුච්චම 1 සුත්‍රිපුම් සගමය 1 සුගල 6</p> | <p>628 (සුපණණමාතා) විතතා f මිච්චකො, (පි සුම චයො) සුගො, (තු) සුගලො, වඤ්ඤො, සමකො, ස ම ලො, ස මො,</p> | <p>The mother of garudas Copulation A jar</p> |
| <p>සමුහය 29</p> | <p>629 සමුහො ගණ සංසාතා සමුදයො (ච) සමසයා සුඤ්ඤො නිලො නිලො විසරො නිකරො වයො</p> | <p>A multitude</p> |

* මෙහි වචන, වචනෝපදේශන ජීවත්වීම දක්වන්නාදීමෙහි මුල් ප්‍රමාණවූ ජීවත් වීමට නොපෙනෙන විෂය 3 දැවකොලොස් කිකිතිර කිකි වූවන්ට පාලකා ආලි පිපිණිය කාරවිසයා කුරුවිසතවිජලොස් රවිග සො දැල්වෙස් කකුළුනො පිටි බිල්ලොස් කාරවිසයා කාරවිස පිලවො විගතාලසුසා පොකච්චසාතනා වර් ජෙතෙරොස් සකච්චාබුත් පකම් විජොපදෝපි

| | | |
|---|--|--|
| | <p>630 කායො, ඛෙකි, සමුදයො, සවා f සමිඨි f සංගභී f රුසි සුජො සමවායා, සුභො ජනං, කදම්බ,</p> | |
| <p>සංභවස්ස සමුභස 1 පාණිස්ස සමුභස</p> | <p>631 බසුභො චිතාන ගුඛා (ව) කලාපො ජල, මඛලං, (සමානානං ගණො) වඤ්ඤා සංඝො සසො (භු ජනනං)</p> | <p>A multitude of similar things A multitude of animals</p> |
| <p>සමාන ජනී අත්ඤ්ඤා 1 සමානාමාර අත්ඤ්ඤා 1 සමාන ජනී භිජ්ජි 1 භුස්ස සමුභස 1</p> | <p>632 (සජ්ඣිකානසාමු) කුලං, නිකායො (භු සබ්බිකං) සුභො, (නිච්චි සජ්ඣික- තීරච්ඡානාන මුඛිකො)</p> | <p>Of homogeneous animals Of persons prac- tising like duties Of birds and beasts</p> |
| <p>ගුරුලො 4 කොචුල් පසයිකා 5</p> | <p>633 සුභණ්ණො වෙනතෙයො (ව) ගුරුලො විභභාධිපො පරසුභො පරභතො කුණාලො කොකිලො පිභො</p> | <p>A garuda The indian cuckoo</p> |
| <p>මොණරු 8 මොණරකුඛඛස 2</p> | <p>634 මොණර මසුණර බරිඨි නීලනිච්චි සිඛඛි නො කලාපි (ව) සිඛි කොකි වුලො f (භුච්ච) සිඛා f (කංච)</p> | <p>A peacock Its crest</p> |
| <p>මොණරපිල 4 ඇඨපිල 2 බමර 7</p> | <p>635 සිඛණ්ණා බරිභං, (චචච) කලාපො පිඤ්ඤා, (විජ්ජාච) වකුභො වෙච්චො (චාච) ඡපපඤ්ඤා (ව) වෙච්චො</p> | <p>Its tail The eyes in its tail A bee</p> |
| <p>පරෙසියා 4</p> | <p>636 වෙච්චො වෙච්චො වෙච්චො, සමණෙ, අච්චි පාරසකො කපපාභො (ව) කකුචො (ව) පාරෙච්චො</p> | <p>A pigeon or dove</p> |

| | | |
|--|---|--|
| ගිජුලිහිණියා 2 උකුණසා 3 උකුණ විජයසේන 1 පස විජයසේන 2 | 637 ගිජුණා ගණනා (ඊ) [කුලලො සෙනො ව්‍යගනිතසො (පෘථ) (කුලලො) සකුණෙහි f (භි) ආවො දුරිඛිමුච්චිජෙජ | A vulture A hawk A kind of bird The name of a bird |
| බහමුනා 4 කුමුණා 5 | 638 උකුණාගේ උකුණො (ඊ) නොසිසො වාසසාපි (ඊ) නානො (භ) 1 නිසො ධංසනො (ඊ) බලිපුසො, (ඊ) වාසසො | An owl A crow |
| වන නවුනා 2 කැවනිතිල්ල 2 ඇසෙව බඳු සොඔ) ඇති පසියා 2 | 639 කානොලො වනනානො (ඊ) ලාසො ලවුනිනා f (පෘථ) වාරණො ගඤ්චිලිනො (ඊ) (ගඤ්චොචි විතතවො) | A raven Parakeet The lathlingo bird |
| කබිරැස්සා 3 ගිරවා 3 කුකුළා 2 | 640 උකුණසො නරණේ (හොල- -පිපකුණිචි ඊ) කුකුණො සුංචා (කු) කිණේ (ඊ) පුණො නමුච්චො (ඊ) කුකුණො | An osprey A parrot A pinnace |
| මලිකුකුළා 2 කොසාලිහිණියා 2 සකුලිහිණියා 2 කැඳැන්නා 2 | 641 මකකුකුණො (ඊ) නිජ්චෙයො (අථ) නොවා f (ඊ) කුකුණි f මකකුකුණො (කු) කුකුණො සාරණො (කුච්චි) මකකුකුණො | A wallcock A curlew The ruddy turnstone Curlew |
| පියාබලලා 2 විල්ලිහිණියා 2 නොනා 2 නකනොනා 2 | 642 කලිසො සකුණි විලාලො සකුණො (කු) සාරණො මනො (භ) පුකුණොනො (ඊ) බලානා f මකකුකුණො f | A flycatcher The salicaria crane A gallant |
| ලොකුකුමුණා 2 පැණිකුණියා 2 ලෝකුකුණියා 2 කිඳුලා 2 | 643 ලොකුකුණො (භ) නොනො බලිකුණො (කු) කුකුණො කුකුණො (කු) කුකුණො දිසිකුණො (ක) කිකුණි f (කච්ච) | A robin A wagtail A sparrow A flycatcher |

| | | |
|---|--|--|
| <p>දුඛිකවල්ල 2 ඇවලේ මැසයා 2 මැසයන්ගේ පිපුවට පලහැවියා 2</p> | <p>615 බුදු (දිවකනිකා හෙද) වංසො විහල මකනිකා f ආසාවිකා f (මකනිකාවං) පවහො සලහො (හවෙ)</p> | <p>A small bee A gadfly A fly's egg A grasshopper</p> |
| <p>මදුරුවා 2 සිරු වවුලා 2 හංසයා 2</p> | <p>616 සුවිඛුචො (ව) මකසො මිරි f (කු) කිලිකා f (වච) ජකුකා f * ජනපකා f (ච) හංසො සෙතව්ඡෙද (හවෙ)</p> | <p>A gnat A cricket A bat A swan</p> |
| <p>රුජහංසයා 1. කිරි මුසා කුඹු } ඇති හංසයා 1 } කළු මුසා කුඹු } ඇති හංසයා 1 }</p> | <p>617 (හෙ) රුජහංසා (රහෙහති පාදකුචෙහි හා සිතා) මලිකා f (බසා) * [වහරයා (මලිහෙ හ සි හෙ හි ව)</p> | <p>A white swan with red legs and bill One with brown legs and bill One with black legs and bill</p> |
| <p>කිරිසතා 2</p> | <p>618 කිරව්ඡා (කු) කිරව්ඡානො (කිරව්ඡා න ග හෙ සි යා) සිතාදි වහො අරහුඤ්ඤි වහො II - 5</p> | <p>An irrational animal</p> |

හවෙවුඛාස

| | | |
|--|---|--|
| <p>නාලොව 4 සිදුර 9</p> | <p>619 අවොභුවන, පාතාලං, නාගලොකො රසාතලං, රකුං, (කු) විවරං, භිඤ්ඤං, කුහරං, පුසිරං, බිලං, 650</p> | <p>The naga world A hole or cavity</p> |
| <p>වළු 2 වාසුකී නාරජ 2</p> | <p>651 පුසිර (භි) භිඤ්ඤං, සොබ්භං, (සව්ඡෙද පුසිරං කිසු) (සිසනකු) නාසු f ආවාලො. සසාරභ (කු) වාසුකී</p> | <p>(ground A hole in the Vasuki king of the nagas</p> |
| <p>අනන්ත නාරජ 2 පිඹුරා 2 පොලුභා 2 දිසබ්භිසා 2</p> | <p>අනන්තො නාගරුජ (ච) වාහසො * ජගරුජ (හවෙ) ගොහසො (කු) කිලිව්ඡා (ච) දෙවිඤ්ඤා රුජලො (හවෙ)</p> | <p>(Anan a The naga king A boa A viper Amph sh rna</p> |

* ජලදිනානො, භිඤ්ඤ පාඨයි

| | | |
|---|---|--|
| <p>මෙරුපාදකෙසි } නාගකෝ 2 } ගරභියා 3 }</p> | <p>652 කඛලො 'සාගතරෙ (මෙරු- පාදෙ නාගා ඵ) ධම්මනී සිලුකොතා ඝරසපො (ඵ) නීලසපො සිලාභු (ඵ)</p> | <p>Nagas at the foot of Meru A rat snake</p> |
| <p>පඤ්චලා 2</p> | <p>653</p> | <p>A whip snake</p> |
| <p>සභියා 19</p> | <p>ආසිවිසො. හුජ්ඣා 'නී භජ්ඣො (ඵ) හුජ්ඣමො සිරිංසපො එඤ්ඤි සපා 'ලගඤ්ඤි හොගි පනනා</p> | <p>A snake, or ser- pent</p> |
| <p>සති සිරුර 1</p> | <p>654 චිත්චො: ලරගො වාලො දීසො (ඵ) දීසපිපිනො පාදුදරෙ වි ස ධ රෙ හොගො (භු එඤ්ඤිනො තනු)</p> | <p>A snake s body</p> |
| <p>සති දළය 2 සති සාමය 2 විපය 2 විෂ හෙද 2</p> | <p>655 ආසි (ච්චි) සපාදකා (ඵ) නිමොකො කවුකො (සමා) විසං, (නිනිච්චි) ගරලං, (කච්චෙද වා) ගලාගලො ,</p> | <p>His fang Slough of a snake His venom Various sorts of fixed poison</p> |
| <p>අභිභුණ්ඩිකයා 2 නරකය 2</p> | <p>656 කාලකුටා * (දෙයො වාඵ) වාලගාගා 'සීභුණ්ඩිකො නිරසො දුගඤ්ඤි (ච්චි ව) (නරකො සො මහාභිධා)</p> | <p>A snake catcher Hell</p> |
| <p>(අ ච ඡ භ හ ර } කාසෝ කම)</p> | <p>657 සඤ්ඤිවො කාලුසුකො (ඵ) මහාරෙරුව රෙරුවා පනාපනො අභිච්චි (ච්චි) සංසානො තපනො (ඉභි)</p> | <p>The eight great hells</p> |
| <p>එනිජලාධාරකෝ 2</p> | <p>658 (සියං) වෙහරඤ්ඤි ලොභ- කුමඤ්ඤි (තනු ජලාලයා) කාරුණිකො තිරසපො</p> | <p>Its rivers</p> |
| <p>නිරසපාලයා 2 ඝරසපෙසිදුක් } විදික්තා 2 }</p> | <p>තෙරසිකො (භු) නාරකො</p> | <p>Guardians of hell One suffering in hell</p> |
| <p>සාගරය 7</p> | <p>659 අභ්භවො සාගරෙ සිඤ්ඤි සමුද්දො රතනානරෙ ජලකිඤ්ඤි * දධි [(තසං හෙද) විරණ්ණවා ' (දෙයො)</p> | <p>The ocean [other seas The milky and</p> |

* අසිඤ්ඤිවො කාසාද පාදසි † ආදි-සිදුකෙස් ලව්ණණව, දධිදුක සො: දහ, ලඤ්ඤි වෙසෙදුක කාදුදක ගත සාගරකෙසි

| | | |
|---|--|---|
| <p>රිව 2 නැව් පදින්නා 2 නැව් වෙලෙකු 1</p> | <p>667 අරිතකං, කෙති පානො (ඵ) පොතවානො නියාමනො සංසන්නිකා (තු නාවාය වානිජ් මා වරතභී යෙ)</p> | <p>A rudder [ship The captam of Voyaging me chants</p> |
| <p>නැව් අවයව 3 වෙඩි මරුව 2</p> | <p>668 (නාවායසා) ලකාණෙ (ව) විවාකාණෙ පියා (දයො) පොනො *පවහණං, (වුතකං) දොණි f (තවිච්චි තථා) † මමණං,</p> | <p>The parts of a ship A ship's boat An oval basin shaped like a boat</p> |
| <p>ගැඹුර 3 ගැඹුරවවිපරිතය 1 පඤ්ඤාදුක්ක } තැනි ගැඹුර 2 } මලිත ජලය 3</p> | <p>669 ගඹීර නිත්ත ගඹීරා (ථො) *තකානං (තඹිලිපනඛකෙ) අගාමං (නි) *තලමපසං අතවේන් කඵසා *විලා</p> | <p>Deep Shallow Very deep bot tomless Turbid foul</p> |
| <p>නිමිල ජලය 3 කෙවුලා 5</p> | <p>670 අවේන් පසනො විමලො (ගඹීර පඤ්ඤා නි නිසු) † ධිවරෙ. මව්ච්චො මව්ච්- ඛකි කෙවච්ච ජාලිකා</p> | <p>Clean pure A fisherman</p> |
| <p>මහාසයා 6 මහාසයවිලෙසයෝ 3</p> | <p>671 මවේන් මිනො ජලවරෙ පුපුලොමො *මුච්චෙ කුසො රොතිනො මගුරො. සිහි † වලච්චෙ මුච් පා වු සා</p> | <p>A fish. Various sorts of fish</p> |
| <p>මහා මහාසයෝ 7</p> | <p>672 සත වංකො සවංකො (ව) තලමිනො (ව) ගඹිකො සුසුකා f සඵරි f (මව්ච්- පහගෙද) මකර් † (දයො)</p> | <p>Fish of an enor mous size</p> |
| <p>පෙටියා 2 බිලිය 2 නිමුලා 2 කැස්සා 3</p> | <p>673 (මහාමව්ච්) නිමි නි මි- ගලො නිමීර පි ගලො අතනො (ව) නිමියො (ව) අත්තාච්චො මහානිමි</p> <p>874 පාසාණ මවේන් පා සි නො</p> | <p>A sheat fish</p> |

* උපවහන. පසු සන්නි † “ගඹීරපඤ්ඤානිසු” සත්තෙත් ගඹීර ගඹිදයෙහි පවත් වීමට පසු දක්වා භිලිගතිය නියතලදී ‡ සිඟ නියාද පාදම්

| | | |
|---|---|---|
| <p>කකුළුවා 2 සුදුලුවා 2 මැහියා 3 ගැබිවිල් පණුවා 2</p> | <p>675 කකුළුවනො කුඹුරො (ව) ජලිකා (කුඹ) රකතපා (ව) මිනුකුනො දඳුරො හෙතො ගඹුපායො ම හි ල තා (ව)</p> | <p>A crab A leech A frog An earthworm</p> |
| <p>බෙලො 2 සක 2 සක්බෙලො 2 රත්වත් බෙලො 2</p> | <p>676 (අඵ) සිප්පි (ව) සුකුඹි (භි) සංඛො කඹු, (මනිභියං) බුදුසංඛො සංඛනඛො ජලසුකුඹි (ව) සඹුකො</p> | <p>A pearl oyster A conch A small shell A bivalve shell</p> |
| <p>දිය සිටින තැන 2 ඔබ්බේ ජලාසය 1 ලීද 2 පොකුණ 2</p> | <p>677 ජලාසයො ජලාධාරො (ගම්භීරො) රහයො (සඵ) උදපාහො පානකුපො බාහං, පොකුණි (භියං)</p> | <p>A lake or pond A deep lake A well A large pond</p> |
| <p>විල 6 කුඩා විල 1</p> | <p>678 තලාහො (ව) සරො, (නිභි) වැව් (ව) සරපි (භියං) දහො *බුක්කරො (වඵ) පලලො, (බුදුකො සරො)</p> | <p>A tank or lake A small tank</p> |
| <p>(මහවිල් සහ නම්)</p> | <p>679 අහොතහො (කඵා කණ්ණ- බුඛො (ව) රඵකාරහො ජලාහො (ව) කුණාලො (ව) (වුකො) මකුකුණි (භියං)</p> | <p>The seven great lakes</p> |
| <p>ලීද ගම්පයෙහි හොස් පැත්ත බොහ විල 2 වැස්සෙක්කාරා අභි විල 2</p> | <p>680 (කඵා) සිහස පාහො (නි) ඵහො සහො මහා සරා) ආහාපො (කු) නිපාහො, (ව) *බාහො, (කු) දෙවබාහො,</p> | <p>A trough near a well A natural pond</p> |
| <p>ගංගාව 6 ආකාශගංගාව 2 පමිස 2</p> | <p>681 සඵකුඹි (නි) කහො (සි) කුඹි (ව) සරිකා (ආ) පහා (ක) කුඹි (ව) හාහිරපි (ක) හො (ඵ) සඵහො දො සිකුඹි සහො</p> | <p>A river The Ganges The mouth of a river</p> |
| <p>(පමිසො හො නම්) ගංගාවිලෝපයෝ</p> | <p>682 හො (ව) විරඵභි (භි) (ඵ) සඹුකා (ව) සරපි (ඵ) (ඵ) (ඵ) මහා කුඹි (ඵ) වකුහො (ව) සරකුඹි (ඵ)</p> | <p>The five great rivers Various rivers</p> |

* උදලාහස, පාහස, කුඹස සහ සක්කපි

| | | |
|--|---|---|
| <p>පිළල කෙවත් } සොසෙව්ව 2 } හමදෙර හවර වල 3</p> | <p>683 නෙරසුරු f (ව) කාවෙට් f නම්මද f (දී ව නිත්තා) වාරිමග්ගො පණාලී f (නි) (ඉසම) වකුනිකා f (තුම)</p> | <p>[pond An issue from a A dirty pool at the entrance of a village</p> |
| <p>පද්මය 12. . .</p> | <p>684 ජමාලී f ඔලිගලො (ව ගාමවාරමනි කා සු යං) සරොරාහං, සතපතනං, අරමසං, (ව) වා ඊ ජං,</p> | <p>A lotus</p> |
| <p>හෙළ පිසුම් 1. . . රත්පිසුම් 2. . . පිසුම් කෙසර 1 . . . පිසුම් දණ්ඩ 2. . .</p> | <p>685 (අනිති) පුදුමං, පංකො- රාහං, නලීන, පොතනිරං, මුලාල පුප්ඵං, න ම ලං, හිස පුප්ඵං, කුසෙසයං, 686 පුඩරිකං, (සිතං) [රත්තං) කොකකදං, කොකාසකො කීර්කො කෙසරෙ, (නිති) දඩො (තු) කාල, (මුච්චනෙ)</p> | <p>A white lotus A red lotus A filament The stalk</p> |
| <p>කොච්චල 1 . . . කොච්චු දුලී 1 . . . පිසුම් කොමිය 2 . . . පද්ම, දික්කේසලනං</p> | <p>687 භීසං, මුලාලො, (නිති ව) විජකොසො (තු) කණ්ණිකා f (පුදුමා දී ස මු ගෙ තු හවෙ) සම්, ¹(මනිනිසං)</p> | <p>Its edible root Its pericarp. An assemblage of lotus and other flowers</p> |
| <p>උපුල් 2 . . . නිලුපුල් 1 . . . හෙළ උපුල් 1 . . .</p> | <p>688 උපුලං, කු ව ල යං, (ව) (නිලං නම්) ²කුචරං, (සියා) (සෙනෙ තු) කුමුදං, (වසා</p> | <p>Any water-lily The blue lotus The esculent white sort</p> |
| <p>එම අල 1 . . .</p> | <p>කසො සාලුක, ³(මුච්චනෙ)</p> | <p>Its root</p> |
| <p>හෙල්මාලී 3 . . . සෙවෙල 2 . . . පිසුම් වල 2 . . .</p> | <p>689 සොමනිකං, කලලාරං, දකඩිකලිකං, (පපඵ) සෙවොලො නිලිකා f (වාරඵ) හිසිකා ¹(මුජ්ඣි) (හවෙ)</p> | <p>A white water- lily Valisneria A lotus pond</p> |
| <p>සෙවෙල්විසේප 3</p> | <p>690 (සෙවොලා) කිලබ්ජං, (ව) සංඛො (ව) පණකා. ³(දසො)</p> | <p>Various sorts of valisneria</p> |

| | <p style="text-align: center;">නමො බ්‍රිබාස</p> <p style="text-align: center;">වි සෙ ස්‍යා ඩි න ව්‍යා</p> <p style="text-align: center;">691</p> <p>(විසෙස්‍යා ඩිනසංචිණණා) නොකණේ හව්‍යයෙහි ව සාහො පාහෙහි කථ්‍යනො කථෙ ව්‍යා ඉහ කකමා</p> <p style="text-align: center;">692</p> <p>ගුණදබ්බ ජ්‍යා සඤ සිද්ධං සභෙබ් විසෙසනා විසෙස්‍යා ඩින භාවෙහි විසෙස්‍යා සම ලිභිනො)</p> <p style="text-align: center;">693</p> <p>සොහනං රුචිරං සාධු මනුඤ්ඤං මාරු පුබ්‍රං මානු මනොරමං නන්තං භාරි ම ජ් (ව) පෙසලං</p> <p style="text-align: center;">694</p> <p>හඳං වාමං (ව) කලාණං මනාසං ලභිතං පුභං ලභ්‍යමො පව්‍යෙ පෙසො පමුඛා 'නුභ්‍යරො වරො</p> <p style="text-align: center;">695</p> <p>මුඛෙසා පඛාතං පාමොපකඛා පර 'ම භ්‍යඤ්ඤා' මුඛකරං පඤ්ඤං පරමිං සෙසො ගාමඤ්ඤි සෙසි සහ්‍යමා</p> <p style="text-align: center;">696</p> <p>විසිඨා 'විස නාහෙ 'නො 'සහ 'භ්‍යා පොකඛි පුභමා ධිහ කුචර සඤ්ඤා (දිඤ්ඤ මා ස ගා පු මෙ)</p> <p style="text-align: center;">697</p> <p>(විභ්‍යා භවි පිඨි ජකත) 'ම විභ්‍යාසක' ම සෙවිතා ඉඨං (නු) පුභ්‍ය හඤ්ඤ දසිතං, වලලහං පිසං</p> | <p style="text-align: center;">Beautiful or pleasing</p> <p style="text-align: center;">Chief, principal</p> <p style="text-align: center;">Charming</p> <p style="text-align: center;">Beloved, desired</p> |
|------------------------------------|---|--|
| සිත්තපු(දෙස) 18 | | |
| රභුටි (දෙස) 29 | | |
| සිත්තපු(දෙස) 2 } ප්‍රිය (දෙස) 6 | | |

| | | |
|--|--|--|
| <p>සිස් (දෙය) 3 අසාර (දෙය) 2 පවිත්‍ර (දෙය) 3 අවිරුධි (දෙය) 2</p> | <p>698 කුච්ඡං (ච) රිඛාතකං, සුඤ්ඤ¹ (මිථා)² සාරං (ච) චේය්‍යා (ච) මෙජ්ඣං පුතං පවිඤ්ඤා (ච) අවිරුචො අපඤ්ඤානො</p> | <p>Void empty Barren Pure Unobstructed</p> |
| <p>උත්තමං (දෙය) 2 ලාමන (දෙය)</p> | <p>699 උත්තමො (ච) පහමො (ච) නිඛිනො භින ලාමනා පතිනිඨං නිඛිඨං (ච) ඉත්තරං ³වජ්ජ කුච්ඡිඨා</p> | <p>Excellent high Inferior low</p> |
| <p>කිච්චු (දෙය) 2 මහත් (දෙය) 9</p> | <p>700 අධිමො, ⁴මහ භාරඤ්ඤා මලිනො (කු) මලිමසො බ්‍යා මහන්තං විජුලං විසාලං පුච්චිලං පුච්චි .</p> | <p>Foul dirty Great</p> |
| <p>සමුප්පන්න (දෙය) 5 රුක්ඛරණල (දෙය) 2</p> | <p>701 ගරු⁵ රු විජ්ඣණණ ⁶(මිථො) පින (ත්) ධුලං (ච) පිචරං ධුලං (ච) චිචරං (චාච) ආ වී චා නි වි නං (භවෙ)</p> | <p>Fat bulky Collected</p> |
| <p>සියලු (දෙය) 10</p> | <p>702 සබ්බං සමන්ත ⁷මිච්චිලං නිච්චිලං සකලං (කථා) නිසොසං කපිණං ⁸සෙසං සමන්තං (ච) අනුභවං</p> | <p>All entire</p> |
| <p>භොහො (දෙය) 8 පිටත් (දෙය) 2</p> | <p>703 භුරි පහුතං ප චු රං භියොසං සමුප්පලං බ්‍රහ්ම යෙභ්‍රහ්මං බ්‍රහ්මං (චාච) බාහිරං ප රි බා හී රං</p> | <p>Much many External</p> |
| <p>සියලු (දෙය) 13</p> | <p>704 පරොසනා (දී භෙ යෙසං පරමමන්තං භතාදිනො) පරිත්තං සුචුචිං චුචුචු චොක ⁹මපං, කීසං කනු</p> | <p>Exceeding one hundred Little small</p> |
| <p>සමීපය 13</p> | <p>705 චුලලං මහෙඤ්ඤා (ත්ඛිඨං) ලෙස ලමා ¹¹කු (භි) කණො (පුංම) සමීපං තිකචා ¹²සනනා ¹³පකඨා ¹⁴භතාස සනනිතා</p> | <p>Near prox mate</p> |

| | | |
|--|--|--|
| දුර 2 | <p>706 අපිදුරං (ච) සාමන්තං සන්තතිකං ² මුපනතිකං සකාසං (වා) ¹ නතිකං සද්ගතං දුරං (තු) විපජනකං</p> | Distant |
| <p>අකරනැති(දෙය) 2 කුහි(දෙය) 3 දිග 2 වට(දෙය) 3</p> | <p>707 කිරන්තරං සනං සන්දං විරලං පෙලමං කනු (අථා) ² යතං දීඝ ¹ (මපෙථා) නිකතලං මචච මච්චලං</p> | <p>Coarse gross Del cate fine Long Round</p> |
| <p>ඊස්(දෙය) 5 ලුහුහු(දෙය) 3 අදනැති(දෙය) 3</p> | <p>708 උච්චා (කු) උච්චන්තො කුච්චො උදඤ්ඤා (උච්ච) උච්චිතො නිපෙචා රඤ්ඤා මාමංනා (ථ) අච්චෙචා පගුණො උජ්ඣ</p> | <p>High tall Short Straight</p> |
| <p>මක්වු(දෙය) 6 කොතස්ත(දෙය)</p> | <p>709 අදාරං චෙලලිකං මංකං කුච්චලං ජමන කුච්චකං ධ්විමො (ච) සසන්තො නිචේමො සද්ගත සනන්තා</p> | <p>Crooked Eternal</p> |
| <p>අකර, ප අදනා } ලික(දෙය) 1 } සැඟැල්ල(දෙය) 2 පරිචිත(දෙය) 3</p> | <p>710 කුච්චමො (කෙතික රුපෙන කාලමොපි සකාසිතො) ලහු සලලහුකං (වාථ) සංඛ්‍යාතං ගණිතං මිතං</p> | <p>Unchanged una form Light Numbered coun ted</p> |
| <p>නියුණු(දෙය) 3 දූඪි(දෙය) 3 අභිදිනාදෙයනෝ } භංගම මසන 4 }</p> | <p>711 කිණ්ඨං (තු) කිණ්ඨං කිඛබ්බං මච්ච ² මුඤ්ඤං මරං (භවෙ) ජනමං (ච) මරං (වෙච) තසං (සෙද්දසං) මර්චරං</p> | <p>Sharp Hard solid Movable</p> |
| <p>සැලීම 2 මැඬි(දෙය) 2 ස්ථාවර(මසන) 1 මච්චල(දෙය) 4</p> | <p>712 කම්පනං මලනං (වාථ) අතිරිතො (තථා) ⁶ භිතො ථාවරෙ (ජනමා අසෙද්දසා) ලොලං (තු) මච්චලං මලං</p> | <p>Shaking (ing mov Exceeding Immovable Unsteady</p> |
| <p>පරණ(දෙය) 4</p> | <p>713 තරලං] (ම) පුරාණො (තු) පුරාතන සනන්තා විරන්තනො (ථ) [පච්චිඤ්ඤා නුතනො ⁷ නිතමො නමො</p> | <p>Old ancient</p> |
| <p>අලුත්(දෙය) 4</p> | <p>නුතනො ⁷ නිතමො නමො</p> | <p>New</p> |

| | | |
|---|--|---|
| කකිභ (දෙය) 5 | 714 කුරුරං කකිනං දලු නිට්ඨරං කකඛලිං (භමෙ) (අතිහිත) ¹ නොනා, පරිභනොනා පනොනා (ම) පමර්මා ² නකිමා | Harsh Last ultimate |
| පසුච්චි (දෙය) 7 | 715 ඒසසසුං චරිමං පුබ්බං (ඒම) ³ භං පඨම ⁴ මාදි (සො) පතිරුපො ⁵ කච්ඡ විත ⁶ (මම) මොසං නිරන්තං | Prior initial Proper fit Vain useless |
| පලමු (දෙය) † සුදුසු (දේ) 2 භික්ෂුසෝජන (දේ) 2 | 716 ව්‍යතනං පුචං (ම) [මුදු (තු) සුකමාරං (ම) නොමලං පච්චකඛ ⁷ මිඤ්චනනන ම) ⁸ පච්චකඛ ⁹ (මකීඤ්චයං) | Spread, diffuse Soft Perceptible Imperceptible |
| අතිකෝකි † නානාප්‍රකාර (දෙය) 3 නිරවුල් (දෙය) 2 | 717 ඉතර ¹⁰ සුදුකරො එනො අසසුදු] බහුවිධො (තුම) නානාරුපො (ම) විවිධො අබාධං (තු) නිරහරං | Other different Various Unobstructed |
| අසභාය (දෙය) † අසුභිසෙක (දෙය) 2 අල්පාවනාගය 2 | 718 (අපම) ¹¹ නාහි (ම) එකච්චො එනො (ම) එකනො (සමා) සාධාරණං (ම) සාමසුදු සමාධො (තුම) සංකමං | Alone solitary Common Narrow |
| වාම භරිරය 1 දකඤ්ඤ භරිරය 1 විපරිභය 2 අවිච්චා වසතු 2 | 719 (වාටං කලෙචරං) සමිතං අපසමිතං (තු අනිකං) පරිකලං (උ) ¹² පසමිතං ගහනං කලිලං (සටා) | Left Right Contrary Imperious |
| විභුස 2 මෙච්චි (දෙය) 3 අසකම 11 | 720 උච්චාවච්ච ඛුඤ්ඤො සංකීර්ණා ¹³ කීර්ණා සංකුලා කතභසභා (ම) කසලො පච්චො ¹⁴ සිඤ්ඤා සිකච්චා | Mixed irregular Crowded Skillful convertant |
| ජඛි අස 7 | 721 භිසෙසා (ම) පට්ඨ (ම) ජෙසො චතුරො දකච්ච පෙසලා චාලො දකච්ච ජලො චිලො චෙසු ¹⁵ විඤ්ඤා (ම) චාලිසො | Stippled |

| | | |
|---|---|--|
| <p>සාම පුණ්‍යයා 3 . . විවිධ භෞතිකයා 2 කාර්මිකයා 2 පසුකඩක්දැන්වා 2</p> | <p>722 සුදුසුමා : සුභභී ඩියුකු : චන්ද්‍රසාරයා මහාධර්ම මහාතණයා. මහිවේන් (එ) ස ද සී ස ද යා ලී (එ)</p> | <p>Fortunate Discreet Justified Good hearted</p> |
| <p>සතුටුදායකයා 2 ලොභිකයා 2 විචාරකයා 2</p> | <p>723 සුමනො. හරවිකො (එ) චන්ද්‍රකො විචනො (සඳු) චන්ද්‍රකො විචනො (එ) චන්ද්‍රකො (චන්ද්‍රසාරයා)</p> | <p>Cheerful Sad, perplexed Munificent.</p> |
| <p>සප්ත(සෙස) 10</p> | <p>724 මහාතො සභිකො සකුකො 'භිකුකො සභිකො සුකො විකුකො විචනො (එච්) සප්තො සාකො (එච්)</p> | <p>Celebrated, famous</p> |
| | <p>725</p> | |

| | | |
|---|---|---|
| කාමිත්‍ර 5 | <p>730</p> <p>කාමසිතා (කු)ක මි තා කාමනො කාමි කාමුකා පොපඛා (වජ්‍රසූත්‍රා) [විජබ්‍රහ්මා (ක) අසුඤ්ඤා, සුඛිඤ්ඤා (සමා)</p> | <p>Lascivious</p> <p>Drunk</p> <p>Compliant</p> |
| <p>බුහුච්ඡා 2 සිරිකායා 2 විග්‍රහභව අය 2 වධකායා 2</p> | <p>731</p> <p>පහපෙහා පවිතා සුපෙහා (සීසිලො) සිරි සිරිනො අඛිඤ්ඤා කාතරා (විජ) සිංසාසිලො (ව) ආකුඤ්ඤා</p> | <p>Bold</p> <p>Timid</p> <p>Confused</p> <p>Mischievous</p> |
| <p>ත්‍රෝධිඤ්ඤා අය 3 නොපස්සිඤ්ඤා ත්‍රෝධිඅඤ්ඤා 2 } ඉමසන කාතායා</p> | <p>732</p> <p>පොධිපතා රොසනො පොපි වපො (සි) ' වචනපොධිපතො සහණො ඛමනො ඛනා, සීසිකඛා (ව) ඛ නති මා</p> | <p>Passionate</p> <p>Very passionate</p> <p>Patient</p> |
| <p>සඛා බුහුලො 2 ඛපඛුල රථාදි 2 කිලාබුහුලො 2 බබලනසුලු දේ 2</p> | <p>733</p> <p>සඛාසුඤ්ඤා (හි) සඛාසු ධිපතා (කු)ධිප්පු (ව) කිඤ්ඤා කිඤ්ඤා (ච) භසුඤ්ඤා භාසුඤ්ඤා (භවෙ)</p> | <p>Faithful</p> <p>Adorned with flags</p> <p>Sleepy sluggish</p> <p>Shining</p> |
| <p>නග්භයා 3 භසුඤ්ඤා අය 2 කෙලකොලො 1</p> | <p>734</p> <p>නග්භො දිභවරො ' වජ්‍රො සසභවරො (කු)භවරො ච්ඡිඤ්ඤා (කු) වචන ව පොකුචා කුසලො භවෙ</p> | <p>Naked</p> <p>Voracious</p> <p>Deaf and dumb</p> |
| <p>අප්‍රියවිඤ්ඤා 3 චාචාලො 1 සහසභවිච්ඡා අඤ්ඤා 2 }</p> | <p>735</p> <p>ච්ඡිඤ්ඤා දුච්ඡිඤ්ඤා ' බච්ඡි- ච්ඡිඤ්ඤා (චාසපිය වාදිති) චාචාලො (බුහුභාරණ- වචො] වචනා (ක සො) වදො</p> | <p>Scurrilous</p> <p>Talkative</p> <p>One who speaks sensibly</p> |
| <p>කමාදසිඤ්ඤා (දෙය) 3 විස්මය 2 ව්‍යාකුලො 2 වධසෙසිඤ්ඤා</p> | <p>736</p> <p>කිප්ප්ඤ්ඤා සනො අනනනිඤ්ඤා (විභවණො) ' වජ්ජිඤ්ඤා ' බුහුභා ව්‍යාකුලො ව්‍යාකුලො (විජ) අනනනාසි ව ච්ඡි දු පො</p> | <p>One's own</p> <p>Wonderful</p> <p>Confounded</p> <p>Murderous felon</p> |
| <p>සිසංච්ඡිඤ්ඤා } වරද අඤ්ඤා 1 } කපචයා 3 කේලච්ඡිඤ්ඤා 3 වචාකාරො 2</p> | <p>737</p> <p>(සිසංච්ඡිඤ්ඤා) වජ්ජිඤ්ඤා (ච) නිකපො ව) සසා ' නුඤ්ඤා සුචකො පිඤ්ඤා කිඤ්ඤා- චපො] ච්ඡිඤ්ඤා (කු) වචකො</p> | <p>Meriting beheld ing</p> <p>Crafty</p> <p>Backbiting</p> <p>A villain</p> |

| | | |
|---|---|--|
| වපලයා 1 | <p>738 (අතිසමම හි යො කිවිම, පුරිසො වඩ බනිනාදි මාමරනි. අවිතිවර්ත නා පි තතා, කොබල(වපලො (තිවිසෙදදයෝ)</p> | Inconsiderately guilty |
| තදමපුර 4 | <p>739 මුලො කදරියො ඵඩ- මවර්ති කපණො (පතඵ)</p> | Miser, avaricious |
| දිළිඳු 5 | <p>අකිමනො දළිඳො (ව) දිනො නිමිත දුග්ගතා</p> | Poor, indigent |
| <p>කොමනා නො කොමනා කිව පාමිණිපද 1 යාමනො 4</p> | <p>740 (අසමනාමිත සමපතනං) කාකතාලිය ' (මුච්චතෙ) (අඵ) යාමනනො අනි යාමනො (ව) මණ්ඩිනො</p> | Accidental A beggar |
| <p>අධජ සනිඳො 1 ජලාමුජසනිඳො 1 සේදජසනිඳො 1 මපලාගික සනිඳො 1</p> | <p>741 අධජ (පතවි සපාචී) (තරදි භු) ජලාමුජ සෙදජ (කිමි ඩංකාදි) (දෙවාදිනො) පපාගිතා</p> | Oviparous Viviparous Engendered by moisture Apparitional |
| <p>දණ පමණ 1 මදක් අවු (දේ) 1 අභුලක් (දෙය) 3</p> | <p>742 ජණභුතයො (ජණභුමනො) කපපො (භු කිවිදිනනො) (අනාගතනො භු) පරියා- පතන මනොතාගධො ' ගඛා</p> | knee deep Nearly equal to Included |
| <p>සාදු (දෙය) 2 කකිසමකලද (දෙය) 2 අචකව පාමිණිපද 1 අවනගයා 2</p> | <p>743 රසිනො සාධිනො (මාඵ) නිපතනං කසිතං (හපව) ආපතනා (කාපදමපතනො) විවිසො (ක) මසො (හපව)</p> | Accomplished Boiled + Unfortunate Unsubdued |
| දමකලද (දෙය) 6 | <p>744 [(වෙ) සුණණො සුග්ගා ' තත විග්ගා 'රිතා 'විඩා (ඵ) [කවිපිතො</p> | Sent thrown |
| <p>සාලකලද (දෙය) 4 කිසි භුකලද (දෙය) 2</p> | <p>වුනො ආවුත මලිතා නිසිතං (න ම) පතර්තං.</p> | Shaken Sharpened |
| <p>පාමිණිපසුභු (දෙය) මුහුකල (දෙය) 2 වෙලකලද (දෙය) 2 මවකල (දෙය) 5</p> | <p>745 සතකබ්බං ගමිම ' මාසජජ. සතනං පරිණතං (සපි) වෙසිතං (භු) මල සි තං රාඛං සංවුත 10 මා වු තං.</p> | Attainable Mature Entwined Surrounded |

| | | |
|--|---|---|
| <p>පහළ (දෙය) 3 ගැල්වු (දෙය) 2 සෙවනලද (දෙය) 2 පෝෂිත (දෙය) 3</p> | <p>746 පරිනිතනං (ව) නිවුතං විසවං විසභං තනං ලිතොතා (කු) දිමො [ඌ] ගුමො (කු) ගුමොතා] පුමො (කු) පොසිමො</p> | <p>Diffused Smearred Hidden Nourished</p> |
| <p>ලජ්ජාප්‍රාප්තයා 2 ධවනිසුඤ්ඤ වඤ්ච බදනාලද (දෙය) 5</p> | <p>747 ලජ්ජොතිමිමො (වාච) සනිතං ධනිතං (පජථ) සකුතිමො සිමො බමො නිලිමො සං යමො (හමෙ)</p> | <p>Ashamed Sonorous Tied, joined</p> |
| <p>නිපන් (දෙය) 2 පලිතලද (දෙය) 2 වසනලද (දෙය) 1 විදිනලද (දෙය) 2</p> | <p>748 (සිමෙ) නිපථනා නිබ්බනා (දරිතෙ) භිනා හෙදිතා ඡනොතා (කු) ඡාදිමො වාච) (විමො) ඡද්දිත වෙධිතා</p> | <p>Completed [ted Divided separa Covered Pierced</p> |
| <p>ඵදවනලද (දෙය) 2 දම්තයා 2 සන්තිපුච්චනලද (දෙය) 2 පිපෙරණලද (දෙය) 2</p> | <p>749 ආහමො ආහතා ¹නිතා දමොතා (කු) දම්මො (සියා) සමොතා (කු) සම්මො (මෙව) පුමොණා (කු) පුරිමො (හමෙ)</p> | <p>Brought Tamed Pacified Filled</p> |
| <p>සුදනලද (දෙය) 7 - සන්තලද (දෙය) 1</p> | <p>750 අපමාසිමො (ව) මනිමො පුරිතා ²රතිතා ³විතිතා මානිමො (වා) ⁴පමිමො (ව) තවිතිතං (කු) තචුතතෙ</p> | <p>Worshipped offered Chipped, made thin</p> |
| <p>තවනලද (දෙය) 2 ඵලමනලද (දෙය) 2 ගිලිහුණු (දෙය) 5</p> | <p>751 සනාතොතා චුමිමො (මො) ⁵ප මිවිමො (කු) උපාසිමො හමං (ක) ගලිතං පනා චුතං (ව) වංසිතං (හමෙ)</p> | <p>Made hot Approached Fallen</p> |
| <p>කුමුදිප්‍රාප්තයා 5 සාපනලද (දෙය) 4 පසන්තලද (දෙය) 2</p> | <p>752 පිමො සමුදිමො හමො මමොතා කුමො (ච) [හනනිමො සංචිමොතා පුණ් දතා (ච) පසන්තො විණ්ණිමො පුමො</p> | <p>Pleased Cut Praised</p> |
| <p>තෙත් (දෙය) 5 සොසනලද (දෙය) 4 ලද (දෙය) 2</p> | <p>753 නිමොතා ⁷ලො ⁸ඤ්ඤා මග්ගිතං පජ් ඤ්ඤිතං අනෙසිතං හ මෙ සි තං ලමං (කු) පතන ⁹(චුච්චතෙ)</p> | <p>Wet Sought Obtained</p> |

| | | |
|---------------------|---|-------------------|
| රකිණලද (දේ) 7 | 751 රකිණිතං ගොපිතං ගුණානං නාතං ගොපාසිතං 1 විනා පාලිත] ² (මඵ) වොසුභිං 3 විතතං සිතං සමුජ්ඣිතං | Protected |
| භරණලද (දේ) 4 | | Abandoned, left |
| කීයනලද්දේ 11 | 755 භාසිතං ලපිතං වුතතා 4 හිසිතා බසාත ජපපිතා ලද්දිතං (ව) කපිතං ගද්දිතං හඤ්ඤිතො 5 දිතා | Spoken |
| අවසානප්‍රාප්තයා 4 | 756 අවසානදීතා 6 වගඤ්ඤිතා පරිභුතා 7 වමානීතා | Dishonoured |
| බවහිභවතලද්දේ 4 | උසවිජිතො (තු) බුද්ධිතො ජාතො (වෙව) බුද්ධිකම්මිතො | Hungry |
| දත්තාලද්දේ 6 | 757 බුඛං ඤාතං පටිපන්නං විදිතා 8 වගතං මතං | Known under stood |
| අනුභවකරණ ලද්දේ 6 | හිලිතො බාදිතො භුක්තො හකම්මිතා 9 ජේඛානපා 10 සිතා විසෙසාසිත වගො III—1 | Eaten |

නමෝවුබාස

| | | |
|--|--|--|
| ක්‍රියාව 3 සංසිද්ධිම 3 | (සෙදසා ලිභ මිභ කා පි පව්වයත් වසෙන ව) ක්‍රියා f (තු) කිරියං, කමමං, සන්තී f (තු) සමපො, සමො | Action Tranquility |
| ඉද්ධියාදිත්තේ දිතෙස 3 පිරිසිදු ක්‍රියාව 1 අභිරතිය 1 | 758 දමො (ව) දමපො දන්තී f වතනං, (තු) සුඛ කමමනී (අපො අසස වවනං කීපු වුතනං) පරායණං f, | Self control A holy action Attachment |
| පලිම 3 පිතවිම 2 ආක්‍රොශය 2 ඉල්ලීම 3 | 759 හෙදො විදුරො ප්‍රචතං, තපපනං, (තුච) පිණතං, අනෙතාසන, 11 මභිසාහො හිකා f (තු) යාවතා f 12 ත්තා f | Tearing rending Satisfaction Curse Begging, request |

• • • වාසනාං” විකාසි

| | | |
|---|---|--|
| <p>ඉච්ඡාප්‍රවාහනීය 1 බක්‍රුදාදිස්සේසමි } නාමන විවාර්ථ 2 } සුභතිය 1 වාර්ථය 1</p> | <p>760 (නිනතිමිත්තං) සද්ධිච්ඡා f (ථා) 1 සුච්ඡනා, 2 නඤ්ඤානී, (ච) සභාරන, 3 (මචො)] ඤාසො නසෙ] ථානී f (තු චුච්ඡං)</p> | <p>Wiffulness Inquiry {into one's health, &c. Justice, Increase pros- perity</p> |
| <p>කලානතය 2 ප්‍රසුතවිම 1 අතිශය 2 දිනීම 2</p> | <p>761 කිලමචො, කි ල ම නං, පසචො (තු ප සු තී යං) උඤ්ඤාසො (නි) 4 කිසසො (ථ) ජ සො (ච) ජයනං, ජ තී f</p> | <p>Fatigue, weariness Birth Excess Victory</p> |
| <p>කාමනිවිම 2 විදීම 1 ග්‍රහණය 1 ආවරණය 2 පිපීම 1 ආත්වානස 1 විදීම 2</p> | <p>762 වසො කනනී f ව්‍යචො (චෙචො) ගහො (භාහො) වරො චුඤ්ඤි f පචා f (පාහො) ගචො, හුඤ්ඤි f චෙදො චෙදන f 5 (මිඤ්චි වා)</p> | <p>Wish, will Act of piercing Seizure Shelter Act of cooking Act of calling Enjoyment, suffering</p> |
| <p>ජරාව 1 රුකීම 1 ප්‍රමාණය 2 චක්ඛිම හෙවත් සංඛායය 2 } විනාශය 2 ශබ්දය 1</p> | <p>763 (ජරණ) ජනි f (නාණ භු) රක්ඛණං,] පමිනි f 6 පාමා f පිලෙසො සනි f (ච) චසො. (ච) 7 පචිසො] (රචො) රණො</p> | <p>Decay, loss Protection [ard Measure stand- Junction Destruction Sound</p> |
| <p>නාදය 1 මදය 1 බන්ධනය 1 ඉතිකිවීම 3 වසතු විනාශය 1</p> | <p>764 නිශාදො නිගදො මාදො. මදො] පමිනි f (බන්ධනො) ආකාසො (නි) 8 හිතං, ඉහො (අථ ත්වාපගමො) ව්‍යසො</p> | <p>Noise Intoxication Bond (ing Act of beckon Loss of wealth</p> |
| <p>වික්‍රිතය 2 විකාරය 2 විවාදපනනය 2 හිදීම 2</p> | <p>765 අනතරාසො (ච) පච්චිලො විකාරො (ච) විකතා f 9 (ච) පච්චිසිලෙසො වි චුරො, උපචෙසන, 10 මා ස නං,</p> | <p>(diment Obstacle, impe- Change One in distress Act of sitting</p> |
| <p>අභිප්‍රාය 7 උපද්‍රවය 2</p> | <p>766 අභිච්ඡාසො අභිප්‍රායො ආසසො (වා) 11 හිසනි (ච) භාචො 12 චිච්චනි f ඡෙසො, (ථ) දොසො ආදිනචො (ගචො)</p> | <p>Meaning inten- tion (portent Evil consequence,</p> |

| | | |
|---|---|---|
| <p>අනුසස් 2 අහර 2 මධ්‍යාහ්නස 2 වෙනස 2</p> | <p>767 ආනිසංසො භූතණො (වාච) මජ්ඣං, උච්චසඤ්චි, (මුච්චසෙහ) මජ්ඣනිකො (භූ) මජ්ඣතණො වච්චකං, (කුච්ච) නා න කා f</p> | <p>Good result The middle Midday Difference</p> |
| <p>නිදිමැරීම 2 ප්‍රචක්ඛය 2</p> | <p>768 (වා) ජාගරො f ජාගරිසං පවාසො (කු) පච්චති f (ව)</p> | <p>Wa ain, Stream contin- uous flow</p> |
| <p>ප්‍රපචය 3 සංගමය 3</p> | <p>ව්‍යාපසා පච්චො විචාරෙණ ගාමො (කු) සංගමො ගමො</p> | <p>Diffusion, pro- lixity Restraint</p> |
| <p>මැඩීම 2 පැතිරීම 2 පුරුද්ද 2 සහතිස 2</p> | <p>769 සභාගණො, මෙඤ්ඤං, (ව) පසකරො, (කු) විසභනං, සභුමො (කු) පච්චයො (මෙලුපන) සහ සහමො</p> | <p>[person Fuldarin, of the Sprca lin, Acquaintance Meeting</p> |
| <p>ලග 1 විනාශය 2 හැපීම 3 ප්‍රසාර 2</p> | <p>770 සනතිච්චි (සනත්තච්චෙරි) විනාසො (කු) අදස්සනං, ලභො * හිලාභො ලචනං, පච්චො * වසරෙණ (සමා)</p> | <p>Proximity Disappearance Cultin, Occasion</p> |
| <p>අවසානය 2 අතිශය 2 සච්චන 2 අකුල 2</p> | <p>771 මසානං, පරිසොසානං, උසකසො * නිසයො (හංච) සනතිමවසො (ව) සණ්ඨානං, (අභා) * බහාහරො, * මෙසාරො,</p> | <p>Conclusion Excess Construction mark Intermediate space</p> |
| <p>ප්‍රාතිහාසික 3 නාහස 2 සුච්චකැවීම 2</p> | <p>772 පාචිතිරං, පාචිංගරං, පාචිතාරිසං, * (මුච්චසෙහ) කිච්චා, (කු) කාරණිසං, (ව) සංඛාරො වාසනා f (හපච)</p> | <p>A miracle <i>del. Subliminal</i></p> |
| <p>ධාතූපච්චිකුය 3 පිණ්ඩිකා හරස්ඤ්ච 2 දිග්භිසාරිකාසච්ච සනි සොරමිභ 1 උපකුමය 2</p> | <p>773 පාචනං, පච්ච නිසාරො තසරෙණ පුග්ගාපෙච්චනං, සංචමො (දග්ගසච්චො) පසකමො (කු) උපසකමො</p> | <p>Window of ears A shuttle Inaccessible place. Beginning</p> |
| <p>හැඳුරීම 2 උසවීම 2 වැලඳගැමීම 4</p> | <p>774 (පාච) නිපාචො, නිපචො විච්චො මග්ගනා f, * (පුච්ච) ආලිභනං, පරිසකො පිච්චො උපඤ්ඤං,</p> | <p>Reading Search Embrace</p> |

| 775 | | |
|--------------|--|-----------------------------|
| බැලීම 4 | ආලෝකිතං, (ව) නිඤ්ඤානං, ඉකඛිතං, දස්සනං, (පසඵ) | Seeing looking |
| දුරුකිරීම 4 | පමමාදෙසො නිරසනං, පමමකඛානං, නිඤ්ඤානං | Rejection |
| 776 | | |
| විපරිතය 5 | විපරිතයො ¹ සසභාභාවො විපරිතයො (ව) විපරිතයො | Contrariety op- position |
| අතික්‍රමණය 3 | විපරිතයො] ² නිකක්‍රමො (ක) ³ නිපාතො උපමිතයො | Transgression |

| | | |
|---|---|--|
| <p>බුහුමනික නාමය (දුක වන විහරණ සත්ත, ජෛත්‍යාදී රහි ව්‍යාවන්තිරීම් සමදරණත් නොව පමසිල, ආයුර්විද්‍යා සප්තවිධ, ජෛති යු, යනාදීන්)</p> | <p>(දුකයමි) බුහුමනික, (මහමහාසුසු සාසනෙ 783 මේදුනා රතිය, මවයා- වලෙව සදුරතුපියා පමසිලා රිග මහනා</p> | <p>Charitable gift or donation, four qualities incum- bent on an as- setic, or on those who live as Brahmans or the inhabitants of</p> |
|---|---|--|

performed towards seniors or superiors in religion, also to Buddha, a conjugal fidelity or attachment, abstaining from

| | | |
|--|---|--|
| <p>ධම්ම නාමය (මහතාව, පාසී, සු- ඤ්ඤා, සුඤ්ඤා, පසාදි, පුණ්ණ, ජෛත වසතු, භුක්ත, ආමාර, මමොසි, කිසසම්මා ව, ආපනනි නොක යනාදීන්)</p> | <p>endurance of pain 784 ධම්මයා සුඤ්ඤා මෙදුරණ නියමනා religious merit quality or virtue, civility, peace of mind or inward tran- quility, impersonality commission of a crime, a cause, &c</p> | |
|--|---|--|

| | | |
|---|--|--|
| <p>අකු නාමය (පසාදන, මහසී වංචන, අභිමාන, ච නාදුමාසුසු, කමොද පද්ධති, කරුණ, වි නාශ, පරිභ, අභන මනින, යනාදීන්)</p> | <p>785 අකු (පසාදනෙ සදු- රිධිධෙයෙ වුධිධං ධන වනිමහි කාරණ නාසෙ තිනෙ පවිමි පබ්බතෙ)</p> | <p>Advantage signi- fication, increase of wealth &c wealth, thing cause, destruc- tion, wholesome the western mountain behind which the sun is supposed to set</p> |
|---|--|--|

| | | |
|---|--|---|
| <p>අනවල ගබ්ඳය (සුභොමානනී අවි- සුභ, විමොස, අභි- යුභ, අභිසාසි නා කලං, යනාදීන්)</p> | <p>786 (සෙභුයසනා මනාමිසෙසු විසං යොගෙ ව) අනවලං (දලගනෙ ම නාචරෙකෙවා නාවසෙසමහි නසනිසු)</p> | <p>Abundance, se- paration litrariness separa- tion, hardness insufficiency, if whole</p> |
|---|--|---|

| | | |
|---|---|---|
| <p>භුක්ත නාමය (පමසිල රහි, අනු- ඤ්ඤා, මාසුසු, අභිමා- න, සිලාදර්ශ, සුභලා- දා ව අභි සුභලිභ යනාදීන්)</p> | <p>787 භුක්ත (පමසිල රහිසු ආනිසංසෙ ව භික්ඛන අපට්ඨානෙ ව සිලාපද සුකතාදිමහි ජයාස ව)</p> | <p>A film over the eye, a collection, efficacy, bond subordinate ob- servance of the ordinances of Buddha &c hours, such as whiteness, & bowsing.</p> |
|---|---|---|

ගුණ නාමය—
(වාසාලතාදිය, විදු-
මාන, රහත්, පමිස්-
කකි, කෙටු, කෙරුණි,
නාහුන, අභිනුමන,
අභිත උත්පන්න
සාප්ත. සද්ශාසි
යනා ඡෙති.)

788
රුකනාදෙ විජ්ජමානො වා
'රහසනා ඛනි පමිසෙක)
හුතො, (සත්ත මහාභුතා
මනුසසසු න නාටියං)

789
(වාචිච ලිහො අභිතකම්-
ජාතෙ පඤ්ඤා සමෙ මිත්තො)

consciousness, a living being, the four elements demon, m n,
past time m f n, produced m of n, obtained comparison
m f n

Trees, &c, reality,
Kaliist or one
who has entirely
subdued his pas-
sions the 5 com-
ponent parts of a
human being, viz,
form, sensation,
perception, dis-
crimination con-

සාධු ගබ්දය
(සුඤ්ජනා: තාත්-
පසනි. අරාධනා, හරි-
සාර සන්තරුණං ස-
දුට්ඨි. යන ඡෙති.)

790
(සුඤ්ජෙ දලහි නෙමම වා
'යාවනෙ සමුප්පිනෙ
සජ්ජනෙ සමපභං සායං)
සාධු (භිවෙධසු ලිහිතං)

H a n d s o m e,
strengthening, in-
vitation accep-
tation virtuous,
consent

අනාග ගබ්දය—
(සමිතාසී; අවසා-
න පදසුරණ, කට්-
ඨවිචච, කොට්ඨ, වි-
නාස, මසකාද, හී-
නා; යන ඡෙති.)

791
අපනා, (නිසී සමිපෙ වා
'විසානෙ පදසුරණෙ
දෙහා මගචි පනාසාස-
නාස පිමාසු ලාමිතො)

Near, final, ex-
pletive, a limb,
or member of the
body share or
portion, destructio-
n boundary
vile

නිසී ගබ්දය—
(නිසායා ප්‍රතිසනිච්ඡ-
සමානා ප්‍රතිසුච්චි-
මි. ක් විසෙණාසී
දසනිච්ඡසනාසි
පත්ත ඛිණිණිණි
ලක්ඛාදා ලක්ඛාණි
යන ඡෙති.)

792
(නිසාය සබ්බි සා මසුඤ්ඤ-
තා සුච්චිසු භුලෙ භවෙච්ච
විසෙසෙ සුමිනාය ම)
නිසී (සංඛත ලක්ඛණං)

A multitude of
persons practising
like duties, con-
ception general
property, birth,
family or
tribe, distinction
jasmim grandis-
florum, origin of
ideas

ගති ගබ්දය—
(භවිකෙණි ප්‍රති-
සනාතිනිච්චි පාඨා-
සා හුමනි වාස-
භොතා කෙණි වි-
ච්චසවසාවි යන
ඡෙති.)

793
(භවිකෙදෙ පනිචායං
නිචා ජනිතය මුච්චිසු
වාසචානො ම ගමිතො
විසදෙසනා) ගති (ඊතා)

Different modes
of birth, establish-
ment, termina-
tion, intention,
reason, habita-
tion journey,
purity

ඤ්ඤාදසනා නා
(ප්‍රාණසප්පල, විදු-
මා, විමසවසන්,
සමිකාසන, පස-
විකන් සුචණ,
ආයනි ඡාසි, යන
ඡෙති.)

794
(ඵලෙ විපසනා දිබ්බ-
චනා දිබ්බ ඤ්ඤානාසු ම
පමිච්චනාසන ඤ්ඤාමහි
මිත්තො ම) ඤ්ඤා දසනා,

The fruit or
reward of the
actions of a priest
of Buddha, dis-
crimination di-
vine vision; re-
nascence, reflec-
tion, the path of
Buddha and other
purified persons
of the religion of
Buddha

උකකා නාමය—
 (කුඹුරු උදකා ශි
 නිකවල ශිනිසුලු
 තරුණයන් තුනක්
 වාතාවලයේ සිට
 ගෙයි)

පුකකා නාමය—
 (කෙසෙ වාතාවලය
 ජවනාවාතන
 සිදු කරන්නේ වන
 සම්බන්ධ නිමි
 ධනිතාශ්‍රිත්වය
 අනුකූලයක් සහ
 දිය සහ ගෙයි)

සුක ගතිය
 (ගමන් පවතින නිස
 වනාහි උපවිතා
 හි අනුකූලයක් සහ
 නිදහස ලබාගත
 වනුයේ මුද්‍රා, සා
 යුතු පුත සහ
 ගෙයි)

කපස නාමය—
 (කාල කාලයන්හි
 යුග වෘත්තයන්
 පරිමාණය සදහා
 හි මුද්‍රාණවත්වන
 කල් බිසා සම්පන්න
 කාල අතර කලාප
 අභ්‍යන්තරවලින්
 විනාශ වීමෙන් ස
 න ගෙයි)

සමිච්ච නාමය—
 (නිවැරදි, අධිකාරී
 විරහි, සපුරා ගත
 වන)

795
 (කවමාරුවක අකාර
 කපලල දිවිකාසු ව
 සුවණ්ණ කාර මුසාස)
 මුකකා (වෙගෙ ව වාසුකො)

796
 (කෙසෙ හාරණ ජිවිත-
 පුකනිසු වපනෙව වාපසමභරණ
 කවනෙ පමුකක හාව-
 ජේඛසකාදො) පුකනා -(මපි නිසු)

797
 (ගමනෙ විසුකනෙ වා* ව
 ධාරිතො *පවිනෙසු ව
 අනුයොගෙ කිලිනො ව)
 සුතො (හිධෙය්‍ය ලිහිතො)

798
 (කෙසෙ විකෙසුකය්‍ය සකෙසු)
 සුකා, (සුතෙක) සුතො (සියා)
 කපසා (කාලෙ සුගෙ ලෙසෙ
 පකෙසුතනි පරමාසුසු)

799
 සද්ධෙස නිසු සමණ-
 වොහාර කපස භික්ඛුසු
 සමකක තෙන * නතරකපසා
 *දිනෙ තනෙක විචිච්චි ව)

Buddha a small black spot which the priests of Buddha are bound to imprint on their garments when new in order to

800
 (නිවැරදි මුද්‍රා විරහ
 සපුරා ගත විචි භාසිනෙ
 කපව්ච්ච වා * විසුච්චිමුචි

A smith's forge
 a portable furnace
 a torch or lamp
 a gold smith's crucible
 velocity of the wind

Act of cutting off the hair of the head
 livelihood or profession
 act of sowing the ground
 levelling the ground after sowing
 in order to cover the seed
 narration liberation from a bond
 request or solicitation

Journey celebrated
 ascertained assembled
 collected in
 inquiry moist, wet
 that which is perceived by the ear
 science, a son in

Time any one of the four ages of the world
 කුසල, සාපර කලි an atom
 a precept or ordinance
 the appointed age or duration
 (in composition) like m f a the usages or duties of priests
 of the religion of

Extinction of the soul or supreme felicity
 according to the

816

සහන නාමය—
(දව්‍ය, අත්බැවි, පි
විත, ශක්ති, විද්‍යා
නම්, සම්. ඇඳුන
සහ මෙහි)

සහනා, (දකුණු පාදක
පාදක සහ වාදක
සහනායව ජනනා, සාහස
(ආසනෙහි සහ සිටින)

817

බාහු ශබ්දය—
(කෙලසාදිස, රස,
රාජරාදිය, පස්විත
තුන, මානසාදිය ඇ
ව, f ඇස්ආදිය f හු

(සෙවනාදෙ රසරහාදෙ
මහාහුතෙ පහාදිතෙ
බාහු f (විසම වනනාදි
හවාදි ගෙ රි නා දි ස)

818

පකනි නාමය—
(අනුකෘතිසජනන
ජනන, සම්භාව, යෝ
නි මාන, සමරජස්
තමස් යන මොවුන්
ගේ උනාතිකරකර
සිතාවසම්, ප්‍රත්‍යයා
කෙතරත් පලමුව
පිවිතා බාධාදි ප්‍ර
කානි, සහ මෙහි)

(අමච්චාදෙ සහාවෙ ව
යෝනියං) පකනි f (රිතා)
සනාදි සාමන්විද්‍යායං
පව්වයා ප ය මෙ පි ව)

819

පද නාමය—
(ධාන, රකා, නි
වන, හේතු, සබ්ද,
වසතු, කොටස්, පා
ද, පාදලාජන, ය
න මෙහි)

පදං, (ධානෙ පරිත්‍යාගේ
නිබ්බානමි ව සාරගේ
සද්දෙ වස්තුමි කොඨාසෙ
පාදෙ කලංජනෙ මනං)

820

සහ ශබ්දය—
(ලෝකමුහුර, මෙ
හ, තුයන් බඩු, ව්‍යව
බාන රහිත වසතු
සහසිව වසතු සහ
මෙහි)

(ලෝකමුහුර මෙසෙසු
සනා (තාලාදිකෙ) සහං,
(නිරන්තරෙ ව කසිතෙ
වාච්ව ලිහිත මච්චතෙ)

821

වුද්ද නාමය—
(මාපිවිසේස් f බෙ,
අල්පානි නිව දින
බහුලානි සහ මෙ
හි)

වුද්ද f (ව මනනිකා හෙදෙ
මඩුමහි) වුද්ද, (මපකෙ
අඩමෙ කපගේ වාපි
බහුමහි වතුසු තනිසු)

අදිඨ නාමය—
(ලෝරු, මරණ වි
ස්ත, අභිභව, ඉභව,
සුභ, සපුටු, කොස
ම, පපණේලුරැක්,
යන ලෙසි)

822
(කසෙක මරණලිභෙ ව)
අදිඨ,¹ (මසුනෙ සුභෙ)
අදිඨො. (ආසලෙ කාසෙ
නිමේ ව පෙණිලුසුමේ)

Whey, signs of
death, good of
ill fortune, m,
spirituous liquor
a crow, the mar-
gosa, soap berry
plant

තුලා ශබ්දය—
(කිරිණකාවලියක්
පලමිසාදකෝශ
හ දුම් මලල කබ
න පිණිස කල තු
ලා ශබ්දය)

823
(මානසමෙ පලසනෙ
සදිසනෙත) තුලා ශබ්ද
ගෙයානං දුරුබිකිකිං
පි කි නා ය ව දිසාහි)

Pair of scales,
100 palms, fire-
ness, the main
beam which sup-
ports the wooden
frame of the roof
of a house.

සහය ශබ්දය—
(මිත්තාකාරයක්, අල
ලස්දිම, බල, රුසි,
මරණ, සුම්, ප්‍රතිස,
යන ලෙසි)

824
(මිත්තාකාරෙ ලවදන
බල රුසි වි ප තනි සු
සුමේ වෙව පටිසද්දයං)
සහයං (සම පාසිසතා)

Friendliness, bri-
bery, strength
or power, multi-
tude, calamity,
war, promise

රූප ශබ්දය—
(රූපසකසි, රූපක
ව, විත්ත, රූපායන
ආ, නොක, සවිකාව,
සබ්ද, සංඝාත, රූ
පවිත්ත, ශරීර,
යන ලෙසි)

825
(විකෙඛි හවෙ නිමිත්තමහි)
රූපං, (විලෙණි ව පවිමංස
සභාව සද්ද සණ්ඨාත
රූ ප ජනිත ව සුසු ව)

Figure, material
form, a mark,
colour, cause,
natural state, a
word, construc-

tion, a species of meditation by means of which the person
who practises it secures to himself birth in a visible form in
a future state of existence, the body

කාම ශබ්දය—
(වසනකාම, කෙල
සකාම, අභිලාස, අ
කංග, කෙලිප්ත, කා
මාවාර, අනුකේඛි,
යන ලෙසි)

826
(වජ්ඣ කිලෙස කාමෙසු
ඉච්ඡායං මදනෙ රතෙ)
කාමො කාමං, (නිකාමෙමා
නුසද්දයං කාමං මව්භයං)

Love of wealth
or of sensual
pleasure, desire,
Cupid, cohabita-
tion, following
one's own incli-
nation, sanction

පොභවර නාමය
(පද්ම කර, වාද
කාවලිම, කොකත
කි පල කසතිකස්
කාම, යන ලෙසි)

827
පොභවරං, පද්මෙ දෙවෙ
වජ්ඣකම් මුඛෙ පි ව
සුසුරුකො ව සලිලෙ
මානෙත කර කොවිසං)

A lotus, the
body, the upper
surface of a sort
of drum, comel-
ness, water, the
tip of an ele-
phant's trunk

කුම ශබ්දය—
(රුසි නිව්වල මායාසු
දකො, සපෙව් සාමසන
ගිරිසිහවිහි පිරන
සනෙත) කුමං (මනිප්ඵයං)

828

Assemblage,
firm, illusion by
feats of jugglers
deceit, he, a ham-
mer, summit of a
mountain, body
of a plough, a
trap

820

භවි ගබ්දය—

(වැඩි, උත්පත්ති කාල ධාතූන්හි පැමිණීම, ඵලාදානමය සංසාර තාවය දැක්වීම, යන මේවා)

(විකිසිය ජනන කාල-ධාතූන් දිලිසි ව පැහැදීම සහායය වෙමි සංසාර) භවමා (සසාත දිලියම)

Increase, birth, transmigration, existence, renewal of corporeal existence the belief that the present state of existence is eternal.

830

උකාර ගබ්දය—

(ප්‍රතිවචන, උතුරා සම, ප්‍රභූත: දේ දේශකාලාදිවිකාල පවතිම. ඉතුරාග යන මේවා)

(පව්වැනොනා'කාරසන-සු) උකාරං, උකාරණ: (නිසු සෙංච දිසාදි ගතදෙ ව පරකම් ඉපිටි විනො)

An answer, an upper garment thrown loosely over the shoulder n, excellent, north, subsequent, posterior over or above

831

පහිකවිමනාමය

(පව්වැනොනා අභිනි සකුලිණ, නිවන, වි දේශනා, සියලුකුල ධර්මය, යන මේවා)

පහිකවිමය, (පව්වැනොනා පව්වැනොනාං විමුක්තියං විපස්සනායං නිපස්සන-කුලසුචි ව දිසාදි)

religious acts and meditation extinction of the spirit or release from transmigration, that species of wisdom which consists in the knowledge of the impermanency of material being, every species of virtue

The primary meditation, renunciation of worldly pursuits for the purpose of devoting one's self to

832

සංඛාර නාමය—

(ප්‍රභූතකාලපත්තා, පුණ්ණානි සංස්කාරාදිය, සංඛාරයෙහි, කාලසංස්කාරාදිය ඉතිරි කොට සංස්කාර, යන මේවා)

සංඛාරණ සංඛාරණ පුණ්ණා-නිසංඛාරාදික පි ව පලයාගෙන නායසංඛාරාදි සංඛාරණපු ව)

The effect of a cause, good thoughts, exertions, actions of the body, preparing or clearing a piece of ground

833

සහගත නාමය—

(අරමුණු සම්පූර්ණ ව පවතිනු ආශ්‍රිත සම්පූර්ණ යන මේවා)

(ආරමුණු ව සංසලක වෙමි කිණිණ නිසංසලක කම්භානව වාසනිකවයෙ-ලිකො) සහගතො (ගවෙ)

Object of thoughts joined annexed after-ance, homogenous

834

ජනන නාමය—

(අනුරූප වෙමි සහගත සම්පූර්ණ ද නැදි සම්පූර්ණ රහස්, පණත්, ගත මේවා)

(නිසු) ජනනං (පව්වැනොනා ජාදික ව නිපුණික නිවැසන පාර්වතො රනො පසුකුකරියං පුණ්ණ)

Proper, covered concealed, clothed, accounted, secret, m - an ord - arce

| | | |
|--|---|--|
| <p>වනච්ඡි නාමය— (... ..)</p> | <p>835 (... ..)</p> | <p>(... ..)</p> |
| <p>අභිකාන්ත නා සුදුරුණි - අභිමුඛ ගමන විසිවන රා ස විකාස අක්ෂර දක්වීම යන අර් ථය)</p> | <p>836 (වාමව ලිඛන අභිකාන්තනා (සුදුරුණි මභිකාන්තම අභිරුපෙ නිසෙ වසනා තපෙවා බහනු මොදන)</p> | <p>Beautiful, ad- vancing, hand some form, per- ishing, rejoicing exceedingly.</p> |
| <p>සමසාස නාමය— (හෙතු, දෙයනා, වාර, වෛවචන, සාධාරණ සුඛාව යන අර්ථය)</p> | <p>837 (සාරණ දෙසනායව වාරෙ වෙවචනෙ පිච සාධාරණී අවසරෙ) සමසාසනා (නපියනී)</p> | <p>Cause, a reli- gious discourse, turn or time for performing any work, synonym manner occasion</p> |
| <p>විභව ගර්භය— (සිත, සිතියම්, නා නාසනාර, රණ්ඨ වෛවචන, නාස නිවසන යන අර් ථය)</p> | <p>838 (විසුද්ධතේ විභවකමෙච විචිකා) විභව, (වෛචන සදාසුභනී විභව මාසසු) විචිකා (භාරතකරෙ පියං)</p> | <p>The mind paint ing variety enactment the month (Astra, name of a con- stellation</p> |
| <p>සාම ගර්භය— (වෙදිවෛස නාම නි, රණ්ඨවෛස නිවසන නාමිච භි යනාදී පිරි සි යන අර්ථය)</p> | <p>839 සාම, වෙදනාකරෙ සාමනව නිච්චිකා සාමකරෙ භිසු සයමිසනි විසසං (සාම- සාමා 1 ව සාර්වාය 1)</p> | <p>One of the three Vedas (the third in order), con- vulation m f n, yellow, blue, one's self, a creeping plant called in Sinhala අර්ථය වෛසව සාමානිය</p> |
| <p>ගරු ගර්භය— (ගරුණ, පරාධින, සාධාරණ විසසං නා මිදෙස නාමිච දෙස නාමිච පරාධින යන අර් ථය)</p> | <p>510 (සච්චි ආවිසිසා දිච්චි ගරු (මාතෘ පිතෘසු) පරා, (සුභ ඉගෙනා ව නිසසං පරාධින)</p> | <p>A teacher of a religious precep- tor or a parent n f a great impenetrable heavy</p> |

සනත නාමය—

(පුරුෂ, විද්‍යාන, ප
සන්නාලද, සහ
සත්පුරුෂ, ප්‍රානත
සත්, ආනතසත්
යන ඡේති)

811
(අවිච්ඡේදන විරුද්ධානෙ ච
පසන්තො සච්ච සාධුසු
ධර්මා^ආච සමිතෙ වෙච
සනතා (භිවේශප්‍රලිභනො)

Offered or wor-
shipped, exist-
ing, praised, true,
virtuous, wear-
ied, quiet

දෙව ගබ්දය—

(විශුච්ඡේදවාදිත්,
මේඝ, මෙරුණ, ආ
සාන යන ඡේති)

812
දෙවො (විසුච්ඡේදවාදෙ,
මෙඝ මච්චු නහෙසු ච)

Visuddhi deva
&c, a cloud,
death, the sky.

මාණව ගබ්දය—

(මාල, සහ, සොරා,
යන ඡේති)

(අථාපි තරුණ සහ
වොරෙච) මාණවො (හරෙච)

A youth, a man,
a thief

අග්‍ය නාමය—

(ආදාන, භාග, සක
ච, අසිඛුඛ, උභත
මානී යන ඡේති)

813
(ආදී තොරාස තොටිසු
පුරතො) ගා, (වරෙ භීසු)

First portion,
extremity, front,
eminent

පර ගබ්දය—

(පසමිතුරු, උභත
ම අනා: පස්වාද
භාව. යන ඡේති)

(පච්චතිතො² තතමෙසා² සෙසු
පච්චාභාවෙ) පසං (භීසු)

Enemy, superior
other subsequent,

භග ගබ්දය—

(සෝභිතාසිස, සා
ම, සම, වි, ප්‍රාධිපාස,
ධි, විස, තීර්ථ,
යන ඡේති)

814
(යොභී නාම සිරිසෙසර
ධවමුය්‍යාම යසෙ) භගං,

Vulva, love,
prosperity, lord-
ship virtue, per-
severance, fame.

උලාර ගබ්දය—

(විපුලාඨි, පුසසා
ඨි පුණ්‍ය යන
ඡේති)

උලාරෙ (භීසු විපුලෙ
සෙසෙ ච මධුරෙ සියා)

Great, famous,
sweet

සමපහන නාමය—

(සමුදාසී පෑන
සමිත්ති යන
ඡේති)

815
සමපහනා (භීසු සමුපහණ
මධුරෙ ච සමිති)

Full, sweet, en-
dued with

සංඛා නාමය—

(පුඤ, භාග, පණ
ත්, ගණත්, යන
ඡේති)

සංඛා (තු සුඤ්ඤ තොරාසෙ
පඤ්ඤාතී ගණනෙසු ච)

Wisdom, a por-
tion, an enact-
ment, number

ථාන නාමය—

(චේතියන්, අවිභා
ස. ඡන්ද, ස්වභි,
යන ඡේති)

816
ථාන, (චේතියො² කාස-
නෙසුසු චිතියව්චි ච)

Glory leisure,
cause, situation

විධි ගබ්දය—
(උත්තරී, ප්‍රකාර, කොටස්, යන මේ සේ)

(අපේ මානෙ පකාරෙ වි නොයාසෙ ව) විධියා f (මිත්‍ර)

847

Pride, maner, portion

දම් ගබ්දය—
(ප්‍රභූ, උපවාස, කෘතිය, දැනීම, වර, යන මේ සේ)

(පසෙදෙසද පවාසබන්තිය) දමො (ඉන්ද්‍රියසංවරෙ)

Wisdom, fasting, forgiveness, self-command

වෙද ගබ්දය—
(කුණ, සාමන්ත, වෙද, යන මේ සේ)

(කුණෙ ව සොමනසෙ ව වෙදෙ (ඡන්දසි වොච්චනෙ)

848

Knowledge, pleasure, the Vedas or any one of them

සොහි ගබ්දය—
(සොහි හාග මුත්‍ර මාර්ග කාරණය යන මේ සේ.)

(බන්ධනොයාස පසොව- මගෙ හෙතුසු) සොහි f (සා)

Body, portion, urethra or urinary passage, cause

වෙලා ගබ්දය—
(කල් තව් මෙයා ද් සමූහය යන මේ සේ)

(කාලෙ තු කුලෙ සීමාය) වෙලා f (රුසිමි හාසිතා)

849

Time, sea shore or sloping bank of a river, limit multitude

වොහාර නාමය
(ගබ්ද, ව්‍යවහාර, වෙළඳුම්, වෙතනා, යන මේ සේ)

වොහාරෙ (සඳු පණ්ණතී වණ්ණජා වෙතනාසු ව)

Word, usage, traffic, thought

නාග ගබ්දය—
(සරි, හසනි, නාගස්, ශ්‍රෙණි, යන මේ සේ)

නාගො (තු² රග හන්සි නාගරුකෙති තපො³ තතමෙ)

850

A snake, an elephant, iron-wood tree, excellent

එක ගබ්දය—
(ශ්‍රෙණියාසි අනොයාසි: ස. මනා: අනොයාසි තුලා: යන මේ සේ)

(සෙයා සහාය සංඛාදදෙ තුලොසෙට) ඊහො (තිලිගිනො)

Chief, incomparable, one, other, equal

මානස ගබ්දය—
(රහ, මනස, අර්ථක, යන මේ සේ)

(රහෙ තු) මානසො විතනා- රහතෙතසු ව මානසො,

851

Sexual desire, the mind the state of a Rahat

මුල ගබ්දය -
(කකස්, සර්ප, ව. කාර්තියේ මුල, ලොකාදිනෙතු, මුල යන මේ සේ)

මුලො, (හෙ සකතිනෙ මුල- මුලෙ හෙතුමි පාහතෙ)

An asterism vicinity, avarice, origin, cause, money

වඩා නාමය—
(රුප වේදනාදිය, දැරු, රුක්කද සදින, ලණ, යන මේ සේ)

(රුපාදිය ප බිනෙසු වඩො) (රුසි තුණෙසු ව)

The five constituent parts of the human frame, shoulder, the trunk of a tree, multitude, virtue

| | | |
|--|--|--|
| <p>ආරම්භ භවිදය— (විශ්ව, ක්‍රියා, ප්‍රාරම්භ, වාසාදිත්. සන, සන චේති)</p> | <p>852</p> <p>ආරම්භා (විවිධ කළමනාකරණය) ආදිකළමනාකරණය</p> | <p>Perseverance, action, beginning destroying of trees</p> |
| <p>හදස නාමය— (හදස වස්තු, හිත්, ලිය, සන චේති)</p> | <p>(අපේ හදස වස්තුව) විභවය ව) හදසා, (උර)</p> | <p>The heart, the mind, the breast</p> |
| <p>අනුසය නාමය— (පසුකාමි, පසුකාමයෙන් අභිපාදිත, රහාදිය, සන චේති)</p> | <p>853</p> <p>(පවිත්‍රාභාසා¹ නුබසෙයු රහාදිය) ² අනුසයා (භව)</p> | <p>Repentance, pursuing a desired object, desire, &c</p> |
| <p>කුමභ නාමය— (අභ්‍යන්තර මුද්‍රණය, කුම, අභ්‍යන්තර, සන චේති)</p> | <p>(මානසමුච්චි පිළි හු සලව) කුමභා (අසම්මත)</p> | <p>The frontal globes of an elephant a water pot, a measure of ten amunas</p> |
| <p>සපිචාර භවිදය— (පරිච්ඡාද, සපිචාරය, අභ්‍යන්තර උපකරණ, සන චේති)</p> | <p>854</p> <p>සපිචාරය (පරිච්ඡාද) බහුකාලයෙහි පවතින්නේ</p> | <p>An attendant, a scabbard, the screening</p> |
| <p>ආලමර භවිදය— (සැරසුම්, බෙරුම්, සන චේති)</p> | <p>ආලමරය (හු සැරසුම්) හෙරිසෙයද ම දියසති</p> | <p>Arming for battle, a species of drum</p> |
| <p>වණ භවිදය— (සාලවිච්ඡාද, අවසාන පාරසනි, සන චේති)</p> | <p>වණය (සාලවිච්ඡාදය ව නිබ්බාසාරසිති ව)</p> | <p>A division of time or an instant, state of being unemployed</p> |
| <p>අභිජන භවිදය— (වංශ, ජනගුණ, සන චේති)</p> | <p>(කුලය) ¹ අභිජනා (මුසොසා) උපකාරී භූමිය ව)</p> | <p>Race, native spot</p> |
| <p>ආහාර භවිදය— (සම්ප්‍රීතාකාරක, උපකාර, සන චේති)</p> | <p>ආහාරය (සම්ප්‍රීතාකාරක-කාරක ව) ආහාරය</p> | <p>Material food, &c, cause</p> |
| <p>සංශ්‍ය නාමය— (විශ්වාස, සාධක, සන චේති)</p> | <p>(විශ්වාසය සාධකය ව පෙනේ ව) සංශ්‍යය (විශ්වාස)</p> | <p>Confidence, solicitation, affection</p> |
| <p>පවිච්ඡා නාමය— (භූ උපකාරය, සරණ, පිටුරු, ආදිය, සන චේති)</p> | <p>857</p> <p>(භූභූමි සහ විවිධ භූමි) පවිච්ඡා</p> | <p>භූ and other grammatical affixes, faith, yellow robes, &c. cause, support</p> |

¹ "ස.රසෙහි සොලාසල" ව

| | | |
|--|---|---|
| <p>විහාර ශබ්දය— (භික්ෂු විහාර දිව්‍ය විහාරාදීන් වනාන්තර වාසායාන ස්ථාන)</p> | <p>(භික්ෂු දිව්‍ය විහාරාදීන්) විහාරණ (සුභතාලය)</p> <p style="text-align: center;">858</p> | <p>Sport, passing the time as gods and Brahmas, temple of Buddha</p> |
| <p>සමාධි ශබ්දය— (සංසාරාසන්තප්පාදන ආදීන් සන්තප්පාදන)</p> | <p>(සමස්ත වෛරා විරෝධනා) සමාධි (ම)</p> | <p>A reconciling of differences, tranquillity of mind</p> |
| <p>සංගම ශබ්දය— (සංගමය, සංගමන, සංගමන ආදීන්, සංගම, සංගමන, සංගමන, සංගමන)</p> | <p>සංගමන (සමග ව නාමාදේ, නිවහනාදීන් සුභතිය)</p> <p style="text-align: center;">859</p> | <p>Union, attachment to sensual pleasures, desire for the renewal of existence after death, meditation means, justice</p> |
| <p>පනාශ ශබ්දය— (සන්තප්පාදන, සන්තප්පාදන, සන්තප්පාදන, සන්තප්පාදන, සන්තප්පාදන)</p> | <p>පනාශන (සන්තප්පාදන සුභතිය) පනාශන (සන්තප්පාදන සුභතිය)</p> | <p>Expanded hood of a serpent, body of a serpent, crookedness, eating, wealth</p> |
| <p>අනන්ත ශබ්දය— (අනන්ත, අනන්ත, අනන්ත, අනන්ත, අනන්ත)</p> | <p>(අනන්ත, අනන්ත, අනන්ත, අනන්ත, අනන්ත) මල වා) මලණ (ප්‍රවිච්චන)</p> <p style="text-align: center;">860</p> | <p>A court yard, lust, filth</p> |
| <p>අභිමාන ශබ්දය— (අභිමාන, අභිමාන, අභිමාන, අභිමාන, අභිමාන)</p> | <p>(අභිමාන, අභිමාන, අභිමාන, අභිමාන, අභිමාන) ම) මභිමාන (මභිමාන ව)</p> | <p>Pride of wealth, &c., knowledge</p> |
| <p>අපදේශ නාමය— (අපදේශ, අපදේශ, අපදේශ, අපදේශ, අපදේශ)</p> | <p>අපදේශය (අභිමාන ව මල ව නමන මභිමාන)</p> <p style="text-align: center;">861</p> | <p>Cause, fraud or pretence, narration</p> |
| <p>අනන්ත නාමය— (අනන්ත, අනන්ත, අනන්ත, අනන්ත, අනන්ත)</p> | <p>(අනන්ත, අනන්ත, අනන්ත, අනන්ත, අනන්ත) අනන්ත (අනන්ත නමන මභිමාන)</p> | <p>Mind, body, nature, soul recognized by others than Buddhists</p> |
| <p>භූමි නාමය— (භූමි, භූමි, භූමි, භූමි, භූමි)</p> | <p>(භූමි, භූමි, භූමි, භූමි, භූමි) භූමි (භූමි මලණ මභිමාන)</p> <p style="text-align: center;">862</p> | <p>A thicket, a collection, a multitude, array of troops</p> |
| <p>කොඨ නාමය— (කොඨ, කොඨ, කොඨ, කොඨ, කොඨ)</p> | <p>(කොඨ, කොඨ, කොඨ, කොඨ, කොඨ) කොඨ (කොඨ මලණ මභිමාන)</p> | <p>An inner apartment of a house, granary, the store</p> |
| <p>චෛත්‍ය නාමය— (චෛත්‍ය, චෛත්‍ය, චෛත්‍ය, චෛත්‍ය, චෛත්‍ය)</p> | <p>(චෛත්‍ය, චෛත්‍ය, චෛත්‍ය, චෛත්‍ය, චෛත්‍ය) චෛත්‍ය (චෛත්‍ය මලණ මභිමාන)</p> | <p>Parts of a stair crown, a turban</p> |

| | | |
|---|---|---|
| <p>වික්ෂිප්ත නාමය— (ලාඝු චූර්ණවලක්ක වි පාඨ කල්පවිච ආදිය චල්වන කෙ ති යන කෙසි)</p> | <p>863 (නිශ්පාතෙහි පෙබරෙර වාපර) වික්ෂිප්ත (නාගදහනකෙ²)</p> | <p>Gum or resinous juice exuding from trees a chaplet a door also a piece of wood jutting out of a wall for hanging fans &c A peacock staff a quaver multi tude</p> |
| <p>කලාප නාමය— (පොතරපිල් සිස පුරු පවුන යන කෙසි)</p> | <p>(අපො පිබවෙව තණිපර) කලාපය (නිනපර මිනො) 864</p> | <p>Knotted hair on the crown of the head a dadem කොළ මාලි knotted hair a ladem A couch the bone of the fore lead the ankle bone</p> |
| <p>විලා මොලි නාම විය— (බඩිකේස (පොටු පු (සතපෙසි)</p> | <p>විලා (සංයතකෙසෙපු මකවෙ) මොලි (ව මිපු)</p> | <p>Half of a lunar month army thes doctrine to be maintained partisan or fr end wing of a bird a cripple Name of a con try the sea or ocean f name of a river</p> |
| <p>සංඛ නාමය— (සක්, කලප්ආව පොත් ආව, යන කෙසි)</p> | <p>සංඛයා ¹ (කිනිකියං නවු ලලාවිසු ගොයම්කො) 865</p> | <p>A male elephant a female ele phant A diamond an instrument for boring gems Indra's thunder bolt</p> |
| <p>සකඩ නාමය— (කාල පේතා පිඬ කටුපුදෙස මිඬ සුක් පකිපියා පි පේ යන කෙසි)</p> | <p>සකඩයා කාල මලල සාපේස ස වි වා පේ පු ප ඉ ලො</p> | <p>An elephant's tooth a horn of beasts Point of p or end also a li or bow or any thing with which a musical instru ment is struck</p> |
| <p>සිඬු ගබ්දය— (දේශ සාගර ග ගා යන කෙසි)</p> | <p>(දෙසෙ ² කුණුවෙ පුපෙ) සිඬු (ස රි තා යං ස නා රි යං) 866</p> | <p>A male elephant a female ele phant A diamond an instrument for borning gems Indra's thunder bolt</p> |
| <p>කපණ්ණ ගබ්දය— (ආතා ආතික්කා යන කෙසි)</p> | <p>(ගප්) කපණ්ණ † (ගරිප පො ගතිනිය මි ති යං)</p> | <p>A male elephant a female ele phant A diamond an instrument for borning gems Indra's thunder bolt</p> |
| <p>මණ්ණ නාමය— (රත්නපිපෙස, ප ණ්ණ මිඬිකා හටු ඉක්කාමුඩ, යන කෙසි)</p> | <p>(රතනො මණ්ණ, (නිප්ඵ) මණ්ණෙවි ² කු යන කි පු) 867</p> | <p>A male elephant a female ele phant A diamond an instrument for borning gems Indra's thunder bolt</p> |
| <p>විකාණ් නාමය— (ආස්දල මිඬිකා ක් යන කෙසි)</p> | <p>විකාණ් (නිපු මාතන- දපොත ව පුපු සිතපො)</p> | <p>A male elephant a female ele phant A diamond an instrument for borning gems Indra's thunder bolt</p> |
| <p>කොණ් නාමය— (අනු මිණිදික්විය ක කොණ් යන කෙසි)</p> | <p>(කොට්ඨකතු මකො) කොණ් (කුට්ඨා මා දි කතා මා ද පන)</p> | <p>A male elephant a female ele phant A diamond an instrument for borning gems Indra's thunder bolt</p> |

¹ කාගදහන කෙසි කෙසි ආදිය පවෙසින කාගදහන කාපර දුකේ විකාපි
† කපණ්ණ සිසාත් පාඨ

| | | |
|--|--|---|
| නිගම ශබ්දය— (සල්කදනගම පර වේද සහ මෙහි) | 868 (වණිසසම ව නගනර වේද ව) නිගමය (වච) | Market village a town the Hin du sacred writ ings |
| අධිකරණ ශබ්දය (විවාදසුඛාදදිය ආධාර කේතු) | (විවාදය) 'ධිකරණ', (සියා බාසර ව කාමය) | Judging of law cases &c the seventh case in grammar case |
| ගො ශබ්දය— (ගෙවි කුම මවක, දිය) | 869 (පසුමි වසු මා ස ව විවාරය) ගො (ප්‍රවිකිය) | Bullock, the earth speech &c |
| හමි ශබ්දය— (හිල්වසතු සුමන වජ්ඣ) | (හරිතෙ තු සුවජ්ඣ ව විසුද්දව හමි (විජනා) | Green gold Vishno |
| සමිගන නාමය (අසිසි පිරිවර හා සක) | 870 (ආයතන පරිවාරය ව හරියාය) සමිගන | Ownership at tendant, a wife |
| උත්තංශ අවග. ශ නාමය— (කඳුකරණ සුදුසු ලක්ෂණ) | උත්තංශය (සු) උත්තංශය (ව) කණ්ණපර ව සෙබල | An earring a dulem |
| අසනි නාමය— (විලි වචන) | 871 (විජය වජ්ඣ වේ වා) අසනි (සු පරිසර සහ) | Light & thun derbolt |
| ගොවි ශබ්දය— (ගොවර් ව මා විසේලිය) | (ගොවර් සංඛ්‍යා විසේලිය 'විකා සහ) ගොවි (නාමය) | Extremely ten millions etc a tion |
| ශිව නාමය— (කොළ ගිණිල් ප්‍රධාන ගොවි) | 872 (විලා පලා ගොවි ප්‍රධාන ගොවි) | |

| | | |
|---|---|---|
| <p>සසසස නාමය— (ප්‍රතිසද්ධි අනුච්චිතා විකල්පනාපාර 15)</p> | <p>874 සසසස 1 සචානන නාම වෙනනාස ව දි සි ස නි)</p> | <p>Knowledge name, thought</p> |
| <p>කලා ශබ්දය— (භාග 1 පිල්ප 1 කා ල 1 වන්ද යා නේ ඵසා ලො ස් ව න භාග 5)</p> | <p>(අංස සියෙස) කලා 1 (කාලේ භාගේ වන්දස සසා ල සෙ)</p> | <p>A part, mechan- ical art a divi- sion of time, a digit of the moon or the sixteenth part of her disk</p> |
| <p>කණ්ණිකා නාම ය— (පිසුනිකෝචි කා ණ්ණිකෝ කණ්ණි කරණ 5)</p> | <p>875 (බිජ්ජොසෙස සරකවේ කණ්ණිකාසය) කණ්ණිකා 1</p> | <p>Pericarp of the lotus, the upper part of the frame of a particular roof earring</p> |
| <p>ආසනී ශබ්දය— (අනාගතකාල 1 දීඝ කා 1 කේම 1 5)</p> | <p>(ආගාමිකාලේ දීඝතෙත පභාවේ ව මතා) 1 ආසනී 1</p> | <p>Futurity length, majesty or dig- nity</p> |
| <p>උණණ නාමය— (උසකාලී ලොමි කු විසාසෙතිපුරෝච ධාකු 5)</p> | <p>876 උණණ 1 (මෙසාදි ලොමේ ව භුමපෙඤ්ච රෙ ම ධා කු යං)</p> | <p>Wool hair be- tween the eye- brows, esteemed a token of greatness</p> |
| <p>වාරුණී ශබ්දය— (නිමිතිකස්ථිත ර්ණ 5)</p> | <p>වාරුණී (නිභියං වුත්තා න තත ති මදිරු සු ව)</p> | <p>A fortune telling woman, spirit- uous liquor</p> |
| <p>ක්‍රියා-කිමිස ශබ්ද වය— (ක්‍රියා සිත්, නිරිථ, ක* 5)</p> | <p>877 (ක්‍රියා විසෙත ව කරණ කිමිසං, (ක මව ති) ක්‍රියා 1</p> | <p>Operation of the human mind, action a deed</p> |
| <p>වඩු ශබ්දය— (සෙසෙභිකරුණී තායනා 1 5)</p> | <p>(සුභ්ණිසායං කු කසද්ධිය භයාය ව) වඩු 1 (මතා)</p> | <p>Daughter in-law, a virgin, a wife</p> |
| <p>මනා නාමය— (ප්‍රමාණ 1 මෙසව යනී අනුරවයවි අල්ප 5)</p> | <p>878 (ප්‍රමාණී සාරියෙ) මනා 1 (අනුරවයවේ 2 සසන)</p> | <p>Measure, pros- perity, quantity of a syllable a little</p> |
| <p>සුත්ත නාමය— (භේවච්ච, පිඨා නා, නුල් කිද්දාප භත 5)</p> | <p>සුත්තා, (පාවච්චනෙ පිඨෙඨි කනෙත තං සුපිනෝ තිසු)</p> | <p>An eminent dis- course, applied to the discourses of Buddha a rule, aphonism thread, m f n sleeping</p> |

* "පිඨෙ, පිඨවෙත්ත" ට

† "විසෙ සුපිනෙ-අරියෙ, අරියව පඨි ආසව විසෙසෙසෙසි" සත්කප්පි

| | | |
|---|---|--|
| <p>කකුඛ නාමය— (පමනක කකුඛකා ව වාසනයක්කේ මොල්ලිය අරජුක රැක්ද)</p> | <p>879 (රජලිගො²සහගෙසු රැකෙඩව) කකුඛො (පහඵ)</p> | <p>Royal insignia, hump of a bull the Sinhalese tree kumbuk</p> |
| <p>වෘජන නාමය— (නිමිභක, අකාර, සු ප, ලකුණු, පද, ද්)</p> | <p>(නිමිභක¹කකිර සුපෙසු) වෘජනං, (විගණේ පදෙ)</p> | <p>Private part of male or female, consonant, saucc a mark, a word</p> |
| 880 | | |
| <p>දෙවන ශබ්දය— (වෘච්භාර, විජ්භි සා, ක්‍රීඩා සුභි සතුභි අර්ථය ද්)</p> | <p>(වොහාරෙ ජෙතු මිච්ඡායං කීලාදෙවාවි) දෙවනං,</p> | <p>Custom, emula tion, pray, praise &c</p> |
| <p>වේදන නාමය— (භාසනා, සෙත්‍ර, දේන ද්)</p> | <p>(භරිභාසං කු කෙදරෙ සරිරෙ) වේදන,² (මිරිතං)</p> | <p>A wife, a field &c, the body</p> |
| 881 | | |
| <p>උපාසන නාමය— (පරිවිසනා, අභිමත වු සිල්පාදීන්කේ අභිසංභා, ද්)</p> | <p>(සුසසුසායව විකේදකර්‍යං ඉසාග්‍යාසෙපසු)¹ උපාසනං,</p> | <p>Attendance, practising any science of choice</p> |
| <p>සුල නාමය— (ආශ්‍රිත විකේ, වු ල, රැජා, ද්)</p> | <p>සුලං, (කිනිකියං ගෙහි- ගෙදෙ සංකු රැජාසු ව)</p> | <p>A weapon, a trident or spike, pain</p> |
| 882 | | |
| <p>තනනි නාමය— (විණානන් f ප්‍රධා නානි, සිඛානන, ත න්තු, ද්)</p> | <p>තනනි f විණාගුණේ) තනනං, (මුඛා සිඛානන තනතුසු)</p> | <p>The cord of a lute n principal, demonstration or right and clear conclusion; a thread</p> |
| <p>සුග ශබ්දය— (රථාදීන්කේ අවස ව කල්ප සුන්ද, ද්)</p> | <p>(රථාදුගෙන කු ව) සුගො (කපමති සුගලෙ) සුගං,</p> | <p>Yoke of a car- riage, one of the four ages of the world, n a pair</p> |
| 883 | | |
| <p>රජ ශබ්දය— (භූමිකේ මාජ පර්භ ප්‍රකානිජ ඉ ණ * ද්)</p> | <p>(ඉති පුපෙඵ ව රෙණු මිති) රජන් (පකනිජෙ ගුණේ)</p> | <p>The menstrual flow, farina of flower or pollen one of the quali- ties of nature</p> |
| <p>නිසාගන නාමය (භනා කෙසරති ක නිකලද වසතු ව අ කවුක්චපාචාදී, ද ත, ද්)</p> | <p>(නාසපසුකේ කු දුකමිති) නිසාගන,⁴ (මු දි රි තං)</p> | <p>Return of a deposit, gift</p> |

* රජ නම් සංඛ්‍යානික ඉසිඛිව සභිඉණාදීන්කේ සාඛ්‍යාඉසථාඉවන් ජාතිච්ච රජන්ඉණසි

| | | |
|--|--|---|
| <p>නිසි නාමය— (ගුරුන්, උපාය, කොට, පවිතර, ලබිසි, §)</p> | <p>881 (ගුරු පායා වතාරෙසු) නිසිං, (පුනච්චි දිසිසු)</p> | <p>Instructor, contrivance, a ferry clear water, religious persuasion A star, heat, m fire</p> |
| <p>ජොති නාමය— (නැකැත්, රජම, වජ්ඣි §)</p> | <p>(පවනෙ) ජොති, (නකඛ්ඨා රංසිසායානි මත්) ජොති (සො)</p> | <p>885 An arrow stalk, multitude, space</p> |
| <p>කඛි නාමය— (භිදු, සමුඛ, අවිකා, §)</p> | <p>කඛො, ¹(නච්චි සරෙ දඹෙ) වගෙ වා ²වසරෙ පසථ</p> | <p>The measure of the height of a man courage</p> |
| <p>පොපිස නාමය— (මිනිස්ප්‍රමාණ, කරකාව, §)</p> | <p>(උඛිබාහු වසුමානෙ සුරතෙත පිච්) පොපිසං,</p> | <p>886 Manhood courage the rising from a sitting or sleeping posture</p> |
| <p>උචාන නාමය— (සුරුකාර, විකි, නැගිටිම, §)</p> | <p>උචානං, (සොටිසෙයාසු නිසිඤ්ඤාදසුඤ්ඤාමෙ පසථ)</p> | <p>A desert barren soil impregnated with salt</p> |
| <p>ඉදිණ ශබ්දය— (නිශ්චලව භූමිප්‍රසංග, කරුණ, විචිත, §)</p> | <p>(අනිසුඤ්ඤා මභි භාගෙ නි) ඉදිණ, ²(මුසරෙ සියා)</p> | <p>887 Accomplishment attainment, contentment</p> |
| <p>ආණ්ඩන ශබ්දය— (සිහි, ප්‍රාපති, සකුපු සිටිම, §)</p> | <p>ආණ්ඩනං, (සාධනෙ ව පතතිසං පරිනොසනෙ)</p> | <p>Principal a peak or summit of a mountain, horn</p> |
| <p>සිභ නාමය— (පධානානි, පවිතර, භව, §)</p> | <p>(පධානෙ න ව සානුමභි විසාණෙ) සිභ, ²(මුච්චනෙ)</p> | <p>Sight or seeing the first of the roads to Nirvana wisdom the eye a division of time or an instant religious persuasion</p> |
| <p>දසසන නාමය— (දසවි, පුථම කොති, සුණ, අසි, දහිණ, ලබිසි, §)</p> | <p>(දිඨතාදිමග්ගෙ සුණනභි කඛිණ ලබිසු) දසසනං,</p> | <p>Gold, a weight of twenty kalan das an ornament of dress</p> |
| <p>නිකඛි නාමය— (රජරත්, සස්සිසි සලදෙස්, පලදසා, §)</p> | <p>(හෙමෙ පච්ච සුවණ්ණෙ ව) නිකඛො, ²(නිච්චි පසාධනෙ)</p> | <p>Certain days of the lunar month, viz, the full and change of the moon and the 6th, 8th and 10th of each half month, knots or joints of branches, creepers &c</p> |
| <p>පබ්බි නාමය— (සිහිවිභෙස ආධාලකාදිත්තේ සුරුස්, §)</p> | <p>(නිච්චිහෙදෙ ව සා බා 2-ථලුභි) පබ්බො, ²(මුච්චනෙ)</p> | <p>Infernal region, submarine fire</p> |
| <p>පානාල නාමය— (කානනවන, වචනාමුච්, §)</p> | <p>(කානලොකෙ භු) පානාලං (භා සි තං ව ල භා මු චෙ)</p> | |

| | | |
|---|--|---|
| <p>ව්‍යසන නාමය— (කාම ක්‍රෝධ මිත්‍ර උපත් මිහාර, මිස න්, ට්)</p> | <p>890 (කාමජේ කොපජේ දොසස) ව්‍යසනං, (ව විපතනියං)</p> | <p>Irregularity arising from desire or anger calamity</p> |
| <p>සාධන නාමය— (සම්භාර පිචි කඩා කරණදිකාරක ට්)</p> | <p>(අපො පකරණෙ පිචි කාරකෙසු ව) සාධනං,</p> | <p>Materials accomplished the six case relations</p> |
| <p>වදසැකූ නාමය (දුකපිලිනු මනො හර වචන ඇත්ත නු ට්)</p> | <p>891 (හිසවිනො දුන පිලෙ ව) වදසැකූ (වග්ගුවාදිනි)</p> | <p>Charitable one whose speech is sweet</p> |
| <p>පුරකවන නාමය (අභිසේක ලද්දනු පුදනලද්දනු අභිසු ව කරණලද්දනු ට්)</p> | <p>පුරකවනො ¹(හිසිනෙක ව පුර්වකෙ පුර කො ක හෙ)</p> | <p>Anointed or consecrated to some office pouring water or some other liquid on the head of the person destined to fill the office one worshipped one brought forward</p> |
| <p>මසු යබ්දය— (පිත්තානිකනු අල් පාඨි මුදා අවිකාර ද ට්)</p> | <p>892 මසු, (භාග්‍ය විහිනෙවා පසකෙ මුලතා පවුසස පි)</p> | <p>Unlucky insignificant foolish slow (in business &c)</p> |
| <p>උසසින නාමය— (අසිවාසිසෙත්සම් ත්විකසා කභාවද කාලද බිජාදිය උ ත්සනාඨාඨි ට්)</p> | <p>(වුච්චුකෙක ස මු කන මේ උපකෙතන වො) ²සසිනං (හවෙ)</p> | <p>Prosperous or fortunate flags &c, hoisted or fastened produced</p> |
| <p>අකච්ච නාමය— (රථවයව විසිමිය වෙත් පමණ රත් පහආව ඉත්වුක, ට්)</p> | <p>893 (රථහෙ) ³කෙඛා (සුවණණසම් පාසකෙ) අකච්ච, ⁴(මෙඤ්ඤ)</p> | <p>A wheel of a carriage, weight equal to twenty grains of paddy, a die an organ of sense</p> |
| <p>ධූම ගබ්දය— (භාසිත පරිචිත ඨ, නිස්චිකාඨි ට්)</p> | <p>(සසකහෙ ව) ධූමො (නිසු) ධූමො, (නතකක ව නිවර්තන)</p> | <p>Eternal reasoning determined or concluded</p> |
| <p>සිව ගබ්දය— (රිභවර ඉපව කි චාණ නානසිල්(ට්)</p> | <p>894 (හරෙ) සිවො සිවං, (හඤ පමානෙඛසු ජබුකෙ) සිවො</p> | <p>The Indian god Siva happy Nirwana jackal</p> |
| <p>බල ගබ්දය— (සේනා තපනි සුලභාව ට්)</p> | <p>(සේනායං පතනියං වෙච ඵලකෙක ව) බලං, (හවෙ)</p> | <p>An army of force strength or power, bulkiness</p> |

895

සළුම් නාමය—
(සංඛ්‍යාවිෂයක, හර
කවිෂයක, පද්ම, ඉ)

(සංඛ්‍යානර්කතෙද ව)
සළුම, (මා හි ජේ පූඵ)

A numeral, name
of one of the
hells, a lotus

වසු නාමය—
(දේවතාවිෂයකෙ
න් රත්න, මහතු, ඉ)

(දේවතෙදේ) වසු (සුරම
පඬිතා රත්නන ධරන)

A Class of
deities, a gem
wealth

896

නිරිබාන නාමය—
(විනාශ මොක්‍ෂ ඉ)

නිරිබාන, (අන්තමිතන
අපවචයො සියා ට ව)

Destruction
exemption from
further trans-
migration

සුඛිච්ඡික නාමය—
(හෙලෙච්ඡික, වාසු
ච්ඡික රුත්ච්ඡික
ප් ඉ)

(සෙතනුච්ඡ) සුඛිච්ඡික,
(විසරණ රුත්ච්ඡිකයෙ පුරම)

A white lotus a
leopard a species
of tree

897

බලි ගබ්දය—
(පුතා භරතුවර ඉ
සුරවිෂයක ඉ)

(උපකාර) බලි (සුරම)
(කර්මචිතා 'සුරතනපර')

An oblation or
offering revenue,
name of an Asura
or giant

සුක්ක නාමය—
(සුක්ක පුරුෂ ඉ)

සුක්ක, (සු සුක්කව) සුක්කා
(ධ ව ලෙ කු ස ලෙ ටි සු)

Semen of
whits virtuous

898

දුක නාමය—
(දුක මවුපියන්ගේ
මෙදදිසසුදුවක
වන ඉ)

දුකයා (දුකෙ විතනකම-
ධරන ව පිකුතා වන)

Alms-giving, pro-
tion or inheri-
tance divisible
from parents a
wilderness or
forest

වස ගබ්දය—
(පුතා අසිඬිච්චි
අසිඬි වකු අඬි
ලාභ ඉ)

(සහකාරා 'සකකාරා 'සකා
'සිලාසෙසු වකයා (හපව)

Lordship or su-
premacv owner-
ship property,
desire

899

සවිභාසන නාමය—
(අභාස, වචන
සා මා මලිචි ඉ)

සවිභාසන, (මිභකාසස)
(නිසමෙ භාසන ට ව)

Reproof ordi-
nance lustre

සෙලුන නාමය—
(සාද සෝධසෝ
ගේ සි.හතාද, ඉ)

(ධනිච්චි) සෙලුන, (සොධ-
මි හ නා දමචි දිසනි)

Sound shout of
warriors

900

සපට නාමය—
(උපසතා සාර
සා සොත සර්ච
සොත වකු ඉ)

සපටා (උති භෙකුච්චි
සානෙ වා 'දුසුපලවිසං')

Producing cause,
place of birth
or production
things first pro-
duced

උත නාමය—
(උත්තමේ විසර්
ච්චිකාදිසංඉ
ඉ)

(අසො) 'ත (නාටිපුප්ඵකදිං
ගමනනා දිවිචි ව වසු)

Women's courses
a season either
of two or four
months

* "සුච්චිලාංකරලලි" 1033—"ආදාලලිසං, පරිචොලලි" පෙසක්" සුප්

| | | |
|---|---|---|
| <p>කරණ නාමය— (කරණකාරක ක්‍රියා, කර්ම, ඉච්චය යි)</p> | <p>901 කරණං, (සාධක නමේ ක්‍රියාගෙනෙකු වෙතදීමේ)</p> | <p>An instrumental case relation actions body organ of sense</p> |
| <p>නාල ගබ්දය— (කෙසෙකු කුසිතවය ව රුක්විසෙස් යි)</p> | <p>නාලො (තු කුම්කාය ව තුරියගෙ දුම්නනරේ) 902</p> | <p>A key, a species of musical instrument struck with the hand or a stick palmyrah</p> |
| <p>පසව නාමය— (කුසුම ගෙඩි උත්පත්ති පසුයි යි)</p> | <p>(පුළුප් එලෙ ව) පසවො (උපාරදෙ ගාහමොවනෙ)</p> | <p>Blossom fruit birth bringing forth</p> |
| <p>ගකිබ්බි නාමය— (ගායනාකිරිමි ගායක අභව දේවත විගෙස් යි)</p> | <p>(ගායනෙ ගායනෙ අසෙස) ගකිබ්බියා (දේවතනනරේ)</p> | <p>Playing on a musical instrument a player on a musical instrument a horse one of the various classes of demi gods</p> |
| <p>වනපසනි නාමය (මුල්නාදිම පලග නාරුක් රුක් යි)</p> | <p>903 (විනාපුප් එලගොති රුකෙකාරුකෙක) වනපසනි</p> | <p>A tree bearing fruit without ap parent blossoms the udumbara tree &c also any tree</p> |
| <p>රුපිස නාමය— (රු නකාකල රත් රත් රිදි සාපාහා රිදි යි)</p> | <p>(ආහනෙ ගෙම රජනෙ) රුපිසං, (රජනෙ පි ව)</p> | <p>Silver or gold coins gold or silver having an impression or stamp on it silver</p> |
| <p>සාස නාමය— (පසිඳාදිත් පිදනා මල) (කෙසෙකු කාසෙ පුළු පුළු කෙසෙකලා ප යි)</p> | <p>(බහාදිබකිනෙ) සාසො (කෙසෙපුළුබො වසෙ පාප)</p> | <p>A snare for birds &c a term used in composition with සාස fair as කෙසෙපාස a bunch of hair</p> |
| <p>නාග් ගබ්දය— (විනිති කරකා අත්පුළුප නාද යි)</p> | <p>නාග් (කම්මසෙකිනකිනෙක) නාගෙ (උච්චිත රසෙ රේ) 905</p> | <p>The pupil of the eye a star a high tone</p> |
| <p>කංස නාමය— (පාභා පිසල ලෝහ කනවිඳු සත ර යි)</p> | <p>(පටහන ව සබ්බ ලොහස්සං) කංසො (වතු නගාපගෙ)</p> | <p>A goblet a y kind of metal a value equal to four kahapana</p> |
| <p>මජ්ඣිම නාමය— (කර්මයා වෙස පාචංසෙති පු වස් යි)</p> | <p>මජ්ඣිමො (දෙගමජ්ඣකමී) මජ්ඣි ගාචෙ ව සො යිපු</p> | <p>The waist, middle</p> |

906

ආවේශන නාමය
(වෙහෙස දැල්වන ලා
භාන ද)

ආවේශනා, (සියා වෙහෙස
සිසසාලා සරසු ව)

i Disguise a work
shop a house

සීටි ලක්ෂි සන
නාමය—

(සොහොසත්වන සීටි) සීටි (
ලක්ෂි (සීටිදේවතා ස ව)

Brilliance, pros-
perity Lakshmi
or the wife of
Vishnu

907

කුමාර ශබ්දය—
(සුචරිත කුමාර
රා හරණ ද)

කුමාරණ (සුචරිත ර
විසනි මුලනකා පුතුලි ව)

A young prince
the god called
Skanda a boy

පවාල නාමය
(පබර, දර, ද)

(අධානිත්) පවාලය, (ව
මණිනෙතද නමාං කුටා)

Coral term

908

සන් ශබ්දය—
(විදුලි මිල කුස
විකුල වසා ද)

සන් (වෙහෙස පුලක
විවාහාර ව විසන මිනා)

Wages or hire
money trade
wealth

සම්භවන නාමය
(සාමන්ත තරන
විසේස ද)

සම්භවනා කු හතරණ
කවිතනා ගාජනාකතරා

Receiving a
kind of vessel

909

භාවන නාමය—
(අසුණකේ, සුණ
කේ, කුණකුණ කේ
පෙ, ද)

(අසුණ ව සුණ නපව)
භාවනා, (විකානා මෙස පෙ)

Action morally
good for evil good
or bad fate

සිසිල නාමය—
(විකෘතියේස කඩ
කතුරා ද)

සිසිලය, (හරා හෙතද ව
විවරවේදන සපවන)

Hely fig tree
(Ficus religiosa)
scissors

910

අසවගන නාමය
(සවිකාන අවසා
න කවිණ ද)

අසවගනා (පවිච්චාලා-
වසානෙසු විවිධය)

Donation terru-
nation Arawa

ලීල නාමය—
(කිසික ප්‍රකාස
කෙතාදින විසේස
ද)

ලීලා, (ව අකරාකර්ම
සුමනාදිවි ලකවිණ)

Pudicium gen-
der masculine or
feminine a sign
or token

911

සක නාමය—
(සවිකාන සක
දාමි මිනිසුන්ද
දෙවිසේස ද)

(විකෙසකා මිනිසුන්)
සකයා (නිකෙස විසේස පෙ)

Duration ra-
ture a season
chapter or sec-
tion leaves

ශේඛින නාමය—
(රක කේසේස වි
සේස විකෘතියේස
ද)

ශේඛිනා (ලොකික මිනි-
සෙතද වෙච්ච ලිල කකර)

Blood a species
of fish a sort of
deer

912

ගිණ නාමය—
(සුදු කිණි වසා
න ද)

ගිණ (නිසේසකේස
වසානා මිනිසුන්)

Accomplish-
ment conclusion
of action

5

| | | |
|---|--|---|
| <p>කණ්ඩන නාමය (අඳුර වැසාවක වී තෙතිනම් ඉ)</p> | <p>කණ්ඩනො (තු සපයනසම්. රුකවිභව - ලාමිතංසන) 013</p> | <p>Enemy a thorn or prickle, hair standing on end horripilation</p> |
| <p>මුඛ ගබ්දය— (මුඛොති, උපාය, පුම, ආදාන, ඉ)</p> | <p>(මුඛොති, 'සාපයස වදන වාදිසම්) මුඛ,*(විචිතං)</p> | <p>Chief a device the mouth or the face origin</p> |
| <p>දබ්බ නාමය— (සොස,හණාසිර, බිත,ප්‍රාඥ,පාසව ඉ)</p> | <p>දබ්බො, (හණව හණාසිර විභවන ව ලී ඩ ද රු ස) 014</p> | <p>Fit, object the material or substance wealth wise, fuel</p> |
| <p>මාන ගබ්දය— (ප්‍රජාණ, ප්‍රසංඝා, ස, පොණාදි, උත්තම ඉ)</p> | <p>මානං, (පජාණ සන්තොද) මාන (පංචො විධාය ව)</p> | <p>Measure a prashta adhaka drona &c price</p> |
| <p>ව්‍යාප නාමය— (ව්‍යාප වීථි ඉ)</p> | <p>(ව්‍යාප පරිසරෙහි වූභව්‍යා) ව්‍යාපො (විචිත පි ව)</p> | <p>Toil perseverance</p> |

ගහ නාමය—
(සුඛෝද්‍යාන ගෘහ
භූමි බලාක්කාර
ආභාද ඉ)

919
(ආදිවිවා දිවහි ගහතෙණ
නිවිකිතෙහ ව සරෙ) ගහහා

A planet seizure
violence a house

කාම නාමය—
(කදළුළු කාල
තෙතෙරෙහ ඉ)

කාමවා (කු මහතිනා තෙතෙද
සිකකායං න ස තා ම පෙ)

A kind of clay
swing or any
thing suspended
disease of the eye

මාමණි නාමය—
(සකසපදුළු ප
මානියා ගම් පෙ
දු ඉ)

920
(නිසු) ගාමණි (පෙසසහි
ම සි පෙ ගාම පෙ ස තෙ)

Excellent a
chief a superin-
tendent of a vil-
lage

බිබි නාමය—
(ප්‍රතිභා, මවුල, ම
කව පල, ඉ)

බිබි, (කු පවිතිසෙව ව
මවුලෙ බිබිනා සලෙ)

Image the disk
of the sun or
moon the fruit
of *Momordica
monodelpha*

සාධ නාමය—
(සාධනාදි පසකර
ණ පවලපමිල ඉ)

921
(සාධනාදි පවිකපාපෙර)
ගාමි, (මුල බසන සි ව)

Any vessel
capital or stock of
money for trade

මහන නාමය—
(සෙසකදුළු ප
ආනිභාස භාවන්
ඉ)

මහනා (නිවිස මහන ව
සවිචාදිභා දිනන පපෙ)

Sublime paths to
salvation such
as the true
religion a road

සමා ගබ්දය—
(අවුරුදු ශ්‍රී ලංකා
සම සදාකාලී ඉ)

922
සමා (වසෙස) සමා (සබ්ද-
සහතිසු සො නිසෙහ නිසු)

A year wear-
iness placidity of
mind in simi-
lar

ඉසාස නාමය—
(දුසා, දුසාසාස ඉ)

(වි. පෙහන) 'සාස, (මුසුනා)
ඉසාසසා (සෙපකමිචි ව)

A bow an archer

බාල ගබ්දය—
(පරි. වසතිසුනන
සා අසනසා ඉ)

923
බාලා (නිසාදිවසනා-
සමිතිනි අ ප සි පෙ)

A child not ex-
ceeding sixteen
years ignorant
man

රහන නාමය—
(රා. වර රකු මසු
අසුන්සෙවිසු රද
හලද මසු ඉ)

රහනා, (කු සොණිසෙහ නාමා
'සුරහන රංචිතෙහ නිසු)

Blood as if in
red, one whose
heart is bent on
anything any
thing dyed

හනු ගබ්දය—
(ව. ව. ව. ව. ව. ව.
පානී දුති සිස
න් ඉ)

924
(හෙවි කාපෙ ම) හනු (වි
නිසා පෙහ ව ර ලෙ සි පෙ)

The skin the
body as if in
significant thin
fine

සිසි ර නාමය—
(සා. ස. ප. ස. ස. ස.
සිසල ඉ)

(උතුරෙතෙද කු) සිසි ර
(සිසි ර සො සිසලෙ නිසු)

Cold season,
frost or snow in
f n cold

සකවන් ගබ්දය—
(ඉසාසනා. ර. ව. ව.
ලිච්චි ඉ)

925
සකවන් (ඉසාසනා. ර. ව. ව.
නිසලෙ ව ව දිසා නි)

Sugar a pois-
on

| | | |
|---|---|--|
| <p>සමය නාමය— (අනුගතයෙ කු සංවේ පෙ (අනුකථා සංඝා ට නැඟුම් ද))</p> | <p>(අනුගත) සමයො (මමො) 926</p> | <p>Compassion abridgment taking</p> |
| <p>පමු ගබ්දය (දැර භික්ෂුණී ජේත ජේතන) ගස් ද)</p> | <p>(දෙකඩ ව තිබිණෙක් වසන) පමු (නිසිසු) 927</p> | <p>Skilful keen learned healthy</p> |
| <p>ගජ ගබ්දය— (සමුග ජාති මුග සෙ පුටානිකා ජො භොගදුක් ද)</p> | <p>ගජා (කු බහතියෙ වුගො නරනාපේ පසු මගි ව) 927</p> | <p>A man of the royal race a chief among men a lord</p> |
| <p>වල ගබ්දය— (කලවිටි, කල්ග අ, බි, ද)</p> | <p>වලො, (ව බජ්ජාදු නරණ කනක නිවේ) වලො (ගවේ) 928</p> | <p>A threshing floor levigated powder low or vile man</p> |
| <p>සමුදස නාමය— (උත්පත්ති ගති භව ද)</p> | <p>(සමුගෙ පවවගෙ පි ව) 928</p> | <p>Birth a flock or multitude cause</p> |
| <p>අසාම නාමය— (බුද්ධි, භික්ෂු භව ද) භව ද)</p> | <p>(බුහව්වාරි ගහයා දෙ) අසාමො (වතපො වන) 929</p> | <p>A religious order of which there are four classes; the residence of hermits</p> |
| <p>කුරු නාමය— (හයානවසු ක භික්ෂු නිසංසා රුණිකත් ද)</p> | <p>(සසංකරේ ව කසිනෙ) කුරුණේ (නිසු නිදුණෙ) 929</p> | <p>Terrible harsh or rough cruel men</p> |
| <p>සුහිම නාමය— (අසිඛ්ඛ් අසිඛ රුණිකත් ද)</p> | <p>සුහිමයා සුහිමො (නිසු අසසස 1 නිසුපව පසව) 930</p> | <p>Very small, very young</p> |
| <p>ලහ නාමය— (සිසුනි, අභව භික්ෂු වසු භව ද) 930</p> | <p>(සිසුනි) ලහ, (කංච නිසාද 2 ගරුසු තනිසු) 930</p> | <p>Swift desired vain light</p> |
| <p>අධර ගබ්දය— (අව නිම දකා වරණ ද)</p> | <p>අධරණ (නිසිමො භිනෙ පුමේ දකාධරණ පසව) 931</p> | <p>Low inferior or the 1p</p> |
| <p>සුසුසා නාමය— (අසුසා භික්ෂු භව ද) 931</p> | <p>සුසුසා (සො කුමිච්චාය සා පා රි ව රි යා ය ව) 931</p> | <p>Desire to hear service performed by an attendant</p> |
| <p>ගස නාමය— (අත් රිසන සමුග ජො භොගදුක් ද) 932</p> | <p>ගසයා (පාභිමි රහපන ගසණ සොචාය භවතරේ) 932</p> | <p>A hand a chest assembly, elephant's trunk an asterism</p> |
| <p>නාමය— (දා වාටේ පො දපාන ව) 932</p> | <p>කුපසා (කුපො ව දිසානි) 932</p> | <p>Apt, a well mast of a ship</p> |
| <p>නාමය— (දා දෙ පඤ්ඤා) පඤ්ඤා</p> | <p>(ව තිලිතිකා) 933</p> | <p>First</p> |

අභිධානපදපිටකය.

| | | |
|---|---|---|
| විනාන නාමය— (අසනිවිච්ඡය, විසරා ර, ණ) | (වජ්ජභෙදෙ ව) විනානං, (භං විනාසෙර තිලිභිතං) 933 | A spec- ical in- ex- m f n |
| සාර ශබ්දය— (සනති සනිත්වය ව උභයකොථි ණ) | සාභේ (බලෙ පිරංසෙ ව උභයමෙ සො තිලිභිතො) | Strengt- ital par- nent |
| සාර ශබ්දය— (බුභිසාර කවිතාය විස දෙදහත්වල ණ) | සාභේ (භු බුභි සාරදෙ වි සහසස එලෙ පි ව) 934-A | Weight ported body or weight thousand |
| විස නාමය— (භාසය දෙගවිසෙ සෙත් විනාශ ණ) | (මසිරෙර දෙග භෙදෙ ව) විසයා (අපවියම්භි ව) | Abode, disease |
| ව්‍යාල නාමය— (වංශකො. සර්ප කථිකයන් ණ) | ව්‍යාලො (භු සාපදෙ සපෙප කුරුරෙ සො ති ලිභිතො) 934-B | Wild b- pent persons |
| සාල නාමය— (සර්ජ්ව්‍යාප වාස ගාභි ණ) | සාලො (සර්ජ්ඤමෙ රුකංඛ) සාලො (ගෙගෙ ව දිසංඛි) | The tree robusta, in genera |
| සවන නාමය— (කණි, සාගතිරිම, අභිමි, ණ) | (සොතෙ භු) සවනං, (වුභං යජනෙ පුතිය මපි ව) 935 | An ear- fice a he |
| සෙත පරෙත යන නාමය— (මිඳුමත් පුත්තෙය තිසෙතිලපත්අය. ණ) | (තිපු) පෙතො පරෙතො (ව) මතෙ ව පෙ ත යො ති ජේ) | Dead th- or spirit dead pers |
| සහිත නාමය— (ප්‍රසිඞ්භි සන්තුභ දත්තා දෙය ණ) | (බොතෙ භු හභෙ විසංඤ්භෙ) සහිතං (වාච්වලිභිතං) 936 | Famous, a thing known |
| ආසන නාමය— (අභිසාය අවිසාභ ණ) | (අභිසායෙ ව ආසාර) ආසනො (කවිතො එ ව) | Intention sure |
| සභන නාමය— (විසාපත්, පන, නා ජන පැමිණෙහිතල දෙය ණ) | සභනං, (පලකව දලෙ) සභනො (විහාජනෙ සො ගතෙ තිපු) 937 | A wing a bowl, etc |
| සුසාන නාමය— (කුසල, විකාමකර ණලද දෙය ණ) | (කුසලෙ) සුසානං, (සුඵ- කතෙ ව) සුසානො (තිපු) | Virtue or merit, m- well execut |
| නපසති නාමය— (අනුකතොකවිපු දුසසිතයන් ප්‍රමි ණ ණ) | නපසති (නවු නමිතා සා- රතෙ වුපසානා කපපාධන) | A man tress deser compassion aetic |

* "සොගතෙති දදං තාජනෙති දුරිතෙ වි. සෙණං. සොගතෙ තාජනෙ
යසෙ සෙතෙතෙ තාජනෙතාජනො" යනු විධායි

938

අසාධි නාමය—
(සුරදියෙහි ලොල්
අස අැත්සොබි දි)

(නිසු සුරදි ලොලියම්)
අසාධි (ගනී කෙර විසු)

One addicted to
or immoderately
fond of liquor
trunk of an ele
phant

රසන නාමය—
(අසාද, දිව, ගබ්ද,
දි)

(අසාදනෙ තු) රසන,
(උච්චාය ව ධනි වග් ව)

Tasting, the
tongue, sound

939

පණින නාමය—
(මුද්වසතු උතන
මානි කරණලද්ද
දි)

පණිනො (නිසු මුද්වෙර
උතනමෙ විහිනෙ පසඵ)

Sweet excellent,
a thing per
formed

විට්ඨි ගබ්දය—
(මානි විට්ඨි පෙලදි)

(අච්චෙ විසිඛාය ව
සනතියං) විට්ඨි (තාරියං)

A road a street
a row

940

අස නාමය—
(අසුණ, අසාන,
දුක්, විපතනි, දි)

(පාපකම් ගහනෙ දුකෙබි
ව්‍යසනෙ මා)¹ක, (මුද්වදන)

Sun, the sky
pain distress

පටල ගබ්දය—
(රසි අච්චෙරාන
චදන දි)

(සමුභෙ) පටලං, (නෙතන-
රෙහෙ වුතනං ජද්මහි ව)

A multitude, a
film over the eye
a covering

941

සංඛි ගබ්දය—
(සංඛි ප්‍රතිසංඛි
දි)

සංඛි (සංඛිවනෙ වුතනො)
සංඛි (ච්චි පටි සංඛියං)

Junction rege
neration accord
ing to the opi
nions of the
Buddhists

සත්තම ගබ්දය—
(ගන්වෙතිවසතු පු
නතො අනිගහිත්
සාධු දි)

(සත්තනනං සුරණ් සෙසඵ
නිසනො) සත්තමො (නිසු)

Seventh, excel
lent a very
virtuous or well
disposed man

942

මජ්ඣ නාමය—
(මජ්ඣපකයකර
න්තාවු රසෙරජ්ඣ
ද්විත් සනති දි)

මජ්ඣ (තු යාපනාය ව)
මජ්ඣ (දිතති බලෙසු ව)

Juice of the
body, splendour
strength

නිසාමන නාමය—
(දර්ශ, ප්‍රවණ, දි)

(අච්ච) නිසාමනං, (වුතනං)
(දසනනෙ සවනෙ පි ව)

Seeing hearing

943

ගබ්භ නාමය—
(මාතාකුසලසෙහි ව
කස සත්තු කුසල ග
බ්භ දි)

ගබ්භා (කුච්චිඵසහො) ව
(කුච්චි ම ව ර නො සු ව)

A fetus in the
womb, womb an
inner apartment

අපදන නාමය—
(අපද සුරචාත්ත
වණං කද් දි)

(බච්චනෙ නි)²පදනං, (ව
ඉතිවුතනං ව කච්චනි)

Separation; la
bile action

944

නිලක නාමය—
(නිලක වාසනෙද
තලකාලාච්ච දි)

(විතනනෙ රුකවිසෙදෙ ව)
නිලකො (නිලකාලකෙ)

Something app
plied on the fore
head, a species of
tree a mole on
the body

සම්පන්නි නාමය
(සීලාදියන්සුඤ්ඤා පුං
ජනි ප්‍රවෘත්ති ෆ්‍රි)

(සීලාදිය) සම්පන්නි (නම්
බොධෙ පතති පව්නති)

945

An observance
of the religious
precepts, intel-
lect, attainment,
practice

ජාණි නාමය -
(ජවන සහති සක
නාදසනනවු වාන ෆ්‍රි)

(අසුච්චි ව බලෙ) ජාණො
(සහසන හදසනා නිලෙ)

Life, power, an
animal, breath
of life

ජයදී නාමය -
(සනසකව ව රුචි
චේද ඉච්ඡා අනුස්
වුජ්ඣනනි ආදී ජය
ස් ෆ්‍රි)

ජයෙදු, (වසෙ අධිප්‍රායෙ
වෙදේ¹ ච්ඡා² නුච්චිභාදීසු)

946

Subjection or
possession agree-
ableness, a Veda,
desire, poetical
metre

බස නාමය -
(කාමොස කලොසා
දිය රුචි චේත ජ
ලප්ඵාන ෆ්‍රි)

(කාමො ආදෙ සමුගකම්)
බසො (වෙභෙ ජ ලය්ච ව)

The floods of
sensual pleasure,
&c, multitude,
velocity, a stream
of water

කපාල නාමය
(සිස්කම්ල කලක
මල් ආදිය ෆ්‍රි)

කපාලං, (සිරස සීමති
සවාදී සකලෙ පි ඵ)

947

The skull a
pots/heard

ජවා ගබ්ඳය -
(සුඤ්ඤාදීක්ෂණ
ශාඛාත්ථ අචුල්භි
සෙන්ඤ්ඤා ෆ්‍රි)

(වෙණ්වාදී සාඛා ජාලසම්)
ලග්ගභෙසෙ) ජවා ෆ්² (ලයෙ)

Tangled, the
branches of a
clump of bamboo
trees dishevelled
hair, lust

සරණ නාමය -
(සිංහා ගාත රුචා
කරන්නහු රුචා
ෆ්‍රි)

සරණං, (හු වචෙ ගෙභෙ
රකුචිතසම් ඵ රකුචෙණ)

948

Killing a house,
a preserver, pre-
servation

කන්තා නාමය -
(ප්‍රියාව් ඵලකසා
සෙනාහරණී ෆ්‍රි)

(ප්‍රියං, කන්තා ෆ් (ප්‍රියෙ) කන්තා,
(මනුසොඤ්ඤා සො ති ලිභිතො)

A commendatory
term descriptive
of a woman, a
commendatory ter-
m descriptive of
a man, m f n
beautiful

ජල නාමය -
(ජලකඵාච රුචි
මත්ත මායාදීන්
බදනා දල් ෆ්‍රි)

(ගජ්වකෙචි කු සමුගෙ ව)
ජාලං, (මච්ඡාදී බන්ධන)

949

A window, mul-
titude, a net

කිං ගබ්ඳය -
(සාවිච්ඡා ගතො අ
නිසෙ ෆ්‍රි)

(ප්‍රච්ඡායං ගරුභාය වා-
නිසෙෂෙ) කිං (නිලිභිතං)

What, interro-
gative, a particle
indicating con-
tempt, uncer-
tainty, or doubt

සධා නාමය -
(සභා සතිතයා පි
තා පිච, නාදසීල්
ල ෆ්‍රි)

(සසචෙ නිසු නිවාපෙ)
සධං සධා ෆ් (ව පව්චසෙ)

A devout man,
a charitable gift,
religious belief

* "පෙතාදීනං සත්තඛඛපුරාදිනං" යනු ව්‍යාජි,

| | | |
|--|--|--|
| <p>බිජ නාමය— (කාරණ, ඇට, නිමි ස, ණ)</p> | <p>950 බිජං, (හෙතුමිහි අපිසම්. අනජාතෙ ච දී ස්සති)</p> | <p>A cause, seed, the virile mem- ber</p> |
| <p>පුබ්බ නාමය— (පුයා අනිච්ච අදි දිසාදිස ණ)</p> | <p>පුබ්බා (පුයොග්ගතෙ ආදේ, සො දිසාදේ නිලිතිකො)</p> | <p>Pus, matter, presence, east prior</p> |
| <p>ඵල නාමය— (විසාකසිත්, කේතු කාත, ප්‍රසංජරත, ධාතාර්ථය ණ)</p> | <p>951 (ඵලවිසේතන හෙතු නතෙ ලාභෙ ධස්සදිකෙ) ඵලං,</p> | <p>Thought of re- wards, result, fruits or corn</p> |
| <p>ආගම ගබ්දය— (ආගමන දිර්ඝ ම ධ්‍යමාදිතිකාය ණ)</p> | <p>(ආගමනෙ භු දිසාදි තිකායසම් ච) ආගමො</p> | <p>Coming, the digha and other nikayas, books containing the doctrines of Bud- dha</p> |
| <p>සත්‍යානි ගබ්දය— (දිව්‍ය වාසා පුබ්බ ධ ණ)</p> | <p>952 සත්‍යානො (දෙවරුපෙති ච වුකේතා සග්ගතියම් පෘථ)</p> | <p>A celestial tree, race</p> |
| <p>අනුභව නාමය (උභ්‍යරසඵලරුචි ප්‍රසංච ණ)</p> | <p>(උභ්‍යර විපරිතෙ ච සෙසෙ චා) අනුභවං (තිසු)</p> | <p>Unable to an- swer, excellent</p> |
| <p>විකාම නාමය— (බලසමාත් පදවි සෙසමානු ණ)</p> | <p>953 (සත්ති සම්පතියං වුකේතා කතති මනෙත ච) විකාමො</p> | <p>Power, walking</p> |
| <p>ජායා නාමය— (සෙවනා පිලිබ්බු කාතී ණ)</p> | <p>ජායා (කු ආනසාභාවෙ පටි බිමෙ පභාය ච)</p> | <p>Shade, image, resplendence</p> |
| <p>සමම නිද්දස නාම වය— (මුජ්ඣිමාදි උජ්ඣ සජ්ජල ණ)</p> | <p>954 (ධිමෙත) සමමො. නිද්දසො. (ච උභේත සෙදජලෙ පෘථ)</p> | <p>The hot season, heat, perspira- tion</p> |
| <p>කප්පන නාමය— (කැපිම් විතර්ක අ භ්‍යාදිත් සෑදිඝ ණ)</p> | <p>කප්පනං, (කතනනෙ වුකතං විතලෙස සජ්ජනෙ ත්ඨං)</p> | <p>Cutting, thought or reflection, caparisoning an elephant or a horse</p> |
| <p>අභ ගබ්දය— (ඵහවිදේශ අවය ච, කාරණ, ණ)</p> | <p>955 අභා (දෙසෙ බහු මා) හං, (කථා, වයව හෙතු සු)</p> | <p>Name of a coun- try, a member or limb, a cause</p> |
| <p>වෙතිස නාමය— (දේවල වෙතිස, සුරසමාස, ණ)</p> | <p>(දේවලයෙ ච උපසම්භි.) වෙතිසං, (වෙතිසදුසම)</p> | <p>A temple, mo- nument, a sacred tree</p> |
| <p>සජ්ජන නාමය— (සජ්ජනි සෑදිඝ, ණ)</p> | <p>956 සජ්ජනො (සාධුසුරිසෙ) සජ්ජනං (කප්පනෙ ච ච)</p> | <p>Virtuous man ornamenting</p> |
| <p>සුපින නාමය— (තිදා, සවිජන, ණ)</p> | <p>සුපිනං, (සුපනෙ සුතන- විසුද්ධතෙ ච මනිසුසං)</p> | <p>Sleep, a dream</p> |

957

සහායි ගතිය— (පව්වනෙහි සහායි ධාරන ව)
 (සංවූව නතා නිවි
 2 ට්)

ගිය නාමය— ගියයා (බහුතරනේ සො
 (අභිමනුලාභී පුත
 රාභී—ට්) පුතරනේ ව්‍යසං භවේ)

958

දිව නාමය— (විස ලිප්ත සරේ) දිවො
 (විසංවූවි පරිතා
 වතාභී ට්) දිවො (ලිප්තා නිලිලිප්තො)

අධිවාස නාමය— (වාසෙ ධුපාදි සංඛාරේ)
 (භිවාස ධුපාදි දුභි
 නාචිභි ආදි සංඛාර
 ර භිවිභිභී ට්) අධිවාසො (සමාචිච්ඡනො)

959

විසාරද නාමය— (වුප්තො) විසාරදො (ච්ඡු)
 (අභිසාරද ප්‍රභේද
 යා ප්‍රාඤ ට්) (ච්ඡු භවේන ව පවිභව)

සිසු නාමය— (අභ) සිසුං, (මධුච්ඡුභ)
 (ච්ඡුචි, ච්ඡුචි ට්) ච්ඡුචි ච්ඡුචි ච්ඡුචි

960

සාසාන නාමය— (ච්ඡුචි ච්ඡුචි ච්ඡුචි ච්ඡුචි)
 (ච්ඡු ච්ඡුචි සාසා
 රස ච්ඡුචි ට්) සාසානො (ච්ඡුචි ච්ඡුචි ච්ඡුචි)

ච්ඡුචි නාමය (අභ) ච්ඡුචිච්ඡුචි, (ච්ඡුචි)
 (ච්ඡුචිච්ඡුචි ච්ඡුචි
 ච්ඡුචි ට්) ච්ඡුචිච්ඡුචි ච්ඡුචි ච්ඡුචි

961

ච්ඡුචි නාමය— (ච්ඡුචි නිච්ඡුචි ච්ඡුචිච්ඡුචි)
 (ච්ඡුචිච්ඡුචි ච්ඡුචි
 ච්ඡුචි ට්) ච්ඡුචි (ච්ඡුචි ච්ඡුචිච්ඡුචි)

ච්ඡුචි නාමය— ච්ඡුචිච්ඡුචි (ච්ඡුචි ච්ඡුචිච්ඡුචි)
 (ච්ඡුචිච්ඡුචි ච්ඡුචි
 ච්ඡුචි ට්) ච්ඡුචිච්ඡුචි ච්ඡුචි ච්ඡුචි

962

ච්ඡුචි ගතිය— (ච්ඡුචිච්ඡුචි ච්ඡුචිච්ඡුචි)
 (ච්ඡුචිච්ඡුචි ච්ඡුචි
 ච්ඡුචි ට්) ච්ඡුචිච්ඡුචි (ච්ඡුචි ච්ඡුචි)

ච්ඡුචි නාමය— (ච්ඡුචිච්ඡුචි ච්ඡුචිච්ඡුචි)
 (ච්ඡුචිච්ඡුචි ච්ඡුචි
 ච්ඡුචි ට්) ච්ඡුචිච්ඡුචි (ච්ඡුචිච්ඡුචි ච්ඡුචි)

963

ච්ඡුචි නාමය— (ච්ඡුචිච්ඡුචි ච්ඡුචිච්ඡුචි)
 (ච්ඡුචිච්ඡුචි ච්ඡුචි
 ච්ඡුචි ට්) ච්ඡුචිච්ඡුචි (ච්ඡුචිච්ඡුචි ච්ඡුචි)

| | | |
|---|--|---|
| <p>අවසින නාමය— (නිජවිත නිසාප්පා ජන ඉ)</p> | <p>(නිසුනි) ¹ වසිනං (සුනෙ අවසාන ග නෙ මතං) 964</p> | <p>Understood, concluded</p> |
| <p>පටිපාදන නාමය (භගවිම, දීඵ, ඉ) මරු ශබ්දය— (මල, නිරිදකප්පෙ න දෙවියන් ඉ)</p> | <p>(බොධනෙ ව පදනෙ ව විසෙසුයං) පටිපාදනං, (සෙලෙ නිජ්ජලදෙසෙ ව දෙවනාසු) මරු ² (දිනො) 965</p> | <p>Instruction, imparting A rock, a region void of water, a deity</p> |
| <p>සසු නාමය— (ආයුධ, කාසාලෝ න සමුහ ඉ)</p> | <p>සසු, ³ (මායුධ ගනේසු ලොහෙ) සසු (ව සවසෙ)</p> | <p>A weapon a science, metal multitude</p> |
| <p>මුහති නාමය— (ජිවිතායං වි ම ර තේ වහනනෙ) මුහති (තාරියං) ප්‍රමාතෘ (ඉ)</p> | <p>(ජිවිතායං වි ම ර තේ වහනනෙ) මුහති (තාරියං) 966</p> | <p>Livelihood, ex- position, tidings</p> |
| <p>පරකාම නාමය (විජි සුර භාවෙ ව කවියති) පරකාමො</p> | <p>(විජි සුර භාවෙ ව කවියති) පරකාමො</p> | <p>Strength, valour</p> |
| <p>කඹු නාමය— (සක් රභුක් වල ඉ ඉ)</p> | <p>(අඵ) කඹු (මනො සංචෙ සුවණේණ වලසෙ පි ව) 967</p> | <p>A coach shell, gold a ring worn on the wrist or ankle</p> |
| <p>සර නාමය— (සර අකාරදිවර සභිද භවාන ඉ)</p> | <p>සරණ, (කවෙ අකාරදෙ සභෙදා වාපිමති නිජවියං)</p> | <p>An arrow, a vowel, a sound, a lake or pond</p> |
| <p>වර නාමය— (දු වස්පසි අභි වස් තු ජිසංච සොච පවස් නිසන ඉ)</p> | <p>(දු වස්පසි නි විණේ හිසු) (ගදුහෙ නනවෙ) වරණි 968</p> | <p>Rough, sharp pointed or edged, an ass, a saw</p> |
| <p>ආසව නාමය— (සුර උපද්‍රව භාලා ද ආසව ඉ)</p> | <p>(සුරුසො ⁴ පදුචෙ නාමා- ⁵ සවාදිමති ව) ආසවො</p> | <p>Toddy or intox- icating beverage, danger, sensual desires, or the desire of renewed existence after death</p> |
| <p>උසධි නාමය— (සරි රඵාවසව ස තර උපධික් ඉ)</p> | <p>(දෙහෙ වුසනො රඵහෙ ව ව කු රෙ ප ධි සු) ⁶ පධි 969</p> | <p>The body, a part of a carriage, any of the four kinds of bondage</p> |
| <p>වසු නාමය— (සන්තු, දවා, තුද ච්ඡන්ස, තුසුරි න්, ඉ)</p> | <p>වසු, (සංභං භාරණේ දෙබ්බ තුසනදෙ රතනනාසෙ)</p> | <p>Cause substance the site of a habi- tation, the three precious things, viz, Buddha, his doctrines, and his priests</p> |
| <p>සකව නාමය— (දෙවතාවස් පරත රජස් චෙත්‍යවස සාලෝසෙවසක් ඉ)</p> | <p>සකවො (දෙවෙ මහාරජස් කුචෙරු චුචෙර නර)</p> | <p>A demi god, any one of the four guard quarters of the world, any one of the atten- dants of Kavera</p> |

| | | |
|--|--|--|
| | 970 | |
| පිඬු නාමය— (කොපොළ පටු ස ලේලි රාසනා ද්) | දුරුබලව පිඬුකායං ආපණ) පිඬු, '(මාසන) | A small wooden bench or stool, platform on which articles are exposed for sale, a shop, a seat |
| පේඛ්‍යාද නාමය (පිරිවර උපකරණ, අලංකාර ද්) | (පරිවාර) පේඛ්‍යාණ (සමානව ව ජිහ්‍යන) | Provisions, orna- ments or jewels |
| | 971 | |
| සඤ්ඤානී නාමය (විචාර උපහරා නිමිති ප්‍රකාශනී ආද්) | (වොහාරසම් ව ජනන) සඤ්ඤානී (නි පනාසන) | Usage enactment, publishing |
| පටිපාටි නාමය— (ඤාණ, සරාසනා සවම, ප්‍රකාශන, ද්) | සටිපාටි, (හු පඤ්ඤ මු ප පි ත ධ ර ය ව) | Wisdom, a thing comprehended by presence of mind |
| | 972 | |
| හෙතු නාමය— (විකාරවිචල භාද්‍රිල පහසද්) | (විචිත්‍රා ව ය වෙ මු ලෙ කපිණි) හෙතු (කාරණ) | A part of speech, roots of evil such as avarice, &c cause |
| ගහණි නාමය— (භුක්ති පාකානිති ද්) | (උදර භු තරා පාචා- නලසම්) ගහණි (උරු) | The belly, the internal fire which promotes digestion, |
| | 973 | |
| පිස නාමය— (විලිඳු භාණිච අපච්චි) | පිසා (ගහණි නිසා යං) පිසා (ඉපච්චි පිසා නිසු) | A husband, a wife m f a de- sired |
| සම ඉබ්දය— (සමරජ පුණි ව ය ද්) | (සමරාජේ හු යුගල සංසම ව) සමා (ගවෙ) judge of departed souls a pair or couple abstaining from indulgence of sensual gratification | Yama, the sove- reign of the infer- nal regions or the |
| | 974 | |
| මධු නාමය— (ප්‍රදිනපරය, කපු මරය, ද්, ද්) | (මුඛිකස ව ප්‍රභංස- රසෙ ව්‍රදෙ) මධු, '(දිතං) | Wine obtained from grapes, nectar of flowers, honey |
| විනාහ නාමය— (විසන්, විකිණි, ද්) | (උලොවෙ භව විකාර) විනාහං, (ප්‍රනා පංසන) | A canopy, ex- pansion |
| | 975 | |
| අමන නාමය— (නිමාණ, ජල, දිවං භාණ, ද්) | (අපවිණ ව සලිල ප්‍රධායව) අමනං, (මනං) | Niwana, water Ambrosia |
| කම නාමය— (අඤ්ඤා, අභිචාර සාමිකාණ, ද්) | (මොහො හු නිවිලර සාමි- කණ) කම, '(මනිකිං) | Ignorance, dark- ness, or blackness |
| | 976 | |
| සාමු ඉබ්දය— (සාමුච්ඡාදන අභි වං සාමුච්ඡාදන ද්) | (විසර වං කාරණ රසවි ප්‍රවිස) සාමු | Austere, improp- er act, pun- gency. |

| | | |
|---|--|---|
| <p>සුඤ්ඤ නාමය— (සුඤ්ඤ, සුඤ්ඤ ච ච භ 5)</p> | <p>(පවනෙ සුඤ්ඤ) සුඤ්ඤං, (මනුඤ්ඤ පාවනෙ තිසු) 977</p> | <p>Virtue or merit, pleasing, pure</p> |
| <p>රුක්ඛ නාමය— (වංශ ඵල, ඵල සිඝ් රුක්ඛවන වංශ, 5)</p> | <p>රුක්ඛො (රුක්ඛ ඵල, සා ඵලිකිචෙසු ඵ සො තිසු)</p> | <p>A tree, fierce, rough, coarse</p> |
| <p>සමගම ඉබ්දය— (උපපත්ති හේතු ආලේඛ සුක්ඛ 5)</p> | <p>(උපපත්ති යනතු හේතුවහි සහෙ සුහෙත ඵ) සමගමො 978</p> | <p>Birth, cause, attachment, se- men</p> |
| <p>නිමිත්ත ඉබ්දය— (හේතු, වංශ, භව, භව, භවන 5)</p> | <p>නිමිත්තං, (කාරණෙ වුත්තං අභවතෙ ඵ උක්ඛනෙ)</p> | <p>Cause, membrum virile, a mark.</p> |
| <p>ආදි ඉබ්දය— (ආදි, පුකාර ස මිප අවිච්චි 5)</p> | <p>ආදි. (සීමා පකා රෙසු සමිපෙ²වයවෙ මනො), 979</p> | <p>A limit or bound- ary, manner, vicinity, a limb or member or component part</p> |
| <p>මනන නාමය— (වේද මනන උ භ, 1 5)</p> | <p>වෙදෙව මනනණ මනනා මනනා (පඤ්ඤය මුච්චනෙ)</p> | <p>The Vedas, se- cret counsel, wis- dom</p> |
| <p>අනිස නාමය— (උපද්ව අනිස 5)</p> | <p>අනිසො (විසතෙ වෙච්ච සනිසතී විපතියං) 980</p> | <p>Calamity, loss of substance</p> |
| <p>අරුණ නාමය— (රුණ, රුණ, රුණ රුණ 5)</p> | <p>අරුණො (රුණහෙද වා විසත රුණෙ ඵ ලොකිනෙ)</p> | <p>The dawn, dark, red, redness</p> |
| <p>අනුබන්ධ නාමය— (පුකාරයෙන් අනි වංශික නිසත සුභ අකාර 5)</p> | <p>අනුබන්ධා (නු පකාරා නිවන්ධන නිසත නිසතරෙ) 981</p> | <p>Constant pursuit of some laudable object, in gram- mar, an indica- tory or servile letter.</p> |
| <p>අවනාර ඉබ්දය— (අවනාර නොව රුණ 2 5)</p> | <p>අවනාරණ (වනාරණ නිසතමිං ටිවරෙ පසඵ) 982</p> | <p>Descent (from above), a ferry or landing place, a fissure</p> |
| <p>ආකාර ඉබ්දය— (හේතු සංඛාරාන ආ තිසිච්චි 5)</p> | <p>ආකාරණ (කාරණෙ වුත්තො සංඛාරානෙ ඉච්චෙ පි ඵ) 983</p> | <p>Cause, a sign, indication of sen- timent by gesture, &c</p> |
| <p>උග්ග නාමය— (සුභ්‍රිකොට්ඨ සුභ්‍රි කොට්ඨෙසු තිසු, සු. 5)</p> | <p>(සුභ්‍රිකොට්ඨ නිසතො) උග්ගො (නිබ්බමිනි සො තිසු)</p> | <p>The son of a man of a Sudra woman by a Khastriya man, severe or fierce</p> |
| <p>පධාන නාමය— (පධාන, පුකාර, සු. කාසකවිසද, ටි සු, 5)</p> | <p>පධානං, (නු මහාමනෙත පකාර හෙ විසිසු ඵ)</p> | <p>The king's prime minister, nature, supreme, steady- ness</p> |

| | | |
|---|--|---|
| <p>කලල නාමය - (ප්‍රඥප්ත, කිරිමි න් සදකලදද ද ස 3)</p> | <p>983 කලලා, (පතාපත නිරෝග සැප් දසෙබ්බු නිසු තා)</p> | <p>Morning or early dawn before sun- rise, healthy, per- formed, clever Decent, hyper- critical</p> |
| <p>කුහන නාමය - මමාක්ඛා (කුහන සා 3)</p> | <p>කුහනා (කුච මරියායං) කුහනො (කුහනෙ හිසු)</p> | <p>A species of bird a pigeon</p> |
| <p>කපොත නාමය - (පක්ෂමණ්ණ පර ම 3)</p> | <p>984 කපොතො (පක්ෂි භෙදෙ ම දිවො පාරාපතෙ ම ම)</p> | <p>Produced at the autumnal season unskilful</p> |
| <p>කාරද නාමය - (පරස් කාලොත් පන්ත ඉවුභුරිත් 3)</p> | <p>කාරදෙ (සරද්‍ර බ්‍රහ්මන අපා ගපබ්බ මනො නිසු)</p> | <p>Rough hard addicted to un- merciful acts</p> |
| <p>කාකක නාමය - (රුක්ඛ දුභ්‍රදෙක දරුණුක්ඛාසරණි කාමානිතසු 3)</p> | <p>985 (කීසු බ්‍රහ්ම ම කපිතො) කාකකො (සාහසරප්පෙ)</p> | <p>Improper act, private part a bark</p> |
| <p>කොපිත නාමය - (අපාතිම, ඉස්ස දෙක, වාහරී 3)</p> | <p>(අකාපිසෙ භු ඉග්ගන මරො) කොපිත, (මුච්චිපත)</p> | <p>Sort of deer a flag or banner, the plantain</p> |
| <p>කදලී නාමය - (කාල විශේෂකක් ධාම (කෙසෙල් 3)</p> | <p>986 (භිග්ගසදෙ පතානායං මොමෙ ම) කදලී (ච්ඡිසං)</p> | <p>A gift or chari- table donation right, not left</p> |
| <p>දකඛිණා නාමය - (දක විශේෂකක් මාමකානසෙත් 4 පා 2 නාග 3)</p> | <p>දකඛිණා (දකභෙදෙ ම මාමනො' සුඤ්චති) දකඛිණා</p> | <p>A wife, second</p> |
| <p>දුඛිණා නාමය - තාසාව (දෙදෙ කක්ඛුසේ මිටිමි 3)</p> | <p>987 දුඛිණා (හරියාය ම මිත්ත මුරුණ්ඨං මතා)</p> | <p>A comet, a fall- ing star, fire</p> |
| <p>ධුමුකෙතු නාමය - (මන්දලකාචය මත් න 3)</p> | <p>(අච්චායාදෙ සියා) ධුමු- කෙතු (මෙයා නරෙ ම ම)</p> | <p>Nirvana or exemption from further transmi- gration, journey, the entrance, the passage in or out of a house, the entrance through the house door</p> |
| <p>නිසාරණ නාමය - (ස.සාරසෙත් නිස භුන්, ගජන්, වා ර, 3)</p> | <p>988 (භවනිග්ගමනො යානො මාපෙ) නිසාරණ, (ච්ඡිසා)</p> | <p>The steersman or rower of a ves- sel, a charioteer</p> |
| <p>නිසාමක නාමය - (නිරාපදකසු රථං පනසු 3)</p> | <p>නිසාමකා (පොතමාපක නිලිහො සො නියතන්ති)</p> | <p></p> |

සකයා නාමය—
(කුසලා සාධාරණ
පද සාධාරණයෙන්
පත්තයා යොග්‍ය
යා ඉ)

පවිහාර නාමය—
(හැරිම උපසාරාන
රතා ඉ)

අවිස නාමය—
(සොනාපනාදිත්
පුත්තයා මුත්ත
ණ ඉ)

සුසුන නාමය—
(නිසුලුත් බාල ඵ
නභි ලිත්තං විසේ
සෙන් ඉ)

ඉන්ධවර නාමය—
(කුලෝත්පල, අං
ලසේ, ඉ)

අසන නාමය—
(පිසාගේ රෙ කාම,
දුමිම, ඉ)

ධුර ගබ්දය—
(පිසදුමු ධුර විසේ
ප්‍රධාන සමිප ඉ)

අශිත නාමය—
(කාන්ත අනුකූත්
ත දුකාග්‍යා ඉ)

පවාරණා නාමය
(වැලභිමි ආරභ
නා ඉ)

ඉන්ධිල නාමය—
(ඵලිග්‍යා පසිකා
සරලා ඉ)

පොසුන නාමය
(නිසදිත්තල මසුන,
සාසු, ලිපාමි ආදි
කුසා, ඉ)

ධසස නාමය—
(සාසුආදි, පුණ්‍ය
පත්ත ඉ)

සකයා (ඉන්ද්‍ර ජනපදේ
සාධිගේ සො බමේ නිසු)

1,002
(වජ්ජන) සවිහාරණ (ව
සකකාරෙ වෙව රතවන)

(සොනාපනාදිනෙ අරග්‍ය)
අවිසො (නිසු මිසේ පුමේ)
roads to Nirvana, of which there are four, viz , sotaputti,
sakadaḡami, anagami, and arahanta ; eminent, a Brahman

1,003
සුසුනො (සුංසුමාරෙ ව
බාලනෙ ව ඵ ලු පි නි)

ඉන්ධවරං, (මකං නිලු-
පපල ඵලුලපාදපෙ)

1,004
අසනො. (පිසනෙ කපෙ
හතවනෙ බිපන) 1සකං,

(සුගෙ -විකාරෙ විජිගේ
පධානෙ මානවින) ධුගණ

1,005
(කාලෙ ව හතවිනෙ නිසු
ලවිග්‍යා) අශිතො (පුමේ)

පවාරණා (පවිනෙවපෙ
කපිතා පෙඛිසතාය ව)

1,006
(ඵලමාරෙ ඵසිකා ඵග්‍යා)
ඉන්ධිලො (මනො ඵ ව)

පොසුනො, (මකවිවනෙ
ගනේ ලෙපසාදි කමමි)

1,007
ධසසං, (සාලසාදිනෙ ප්‍රිග්‍යං)
ධසසං, (පුසුදුමිති තනිසු)

Sakra, province
inhabited by the
descendants of the
Sakya race, a
man of the
Sakya race, a fit
person

Leaving, service,
protection

Those who have
attained any one
of the certain

An alligator, an
infant, a por-
poise, but accord-
ing to some an-
other fish shaped
like a porpoise

A blue water lily,
Cassia fistula

The tree called
in Sinhalese *piya
gaha*, *Terminalia
alata*, the shaft
of an arrow, food,
throwing aside

A yoke, an office
or employment,
perseverance,
principal, near-
ness or proximity

Black or dark
blue, eaten, a
sickle

Discontinuance,
invitation

A threshold, a
post in the front
of a city gate

A cloth made of
a kind of fibre
called *piyada*, a
book, working
in clay

Corn, m f r
blessed or happy

* "ඵලභිති" සත්ත "වරකිවරවිසෙංස" හි පි.

සායෝ ගබ්දය—
(සකා ගෙමි බිසි
සිදු වූකරණදර, ම
ය සකා ද්)

සායෝ. (ගහනි ව සහනක හු
සහන කරණය. මනෝ)

1,008

The hand, an ani-
mal or sentient
being; wooden
instrument for
smoothing the
ground, or a sort
of trowel
Yellow, pleased,
drunk

පීඨ ගබ්දය—
(රත්වත් සත්තුන්
විසා බොහොලද්)

(නිසු) පීඨං (ගල්ලුණක
ගහෙ ව තාසිතො පියා)

විදුහ නාමය—
(සිහිවිද නොවිය
තා හි ඊමි අසනා
මහනාස පවුහ ද්)

විදුහො (නිබ්බිචිරවන්යං
විලනාසෙ ගණේ මනෝ)

1,009

A road or street
through which
there is no tho-
roughfare array
of troops, a
multitude
Colour, desire,
dyeing with some
colour

ග්ග ගබ්දය—
(රත්තාදිවුමනි තා
ජනං රැදිම ද්)

(ලොභිතාදිමගි ලොභෙ ව)
ග්ගො (ම රජන මනෝ)

සදර නාමය—
(යෝරා, සිසිම මහ
ක්ඛි ගුමි මිවර ද්)

සදරණ (එලකෙ හතෙ
ප වු මාද රි ය මි ව)

1,010

A plank, break-
ing or separation
a large chasma in
the earth

සිංසාමන නාමය
(නොනවියලල මා
ස සාමි, ද්)

සිංසාමනං, (කහෙරුසං-
එල මගග සමාගමේ)

එලා නාමය—
(එක්සාලි කෙල
දෙස, ද්)

(බහුලායං ව බෙලිමනි)
එලා (දෙසෙ) ්ල. (මිනිතං)

1,011

The fruit of a
certain water flo-
wer called in Sin-
halese *kolafā*,
the meeting of
two or more
roads
Cardamom, sa
liva fault

ආධාර ගබ්දය—
(අධිකරණකාරක
පාත්‍රාධාර නොතා
නි, ද්)

ආධාරණ (වාසි කරණේ
පත්‍රාධාරෙ රුමාලමන)

කාර ගබ්දය—
(කාරගන් සන්කාර
බණිකාකාර ද්)

කාරණ (ගහෙදෙ සකකාර
සො ප්‍රමේ බණිතාලය)

1,012

Locative case,
the stand or sup-
port of a cup or
other vessel, a
moist and fertile
plot of ground
A sort of tree, a
benefit conferred,
a prison

කරතා ගබ්දය—
(සාණනිච්චි සුචි
තා, ද්)

කරතා (මෙක සාසාරණ)
කරතො (කුචිතාය ව)

සනති නාමය—
(සුභප්‍රාපණි සා
විලසෙසන් මන
න් ද්)

(පාපනෙ ම පදනිසිං)
(ගමන) සනති (තානියං)

1,013

Haul, a vessel for
holding water, a
water pot
Attachment
infantry or foot
soldier, match-
ing

පිදද, රකි, විවර,
යන නාමිත්‍රය—
(සිදුරා, දෙස, ද්)

පිදදං, රකිං, (ම) විවරං,
(සුසිරෙ දු ස න මි ව)

A hole or vacancy,
fault or defect

| | | |
|---|---|---|
| <p>මුනන නාමය— (මුතු, මුතුපල, බි කින මුක්ත වසතු ද)</p> | <p>මුනනා f (තු මුක්තියෙ) මුනනා, (පසාචෙ මු වි හෙ ති සු) 1,014</p> | <p>A pearl , urine , m f n released</p> |
| <p>මාරණ ශබ්දය— (වැළකීම, ඇත්හිස් ලිහිණි ඇතුත් ද)</p> | <p>(නිසෙබෙ) මාරණා, (හනි ලග හනිසු) මාරණා</p> | <p>Prohibition, a bird of prey rather resem bling an elephant, elephant</p> |
| <p>දාන ශබ්දය— (පරිත්‍යාග, දේ, ස ඹ, නෙද, පේදන, ද)</p> | <p>දානා, (වාචග මදෙ සුඛෙ බඩනෙ ලවනෙ බසෙ)</p> | <p>Gift or donation, the temporal juice of an ele phant which exudes when the elephant is in rut , purita , divi sion , cutting</p> |
| <p>නිබ්බුති නාමය— (සිත්තතුටු f නිවන් f විනාශ f ද)</p> | <p>(මනොතො සෙ ව නිබ්බාණේ නිවහමේ) නිබ්බුති f (නියං)</p> | <p>Mental grati fication , ex emption from transmigration , destruction</p> |
| <p>නෙහම නාමය— (නිගමෝත්පත්ත වසතු මෂමනාරසය ත්ථවච්චනනනු ද)</p> | <p>නෙහමො, (නිගමුබ්බුතෙ තථා පණෙතා පථවිති)</p> | <p>Produce of a large village , a trader</p> |
| <p>පලාස නාමය— (කීල පතු කාල ගස් ද)</p> | <p>(හරිකසම් ව පණෙණ ව) පලාසො (කිංසුකද්දමේ)</p> | <p>Green leaf , a tree called <i>Kala gaha</i> in Sinhalese</p> |
| <p>පකාස නාමය— (පුකා වස්තු ඇ ලෝක ද)</p> | <p>පකාසො (පාකවෙ තීසු ඇලොකයම්. සුමේ මනො)</p> | <p>Public or known, lustre or light</p> |
| <p>පකාස නාමය— (පල, විනාශොත් මු බවස්තු මුහුකස දෙය ද)</p> | <p>පකාසා, (ඵලමි තං නාසු- මුඛවෙ පරිණතෙ තිසු)</p> | <p>Fruit , m f n destructible or perishable, mature or ripe</p> |
| <p>පිඬ නාමය— (ජීවිතවිකම් ශරීර පිඬුකිරිපි පිඬුබදු)</p> | <p>පිඬො (ආජීවනෙ දෙහෙ පිඬනෙ ගොලනෙ මනො)</p> | <p>Livelihood, body , forming into a lump , a lump</p> |
| <p>වට්ට නාමය— (වැටුප් කෂීවිපාක මුක්තාදිය වට්ටෙය ද)</p> | <p>වට්ටො (පරිබ්බයෙ කමමා- විනෙ සො වට්ටුලෙ තිසු)</p> | <p>Expenditure , fate or the supposed conse quence of acts committed in a former state of existence , m f n circular or glob ular</p> |
| <p>පටිභාර නාමය— (පාවිතයනණසාදි වාර වාරපාල ද)</p> | <p>(පටිවාරාභාරෙ) පටිභාරණ (වාරෙ ව වාරපාලනෙ)</p> | <p>Carrying back , a door , a porter</p> |

| | | |
|---|--|--|
| <p>ගිරු නාමය— (කුඹුල්ල පිටුපස)) විකල නාමය— (මලාලිකාදි ස්වභාව ප්‍රභව))</p> | <p>1,019 (කාලය) ගිරු (කපිතා කිරුනෙ සා නිලිතිතා) විකල, (සුඵල මුත්තාදො) විකලො (විකල නිස)</p> | <p>A woman m f n hum d Excrement m f n changed in form</p> |
| <p>ව්‍යාධි නාමය— (ව්‍යාධික පුද්ගල නි වරුමාන))</p> | <p>1,020 ව්‍යාධි. (සමහරවි කං වාරු වි ස රි තෙ සු නිස))</p> | <p>The left hand side m f n pleasing con trary</p> |
| <p>ලක්ෂ නාමය— (සංඛ්‍යාවෙන්, ල ක, වන්,))</p> | <p>(සංඛ්‍යා හෙදෙ සරවො ව විකල) ලක්ෂ, (මුඛවිකල)</p> | <p>A hundred thou sand a mark of shooting mark</p> |
| <p>සෙවි නාමය— (සමානවිලිකරණ සමුහ))</p> | <p>1,021 සෙවි (සම සමසිසිතං ගණ වාමලිය මි ව)</p> | <p>A company of fellow artists row or range</p> |
| <p>මුණු නාමය— (සුදු මුළු වන් සුභ))</p> | <p>(සුධායං මුලියං) මුණුණා මුණුණා, (ව වාසමුණුණෙ)</p> | <p>Plaster mortar, dust aromatic powder</p> |
| <p>ජේෂ්‍ය නාමය— (අධිකපුණ අත කලයන් පුණක අතිවං))</p> | <p>1,022 (ජේෂ්‍යවි කිසසකෙ කි- වුම) ජේෂ්‍යං. (නිසුදිතං)</p> | <p>Fit for conquest very celebrated very aged</p> |
| <p>මස්ති නාමය— (මෝරු, අප්‍රභව දො))</p> | <p>(කකෙකතු) මස්ති, (කොතාස මෝලික) මස්තියා (නිසු)</p> | <p>Buttermilk without water m f n stirred up or agitated</p> |
| <p>අඛණ්ඩ නාමය— (අඛණ්ඩ පරපුරි මි))</p> | <p>1,023 අඛණ්ඩා (විකලය නිසු පණ වෙවා) මුණුණා (සුම)</p> | <p>Surprising wa ger</p> |
| <p>මෙඛන නාමය— (මෙඛන කාණ වන්))</p> | <p>මෙඛනා (සුඛනුලමි කණහි මෙඛනා නිසු)</p> | <p>The root of the tail m f n black or dark blue</p> |
| <p>වසවහනි නාමය (වාරු වසවහන නි වන්))</p> | <p>1,024 වසවහනි, (සුම මාසර වසවහනාපන නිසු)</p> | <p>Wasawarthe the deity who presides over the sixth or the highest of the de wafokas, m f n capable of subdu ing or bringing into subjection</p> |
| <p>අසුඛ නාමය— (සුඛ අසුඛ))</p> | <p>(සමහර වා) අසුඛ (සුම අසුඛන නිසු දිසනි)</p> | <p>Semen genitale m f n forces ordure</p> |

1,025

අවිජ් නාමය—
(වලකුත් ප්‍රසන්න
ඡ) :

අවිජ් (අනෙකුත් ප්‍රසන්න
පසන්නවිටි නි ලිඟිනො)

A bear m f n
clear or transpa-
rent

වංඤ නාමය—
(විච්චි පරිච්චිත
නි වලිච්චි ඡ) :

(විච්චි පරිච්චිත
වංඤා (සො කුච්චිච්චි නිච්චි)

A fishing hook
an overhanging
rock, m f n
crooked

1,026

ජව නාමය—
(සොකුච්චි ඡ) :

(කුච්චිච්චි) ජවය (සොකුච්චි
ලාමන සො නිලිඟිනො)

A dead body .
m f n vile

සකල නාමය—
(සකල අච්චි ඡ) :

(සකල අච්චි) සකලය (ච්චි
අච්චිච්චි පුච්චිච්චි සිය)

All , a part

1,027

උසාද නාමය—
(උසාද උසාදකුච්චි
ඡ) :

(උසාදකුච්චි) උසාදය (උසාදකුච්චි
උසාදය (උසාදකුච්චි ඡ) :

An omen of ill,
such as eclipses
of the sun or
moon birth
origin

පපදස නාමය—
(පපදස පපදස
ඡ) :

(පපදස පපදස) පපදසය (ව
නච්චිච්චි (සො වච්චි ඡ) :

Exciting to an-
ger, evening or
the beginning of
night

1,028

ලොභිත නාමය—
(ලොභිත, ලොභිත
ඡ) :

(ලොභිත) ලොභිතය, (විච්චි
(ලොභිත) ලොභිතය (ච්චි)

Blood, red

උච්ච නාමය—
(උච්ච, උච්ච
ඡ) :

(උච්ච) උච්චය (උච්ච
උච්චය (උච්ච ඡ) :

The heat m f
n stupl

1,029

විජිත නාමය—
(විජිත, විජිත
ඡ) :

(විජිත) විජිතය, (විච්චි
විජිතය (විජිත)

A realm or
kingdom m f n
conquerer

සවිත නාමය—
(සවිත, සවිත
ඡ) :

(සවිත) සවිතය (උච්ච
සවිතය (උච්ච අච්චි)

Assiles any
danger m f n
title

| | | |
|---|--|---|
| <p>මුට්ඨි නාමය— (කඹුරන්සේ භාමි විසෙසයෙන් මුට් ඨය f ඉ)</p> | <p>(කම්මාරභවිභෙදෙ ව බවනෙ) මුට්ඨි f (මුට්ඨු) 1,032</p> | <p>A smith's ham- mer, the fist</p> |
| <p>අමමණ නාමය— (මරු, එකකාලොක් ද්‍රෝණයක්, ඉ)</p> | <p>අමමණ, (දෙදනියං වෙකා- දස දෙදනප මාණනෙ)</p> | <p>A canoe, a trough a measure hold- ing eleven dro- nas</p> |
| <p>අධිභාන නාමය— (ඉච්චි, ආධාර, සිච්චි ම ඉ)</p> | <p>(අධිච්චිය මා ධා රෙ ඳානෙ) ²ධිභාන, ³(මුච්චිභෙත)</p> | <p>Fixing a re- solve a support stay</p> |
| <p>මහෙසී නාමය— (කථාගත අගමෙ හෙන් f ඉ)</p> | <p>(පුමම) මහෙසී (සුගහෙ දෙවියං නාටියං මතා)</p> | <p>An epithet of Buddha, a queen or empress</p> |
| <p>උපදගා නාමය— (උපදව ප-ආදීභි ඉ)</p> | <p>(උපදගෙව) උපදගගා (දිසානි පා ටිනෙ පි ව)</p> | <p>Danger, cause of alarm, a pre- position</p> |
| <p>වකාන නාමය— (වකුගමු, කුච්ච ඉ)</p> | <p>වකාන, (කොඨාස හෙදසමිං) වකනා (වංචන නිසුච්චිභෙත)</p> | <p>A part, portion or share, m f n crooked, bent</p> |
| <p>විජ්ජා නාමය— (විදි සිල්ල කුච්චි ආ ප්‍රභ ඉ)</p> | <p>විජ්ජා (වෙදෙ ව සිසෙප ව කි විජ්ජාදෙ ව මු ජි යං)</p> | <p>The Veda the sacred writings of the Brahmins,</p> |
| <p>එකගත නාමය— (සමාසි අනාකුලා නි ඉ)</p> | <p>(සමාසියමිං පුමම) ⁴කගගා (⁵නාකුල මාච්චි ලීභිනො)</p> | <p>an art the three sorts of knowledge with which a Buddha is endued, wisdom</p> |
| <p>පජ්ජ නාමය— (අලෝක, මාස පභව සිත ද්‍රව්‍ය ඉ)</p> | <p>පජ්ජ, (සිලොකො) පජ්ජා (වෙ) පජ්ජා (පාදනිභෙ නිසු)</p> | <p>Internal tran- quility peace of mind, m f n unembarrassed, unentangled</p> |
| <p>කකක නාමය— (සිහිනිසේ කාරණ සෙන්තිමානවදෙ ය ඉ)</p> | <p>කකකො (රුකභිභෙදසමිං) කකකො (කිකකිමේ නිසු)</p> | <p>Verse, a road, path, or way, m f n things grate- ful to the feet, as water for ablu- tion</p> |
| <p>අසාව නාමය— (භීතරාමා පුසා ඉ)</p> | <p>(විධෙයො) අසාවො (නිසු පුබ්බච්චි පුරිසෙ පියා)</p> | <p>Name of a tree called in Sinha- lese <i>inprenee</i>, the seed of which is used for clearing water, and for medical purposes, m f n artificial</p> |
| <p>අසාව නාමය— (භීතරාමා පුසා ඉ)</p> | <p>(විධෙයො) අසාවො (නිසු පුබ්බච්චි පුරිසෙ පියා)</p> | <p>Obedient, pus, matter.</p> |
| <p>වෙච්ච නාමය— (සුභ, ලභිධවස්තු රහො ඉ)</p> | <p>(කලායොන කපිතං) වෙච්චං, (නිසු ලභිත රකභිණ)</p> | <p>Well being, m f n preservation of what one has acquired</p> |
| <p>පට්ඨාපන නාමය (භීතො කාමස ඉ)</p> | <p>(අපො නිසොච්චෙන මුත්තං නාරිසෙ පි) පට්ඨාපනං,</p> | <p>Decree, that which is to be accomplished</p> |

| | | |
|---|---|--|
| අසනු නාමය— (අසනු ව පැමිණිය හු බෝවීමට ය)) | 1,038 අසනු නාමය (නිසු අසනු පවතන බොධිදාම පුමේ) | Consoled, com- forted, the tree called in Sinha- lese <i>arsatu ba</i> (<i>Ficus religiosa</i>) Cruel a hunter |
| පුදු නාමය— (කනිස වැදි ය) | (නිසු) පුදු (කුරුම ව නොසාදවති පුමේ සියා) | . |
| විලගන නාමය— (ලෝකවලදී මව පුද්ගල ය) | 1,039 විලගන (නිසු ලගන පුමේ මැකවති දිසානි) | Stuck, fastened, the waist |
| අඛණ්ඩ නාමය— (පාල, බනවත්ත ය) | අඛණ්ඩ (කනිසාං ගාල බනිසාං වැව්ව ලිහිනො) | M or n a part, half, m f n af- fluent, opulent |
| කඹ නාමය— (කාල, දුක් දුකිම වන සානන)) | 1,040 කඹ, (දුරුමිනි නං කිවෙත් ගහණ ක සි තෙ නිසු) | Wood, timber &c, bodily pain an impervious forest, m f n ploughed |
| විසමය විසමය ය | විසමය විසමය, (විසමය) විසමය, (විසමය) | The seat of the understanding ise, as from, &c, an approved object of sense, one to which a strong attachment is formed |
| ලොක ගබ්දය— (ලෝක ගබ්ද ය) | 1,041 (භුවන ව ජන) ලොක | A world, people |
| සිහි නාමය— (මුහුර් ගිහි ය) | (මොරේ නි ¹ ගිහි සො) සිහි | A peacock, fire |
| සිලෝක නාමය— (සෙස පද ය) | සිලෝක (තු යසෙ පලේ) | Glory verse |
| බව නාමය— (රුක් විසේසෙත් වල්ලෙ ය) | (රුකෙකි තු සාමිනෙ) බව | A sort of tree <i>Lythrum frutco</i> sun, a husband |
| නිලොක නාමය— (නුග වෘක්ෂ ය) | 1,042 (වව්වෘක්ෂ) නිලොක | The Indian fig- tree, in Sinha- lese <i>nugagaha</i> , fathom |
| බංක නාමය— (කුටු පුකෝක ය) | බංක (තු වායසෙ බනෙ) | A crow, a crane |
| වාර නාමය— (අවසාන දින ය) | වාර (කි ¹ වසර ¹ ගෙසු) | Occasion a day of the week |
| සොබා නාමය— (ගත. සෙස ය) | (කුමේ නිසෙක) සොබා | A woman's breast, cloud |
| අංක නාමය— (අංක විකේ ය) | 1,043 (උව්වෙල ලකවණ ව) ¹ අංක | The groin or hip a mark or token |
| රජවි නාමය— (කානි ¹ රජවි ය) | රජවි (කි ¹ ජිහි රජවි) | A ray of light a rope or cord |

| | | |
|--|---|---|
| ආලෝක නාමය (දැන අවකාසය)) විචිත ශබ්දය— (ප්‍රාඥ කථාකතය)) | (දිශෝභාසෙසු) ආලෝකය විෂයා (තු පඩිතෙ ජනෙ) 1,044 (සුරංසුසු පුමේ) භාභු | Sight, seeing looking, splendour A wise or learned man, a Jina or Buddha The sun, a ray of light |
| භානු ශබ්දය— (සුරෝ රත්මි)) | දමා (තු මුග්ගරෙ දමේ) | A staff, or club, chastisement, or punishment |
| දඩ් නාමය— (මුතුරු දමන)) | (දෙව මවෙර්සා) භිමිසයා | A god a fish |
| දෙහිමස නාමය— (දෙවතා භක්තය)) | පසො (තු මාන සානුසු) | A measure of capacity, a table-land on the top of a hill |
| පසා නාමය— (මානදව්‍ය පවිසෙක ක දේශ)) | 1,045 ආනංසො (රෙග කාපෙසු) | Disease penance |
| ආනංස නාමය— (රෝග භක්තය)) | මාග්ගො (සපවේ ගජේ) * | A Chandala, an elephant |
| මාග්ග නාමය— (වඩාල භක්ති)) | මිගො, (පසු කුංගෙසු) | An ox or any quadruped, a deer or antelope |
| මිග නාමය— (පසුකුං මාග්ග කී)) | (උලුකී * සෙසු) කොසිසො | An owl, Indra |
| කොසිස නාමය— (බකුණු කු)) | 1,046 විගාහො (කලගෙ නාසෙ) | Strife, contention, the body |
| විගාහ නාමය— (බකර භරීර)) | සුපිසො (මාණව් කනසු) | Man, or male, the soul |
| සුපිස නාමය— (මනුෂ්‍ය ආත්ම)) | දුසාදො (බකුවේ පුසො) | Kinsman, son |
| දුසාද නාමය— (බකු දුරුවක්)) | (සිරෙ) ශිසො, (තිපුම්බි ව) | The head, lead |
| ශිස නාමය— (භිස ඊය.) | 1,047 බලිතනාංසුසු කපණ | Royal revenue, tax hand, a ray of light |
| කපණ ශබ්දය— (කරවුවර අත රත්මි)) | (දකො විසෙව් බිජේ) විජො | A tooth a Brahman, a bird, in general, an oviparous animal |
| විජ නාමය— (දත් මාත්මණ ප ක්)) | වහාං, (පර්ණා නනාං වාචර) | Verse, the face or countenance; meritorious act, performance of any duty imposed by the rules of religion |
| වහා නාමය— (පර්ණා, ආචාර)) | (බකුසෙසු පුමේ) කපණ | Inner coat of corn, a small particle or atom |
| කපණ ශබ්දය— (බාහ්‍යාවස්ථ පිසුම් වසු)) | | |

| | | |
|---|--|--|
| | 1,048 | |
| එමග නාමය— (සාගවැව් ජබබැව් ද) | එමගා (දුණා ජලපොහසු*) | Post or pillar, insensibility |
| සුප නාමය— (කොමු ව්‍යජන ද) | සුපය (කුමමය ව්‍යජනෙ) used with rice, dish consisting of half-boiled rice with pulse, or half-boiled barley, &c | Meat and other species of aliment |
| ගඩ නාමය— (පොළ කපොළ ද) | ගට්ඨා (පොටෙ කපොළලි) | A blister on the skin, the cheeks, the temples |
| අග්ග නාමය— (මි. සන්ධාර ද) | අග්ගය (මුලෙ ව පුජනෙ) | Price, mode of adoration or of showing respect |
| සකාර නාමය— (සාදන ප්‍රභේද ද) | සකාර (කුලය පෙදෙස) | Similitude, sort, kind |
| සකුන්ත නාමය— (කොත්වකන්තුව ප ඬ සාමාන්‍ය පාඨ ද) | සකුන්තා (භාස පකිසි) | The Indian vul- ture cock, a bird |
| විධි නාමය— (ඉතකීදිය ක්‍රියා ද) | (භාග්‍ය) විධි (විධානෙ ව) | Good destiny, or luck, rule, form |
| සාසන නාමය— (ශර කවු ද) | (සරෙ බන්ධන ව) සාසනා | An arrow, a sword |
| | 1,050 | |
| සාරග නාමය— (සිසෙක් මාග ද) | සාරගා (මාතකෙ එකේ) Sinhalese <i>etikukula</i> , supposed to drink no water but rain water, a deer | A sort of bird called in Sinha- lese |
| සහති නාමය— (ශර පකි ද) | සහති (කු සර පකිසි) | An iron spear, a bird |
| සාත නාමය— සිද්ධ විපාක ද) | (පෙදෙ) සාතනා (විපාකෙ ව) | Sweat, reward, recompense |
| ගණ ගබ්දය— සිසුරි ගේස රසි ද) | (ගිනුපෙදෙ වයෙ) ගණනා | A body, or com- pany of priests, a flock or multi- tude |
| | 1,051 | |
| ග්භි නාමය— (සමුග ජෙස ව.ප භාද්‍ය ද) | ග්භි (පුරෙ ව මෙසාපෙ) | A heap, as of grain, &c, any sign of the zodiac |
| සිනිච්ච නාමය - අභව ප්‍රභේද ද) | (අයෙස ලොකේ ව) සිනිච්චා | A horse, rock- salt |
| පලය නාමය— (කල්පමනා අදඬ නා.ද) | (සංවරෙව) පලයා (නාපෙ) | A destruction of the world, disap- pearance |
| පුග නාමය— (පුවක් පඞ්ග ද) | පුග්ගා (කවුක රසිසු) | The arca tree or its nut, a heap or multitude |

* දුණා ජලපොහසු, වැසෙසි, කාදිගැක් මෙසිද, සත්
දුණා කෙතාදිනා. පඩාකදර, ජලයා. දුණායා, ව

| | | |
|--|--------------------------------|---|
| සුධා නාමය— (අනිකා ලෙප් දී) | 1,052 (අමතෙ තු) සුධා (ලෙපෙ) | Ambrosia and nectar, plaster, cement |
| අභිව්‍යා නාමය— (තාච් රජවි දී) | අභිව්‍යා (නාම රංසිසු) | Name, ray of light |
| සප්පි නාමය— (සුභතී අනුච්ඡෙද සෙස් දී) | සප්පි (සාමන්තිය සප්ප) | Strength, valor, an iron spear |
| මහි නාමය— (තදී විසෙසස් දී) | මහි (තප්නාතර භූමි) | Name of a river, the earth |
| උපලබ්ධි නාමය— (සුභ් ප්‍රාප්ත දී) | 1,053 (සුභ් ලාභෙ) උපලබ්ධි | Understanding, gain |
| පට්ටණ් නාමය— (ආසාරණ, සෙස සලාප, දී) | පට්ටණ් (කුච් චෙණ්සු) | Anything spread a woman's hair tied in a knot |
| පට්භව් නාමය— (ප්‍රවාහනී, වාහාන, දී) | පට්භව් (වුහනී වාහානු) | Story, intelligence |
| භව් නාමය— (බල, පොසණ, දී) | (චෙතනෙ භවණ) භව් | Wages maintenance |
| චලා භව්දය— (ක්‍රියා චලාස් දී) | චලා (ක්‍රියාවිලාසෙසු) | Action state |
| සත් භව්දය— (සෙසස් දරවස් දී) | (සෙසෙ තු අනුච්ඡෙප්) | Creatures, children |
| මසිසාද නාමය— (වාරිභ, සිසා, දී) | 1,054 (ආචාරෙ වා සි) මසිසාද | Good conduct, boundary |
| ගුහි භව්දය— (උත්තමි සෙස ස් දී) | ගුහි (සකා සමසිසු) | Existence, attendance |
| ගාච් නාමය— (භිදා ප්‍රමාද දී) | (සොසෙ පමාදෙ) ගාච් (ව) | Drowsiness, sloth |
| සාත්‍රා භව්දය— (සාත් ප්‍රවාහනී දී) | සාත්‍රා (ගමන වුහනිසු) | March or exhibition, livelihood |
| හිසා භව්දය— (හසා දෙසාසෙප් දී) | 1,055 හිසා (කුච් පමාදෙසු) | Contempt, blame |
| කතු නාමය— (විකාසපාලසස් දී) | කතු (බසුසු පිසසුසු) | Panic seed, a tree called puangu |
| සත්ති නාමය— (හිසාසස්සලාසාස් දී මාදි සෙසස් දී) | (මොසෙසි සිචෙ සෙම) සත්ති | Nirwana happiness |
| භව්ති නාමය— (විකාස සෙසස් දී) | (විකාසෙ) භව්ති (සෙසවනා) | Division, reverence, devotion |

| | | |
|------------------------------------|-----------------------------|--|
| | 1,056 | |
| කන්ති නාමය— (රුචි රජමිඳි) | (ඉච්ඡායං ජ්‍යෙෂ්ඨං) කන්ති f | Wish splendour |
| රති ශබ්දය— (අභිලිච්ඡා මෙමුච්ඡා) | (රජනෙ පුරනෙ) රති f | Attachment, copulation |
| වසනි ශබ්දය— (ගාභා විසිච්ඡා) | (ගෙගෙ) වසනි f (වාසෙ ථ) | A house, abode |
| වාහිණි ශබ්දය— (ගාභා ජෙතාභි) | (නදී සෙනාපු) වාහිණි f | River, army |
| | 1,057 | |
| නාලි නාමය— (නාලිකා නලි) | (පභේ නාලෙ ව) නාලි f (නි) | A measure, stalk of a water lily |
| සමිති ශබ්දය— (සමිති සමාගමි) | (ගණ) සමිති f (සහමෙ) | Company, assembly |
| නර්තනා නාමය— (අභිච්ඡා විපාසා) | නර්තනා f (ලොභෙ විපාසායං) | Desire, thirst |
| වනනි නාමය— (වනි ඉවානි) | (මග්ග වුභනි) වනනි f | Road, living |
| | 1,058 | |
| නාලි ශබ්දය— (නෙතනිකිනි වල ජලි) | (පාණතනෙ) නාලි f (වකකනෙ) | The navel rim or periphery of a wheel |
| විසුදානනි නාමය— (යාචනා නාමය) | (යාච) විසුදානනි f (යුචනෙ) | Entreaty intimation |
| විනනි ශබ්දය— (සනෙතනා චෙදනා) | විනනි f (නොසෙ වෙදනායං) | Joy, sensation |
| සිති නාමය— (සිති ජිවිති) | (සානෙ තු ජිවිතෙ) සිති f | Continuance existence |
| | 1,059 | |
| විච්චි නාමය— (ච්චි ජිවිති) | (නරනෙ වානනෙ) විච්චි f | A wave, interval |
| සිති නාමය— (සෙවෙති දුර්චි) | (සිරනෙ ධාරනෙ) සිති f | Fortitude, holding |
| භූ ශබ්දය— (භූමි චාමි) | භූ f (භූමිය ච භූමිනෙ) | Earth eyebrow |
| සුති නාමය— (සුති චෙදා වාහි) | (සඤ්ඤා වෙදෙ සච) සුති f | Voice the Vedas, falling of drops of water |
| | 1,060 | |
| ගොභන නාමය— (ගාම, අත්වය, ඉ) | ගොභනං, (නාමෙ ව වංසෙථ) | Name, lineage |
| පුර නාමය— (පුර, ගාම, ඉ) | (නගරෙ ව සරෙ) පුරං, | A town, a house |

| | | |
|-------------------------------------|--------------------------------------|--|
| බහ නාමය— (ආධාර, භාග, ඡ) | බහං, (තු නිසසය ගෙවන) | Asylum house, |
| කල ශබ්දය— (කොහු, කවුන, ඡ) | කලං, (නු පොසන රසිසු) | Lineage, multitude |
| තිරසසු නාමය— (කවණි, බහ, ඡ) | 1,061 | |
| සසසු නාමය— (විජන, මුඛි, ඡ) | (පෙවම විපසන) තිරසසු, (ච) | Gold wealth |
| අමිඛ ශබ්දය— (ආකාස, වසා, ඡ) | සසසුණ, (කිංක මුඛිසු) | A mark knowledge |
| ගුණ නාමය— (නිමිඨ, රහස්, ඡ) | (අරා) 'බරං, (ච බෙ විපස) | Sky raiment |
| | ගුණං, (වුගෙ රහසසි) | Padendum a secret |
| | 1,062 | |
| තප නාමය— (බසි, වාහ ඡ) | තපසා, (බසෙවි විපන වෙව) | Virtue austerity |
| කිබ්බස නාමය— (අපුණ, අපඤච, ඡ) | (පාපෙසවා ² සුචි) කිබ්බසං, | Sin transgression |
| රතන නාමය— (මාණිකා, පුත්තා ධි, ඡ) | රතනං, (මණිකෙසඵ සු) | Gem excellence |
| වස නාමය— (ස.විත්තර, වසා, ඡ) | වසං, (භාසන මුඛිසු) | A year rain |
| | 1,063 | |
| වන නාමය— (ආරණ, ජල, ඡ) | වනං, (අරණු මාරිසු) | Forest water |
| පස නාමය— (කිරි, ජල, ඡ) | (බිරචි වු ජල) පසං, | Milk water |
| අකාර නාමය— (අකාර, නිඛිං, ඡ) | අකාරං, (විචි මොසෙවි සු) | A letter of the alphabet, Nirvana |
| මමඛින නාමය— (සගඨ, රභ, ඡ) | මමඛිනං, (සභපම රසන) | Copulation desire |
| | 1,064 | |
| සසාන නාමය— (කණි, ජලපුචා, ඡ) | සසානං, (කණිණි පසොවෙවන) | The ear rapid stream |
| පිඨ නාමය— (පාප, අනිසව, ඡ) | පිඨං, (පාපා ² සුගෙවු ව) | Sm. misfortune |
| ආභු නාමය— (පාප, අපඤච, ඡ) | ආභු, (පාපා ² පඤචෙවු) | Sin, transgression |
| බජ නාමය— (කොක, වන්ක ඡ) | (කෙකුච්චි විගන) බජපා | A flag, a mark |
| | 1,065 | |
| සොසුර ශබ්දය— (වාර, වාරසොසු ඡ) | සොසුරං (වාරවිසෙසව) | A town-gate, the towers over a town-gate |
| මන්දිර ශබ්දය— (පුර, සාන, ඡ) | ම මන්දිරං, (කගෙර සෙර) | A town, a house |

| | | |
|---|---|----------------------------|
| වෘත්ත නාමය— (ප්‍රාඥ විපසපටිසා ඉ) | (වාච්ච ලිභා පරමිතො ¹ වෘත්තො (තු පඨිතෙ පුච්ච) 1,066 | Wise evident |
| වලලන ශබ්දය— (ප්‍රියසා අධිකෘතසා ඉ) | වලලනො (අභිතෙ ¹ ජකුඤ්ඤව) | Beloved super intendent |
| පුළු නාමය— (ජවසා ජපුල පද කී ඉ) | (ජලෙ) පුළො (මහතස ජ) | Stupid bulky |
| හිම ශබ්දය— (කපිසසා හසංකාර) | (කාරුරෙ හෙරච) හිමො | Cruel, terrible |
| ලොල ශබ්දය— (ලොලක වලසා ඉ) | ලොලො (න ලොලුපෙ වලෙ) 1,067 | Eager shaking |
| බිහව්ඡ නාමය— (විකාරප්‍රාජන-හසං කාර ඉ) | බිහව්ඡා (විකතෙ භීමෙ) | Disguised ter rible |
| මුදු නාමය— (සුදු ² වසා අස කසසා ඉ) | (නොමලා ¹ තිබිණෙ) මුදු | Soft gentle |
| සාදු නාමය— (ප්‍රියවසා ප්‍රභේක ඉ) | (ඉසෙ ව මධුරෙ) සාදු | Des red, sweet |
| මධු නාමය— (සුඛර ඉපටි ඉ) | (සාදුමච්ච ව පියෙ) මධු 1,068 | Sweet pleas ng |
| බදුන නාමය— (සුදු භී ¹ ලවසා ඉ) | (සිතෙ හ සුචෙ) බදුනො | White clean |
| විජිච්ඤා නාමය— (කෝලාභිකිච්ඤා සා ¹ ඉ) | විජිච්ඤා (සුච්ඤා ¹ භිසු) | Slanderer a ser pent |
| සමස්ථ නාමය— (සංකරසා ස හතා කී ඉ) | (සසෙක) සමස්ථා (සමඤ්ඤ) | Powerful con nected |
| සමප්පා නාමය— (කිංචාප්‍රාජන සිස ප ඉ) | සමප්පා (නිසිතා ¹ චලෙ) 1,069 | Completed all |
| සුඛ නාමය— (අභිසු පච්ච ඉ) | සුඛො (කෙවල සුභෙසු) | Simple, pure |
| ජිකසුද්ධා නාමය (අවසාන ලා ¹ ඉ) | ජිකසුද්ධා ¹ (නානා ¹ ධමෙසු ව) | Final v le |
| පොඤ්ඤා නාමය— (අවසාන ශච්චිච්ච ඉ) | පොඤ්ඤා (පණත නිකෙසු) | Slop ng deep |
| පුඤ්ඤා ශබ්දය— (අවසාන භිතාකී ඉ) | (අසුද්ධාභිවෙසු වෙ) ¹ භාජෙ | Other v le |

¹ මෙහිත් මෙහෙත් (වෘත්ත නාමයෙහි පටන්¹ ආදික නාමය අනන්තයට
අභිවිද්ධයේ) අභිවිද්ධය ලිච්ඤායේ "අභිවිද්ධය ලිච්ඤාමච්ච චෙ" යන ලක
ආශ්‍රිත

1,070

සව නාමය—
(නිදිල බවල පව
ම නි)
සෙසල නාමය—
(දසා සුඤ්චි නි)
අධම් ගබ්දය—
(නිදිග අසල
නි නි)
අලිකා ගබ්දය—
(අලිස බ්‍රිසවා නි)

සව (සුසෙසි සෙන සුසෙහ)
සෙසලා (දකඛි වාරාසු)
අධමො (කඛිසෙහ උභෙතා)

Clear white
pure
Dexterous
beautiful
Vile incomplete

(අපපියෙපස) * ලිපකා (ගපව)

Displeasing,
false

1,071

සංකිණ්ණ නාමය
(සකස මිසු නි)
හබ්බි නාමය—
(සොකාචි මභු
න දෙය නි)
සුච්චි නාමය—
(අල්ලාචි සිසුච්චි
දෙය නි)
මුඛ නාමය—
(වංචි ප්‍රාඤ නි)

(බසාපෙ අසුසෙබ,) සංකිණ්ණා
හබ්බි (සොකෙහ ව හාවිති)

Diffused miscel
laneous mixed
Suitable future

සුච්චි (අප්පාච්ඤුසු)

Little minute

මුඛො (පෙපෙර ව පවිසෙහ)

Old learned

1,072

හද්ද නාමය—
(අපෙ සුඤ්ච නි)
බහු ගබ්දය—
(ප්‍රාඤ්චංචා බහු
ලාචි නි)
බිර ගබ්දය—
(ප්‍රාඤ්චංචා බිර
ච්චි නි)
වෙලිචි නාමය
(කුලිල වසකු කම්
පිකාචි නි)

(සුසෙහ සාධුමචි) හද්ද (ඵ)
(කපාදෙ ව චිසුලෙ) බහු

Happy right
Much, many
large ample

බිරෙහ (බුසෙසි සිචිමසෙහ)

Wise possessed
of fortitude

වෙලිචං (කුලිලෙ ධුසෙහ)

Crooked shaken

1,073

විසද නාමය—
(පරිවිසක බවල නි)
නරුණ නාමය—
(ලදරා අභිකම් නි)
සොභන නාමය—
(වංචන හපුං ච
මචි නි)
සිඛිත නාමය—
(සුචුකණ්ණ හඤ
ච්චි දෙය නි)

විසද (විසත සෙසෙසු)
නරුණා (කු සුපෙ නවෙ)

Evident white
Young new

සොභනා, (සොභෙ බවෙ) සොභනා

Any vehicle fit

සිඛිතං (ගණිසෙහ සෙහ)

Counted thick

* බහුසද්ද ඵකච්චං වස ව කසවසකච්චි කපාදිසු සෙව පවසකච්චි ච්චි සුඤ්චි

බහු (කපාච්චි කපාදිච්චං වස ව කසවසකච්චි) සුඤ්චි සෙව පවසකච්චි

| | | |
|--|---|-----------------------------------|
| <p>අභික්ඛ නාමය— (ප්‍රාඥ කලිභ ඉ)</p> | <p>1,074 (බුධෙ) ¹ භික්ඛො (කුලජේ)</p> | <p>Learned noble</p> |
| <p>මහලලක නාමය (මාඛ විහාර ඉ)</p> | <p>(වුචො රාජු) මහලලකො</p> | <p>Aged spacious</p> |
| <p>කලාගා නාමය (සුඤ්ඤ ඉපට ඉ)</p> | <p>කලාගාං (සුඤ්ඤ වාපි)</p> | <p>Good fortunate</p> |
| <p>තිම ගබ්භය— (පිහල භිඤ ඉ)</p> | <p>තිමො (තු සිතලෙ පි ව)</p> | <p>Cold, dew</p> |
| <p>1,075</p> | | |
| <p>වපල ගබ්භය— (වමල පිඤ ඉ)</p> | <p>(ලොලෙ තු සිසෙ) වපලො</p> | <p>Fickle rapid</p> |
| <p>උදිත ගබ්භය— (කිසතලඳ උද්ග භාඨි ඉ)</p> | <p>(වුභෙත) උදිත (¹වුභෙතෙ)</p> | <p>Discourse start ing up</p> |
| <p>දිනත නාමය— (විචිතෙතලඳ ගභි ආත්භත් ඉ)</p> | <p>(ආදිනෙත ගබ්භිනෙ) දිනතො</p> | <p>Resplendent ar rogant</p> |
| <p>පිඨ නාමය— (සුඤ්ඤ කරණලඳ පිඨ ඉ)</p> | <p>පිඨං (තු වුඤ්ඤිතේ පි ව)</p> | <p>Pulverized</p> |
| <p>1,076</p> | | |
| <p>මින ගබ්භය— (විගභාඨි විසභිත් ඉ)</p> | <p>(විගභෙ වායනෙ) මිනං</p> | <p>Deprived woven</p> |
| <p>භාවිත ගබ්භය— (මාඛිතාඨි පරිතා විතාඨි ඉ)</p> | <p>භාවිතං (වධිසිනෙ පි ව)</p> | <p>Increased ac customed</p> |
| <p>හඨ නාමය— (බද්ධතලඳ ගලිභ ඉ)</p> | <p>(හත්තෙ පභිනෙ) හඨො</p> | <p>Roasted fallen</p> |
| <p>සුඨ නාමය— (විචාරණලඳ සො භණ්ඩකරණලඳ ඉ)</p> | <p>සුඨො (සුචරිත පොසිනෙ)</p> | <p>Questioned nourished</p> |
| <p>1,077</p> | | |
| <p>භ්න ගබ්භය— (උත්තෙත රසි ඉ)</p> | <p>භ්නො (භුතෙ වසෙ) භ්නං,</p> | <p>Born assembled</p> |
| <p>පටිභාග ගබ්භය— (සොභාඨි භෙර ත් ඉ)</p> | <p>පටිභාගො (සමා රිඤු)</p> | <p>Resembling enemies</p> |
| <p>සුර ගබ්භය— (විසභිවත්ත ආද තභ ඉ)</p> | <p>සුරො (විරෙ රපි සුරෙ)</p> | <p>Persevering the sun</p> |
| <p>දුඨ නාමය— (භිවිසඤ විකාරභා ජග ඉ)</p> | <p>දුඨො (කභෙ ව ජුසිනෙ)</p> | <p>Angry corrup ted</p> |
| <p>1,078</p> | | |
| <p>දිඨ නාමය— (භෙරත් දක්ඛාල ද්ද ඉ)</p> | <p>දිඨො ¹ (විමභි කඛිනෙ දිඨො)</p> | <p>Enemy vis ble</p> |
| <p>බාලිස නාමය— (දුඨ භාල ඉ)</p> | <p>(වලොන පොනෙ ව) බාලිසො</p> | <p>Dunce young</p> |

| | | |
|--------------------------------------|------------------------------------|--|
| වෙස නාමය— (නිසි දුමි ට) | (නිසි යං වෙසන) වෙසො | Derision, throwing |
| නිසම ඉබ්දය— (නිවස වුහ ට) | නිසමො (නිවස වන) | Certainty, ascertainment, any religious observance |
| කුස නාමය— (කුසපත් දබ්බතා ට) | (කලාකායං) කුසො (දබ්බ) | 1,079 A blade of grass, grass named "kusa" |
| වස නාමය— (වසස් විනාස ට) | (බාලසාදෙ භු වසෙ) වසො, | Age, destruction |
| අවලොප ඉබ්දය— (ලොප ගම් ට) | (ලොප ගබ්බ සම) ¹ වලොපො | Anointing, pride |
| අඛස් ඉබ්දය— (අක්ස පස ට) | අඛස් (මන පනසු) | Birds fishes |
| බබ්බු නාමය— (බබ්බු වුහ ට) | (බබ්බු නකුලෙ) බබ්බු | 1,080 Cat ruingoose |
| මණ නාමය— (මණ, අලොප මණ භස්සු ට) | මණ, (මණාන සකුසු) | A churn, a kind of cake |
| මාල නාමය— (මො අස්වැදිත් ගේ ලොම ට) | මාලො කෙසෙ සාදි ලොමො | Hair of the head horse hair |
| සංඝාත නාමය— (වඩ සමුහ) | සංඝාතො (සාහ ර සි සු) | Punishment multitude |
| සොස නාමය— (සොපගම බවති ට) | (සොපගම රවෙ සොසො) | 1,081 A village of herdsmen, sound |
| සුත නාමය— (රියසාරි වන්හව ට) | සුතො (සාර සි ව නි සු) | Charioteer, poet laureate |
| මාලා ඉබ්දය— (මල්, ලේද, ට) | මාලා, (තු පුළුප් තැනම) | Flowers, wreath of flowers |
| වාහ ඉබ්දය— (ගාල අස්ව ට) | වාහො (තු සකවෙ ගසෙ) | Conveyance a horse |
| අවස ඉබ්දය— (විනාස පුරා ට) | (වසෙවනෙ වා) ² වසො | 1,082 Destruction, an offering |
| කාල ඉබ්දය— (කාල මරණ ට) | කාලො (සමය මවසු) | Time, death |
| තාරකා ඉබ්දය— (තාරකා විනිසි ට) | (හෙ) තාරකා (නෙතනමසෙසි) | A star, pupil of the eye. |
| සීමා ඉබ්දය— (අවසි සකුසි ට) | සීමා (ව සි ටු සි සු ව) | 1,083 A border, praise |
| ආසොග ඉබ්දය— (පරිපූර්ණ ආවස නා ට) | ආසොගො (පුණ්ණතාවසෙප්- | Completion perfection, repeated reflection |
| ආලී ඉබ්දය— (සෙසෙලී සි මසර ට) | සා) ¹ ලී (සී සී සෙසුසු) | Female friends, mound, embankment, bridge |

| | | |
|--|---------------------------|---|
| දල නාමය— (කන්ද්වික්ඛ සුදු වසා ද) | (සතො ඵලෙ තීසු) දලො | Strong ; large |
| ලො ශබ්දය— (සාඛා වැල් ද) | ලොආ (සාඛාය වලලියං) | A Branch, creeper |
| | 1,084 | |
| මුක්ඛ නාමය— (මුද්ධි නිවැණි ද) | මුක්ඛිආ (නි මොවනෙ මොකෙබ්) | Redemption, deliverance, Nir- wana |
| කාස ශබ්දය— (කරීර කමුණ ද) | කාසො (තු දෙහ රාසිසු) | The body, a multitude |
| සුඵජ්ජන නාමය— (නිවයා මුඵයා ද) | (නිවෙ) සුඵජ්ජනො (මුලෙන) | Vile person, fool |
| භතතා නාමය— (සාමිභා ධරන්තා ද) | භතතා (සාමිභි ධාරනෙ) | Husband, a bringer up |
| | 1,085 | |
| සිඛිඛ නාමය— (මුඛා මුදුර පිඳ ද) | (සිඛා මුදුරසු) සිඛිඛො | A tuft of hair, a peacock's tail |
| සුභල නාමය— (සකු ආත්මි ද) | (සතො සකුකති) සුභලො | Animal ; the soul or life |
| සමාධ ශබ්දය— (නිරවකාස භතස ප්‍රදෙස ද) | සමාධො (සංකපෙ ගුණො) | Narrow, the parts of genera- tion |
| සඤ්ච වශ්‍යය— (වනාස නිසු ද) | (නාසෙ වෙසෙ) සඤ්චො | Destruction, contempt, deri- sion |
| | 1,086 | |
| වච්ච නාමය— (රුච දුමෙඛි ද) | වච්චො (රුචෙ කාරිසෙ ඵ) | Beauty, excre- ment |
| ජුති නාමය— (රුචි රජමි ද) | ජුතිආ (නි කතති රාසිසු) | Desire, beams, splendour |
| ලබ්බ නාමය— (සුකතානි, ලැබීම සුක්ඛ, ද) | ලබ්බො (සුකතෙ ව ලබ්බෙබ්) | Propriety, things proper to be received |
| දල ශබ්දය— (භාග, පත්‍ර, ද) | (බවෙ පණණ) දලො, (මතං) | A part, a leaf. |
| | 1,087 | |
| සලල නාමය— (කර, රල්, ද) | සලලො (කවෙ සලාකායං) | An arrow, stalk |
| ධාවන නාමය— (පවිත්‍ර, ගමන්, ද) | (සුචිතො) ධාවනො, (ගතො) | Purity ; a jour- ney |
| විබ්බම නාමය— (මානසි ලීලා ද) | (ගතනතො) විබ්බමො (භාවෙ) | Agitation, amo- rous dalliance |
| මොහ නාමය— (අභූත මුර්චා ද) | මොහො (විජ්ජාය මුච්ඡනෙ) | Ignorance, a swoon |

| | | |
|--|---------------------------------------|---|
| සෙද නාමය— (වාදිස ඉවිඡි ඡ) | 1,088 සෙසද (සම මල පාන) | Persepiration, a boiling |
| ගුල නාමය— (ගුලිකා, (කා) ඡ සුචිකාර ඡ) | (ගොල උවු මස) ගුලො | A ball sugar |
| සම හදය— (මහ විස්වස්ස ඡ) | (මිත්ත සතාසෙ ව) සමා | Friend, associate |
| විභු හදය— (භික්ෂාභි පොභා සේභු ඡ) | විභු (ත්වච්චහභුසු සො) | Perpetual, rich people |
| 1,089 | | |
| නොනුතිංසනාමය (වහිත කභිස ඡ) | (බසෙහ කුරුඳර) නොනතිංසනා | Sword cruel |
| අභි හදය— (අසම්මුඛාභි සම් මුඛාභි ඡ) | (උරසම් වාහු භිසම්) ¹ භි | Absent, present |
| කලකින නාමය— (වික්ත අස ඡ) | කලසඛිකා ² (භිකා පවාදෙසු) | ¹ Scar, flaw, blame |
| ජනසද නාමය— (දේස ජන ඡ) | (දෙසෙ) ජනසද (ජන) | Country, people |
| 1,090 | | |
| ගාඨා හදය— (ස්ලොකා වාචසෙ දා ඡ) | (පස්ස) ගාඨා (වචිහෙදෙ) | A verse, a kind of speaking |
| වංශ නාමය— (කුල මෙහු ඡ) | වංසො (කි කිය වෙණුසු) | A generation, race, a bamboo |
| සාහ හදය— (රචාදිස, ගම්ස, ඡ) | සාහො, (රචාදෙ, හමන) | Any travelling conveyance, journey |
| නල හදය— (සරාප, සව, ඡ) | (සරාපසම් මෙධා) නලො, | Form image, bottom, base |
| 1,091 | | |
| මස්ස නාමය— (මස්සා මෙස ඡ) | මස්සො (විලෙහෙ වෙමිසෙසු) ¹ | ¹ A tail, the middle |
| සුසම් නාමය— (සුසුස, වසස, ඡ) | සුසම්, (තු කුසුසො, ² කුසු) | Flowers, the menses |
| සිල නාමය— (සමභාව, ඉමිමාච්ච භ, ඡ) | සිලො, (සභාවෙ සුඛිසෙසු) | Condition, well being |
| සුභව හදය— (වාසභ, භුසභ ඡ) | සුභවො (උසභ වර) | A black, distinguished person |
| 1,092 | | |
| අභි හදය— (අභිකෝස, පඤ්ඤා දිස්සේ මිස, ඡ) | (කොසෙ බහාදි විජජ) ¹ භො, | ¹ Textures, etc of birds, &c |
| කුහර හදය— (මෙහෙවර, භි, ඡ) | කුහරො, (හමිජර මිල) | A cavern, a low |

| | | |
|---------------------------------------|---|--|
| වග්ග නාමය— (බඩග ගවයාග ඉ) | (නෙතනියෙ ගවනෙ) වග්ගො. | A sword , a unicorn |
| කදව නාමය— (වික වෛශ්වයෙ ක් රජ ඉ) | කදවො (තු දුමෙ වයෙ) 1,093 | A tree (Nandica) , a multitude |
| ගෙහිග්ග නාමය (රෙහෙණ රතුදෙ ක ඉ) | (ගෙ වෙහුයං) ගෙහිග්ග් (ච්චි) | A star, one of the 27 lunar constellations , a cow |
| වරග නාමය— (යොනියානි, උතත වො, ඉ) | වරගො, (යොනියං සිරෙ) | Female parts of generation , the head |
| සාප නාමය— (ආභ්‍යාප දිවිරිමි ඉ) | (අපෙකාසෙ සපපෙ) සාපො | Abuse , imprecation |
| සංක නාමය— (අපුණ, වෙ ඉ) | සංකො, (පාපෙ ව කදුමෙ) 1,094 | Sun , mud |
| ගොභි නාමය— (ගොගවත්ත ඉ) | (ගොගවත්ත රගෙ) ගොභි | A rich man snakes |
| ඉසාර නාමය— (මහදෙවි තායක ඉ) | ඉසාරෙ (තු සිව සාමිඤ්ඤ) | Iswara , chief |
| විජිත නාමය— (ගතති ආනුභාව ඉ) | (බලෙ පහාවෙ) විජිතො | Bodily strength , influence |
| ගොජ නාමය— (ගතති ආනුභාව දීපති ඉ) | ගොජෙ (ගෙසු ව දිවතියං) 1,095 | Bodily strength splendour, glory |
| ධාරා ගබ්දය— (පවතිතවුච්චන්ඉ) | ධාරා (සනතති වග්ගෙ) | Stream, a shower, edge of a sword |
| චාන ගබ්දය— (තානො, ගෙහෙමි කිරිම, ඉ) | චානො, (තණ්භාය සිබ්බනෙ) | Desire, stitching |
| වනභූ නාමය— (රොචාරි මාරපාල ඉ) | වනභූ (සුතෙ පටිභාරෙ) | Charioteer , a porter |
| වෙදනා ගබ්දය— (තුප්පි පිච්චා ඉ) | (විතති පිලාසු) වෙදනා 1,096 | Satisfaction pain |
| මච්චි ගබ්දය— (අච්චා පුඤ්ඤ ඉ) | (වියං) මච්චි (ච්චි පසුඤ්ඤ) | Will , wisdom |
| රණ ගබ්දය— (පච්චි පාපාම ගබ්ද ඉ) | (පාපෙ සුචෙ රවෙ) රණො | Sin, war, sound |
| ලව ගබ්දය— (කතිකා ජෙදන ඉ) | ලවො (තු විදුඤ්ඤ චෙදෙසු) | Drop , a cutting |
| භූස නාමය— (චොළ, අතිගතානි, ඉ) | (පලාපෙ ¹ කිසයෙ) භූසො, 1,097 | Chaff , exceedingly |
| බාධා ගබ්දය— (දුක්චාලකීර්ච ඉ) | බාධා (දුක්කෙ නියෙවෙ ව) | Sorrow , hindrance |
| මානිකා නාමය— (මානිකාවිච්චාචා, ඉ) | (මුල පදෙපි) මානිකා ¹ | A text , a stream |

* ජාම, විහාගකරණ පිතිස ආදියෙහි කවකලද්ඛංගු වචන

| | | |
|---|--------------------------|--|
| සෙතන ශබ්දය— (කෙල් අභිකප්පම ද්) | සෙතනො (කෙළෙ ධිකපෙමම) | Oil great affection love |
| ආලස ශබ්දය— (ගෘහ අප්පයා ද්) | (ඝර 'පෙකබාසු) ආලසො | House desire |
| 1,098 | | |
| කෙනන ශබ්දය— (ධවජ, ගාන, ද්) | (කොකුසමිං) කෙනනං, (කෙතෙ) | A banner, a house |
| භූමි ශබ්දය— (ඤාන් අප්පිච්චි ද්) | (භානෙ) භූමි (භූමිං භූමි) | A place the earth |
| ලෙඛි ශබ්දය— (ලිච්ඡි ලිච්චි ද්) | ලෙඛි (ලෙඛෙයා රචි) ලෙඛි | A writing a line or row |
| භගවතානු ශබ්දය (භුජ්ජන භජානන ද්) | (පුජ්ජන භු) භගව (චිකෙ) | Object of religious adoration a Buddha |
| 1,099 | | |
| ගද ශබ්දය— (අද්ධමිකෙකෙසෙත් රෙක ද්) | ගද (ඝජ්ජ) ගජ (රෙකෙ) | A club sickness |
| ආසන ශබ්දය— (නිසද, පිඨ ද්) | (නිසද්දා පිඨෙසව්) ආසනං, | Sitting a seat |
| නථාගත ශබ්දය— (සමිඤ්ඤ සව ද්) | නථාගතො (චිකෙ සතෙත) | A Buddha sent being |
| සමුස්සක ශබ්දය— (රසි ගරිච්චි ද්) | (වසෙ ජෙඤන) සමුස්සකො | A multitude the body |
| 1,100 | | |
| ඛල ශබ්දය— (කාල, මිච්ච, ද්) | ඛලං, (කො ජා ස චිඤ්ඤ) | A part an opening |
| චජ්ජ නාමය— (චජ්ජ කෙර, ද්) | චජ්ජ, (චජ්ජෙ ච චජ්ජි) | Guilt mistake drums |
| අඛාන නාමය— (කාල දීඤ්ඤ මාස, ද්) | (කාලෙ දීඤ්ඤ) අඛානං, | Time a long road |
| සෙතු ශබ්දය— (මිසර සේතු ද්) | (අච්චි) සෙතු (කාරණෙ) | A dam a bridge cause |
| 1,101 | | |
| ඛනාස නාමය— (සේතු සථාන ද්) | ඛනාසො (කාරණෙ ජෙඤ්ඤ) | A cause a place |
| සහා ශබ්දය— (කාලා චිච්චි ද්) | සහා (කෙතෙ ම සංසදෙ) | A hall an assembly |
| සුභ නාමය— (මාමි ප්‍රාසාද ද්) | සුභො (චමෙච ම පාසාදෙ) | Pillar palace or mansion |
| අසන ශබ්දය— (ගමන්, මාස, ද්) | (චා) අසනං, (ගමනෙ පථෙ) | A journey a road |

| | | |
|--|--|-------------------------------|
| | 1,102 | |
| අඤ්ඤා නාමය— (වරගස් පුඤ්ඤා ණ) | අඤ්ඤා (රුක්ඛනතරෙසුරෙ) | The wara tree ; the sun |
| අඤ්ඤා නාමය— (කොණ අකච ණ) | අඤ්ඤා (කොණෙකුකෙසුරෙ) | A corner ; horse |
| අංග නාමය— (අභරුම කාස ණ) | අංගො (බකෙමි ම කොඨාසො) | Shoulders, a part |
| අවිමි නාමය— (මස්භිජ්ජාලො රස් මි ණ) | (භ්ලං ¹ පුඤ්ඤා) ² විමි, (කොපුසො) | Flame ; the sun- beams |
| | 1,103 | |
| අඤ්ඤා භවය— (විනාශ අවිඤ්ඤා ණ) | (නාසා ³ භවෙකසව) ⁴ භාචො (ථ) | Destruction, non-existence |
| අඤ්ඤා භවය— (අනාර අඤ්ඤාච ණ) | අඤ්ඤා, ⁵ (මොදන භුක්ඛිසු) | Food, eating |
| ජීවි භවය— (ප්‍රාණ, ජනසා ණ) | ජීවිං, (පාණෙ ජනෙ) ජීවො | Life people |
| ඤ්ඤා භවය— (අනාර අඤ්ඤාච ණ) | ඤ්ඤා (ජීවෙතා ම භක්ඛිතො) | Food, eating |
| | 1,104 | |
| අඤ්ඤා නාමය— (ප්‍රච්ඡාදන, වංඤා, ණ) | (භ්ලංකො) ⁶ ච්ඡාදනං, (වසෙථ) | Covering, clothes |
| භික්ඛාස භවය— (භාස රභි ණ) | භික්ඛාසො (ගෙග රුසිසු) | A house ; a mul- titude |
| ආමිස නාමය— (ආහාර ජීව, මොස, ණ) | (අනාභොදො) ආමිසං, (මංසො) | Food, &c ; flesh |
| දික්ඛා නාමය— (යාඤ්ඤා සුචා ණ) | දික්ඛා f (භු යජනෙ ⁷ වචනො) | A sacrifice, an offering |
| | 1,105 | |
| කාරිකා භවය— (ක්‍රියාං යජනාකාරි ණ) | (ක්‍රියාං) කාරිකා f (පඤ්ඤා) | An action, a verse |
| කොභු භවය— (වික්ඛ පතාස ණ) | කොභු, (භු විභනො ධරෙථ) | Mark, banner |
| කුසුම භවය— (මුසු, මුල, ණ) | කුසුමං, (පි රඤෙ පුඤ්ඤා) | The menses ; a flower. |
| කම්භ භවය— (වදුරන් ප්‍රාඤ ණ) | (වානරෙ භු බුචො) කම්භි. | A monkey ; wise men |
| | 1,106 | |
| ඛණ්ඩ නාමය— (අධරෙ බරණො) ඛණ්ඩා | (අධරෙ බරණො) ඛණ්ඩා | The lips, a camel |
| ලුච නාමය— (වැදි ලොලස් ණ) | ලුචො (භු ලුඤ්ඤො පි ම) | Archers, desirous |
| කලුස නාමය— (කාලුඤ්ඤාදො, අඤ්ඤා පල, ණ) | කලුසං, (කා ⁸ විලො පාචො) | Turbid, sin |
| කල්පි භවය— (අඤ්ඤා පරජො ණ) | (පාචො) කල්පි (පරජො) | Sin, or defeat |

1,107

| | |
|--|------------------------------------|
| කන්තාර නාමය— (පාරණ දුකිමාණි ණ) | කන්තාරෙණ (වනදුගෙහසු) |
| වර ශබ්දය— වරසක් ජගතිසක් ණ) | වරෙණ (වාරමති වවලෙ) |
| ගාම නාමය— (ප්‍රාභ සමුහ ණ) | (ජනාවාසෙ ගණේ) ආමො |
| වමච නාමය— (පලිත, වජ්, ණ) | වමචං, (තු ඵලකෙ තවෙ) |
| ආමොද ශබ්දය— (සන්තොස සුගද ණ) | ආමොදො (ගාස ගකෙසු) |
| වාරු ශබ්දය— (සවණේ සුඤ්ජ ණ) | වාරු (තු ක ත හෙ පි ව) |
| නවන ශබ්දය— (පිදුමානනි, භාග, ණ) | (සන්තායං) නවනං, (ගෙහෙ) |
| ජල ශබ්දය— (වෘජ, පානිජලි, ණ) | (ලෙසෙ තු ඛලිතෙ) ජලං, |
| වෙර නාමය— (අතුකල, වෙස, ණ) | වෙරං, (පාපෙ ව පරිසෙ) |
| තව නාමය— (වජ් සමුච ණ) | තවො (වමචනි වකාලෙ) |
| ආණ්ඩ නාමය— (උස ආණ්ඩණ ණ) | (උච්ච ¹ ධිණෙයෙ) ආණ්ඩනා |
| ගනිත නාමය— (වණු විකේසසක්, ආච, ණ) | ගනිතං, (වන්තාර ² කපිසු) |
| වාර ශබ්දය— (වාර, මුඛ, ණ) | 1,110 (පරිහාරෙ මුඛෙ) වාරං, |
| මන ශබ්දය— (මලමුක් දක්තා ලද්ද ණ) | (පෙහෙ කුහෙ) මනා (සුසු) |
| මාස ශබ්දය— (මාසධාතූ කාල විකේස ණ) | මාසං ³ (පරතා කාලෙසු) |
| නිගන නාමය— (අවෙලක ආච්චක ණ) | නිගනා (ධිච්ච ලෙක පි පි) |
| පමිස නාමය— (වෙස භිසක ණ) | 1,111 (දෙසෙ කාලෙ ව) පමිසං |
| පසු නාමය— (වතුන්පදසක් ඵච වක් ණ) | (දිකාදෙජකාල) පසු |
| නාම ශබ්දය— (අරුප ඛජ්, පෙක න, ණ) | (අරුපෙ වාසිකෙසු) නාමං |
| දර ශබ්දය— (ගර්චිචා පෙ ණ) | දරෙ (දරු ඵච සුසු) |

| | | |
|--|--|--|
| <p>භික්ෂා නාමය— (සායුද් ආහාර ද්)</p> | <p>1,112 (සාමනෙ හොජනෙ) භික්ෂා</p> | <p>Request food</p> |
| <p>භර්ග්ග භික්ෂු— (වර් අතිශයාති ද්)</p> | <p>(භාරෙච්චිතිසසෙ) භර්ග්</p> | <p>Weight, entire</p> |
| <p>සුක් නාමය— (සායුද් භක්ෂාසේ භාසනාචාර්ය ද්)</p> | <p>(දබ්බි සු ජායාසු) සුක්</p> | <p>Spoon, wife of Sakkra</p> |
| <p>අභ්‍ය නාමය— (අභ්‍ය, අභ්‍යාන ද්)</p> | <p>(අභ්‍යෙ) ¹භ්‍ය, (විභ්‍යෙ)</p> | <p>A cloud, sky</p> |
| <p>1,113</p> | | |
| <p>මොදක භික්ෂු— (මොදකවිභේදනෙස් සුරච්ච ද්)</p> | <p>මොදකො (වජ්‍ය භෙදෙපි)</p> | <p>A preparation of flour for food things producing fermentation</p> |
| <p>මඤ්ච භික්ෂු— (භාරත විභේදනෙස් රච්ච ද්)</p> | <p>(මඤ්චෙ රච්චෙ) මඤ්ච</p> | <p>Vessels for containing liquids, jewels</p> |
| <p>මලක භික්ෂු— (මලක විභේදනෙස් සුරච්ච ද්)</p> | <p>(මලක ²රමෙසු) මලකො</p> | <p>A mountain flower garden</p> |
| <p>ලක්ඛණී නාමය— (ලක්ඛණ, විභ්‍යාන ද්)</p> | <p>(සභා විභ්‍යාන) ලක්ඛණො</p> | <p>Condition, mark</p> |
| <p>1,114</p> | | |
| <p>භවි නාමය— (භවි සාතප්ප ද්)</p> | <p>භවි (සප්පිච්චි හොච්චෙච්ච)</p> | <p>Clarified butter things proper to be offered</p> |
| <p>සිරි නාමය— (සිරි, සිරි, ද්)</p> | <p>සිරි, (සිරි ච්චි ච්චි)</p> | <p>Superniority the head</p> |
| <p>විචාරක නාමය— (විචාරක නාමයෙ ච්චි ද්)</p> | <p>(විචාරෙපි) විචාරකො (ච්)</p> | <p>An inquiry, seclusion of the body</p> |
| <p>සිච්චි නාමය— (සිච්චි විභ්‍යාන ද්)</p> | <p>සිච්චි (සච්චෙ ච්චෙ)</p> | <p>Mountain tree</p> |
| <p>1,115</p> | | |
| <p>වේග භික්ෂු— (වේග ච්චි ද්)</p> | <p>වේගො (ච්චෙ ච්චෙ ච්)</p> | <p>Swiftness, a flood</p> |
| <p>සංඝා නාමය— (සංඝා ආසුච්චිච්චෙ ච්චි ද්)</p> | <p>සංඝා (ච්චි ච්චි ච්චි)</p> | <p>Pillar, a stake or stump a javelin</p> |
| <p>බිඝ්ඤ භික්ෂු— (බිඝ්ඤ ච්චි ද්)</p> | <p>(බිඝ්ඤ ච්චෙ ච්චෙ) බිඝ්ඤ</p> | <p>Name of a drop a little</p> |
| <p>චර්ග්ග භික්ෂු— (චර්ග්ග ච්චි ද්)</p> | <p>චර්ග්ගො (චර්ග්ගෙ චර්ග්ගෙ)</p> | <p>Hog, elephant</p> |
| <p>1,116</p> | | |
| <p>අභ්‍යාන නාමය— (අභ්‍යාන, ච්චි ච්, ද්)</p> | <p>(අභ්‍යානෙ විභ්‍යාන) ²භ්‍යානො</p> | <p>Corner of the eye a circle marked on the forehead</p> |
| <p>සීඛ්ච්චි නාමය— (සීඛ්ච්චි ච්චි ද්)</p> | <p>සීඛ්ච්චි (සීඛ්ච්චෙ ච්චෙ)</p> | <p>Mustard seed, Goutama Buddha</p> |

| | | |
|--|--------------------------------------|--|
| හාර ශබ්දය— (ඉතුරුම් ඉතණ ද්) | හාණ (මුනකා ගුණ ශාභන) | A pearl neck lace taking |
| වාරණ ශබ්දය— (කැහැරු රස ද්) | වාරණා (මුතුල රසය) 1,117 | A bud, alkali |
| අවිවස නාමය— (අභිකුම් අපරධද්) | අවිවසයා ¹ (තිකකමේ දෙසය) | Disregarding a command fault |
| අභ-නිග ශබ්දය— (පරින වාස ද්) | (සෙල රුකෙකිය) ² භගා නිගනා | Mountain, a tree |
| මනන නාමය— (අභිකුම්, නිසම ද්) | (සවසෙස වධාරණ) මනනා, | Very few only mere as soon as emphasis |
| අපවිනි ශබ්දය— (පුජා විනාස ද්) | අපවිනා ³ (විනෙ වසෙ) | An offering de struction |
| වහාර නාමය— (ඡද් අවිනරණ ද්) | (ඡද් වහරණසෙස) ⁴ වහාර | A hole descent |
| පිතූ නාමය— (ඉත්ම පිතා ද්) | (ඉසෙව ව ඡකනෙ) පිතා | Brahma father |
| පිතෘමග ශබ්දය— (මුනකා මුත්මයා ද්) | පිතෘමගා (යසනෙ ඉසෙව) | Grandfather a Brahman |
| පොන ශබ්දය— (නැව බාල ද්) | පොනා (නාවාස බාලනෙ) 1,119 | Ship a young one |
| පොණ නාමය— (වෘක්ක රකතවණි වල්ලන් ද්) | (රුකෙකිවණෙකුසුල) පොණො | A name of a tree, red, dog |
| දිව ශබ්දය— (සවි, ආකාස ද්) | (සරගග කු ගගණ) දිවො | Heaven the sky |
| වෘශ ශබ්දය— (වසු ගනි ගාස ද්) | (වණේ ගනි සෙ) වෘශො | Clothes per fine a house |
| මුල ශබ්දය— (සුදු උදන ද්) | මුලො (මුදු ව උඹනෙ) 1,120 | Small an oven |
| කණණ නාමය— (කෝවි පුතා ද්) | කණණො (කොණ ව සවණ) | Corner the car |
| මාලා ශබ්දය— (පුළු පනති ද්) | මාලා (පුළු ව පනතියා) | Flowers a row |
| භාග ශබ්දය— (පුණ කොවළ ද්) | භාගො (භාගය කදෙසෙසු) | Moral merit part |
| කුභි නාමය— (අභිකුම් උසුල කොල, ද්) | කුභි, (රුකෙ ඡපාලනෙ) 1,121 | Leprosy, Costus spectuosus |
| සසයා නාමය— (සසයාසනා සසයා ද්) | සසයා (සසයාසනෙ සසනෙ) | A dwelling sleep |
| හමි නාමය— (මුතුකාරකිත්තේ මු විසෙසෙකේ මු නති ද්) | (මුතුහමිමි ව මි) හමො | A lathe turn ing round |

| | | |
|---|--|--|
| අංශු නාමය— (වසනාදිත්තේරළු රත්මි ණ) | (වන්දාදිලොමේ පත) ¹ .ංශු (කරො) | A small point or end of thread, sunbeams |
| භිපාත ශබ්දය— (භිම අසංඛණ ණ) | භිපාතනා (පතනෙ ව්‍යඥෙ) | A falling, an indeclinable par- ticle |
| විවස නාමය— (කාඛා පඳුරු ණ) | 1,122 (සාධායං) විවසපා (ඵලේහ) | Branch, a bush |
| සතනු නාමය— (අත්තලා අමිත්‍ර ණ) | සතනු (බර්ජනකරෙ දිසෙ) | A cake made of meal, enemy |
| සාමික නාමය— (වල්ලභ සාමි ණ) | සාමිකනා (පති අසිරෙසු) | A Lord, a hus- band |
| සභාන නාමය— (ගමන්, කාරණ, ණ) | සභානං, (ගති හෙතුසු) | A setting out, a cause |
| රභ ශබ්දය— (රජන නානසභා න ණ) | 1,123 (රුහෙ) රභො (නව්වුදානෙ) | A dyeing place for dancing |
| පාන ශබ්දය— (පෙයස දුට්ඨ, පාන ත්‍රියා, ණ) | පානං, (පෙයස ව පිතියං) | A drinkable drinking |
| උඩාර නාමය— (සාණ උඩරණ ණ) | (ඉණුකෙට්ටෙසු) උඩාරෙණ | A debt, pluck- ing up |
| ඵලක නාමය— (ඵලිපත් ඵලිපත් ණ) | (උම්මාරෙ) ඵලිකනා (අභේ) | Threshold a wild goat |
| පහාර නාමය— (හෙසිදිම් සාමිස ණ) | 1,124 පහාරෙණ. (පොඵනෙ යාමේ) | A beating, a watch |
| සරද නාමය— (සංවත්සර සාතුම් යේස ණ) | සරදෙ (භායනො තුසු) | A year, one of the six seasons namely Septem- ber and October |
| තුම් නාමය— (කෙසි ලාසන ණ) | (තුම්කායා ² ලකනෙ) තුම්මා | Spouted pot, small basket for measuring grain |
| පලාප නාමය— (කොල්ලි කොල්ලිව න ණ) | පලාපො (තු භුසම්භි ම) | Chaff unprofit- able words |
| කාසු නාමය— (වල්ල රසිඳි ණ) | 1,125 (මනා මාවෙ මඥෙ) කාසුඤ්ඤ | A pit, a multi- tude |
| උපනිසා නාමය (නෙතු රහස් ණ) | ³ පනිසා (කාරණෙ රහෙ) | Cause secret |
| කාස නාමය— (මාලුක් භයගවිභේ පසෙස් ණ) | කාසනා (පොඵ නිලෙ රෙහෙ) | The grass <i>Sach- charum sponta- neum</i> ; a cough |
| දුස නාමය— (ත්‍රොධි නුසණ ණ) | දුසනා (කොමෙ ගුණ කරෙ) | Anger, fault |

| | | |
|---|--|--|
| <p>වෙට නාමය— (සුභතී අවිචාල පී චිත ණ)</p> | <p>1,126 (සුභතාචාරාලවිචෙකසි) ¹ වෙටා</p> | <p>A case, a watch tower; hurt</p> |
| <p>දව ශබ්දය— (ක්‍රීඩා වනාන්ත ණ)</p> | <p>(කීලාශා නානතෙ) දවවා</p> | <p>A play, wilder- ness</p> |
| <p>උපපන්න නාමය (උත්පන්නී, උච්චි ගමන, ණ)</p> | <p>(උපපන්නියවො) ² සපනනං,</p> | <p>Birth, rising up</p> |
| <p>උසනාන නාමය— (ගමන්, වන, ණ)</p> | <p>උසනනං, (ගමනෙ වනෙ)</p> | <p>A journey, a wilderness</p> |
| 1,127 | | |
| <p>වොදාර නාමය (භිත රූපාදී අත කි ණ)</p> | <p>වොදාරණි (ලාමනෙ බසෙකි)</p> | <p>Vileness, the five essential ele- ments of a sen- tient being</p> |
| <p>පානන නාමය— (මල, පවුරු ණ)</p> | <p>(මුලො සාදසු) පානනං,</p> | <p>Money, presents</p> |
| <p>දසා නාමය— (අවිසයා වසුන් කි ණ)</p> | <p>දසා ¹ (වන්භා පටනෙකසු)</p> | <p>Condition, the border of a gar- ment</p> |
| <p>කාරණ නාමය— (කිංසා, සේක ණ)</p> | <p>කාරණං, (සාභන හෙකසු)</p> | <p>Injury, a cause</p> |
| 1,128 | | |
| <p>මද ශබ්දය— (ගසනිත්තේ මද ගපී ණ)</p> | <p>(ගසනිදනෙ) මද (ගසෙකි)</p> | <p>Temporal juice of the elephant, pride</p> |
| <p>කවා ශබ්දය— (කට්ඨාස් කවුන්ණ ණ)</p> | <p>කවා (සවන රු සි සු)</p> | <p>Grinding, a multitude</p> |
| <p>උපහාර ගාදය— (අභිමුඛසව චලමච සුච ණ)</p> | <p>උපහාරණි (භිභාසර පි)</p> | <p>An approach- ing, an offering</p> |
| <p>මස ශබ්දය— (ප්‍රාසාදි බසන යපී ණ)</p> | <p>මසා (බසන රුසිසු)</p> | <p>Binding, a mul- titude</p> |
| 1,129 | | |
| <p>ගසි නාමය— (අල්පාසී ආසාණ නවසුකත ණ)</p> | <p>ගසයා (චොනෙ කායනිසෙ)</p> | <p>A very little, perfumes, smell</p> |
| <p>වාග නාමය— (දන ප්‍රකාණි ණ)</p> | <p>වාගනා (තු දන කානිසු)</p> | <p>Donation; a destitute state</p> |
| <p>පීනී නාමය— (පීනී සේසන්ච ණ)</p> | <p>(පානෙ පමොසෙ) පීනී (භි)</p> | <p>Drinking joy.</p> |
| <p>ගිවා නාමය— (සංඝි කණ්ඨාච ණ)</p> | <p>(ඉණේ) ගිවා (ගලෙ පි ව)</p> | <p>Debt; the throat.</p> |
| 1,130 | | |
| <p>පනිඨා නාමය— (ආප්‍රස් ආධාර්ච ණ)</p> | <p>පනිඨා (නිසසෙය සානන)</p> | <p>Resting place; help</p> |
| <p>සාහස ශබ්දය— (බලාන්කාර, දඩ, ණ)</p> | <p>(බලසාහාරෙ පි) සාහසං,</p> | <p>Force; fine</p> |

| | | |
|---|---|---|
| හළු ගබ්දය— (හෙදන වැනු වී කෙස, ඉ) | හළු (හෙදෙ පවෙ) හළු, | Breaking, dress |
| ජනනා නාමය— (කර්ම, ජන, ඉ) | ජනනා, (නු ජවකෙ පි ව) 1,131 | The body, um- brella |
| භූමි ගබ්දය— (පුරුෂ භූමි ඉ) | (සුදුකෙ භූමි ව) භූමි f (නි) | Wisdom, earth |
| මිදනා ගබ්දය— අනෙකැව්වෙහො | (අනෙක) මිදනො (දුමෙ) | Cupid a medi- cinal plant |
| මාතූ ගබ්දය— (මව් මව් මව් සවි ස මව් ඉ) | (පමාතර්ම) මාතූ f (ඵ) | Mother or mo- ther's mother |
| වෙට්න නාමය— (වෙට්න නෙට්වෙට්) | (වෙට්නනි සෙසු) වෙට්නා, 1,132 | Tying round, a turban |
| මානස නාමය— (සුදුකර ඉහළු ඉ) | මානසා (තවුලියෙ ¹ යො) | A plant <i>Amaran- thus polygamus</i> |
| මොහොති නාමය— (නිවැන මිදි ඉ) | මොහොති (නිවැන ඉ සුදුකර) | a chief. Nirvana, deli- verance |
| ඉසු නාමය— (අප්පනික සුදු ඉ) | ඉසු, ² (ධිපති සකෙසසා) | A chief, Sak- kaya (Indra) |
| ආරම්භ නාමය— (කාරණ, අරමුණ, ඉ) | ³ රම්භ, (හෙතු ඉහොවරෙ) 1,133 | Cause, objects of sense |
| සංකීර්ණ නාමය— (විකර, ආකාර, ඉ) | (ආකර) සංකීර්ණ, ⁴ (මාකාරෙ) | Mark, mode |
| වස නාමය— (විකරණ නාම ඉ) | (වස) වසා (තවෙ පි ව) | Sowing, the bank of a river |
| සම්මුති නාමය— අනුදනි මාවතර ඉ | සම්මුති ⁵ (නුදුකෙ මොහොති) | Permission, custom |
| අකුණ නාමය— (විල, අකුණ, ඉ) | (සුඵ ලාභා ඉ) ⁶ කුණ, 1,134 | Fried corn, im- perishable |
| සත්ත නාමය— (දේවසුභ, නිරන් තරණ, ඉ) | සත්ත, (සාතෙ සද දුකෙ) | An offering to the gods, contin- ual almsgiving |
| සොම නාමය— (මාසව විකරණ ස වන්දනා ඉ) | සොමා (තු මසව සුසු) | A kind of medi- cinal drug; the moon |
| සංසාම නාමය— (සුභ්ව නාමව සෙසු ඉ) | සංසාමා (සුභ්ව හෙහෙහ) | A pair, the principal upright timber of a house |
| වාර නාමය— (කර්ම විකර ඉ) | වාර (ඉහෙ ව හසවිති) 1,135 | Salt ground, ashes |
| ආතාප නාමය— (විකර කෙතාප ඉ) | ආතාපා (විකර කාපෙ) | Exertion heat- ing |
| බඩ නාමය— (අනෙකෙ ඉ) | (හාතෙ පිමාස) බඩ (ව) | A part, a border |

නමො බ්‍රිඛාස.

1,136

විරතාලා (කීසෙති) 4

(අව්‍යයං ව්‍රිච්චනෙ දති)
විරසං-(තු) විරං, (තථා)
විරෙන, විර රතතාය,
සහ, සභිං, සමං අමා,

A long period

සහා (භීසෙති) 4

With

1,137

නාවත නාවත }
(යනාභීසෙති) 5 }
වජ්ජා (කීසෙති) 5

පුනපුනං, අභිභංගං, (වා)
සකිං, (වා) භිකඛණං, මුහු,
(වජ්ජනෙ තු) විනා, නානා,
අනතරෙන, විතෙ, පුච්චි,

Repeatedly

Except

1,138

අභිසයා (කීසෙති) 6

බලවං, පුච්චි, (වා) භීචා,
භිසයෙ කිමුත, සා, භී,
අනො, (තු) නිං, කිමු දහු,
(විකපො) කිමුතො, 7 ද, (ව)

Exceedingly

පරිවිතභීසෙති 6

Or

1,139

ආමනා භසෙති 10

(අනිකං) නිකං ආමිං ආමිං
.....
.....

Oh

ප්‍රගතසෙති 6

How

1,140

වත්මන්කලා 4

අවුනෙ, 9 නරති, දති,
සපෙති, අසුසුදජ්චි, (තු)
නගෙස, 10 (නංසෙ) සසකකං, (වා)
11 චා, නාමං, ජකු, ජෙ, කපෙ,

Now

ඒකානාභීසෙති 8

Certainly, as
long as, how
far, so far

1,141

පරිවේදකීසෙති 7

යාවතා, නාවතා, යාව,
තාව, නිසතාවතා, (තථා)
ඵනතාවතා, (ව) නිවෙ, 12 (ති
පරිවේද දත් වාවතා)

Until

1,142

උපමාසෙති 17

යථා, තථා, යථෙ වෙ, 13 වං,
යථානාමි, යථා හි, (ව)
සෙසයථා පො, 14 වසමමං, (වා)
තථෙව, (ව) යථාපි, (ව)

As, so

| | | |
|--|--|---|
| | 1,143 | |
| | එවං පි, (ව) සෙසර්ථාපි- නාම, යථවිචා, ¹ (පි ව) (පටිභාගතේ) යථා ව, විස, තථවිචා, ² (පිව) | |
| තමා විසින් § 3 . සවිකාරයෙහි 7 . | 1,144 | By itself. * Yes; assent |
| | සා, සාමං, (ව) සයං, (වාථ) ආම, සාහු, උහු, (විව) මපාසිකං, පනිරුපං, සාධෙව ³ වං, (සවපට්ඨකේ) | |
| හේතුවේදයෙහි 6 . අසඤ්චනකයෙහි 2 . තිරුනිකයෙහි 1 | 1,145 | Therefore Some In vain |
| | 1,146 | |
| අනියතකාරයෙහි ශාන්තසින් § 4 . මුසාවාදයෙහි 2 . | කදච්චි, ජකු, (කුලා ජ) සබ්බතො, (ව) සම්භවතො, පටිතො, (ව) සම්භවං, (පි) (අථ) මච්චා, මුසා, (භවේ) | [times Perhaps, some- All around, en- tirely. Falsely |
| ප්‍රතිසේධයෙහි 6 . අනියමාභියෙහි 3 අනුකුලතියෙහි 1 රුත්‍රියෙහි 2 . දවල්ලි § 1 . . . | 1,147 | Negative and prohibitive If. Agreeably By night By day |
| | 1,148 | |
| අලාභියෙහි 3 . තභිතසන්තාභිව } ප්‍රමාණක්‍රියාසංසි } අභිමුඛයෙහි 3 . අන්තභවයෙහි 2 . | ඊසං, සීචි, මනං, (අපෙප) සහසා, (කු අතතකිතේ) පුරෙ, ⁶ භවතො, (කු) පුරතො, වෙච්චා, 'මුහු, (භවනනරෙ) | Little Suddenly In the presence (of In future |
| විශමයෙහි 2 . . . නොවිනිමෙහි 1 | 1,149 | Ah, indicating surprise In silence Apparent Instantly Forcibly |
| | අහො, හි, (විමතයේ) තුණ්හි (ආරාමිකානි) (විමතානි) (ව) | |

| | | |
|--|--|--|
| <p>පදපුරණයෙහි 6 අනන්තලයෙහි 3 නියමයෙහි 2 . . .</p> | <p>1,150 සුදා, වෙයා, අසු, සලස, වෙ, භා,¹ (දයො පදපුරණ) අනන්තරන,² නන්ත, අනන්ත, ³විසා, නුන, ව (නිවරණ)</p> | <p>Expletive Between Truly</p> |
| <p>සන්තොසයෙහි 2 විනවිප්පාසයෙහි, ඉතිප්පාසයෙහි විනවිප්පාසයෙහි 1 විනවිප්පාසයෙහි 1</p> | <p>1,151 (අනන්ත) සං, (ව) දිසා, (ඵ) (විනවිප්පාස) නනු, (නාමසපවදන) නවි, (උසුයො පහමෙ)⁴ යු, ව</p> | <p>Joyfully Expressive of contrariety Well Be it so indicat ing regret</p> |
| <p>අවධාරණයෙහි අවධාරණයෙහි අලකාභියෙහි 1 මහන 1 . . . සුචාභියෙහි 2</p> | <p>1,152 ඵවා,² (වධාරණ සෙය්සං) සඵභං, (නු) සඵ, භඵං, නිඵ, (අසඵ), (මහන)³ ඵඵ: (අඵ) පාභො, පඵ, (සඵ)</p> | <p>Even Just so, Little Highly Morning</p> |
| <p>සතතයෙහි 2 බාහුලයෙහි 1 බාහුලයෙහි 4 සිභුභියෙහි 1</p> | <p>1,153 (නිවෙ) සද, සතං, සාසො, (බාහුලය) බාහිරං, වෙ බිභිභා, බාහිරා, (බාහුල) (සිභු භු) සභිභං, (නිවෙ)</p> | <p>Always Abundantly Out Quickly</p> |
| <p>විනාශයෙහි 1 නිභුභියෙහි 1 ප්‍රණාමයෙහි 1 ප්‍රශංසායෙහි 2 විද්‍යානසයෙහි 1</p> | <p>1,154 අභං, (අදසන) සුභු, (නිභුභං) වභුනෙ නභො, සභිභා, සුභු, (ප්‍රණාමය) (අදො සභාසම) නි, (ව)</p> | <p>Disappearance Reproach Salutation Praise Existence</p> |
| <p>සමස්ති 1 අදදවස්ති 1 සෙවදවස්ති 2 අභිභුදවස්ති 1 ඊදවස්ති 1 . . .</p> | <p>1,155 සාභං, (සාසො) සුභු, (අභාසො) සුමෙ, (නු) සෙ, (අභාසො) (කභො පඵ) පරසුමෙ, තිසො, (නු දිවසෙ ගතෙ)</p> | <p>Evening To-day To-morrow Day after to- morrow Yesterday</p> |
| <p>සමස්ති 3 ඵහි 4 . . . මහෙහි 2 . . . බව 2 . . .</p> | <p>1,156 සභ, සභ, සභ (ඵඵ) නභ, නභ, නභ, නභ, (අඵඵ) ඵඵ, (ව) ඵඵ, සභ, (නුඵ) අභ, (සභ)</p> | <p>In which place There Above. Below</p> |

| | | |
|---|---|---|
| <p>නියොගයෙහි 2 . දුරන්විසෙහි 3 . අසම්මුඛතියෙහි 2 සම්මුඛතියෙහි 3 .</p> | <p>1,157 (මොදනෙ) ටෙස, හසු,¹ (ඵ) ආරා, දුරා, (ම) ආ ර කා, පරමුඛා, (කු ම) රතො, සම්මුඛා, (කා)² වි, පාකු, (ම)</p> | <p>Order, command Distant Absent Manifestly</p> |
| <p>සංගයෙහි 3 . . . නිදග්ගයෙහි 3 . දුක්ඛයෙහි 1 . . .</p> | <p>1,158 (සංසයන්වති) අපෙසව, අපෙසවතාම, හු, (නිව) (නිදග්ගනෙ) ටෙ,³ නං, (ම) එවං,] (කිවෙත්) කඵචි, (ම)</p> | <p>Perhaps. Thus. Scarcely; with difficulty.</p> |
| <p>අසහණයෙහි 1 . ප්‍රත්‍යක්‍ෂයෙහි 1 . සරිතියෙහි 1 . සරස්හි 2 . . . නිකුයෙහි 2</p> | <p>1,159 හා, (වෙදෙ) සව්චි, (පව්වනෙක) ධුමං, විරා, වධාරණො තිරො, (කු) තිරිසං, ව.ඵ) (කුච්ඡායං) දුට්ඨි, කු, (ව්වනෙ)</p> | <p>Ah. [of In the presence Certainty Crookedly Reproach</p> |
| <p>ආසිංසනෙහි 1 ගභීයෙහි 1 . තොතැන්හි 7 .</p> | <p>1,160 සුවච්චි, (ආසිඤ්ඤා ච්චි) (නිකුසං, කු) ධි, (කඵභනෙ) කුච්චිතං, කුච්චිං, කුචු, කුච්චි, කච්චි, කභා, කි, (ඵ)</p> | <p>Prosperity Reproach Where</p> |
| <p>මෙහි 5 . . . සියළුතැන්හි 2 . සවරකාලස්ථිති 2 . එතලිහි 5 . . .</p> | <p>1,161 ඉහෙ,⁴ ධා,⁵ භු, (කු) එඤ්ඤා,⁶ න් (අඵ) සබ්බභු, සබ්බධි, කද, කුදච්චිතං, (එඵ) කදනි, (ම) කද, (සමා)</p> | <p>Here Everywhere Whenever. Then</p> |
| <p>සයන උපසභීය (ආදි ක්‍රියා, අධිකය, ප්‍රසව, අවිඤ්ඤා, හා ජච්චි, නිකොත, මෙ වෙසනි, ප්‍රිච්චි, දත, ප්‍රද, උදුච්චි, ආනන්ද, දුච්චි, කඤ්ඤා, ආ ලස, ප්‍රසංසා, ගම්මි, ප්‍රච්චි, සිංහා, ප්‍රකාර, අනෙකුත් ආචාර, ම යෝග, අවසව, දික් යෝග, ප්‍රාථමිකා, සම් ච්චි, ගතං ආදී අච්චි මෙහි වැටේ)</p> | <p>1,162 (ආදිකමෙව කුසමෙව ච සමාමෙවා තිණ්ණ නිකුච්චි, නිකොති⁷ සාරියම් පි ති දත පුඤ්ඤා සන්චිච්චි)</p> <p>1,163 (දුක්ඛනෙ කප්පෙර සමෙ පසංසා ගති පු පි පු, සිංහා පකාර⁸ තොතාභාව විකොතා¹⁰ වසවෙපු ම)</p> <p>පො-¹¹ (පසංසා දුක්ඛනෙ ප න් නා පි ති ආ දි පි)</p> | <p>Prefix, expres- sive of origina- tion; excess; birth; descent; repletion, com- mand; glory, joy; gifts; offer- ings; excellence or greatness; peace; percep- tion; devotion; affection; praise, going; purity, injury, manner internal, separa- tion, members; direction, hope, situation</p> |

| | | |
|---|---|---|
| <p>පව්-සන උපසර්ගී (පිණ්ඩි, පාදදීපි, ගම්ප්, අතිශයෝචි, ප්‍රතිපක්ෂාචි, විකුම්, සංගමන, සහසම් අභි 5)</p> | <p>1,164 පව්-(සසද්‍ර, පරිහානි පරාජය ගනිපු ව භූසනේ පවිලොමනේ විකක්මා¹මසනා දිප්)</p> | <p>Decreasing, de- fect, going, ex- ceeding, reverse heroic valour touching</p> |
| <p>හි-උපසර්ගීය— (නිප්පේස, අභාව, සත්තිවේස, හාසා චි, නිවිත්, සමුහ, ගාන, නිසයාග, උප මා, සිත, ප්‍රසාද, නි ස්මිති, ඉක්මනාල ද්‍ර, දුඛිත, අභිසාන, නිප්භානත, අසො භාන, අවධාරණ, ස ම්පත්, ඔදුම්, දක් ච්ච, අනාර්භාග, උ පරමණ)</p> | <p>1,165 (නිපෙය්ස,⁴ භාව සතාස භූසනේ මොක්ඛ රාසිපු ගෙහා⁴ දෙසො⁵ පමාතිත පසාද නීයගතා⁶ ච්චිසෙ</p> | <p>Entire destruc- tion calamity- excessive, Niva- na, crowd, house, com- mand, compari- son, inferior or becoming less, favour, depart- ing transgres- sion, perception, conclusion, going out, below, determined, near, binding, conversant, in- terior, opposing, coming into being, separa- ting, prohibition</p> |
| <p>නි සන උපසර්ගීය (ප්‍රාදුර්භාව, විරත, ප්‍රතිසෙධ, මේ අභි)</p> | <p>1,167 (පාභුහාපෙවි විසොගෙ ව නිසෙධාදෙ, නි (දිසෙති)</p> | <p>Removing, ob- structing, cover- ing</p> |
| <p>හි-උපසර්ගීය— (ද්‍රෝනිදීපි, ආවරණ අභි)</p> | <p>(අපො නිහරණෙ වෙච්චා, ¹වරණාදෙ ව) නි (සියා)</p> | <p>Above, separa- tion, one's own gam, satisfied, abundance com- ing to being, faultless, power- ful, public, cle- ver, noble, say- ing, strength Nivan</p> |
| <p>උ-උපසර්ගීය— උභ්‍යාගම්, විසෝ ග, ආත්මලාභ, තාප සි, සමාපි, ප්‍රාදුර්භා ව, දෙසාභාව, ප්‍රබ ලච්ච, ප්‍රකාශ, දක් ච්ච, අනුච්ච, නිමි, සත් ති, මේ 5)</p> | <p>1,168 (උභ්‍යාගම් විසොග¹කක- ලාභ නිසති සම්භිපු පාභුහාව¹⁴ච්චියා භාව පවිලතෙත පසාසනෙ දක්ඛ ගහකාපු නච්චෙන සහතිමොක්ඛා දිසෙ) උ (ව)</p> | <p>Baseness, a little, deformed unlucky, void of, scarcity, with difficulty, unpleasant</p> |
| <p>උ-උපසර්ගීය— (කුච්චිතාචි, ව්‍යද චි, මෙවර, සහසංභ පස, නොවිමි, අස මානි දුක, අසත් තෝසාදි, 5)</p> | <p>1,169 උ-(කුච්චිතෙ¹සද්‍රෙච්චපු විච්චතෙත පස¹⁶සොගතෙත සියා¹⁷කාචා¹⁸සම්භිපු නිවෙච්චා¹⁹කන්දකාදිසෙ)</p> | <p>Baseness, a little, deformed unlucky, void of, scarcity, with difficulty, unpleasant</p> |

සං-උපසරිය—
(සංවිධාන, සංක්ෂේප, රජකාරිය, සමාධි, සමිඛාසමිද්ධි, අසමිද්ධි, සභාව, අල්පාව, අසමිඛාව, සභාව, සංවරණ, පුතුව, පුත්, නාවක නාවක කිරීම ආදී ය)

මි-උපසරිය—
(මිච්චාව, අතිශය, භාව, භාවාව, භව, භවය, අතිශය, මිරි, චම්බර, පාදුර්භාව, *කර්ම, කුක්කුර්ම)

අව-උපසරිය—
(මිරි, අවමෙධ, අධිමෙධ, අතිශය, පුච්ච, අල්පාව, නිශ්චය, අවකාශ, වෘත්ත, වාන, වාක්ෂිකා, සාරකම්, සුභප්පාජය, ය)

අනු-උපසරිය—
(පත්චාදය, අතිශය, සදාකම්, අනුපරිකා, අනුමානම්, මිත, භාවිතාව, අධිකාර, අනුගතාව, සිතාව, දේශ, ලක්ෂණ, මිත්ත, ඉන්ධන, ඉන්ධන සොවන්ය)

පටි-උපසරිය—
(පටිකාව, පටිච්චේද, පුත්, ආලිභ, වර්ත, අද්වය, වර්ත, වැදි, අවිත, ආධාර, පෝජන, පෝජන, වෘත්ත, භව, ලක්ෂණ,*)

1,170
සං-සමෝධාන සංවිධාන සමන්තප්ප සමිඛිපු සමිඛා සුස සහ¹පසරිය² හිමුබ්වෙසපු සහනෙ පිධානෙ පහවෙ පුත් පුත්පුත් ක්‍රියා දිපු

1,171
(මිච්චාව³ කිසියා⁴ භාවෙ සුස කිසියා⁵ චම්බරෙ විශයෙන කලහෙ පාසුභාවෙ⁶ භාසෙ ච කුච්චනෙ)

1,172
සහනොදො මි-(දිසුති)

1,173
(විශයෙන ජනනෙ වා ටොභාවා⁷ කිච්චය පුච්ච ඊසදෙසේ පරිභවෙ දෙස බ්‍යාපන භාණිපු වචො ක්‍රියාය අච්චය ව සුභප්පකාදිනෙ) අව-

1,174
(පච්චා සුසත්ත සාදිසා⁸ නුච්චිතතා⁹ නුච්චකිපු ගිනෙ ව තතියතො ටොභාවෙසා¹⁰ නුගතෙ ගිනෙ දෙසෙ ලකඛණ විචේද¹¹ නුච්චකුභ භාභාදිනෙ) අනු-

1,175
(සමන්තප්පේ පරිචේදෙ පුත් ලිභන වජ්ජනෙ දෙසකතානෙ නිවාසනා¹² වසුසු¹³ ධාරෙපු පොජනෙ සොභා බ්‍යාපන කචේපු ලකඛණා දෙසියා) පටි-

Combination, briefly round about; exceeding, well, entirely, with, few, in the presence of, union, screen; origin, offerings; repeatedly

Diverse; excessive; non-existence, entire, prosperity; expiration; separation, contention; coming to being, saying, mean, afar, absent; folly; unsteady, chief, skilful, fatigue, together

Separation; understanding, down; uncertainty, pure, a little; disrespect; pervaded; loss, speaking; knowledge, theft

After, exceeding; alike, regularly; similar, mean; by, under, following; salutary, quarter, sign, succession; characteristic mark, parts

Around, section; offering; embrace, forsaking; blame; dress; disrespect, help, eating, sorrow, pervaded; disposition; 312

* සත්තයෙහි "භාසෙ, සත්තෙහිසෙහි" යි යොජනෙහි "ච්චිත, ච්චිතෙහිද" යි යොජනෙහි කියෙ

අභි-උපසගීය—
(අභිඉච්චා, ඔසව
ලාසී, උභව ඉසා,
සාරාසා, වාසි, ඉස,
ආසිකා, සුල, අස
ත, ලසාණආදී, 5)

1,176
(ආභිඉච්චා විසිටු¹ ධි-
කමම සාරාසා ඉසිසු
සුඡ² විකසුලා³ සමම
ලසකණ දිමති වාසා)⁴ ගි-

In the presence
of, excellent
above, fit, pros-
perous, offering,
exceeding, fami-
ly, false, sign

අභි-උපසගීය—
(අසික, ප්‍රධාන, අ
ධායන, අසිසාන,
පාමණි, හිස්වය,
උපරිකාව, අසිසව
න, වරිසෙසි, 5)

1,177
(අභිසි¹ සාර පාසා² ධි-
සාන පාසුණෙනෙසව)³ ධි-
(කිමිසෙය වෙවරිනා)⁴ ධි-
තවනෙ ම විසෙසෙන)

Exceeding, chief,
reading, determi-
nation, arrival
ascertainment,
above subjection,
difference

අභි-උපසගීය—
(පකිදන නිසෙසවසු
වමි¹ දන නිවනහිසු
සාදිසෙය පටි නිසිමින
ආභිඉච්චා ගති සු ව

1,178
(පකිදන නිසෙසවසු
වමි¹ දන නිවනහිසු
සාදිසෙය පටි නිසිමින
ආභිඉච්චා ගති සු ව

Given back
than insurance
inverted order,
taking stopping
like situation
before going

(ප්‍රති-ඉච්චා පාසි
ත
ආ
ස
ස
න

1,179
(ආභි-ඉච්චා පාසි
ත
ආ
ස
ස
න

Awaking, hono-
back doing
again honour,
for the purpose
of sign

සු-උපසගීය—
(සෝභණ, සාර, අ
රිපරිත, සාසාන, සු
ගරසී, සරිභි, 5)

සු-(සෝභණේ සුභව සමමා
භුස සුටුසු සම මි සු)

Well, easy, un-
changed, much
beautiful, pros-
perous

ආ-උපසගීය—
(අභිඉච්චා, සමස,
ආරභන, ආලිභන,
ප්‍රාපස, සොභාදාලා
භවකසී, ඉච්චා, ඔ
සින, අභිච්චා, 5)

1,180
(ආභිඉච්චා ගමිපා දි-
කමමා¹ ලිකන පහතිසු
මරියා² ධිකමමා³ ධිච්චා
බකිතා⁴ හිච්චිසු) ආ-

In the presence
of, vicinity, be-
ginning, embrac-
ing, approach-
ing limit, up-
wards, desire,
bond, limit

(ආචාස, ආචිත්ත
ණ, ඉහණ, ද ම, ඊ
ආදසී, හිමිනම්, අ
ප්‍රභාද ආසි-සන, සම
රණ, ප්‍රතිපසා, මස්
සෙ ආදී, 5)

1,181
(කිචාස¹ ධානාන ගභණ
කිමිච්චි² සච නිවනහිසු
අපහසාද³ පි සරණ
පකිචා විමාසා දිසු)

Above, inviting,
taking, sorrow,
little, stopping,
unavailable,
wishing for
calling to mind,
help wonder

* පටිපිටික, භූලාසාසෙති ප්‍රා පසන

| | | |
|--|--|---|
| <p>අති-උපසමය — (අතර්ථාමි, භාසා ති, අධික, පක්, අ තික්‍රමන, අතිහසි, සං.සා දර්ශනී අ ද, 3)</p> | <p>1,182 (අපකාශනාම හුසන්තා 'ති- සය පුත්' සාමිකකම භුතතාමෙ පසංසායං ද්‍රව්‍යන්තාදො සිසා) අති-</p> | <p>Within, abund ance, excessive ness, sacrifice transgression, past praise hard</p> |
| <p>අපි-උපසමය — (කොරමි, ලො, අ පසා, සම්පිච්චි, සත්භ සංවරණ, භා සා.සා. 3)</p> | <p>1,183 (සම්භාවනෙ මි ගරතා වෙසන්තාසු මි සමුච්චියෙ පසංඝා සංවරණෙ චෙම් ආසංසෙත්) අපි-'(විභ)</p> | <p>Honour con tempt, care, ad dition, question ing covering praise</p> |
| <p>අස-උපසමය — (භිද්දො, පරිච්ච න, පක්, අපසන ති, පිලිච්චි අභිච්චි සං.සා කොරමි අද, 3)</p> | <p>1,184 (භිද්දොස මර්තෙ පක් වගනෙ මාරණෙ පි ම පදංසනෙ ම ගරතා චොචිතාදො සිසා) අස-</p> | <p>Example leav ing off offer ing, without preventing, dis pleasure con tempt, stealth</p> |
| <p>අස-උපසමය (සම්ප, අක්, සා, සං දොසොච්චා උ ච්චණ, භාසාති අපොච්චි අසිකප් පි, අච්චි, ස්වාප් ති පිලිච්චි අසා ර උපාමිච්චි අසා ච්චි 3)</p> | <p>1,185 (සම්ප පක් සාදිසෙසු දොසන්තාදො'පසන්තිසු භුසන්තා'පගමා'ධිකං පිච්චිතං මිච්චිතං ගන්තාතාදො'ධර්මන්තසු) අස-(අතප නසන්තාදින)</p> | <p>Vicinity offer ing, similarity causing, with excess, without abundance pri ority, stopping unrest and lit height (as in 2)</p> |

| | | |
|--|--|--|
| <p>වි නිපාතය— (සමුච්චන, උපමා, සන්දේහ, පදසුර ණ, ව්‍යවස්ථිත විකා සා, නිශ්චය, විකල්ප පද්)</p> | <p>1,189 (සමුච්චිතෙය මො¹ පමායං සංසතෙය පදසුරණේ වචනිත වි හා සා යං) වි-(වස්සතො විකප්පතො)</p> | <p>A conjunction ; likeness, doubt, expletive, fixed, alternative; cer- tainly indeci- sion</p> |
| <p>අලං නිපාතය— (අලංකාර, නිසේධි, පරිසුඤ්ඤාව, ණ) අපථා-අථ නිපා 2 (අනන්තකී, ප්‍රාර මා, ප්‍රස්තා, පදසුර ණ, ණ)</p> | <p>1,190 (භුසනෙ වාරණේ වා)² ලං- (වුච්චතෙ පරිගතකියං) අපථා-¹ථා-⁴ (නනාතර⁴ රචිත පඤ්ඤා පු ප ද පු ර ණේ)</p> | <p>Ornament; hind- rance it is enough A continuative particle, expres- sive of com- mencement, in- terrogation, sometimes it is a mere expletive A term expres- sive of praise or dispraise sign promise</p> |
| <p>අචි නාම-නිපා (ප්‍රසංසා, ගරිතා, සං ශ්‍ය, අඛිතප්‍රමාදාදී ය, ණ)</p> | <p>1,191 (පසංසා ගරතා සන්දාස සවිතාදුපදා)⁹ පි නාම-(ථ)</p> | <p>Surely, doubt, thinking</p> |
| <p>භූති නිපාතය— (නිශ්චය, අනුමාන, ප රිච්ඡේද, ණ)</p> | <p>(නිවර්ණෙය වා¹ නුමානකම් පියා) භූති (විකකකතෙ)</p> | <p>Surely, doubt, thinking</p> |
| <p>නිඤ්ඤා නිපාතය— (ප්‍රස්ත, අවධාරණ, අනුශා, නාලවිලල, ආමේත්තණ, ණ)</p> | <p>1,192 (ප්‍රවර්තා⁹ වධාරණා⁹ නුසන්දාස සානවතා¹⁰ ලපතෙ) නිඤ්ඤා</p> | <p>Question cer- tainty, order soothing, a voca- tive particle</p> |
| <p>විභව නිපාතය— (ඒකාන්ත, දයා, භා ස, පරිශ්‍රම, ආමිත් ඉණ, විශ්වය, ණ)</p> | <p>විභව-¹¹ (නංස දයා භාස වෙදා¹² ලපත විභවයෙ)</p> | <p>Verily, express- ing tenderness, laughter, weari- ness, a vocative particle, admira- tion</p> |
| <p>භය නිපාතය— (වාතාසාරමා, විතා, භාස, අනුකම්පා, ණ)</p> | <p>1,193 (වාතාසාරමා විසාදෙදු) භය-(භාසෙ¹³ නුකම්පතෙ)</p> | <p>particle used at the commence- ment of a sen- tence, dejection, mirth compas- sion</p> |
| <p>ආව නිපාතය— (සාකල්ප, ප්‍රමාණ, අවිනි, අවධාරණ)</p> | <p>ආව-(නන) ආව-(සාකල්ප මාණා¹⁴ විධා¹⁵ වධාරණේ)</p> | <p>Until, as many as, limit; surely</p> |
| <p>සුරසා නිපාතය— (සුරිදිභ, සුරසමිද කී, අභිමුඛාකී, ප්‍රථ මාකී, ණ)</p> | <p>1,194 (පාවි සුර¹⁶ ඤාතො තෙසු) සුරසා-(පඨමෙ පස ථ)</p> | <p>East; long ago, in front; first</p> |
| <p>සුඛ නිපාතය— පරිච්චර, විකභි භානන, ආසනන, අ නාතකකාල, ණ)</p> | <p>(පච්චෙච්ච ව විරභිතෙ නිකවා¹⁷ භාමිතෙ) සුඛ-</p> | <p>Connected narra- tive; long; past near; future</p> |

| | | |
|---|--|--|
| <p>වල නිපාතය— (ප්‍රතිෂේධ, වාසනා ලංකාර, අවධාරණ ප්‍රසිද්ධ, &)</p> | <p>1,195 (නිසේධෙ වාසනාලංකාර— වධාරණ පසිද්ධිසු</p> | <p>Hindrance; an expletive, cer- tainly, fame</p> |
| <p>අභිගො නිපාතය (සමීප, අභිමුඛාසී, ලංකාරාදීඅසී, &)</p> | <p>වලො-]² (සන්නන නු) අභිගො- (භිමුඛො¹ හස්තො දිනෙ)</p> | <p>Vicinity, pic- sence, on both sides, &c</p> |
| <p>කාමි නිපාතය— (අදි අපි යන අභිද නී, ජනානනාසී &)</p> | <p>1,196 කාමිං—(යද්‍යපි සද්දන්ත ඵකංසන්තෙ ඵ දිසසති)</p> | <p>If, again, cer- tainty, &c</p> |
| <p>පන නිපාතය— (විෂෙෂාසී, පදසුර ණාසී, &)</p> | <p>(අපො) පන—(විසෙසසමිං තපෙ ඵ පද සුරණෙ)</p> | <p>Difference; an expletive</p> |
| <p>භී නිපාතය— (භේතු, විශේෂාසී අවධාරණ, පදසුර ණ, &)</p> | <p>1,197 භී- නාරණෙ විසෙසසා¹ ඵ- ධාරණෙ පද සුරණෙ)</p> | <p>Cause, difference, indeed, an ex- pletive</p> |
| <p>නු නිපාතය— (විශේෂාසී, අවධා රණ, පදසුරණ, &)</p> | <p>නු—(හෙතු වජ්ජ නන්ඵ)</p> | <p>Difference, cer- tainly, an exple- tive</p> |
| <p>කු නිපාතය— (පමි, ඊළදසී, කුක් ක, &)</p> | <p>කු—(පාපෙ¹සසඵ කුච්ඡන්තෙ)</p> | <p>Sin, little, con- tempt</p> |
| <p>කු නිපාතය— (කංක, ප්‍රශ්න, &)</p> | <p>1,198 කු—(සංසයෙ ඵ පඤ්ඤ ඵ)</p> | <p>Doubt; question.</p> |
| <p>නානා නිපාතය— (අස්කාසී, නාචි භ, &)</p> | <p>නානා—(නෙකන්ඵ වජ්ජන්තෙ)</p> | <p>Variety, for- saking</p> |
| <p>කිං නිපාතය— (ප්‍රශ්න, භීක්ෂ, &)</p> | <p>කිං—(තු පුච්ඡා ජගුච්ඡාසු)</p> | <p>Question; con- tempt</p> |
| <p>කං නිපාතය— (ජල, භීක්, &)</p> | <p>කං—(තු වාරිමභි මුඛනි)</p> | <p>Water; top</p> |
| <p>අමා නිපාතය— (සනාසී, සචිප, &)</p> | <p>1,199 අමා—(සහ සමිපෙ ඵ)</p> | <p>With; near</p> |
| <p>සුන නිපාතය— (විශේෂ, නාචිභ, &)</p> | <p>(හෙදෙ අපාඨමෙ) සුන—</p> | <p>Difference, again</p> |
| <p>කිර නිපාතය— (අනුප්‍රාපී, අරාවි &)</p> | <p>කිරං—(නුසුචා¹රාවිසු)</p> | <p>By report, dis- tasteful</p> |
| <p>උද නිපාතය— (අපි අභිදසී, පසා නාර, &)</p> | <p>උද—(පසන්තෙ විකප්පන්තෙ)</p> | <p>Again, the other side of a proposi- tion</p> |

| | | |
|--|--|---|
| පවිජා නිපාතය— (පස්වනදින, පසුව හි) | 1,200 (පනිවි වරිමේ) පවිජා— | West after |
| සාමි නිපාතය— (අර්ථ, නිකු, හි) | සාමි—(නිවෙඩි ඒ ගුණිතන) | Half, reproach |
| පානු නිපාතය— (ප්‍රකාශ, උත්පතන හි) | (පහාසෙස සමාවේ) පානු— | Publicly, coming to existence |
| මිමථා නිපාතය— (අනන්‍යානන්‍ය, රහස් හි) | (අනෙකුකුණකුකුණු තු රහම) මිමථා— | Mutual private |
| හා නිපාතය— (විනාද, සෝක, උ ක්, හි) | 1,201 හා—(වෙදෙද ජයාන දුකෙකිඳු) | Alas! grief, affliction |
| අගහ නිපාතය— (විනාද, අන්වයෝගී) | (වෙදෙකු) * හහ—(විමානමය) | Alas! surprise |
| ධි නිපාතය— (බැවිම, නිකු, හි) | (හිංසාපිමන) ධි—(නිකුයං) | Afflicting, disgrace |
| නිපග් නිපාතය— (සංවරණ, සරණ, හි) | (පිධානන තිරිඟ) නිපග්— | Covering, across |
| භූතාදී මේ 1,202 ප්‍රත්‍යයානතසයාදී, අ වනවිභාචිකමෙකුමි දද, භූතා—සාදී ප්‍ර ත්‍යයන්ට සකාරා දේකවුච්චතද, අවන තෙවිත් (හිසාන) නම වේ | 1,202 භූත- භාත- තවෙ- භා- භූ- ධා- සසා- ථා- නවතකු—(මෙවම) තො- ථ- හු- ගිවනං- හිං- හං- ඩි- න- හි- ඩ- වුතා- රහි- | Words ending with these affixes, 'භූත' &c—also words of the indeclinable class of Compounds—and formed by the |
| | 1,203 | |

අව්‍යයවගො III —4

සාමසුකුකවො තනිගො III

අභිධානසාදිපිතා සමතනා.

(කභාසංඝයාගේ ගාථා)

1. සඤ්ඤාකමො ව භුක්ඤ්ඤා කඤ්ඤා,
කඤ්ඤාකමො ඵො අභිධාන පද්ධතියා
2. නිද්දේව මහියං භුජ්ඣවසථෙ සකලකුසමච්ඡායදීපනියං,
ඉහ සො කුසලො මහිමා සනඤ්ඤ පටු භොති මහාමුනිනො
3. පරකකමභුජ්ජො නාම භුජ්ජලො ගුණභුජ්ජනො, [වචනේන
ලංකායමාසි තෙජසසි ජසි කෙසරී වික්කමො
4. වීචිනනචිර මහිනුඤ්ඤාස නනිකාය-
කතයසම්ම කාචෙසි සමමාසමඤ්ඤා,^{*}
සදෙහං ව නිච්චාදඤ්ඤා දීපනාලං
මහඤ්ඤාති රතෙකසි සො පච්චයෙති
5. සෙත ලංකා විහාරෙසි ගාමාණිපුරිසි ව,
නිකනියා විස සමාසි කතා චෙත්තෙති වාපිති
6. යසො සාධාරණ චපනා කුඤ්ඤාසංඝච්ඡායදං,
අහම්පි ගතේසාරකත චපනො විබුධ භොවරං
7. කාරිතෙ තෙන පාසාද භොසුරදීවිලුපිනෙ,
සඤ්ඤාකමො තතොයාසයමං පටිච්චිනෙ
8. මහාජෙතවනාඛාමසි විහාරෙ සංචුසමච්ඡනෙ,
සඤ්ඤාමසමුහමසි වසනා සනතවුහනිතා
9. සච්චමසිනිකාමෙන මොග්ගලොභෙන සිමහා,
චෙත්තෙ රචිතා ඵො අභිධානපද්ධතියා

හි සිතා

1 ඵො අභිධානපද්ධතියා, මෙ අභිධානපද්ධතියානොමේ, සඤ්ඤාකමො ව, සඤ්ඤාකමය, භුක්ඤ්ඤා, භුක්ඤ්ඤා, කඤ්ඤා, ඵො, ඵොම, සාමඤ්ඤාකමො ඉති, සාමඤ්ඤාකමය යන, කච්චතය, කාමිත්‍රයනින් අනවිතා, සුක්කම

2 අයං, මහි, (අභිධානපද්ධතියා) නොමේ, නිද්දේව, සමග්ගියෙතිද මහියං, භුක්ඤ්ඤාද, භුජ්ඣවසථෙ, නාගලෝකයෙතිද, සකලකුසමච්ඡායදීපනියං, සකල වසභුන්ගේ අභිධානයන් ප්‍රකාශකරන්නිය, ඉහ, මෙ අභිධානපද්ධතියෙති, සො, යමෙක්කම, කුසලො, දසාද, මහිමා, කුඤ්ඤාසංඝච්ඡායදං, සො නඤ්ඤ, ඒ සච්චෙම, මහාමුනිනො වචනෙ, බුච්චවචනෙති, පටු භොති, වසකත චෙ

* 'සමඤ්ඤා' සමහර

3 ගුණභූතනො, ගුණම අලංකාරකොට ඇති, තෙජසී, (මහත්) තෙජස් ඇති, ජයී, දන්න සුලුව, කෙසරි විකකමො, සිංහවික්‍රම ඇති, පරකකමභූජො නාම භූපාලො, පරක්‍රමබාහු නම රජෙක්, ලංකායං, ලක්දිවැ, ආසී, වී

4 යො, යමෙක්, නිකායභ්‍රායසමිං, තුන් නිකායෙක්සී, විරං, බොහෝකාලයක්, විභිනතං, බිඳුනු, භික්‍ෂුසංඝං, බික්සභුන්, සමමා, මනාකොට, සමයො ව නාභෙරසී, සමසීද කාරවීද, නිව්වාදණං, සතත යෙන් ආදර ඇත්තේ, දීඝකාලං, බොහෝකලක්, සදෙහංව, තමා දුන් ආකාරය මෙන්, මහජනානි පච්චයෙහි, මහාසී (සීච්) පසසෙත්, රතෙබ්බි, රජ්‍යා කෙළේද

5 යෙන, යමක්කු විසින්, ලංකා, ලක්දිව, විහාරෙහි, විහාරවලින්ද, ගාමාරාමපුරිහිව, ගම් උයන් නුවරවලින්ද. ඛෙතෙහි, ක්‍ෂෙත්‍ර වලින්ද; වාපිහි, වැව්වලින්ද, කීතභියා විය, (නාමාණේ) යසසින් මෙන්, සමාධිකතා, හැසවනලදද

6 යසා, යමක්හුගේ, සබ්බනාමදං, නැමති සියල්ල දෙන, අසාධාරණං, අනුභවං, අසාධාරණවු අනුග්‍රහයට, පච්චා, පැමිණ, අහමිපී, මමද, විබුධගොවරං, පවිත විෂයවු, ගඤ්ඤාභ්‍රමං, ශාසන කාරණයට, පතෙතා, පැමිණිකමද

7 හෙන, ඒ රජු විසින්, නාරිංහ, කරවනලද, පාසාද ගොඤ්ඤාදි විභූතියෙ, ප්‍රසාද දෙරවු ආදීන් භෙවියාවු, නතෙතායාසයසමිං, ඔහුගේ තවාකයෙහි, පටිබ්බිතෙ, පිළිබිඹු හුණු, සඤ්ඤාබව, දෙවිලෝ කඩක් වැනිවු

8 මහාජේතවනාබ්‍රහමචි විහාරෙ, ජේතවනනම් මහාවිහාරයෙහි (වු), සාවුසමමතෙ, පුජකයන් විසින් ප්‍රයසාවු, පරොගාමසමුගමිහි, විල්ගමමුල සමාගමහි, වසතා, වසන, සනතවුතතිතා, ශාන්තවාතති ඇති

9 සබ්බමච්චිකාමෙන, සදහම් සිටුවනු නැමතිවු, ධීමතා, නුව

ගාථාවල සර්වජ්ඣ වෙත්තිවිම.

- ගාථාව සදවෘත්ත
- 1 වනබුධා-අගිරසො
 - 2 ලොකනාලො-අනබ්විතො
 - 5 ව-ආදිවිවිච්ඡු
 - 6 ලෙණං-අරුපං
 - .. සච්චං-අනාලයං
 - 7 සිචං-අමිතං
 - .. සරණං-අනීභිකං
 - .. ධුචං-අනිදස්සනං
 - .. -අකතං
 - .. -අපලොකිතං
 - .. නිපුණං-අනන්තං
 - .. -අකබරං
 - 8 -අව්‍යාපජ්ඣ
 - 9 පාරං-අපි
 - .. විමුක්ඛී-අසංඛභධාතු
 - 10 තු-අසෙසකො
 - .. තථා-අරහා
 - 11 තු-අමර
 - .. -අමතපා
 - 12 නිජජරං-අනිමිසා
 - 13 පිසාව-ආදි
 - 16 වකකපාණී-අඵ
 - .. පසුපතී-අපි
 - 19 භුතපතී-අපි
 - 20 පුජනා-අස්ස
 - 21 චෙච්-අමරවතී
 - 24 ව-අලමුසා
 - 25 පිඤ්ඤං-අමහං
 - 27 තථා-ආනාසගනා
 - 28 සත්තාන-ආදසො
 - 29 පතීවි-උදිවි
 - .. දකඛිණා-අපාවි
 - .. -අනුදිසා
 - 30 -අජනො

- ගාථාව සදවෘත්ත
- 31 නාගාඛිපතී-ජ්ජිනො
 - 32 -ආලකමද්ද
 - 33 -අනලො
 - 34 -අච්චිමා
 - .. ධුමනෙතු-අග්භි
 - 35 -අච්චි
 - 36 භසමසමං-අනාඤ
 - .. -අලාතං
 - .. -උමුමුකං
 - .. ව-ඵසධා
 - .. තථා-ඉක්ඛිතං
 - 37 අඵ-ඔභාසො
 - .. ව-ආලොකො
 - .. -උජ්ජ්ජාහ
 - .. -ආනපා
 - .. -අනිල
 - 38 ජ-උචංගමො
 - .. ව-අධොගමො
 - 39 අස්සාස-අනානුසාරිනො
 - 40 තුණණං-අරං
 - .. ව-අපිලුඛිතං
 - 41 නිච්චං-අවිරතං
 - .. -අනාරතං
 - .. සත්තතං-අනවිරතං
 - .. භුසං-අනිසෙයා
 - .. නිබ්බ-ඵකන්ත
 - .. -අනිමත්ත, බාලිහානි
 - 45 බං-ආදිවිවිච්ඡො
 - .. -අබ්බං
 - .. ගගනං-අමරං
 - 46 ව-අනිලපථො
 - 47 -අඤ්චෙර
 - .. -අඤ්චෙද
 - 48 -අකබ්ඤා

| ගාථාව | පදවිච්ඡේද |
|-------|-----------------|
| 130 | වසතිකා-උච්චතෙ |
| 139 | විතතං-ආතතවිතත |
| 143 | ආලිභ-අංකා |
| " | -උච්චතා |
| 145 | කු-ආනමාදෙ |
| 149 | කු-අකං |
| " | -ඉන්ද්‍රියං |
| " | කු-අකඤ්ඤි |
| " | ව-අච්ඡි |
| 151 | ව-අතනභාවො |
| 153 | පටිභානං-අනමානො |
| 155 | -අපභනා |
| " | -උභයා |
| " | -ආසු |
| 156 | උසාහ-ආතප්ප |
| " | ව-ඊහා |
| 158 | කු-අනුසාහි |
| 159 | කු-උපසකං |
| 160 | -අනුකම්පා |
| " | මිරති-අරති |
| 161 | මෙතති-අඵ |
| 162 | කිභනති-ආසා |
| 163 | -අභිලාසො |
| 164 | කොධ-ආභානා |
| " | -අනභිරභි |
| 165 | මධවෙරං-උපනානො |
| 166 | හසං-උභයානො |
| 167 | හසංකරං-ඉමෙ |
| 168 | -අභිජ්ජා |
| " | -අසුඤ්ඤාණං |
| 169 | උච්චිටං-උච්චිටං |
| " | කුඤ්ඤවිටං-ඵඵ ව |
| " | -අනුභාවො |
| 170 | විමති-අපි |
| 171 | -අභිමානො |
| " | -අගංකාරෙණ |
| " | කුභං-උච්චතෙ |
| 172 | (අ)පි-අනාදරෙණ |

| ගාථාව | පදවිච්ඡේද |
|-------|-------------------|
| 172 | (අ)පි-අවසාදෙ |
| ✓ 182 | -අච්ඡි |
| " | කු-උභයෙණ |
| 183 | ව-අපරමොයානං |
| 184 | -අච්ඡනති |
| 185 | හභා-අහ |
| " | පචු-ආදී |
| 190 | ව-අභා |
| 191 | -අභනං |
| 192 | ඵකපදී-ඵකපදීකෙ |
| 193 | කු-අපඵ |
| 194 | -අඤ්ඤ |
| 195 | සත්ත-අනුලං |
| 196 | මිසති-උසනං |
| " | ගාමිනං-උසසාසිති |
| 198 | නගරං-ඉප්පි |
| 199 | නගරං-අසුඤ්ඤ |
| " | මිපිලා-ආලම්භි |
| 200 | කොසඛි-උප්පෙතිසො |
| 201 | සාකෙතං-ඉඤ්ඤපත්තං |
| " | ව-උභයානා |
| 204 | කු-අට්ටාලකො |
| 205 | සදනං-අගාරං |
| " | නිලයො-ආලයො |
| 206 | ව-ආචසලො |
| 207 | වසති-අපි |
| " | වේනියං-ආයානනාති |
| 209 | සදනං-අසුඤ්ඤානො |
| 210 | පටිසංකම්පනං-ඊපිතං |
| 212 | ශානං-අසාමො |
| 215 | -අනන්තපුරං |
| 216 | -ආනන්දණං |
| " | -අභිජ්ජෙතිඤ්ඤි |
| 217 | -අග්ගපුරිසො |
| 218 | වච්චරං-අභණං |
| " | සසණං-ආලිභු |
| 222 | -ආචාරණං |
| 224 | -උභයානො |

භාෂාව පදවිපෙද
 428 —අනෙසනා
 429 මොණං-අභාසනං
 „ අනුපුර්වි-අපුරවෙ
 430 —අජකාමාරණ
 431 ආභිසමාමාරිකාං-උච්චිත
 433 ඉසි-ඊරිතො
 434 —උපනිසොං
 „ ධම්මසෙනාපනි-ඊරිතො
 435 —අසිහතො
 „ —අනරිභො
 437 —අනාථපිඛිතො
 438 භික්ඛු-අපි
 439 පරිසාමනං-උච්චිත
 446 භගඨං-අභාරිකා
 447 කෙදුරං-උච්චිත
 „ පි-අචදුරණං
 448 ලච්ඡිතං අසිතං
 450 —අපරණණං
 452 ඵලාකරි-ඊරිතො
 453 නාලං-අථ
 455 සුපං-අනිච්චිතං
 „ අථ-උච්චිතං
 456 බලොපි-උකඛලි
 „ ටාලි-උච්චා
 457 (අ)ථ-අමඤ්ඤං
 458 කොඨං-උච්චිත
 460 පලාණං-උච්චිත
 463 —අකඛතං
 „ සුප-අපුපා
 465 ම-අණණං
 „ —අථ
 „ —අසනං
 466 —ආවාමො
 469 තු-ඉඨං
 „ සත්ථාන-ආපඤ්ඤික
 470 —අධම්මෙණ්ණං
 472 —උපනිච්චි
 „ —ඊරිතො

භාෂාව පදවිපෙද
 474 —පකොපිභො
 475 වෙච්ච-අචචං
 475 සොභනිකං-උප්පලං
 476 මහාකපානං-අසංචෙට්ඨො
 477 —අඤ්ඤිකං
 479 ධරණං-අභිකං
 485 චසු-අඤ්ඤා
 489 සජකා-අථො
 492 තු-අධ්මකං
 494 පිඤ්ඤං-අථ
 „ —චුචං
 499 දුමං-උච්චිත
 502 නුඤ්ඤං
 503 —අනාචකෙණ්ණං
 506 ඵපනි-අපි
 510 —උපුච්චිකං
 517 කිරිත-ආදි
 521 ජලං-උච්චිත
 522 ථෙත-ඵකාභාරිකා
 527 මුසි-අධිකරණි
 529 පටිච්චි-ඊරිතො
 530 මිපමමං-උපමානං
 „ ම-උපමා
 531 —අකච්චිතො
 „ ජ්ඣකාථ-අකච්චිතො
 532 අභාසදං
 „ —අභිභුතො
 533 —ආසවො
 536 තු අරඤ්ඤානි
 537 කපා-උපච්චිතං
 „ —උච්චිත
 538 රඤ්ඤං-උභ්භානං
 „ —උච්චිත
 „ තදෙච්ච-පමදච්චිතං
 „ අනෙකපුරෙච්චිතං
 539 විපි-ආචලි
 541 මරගි-මසගි
 „ —අභිලා

ගාථාව පදවිභේද
 542 —අග්ගං
 552 කතමාල-ඉඤ්චිර
 555 කු-අභිමුක්ඛකො
 557 තථා-අංකොලො
 562 —අසසකණේණ
 569 —ආමලනී
 574 තසස-අග්ගිමනෝ
 577 —අසසමාරනො
 578 මාසසං-උච්චනෙ
 „ (අ)ථ-අමලානො
 580 කු-අග්ගිසකුඤ්චිනො
 581 කු-අලනෙකා
 583 —ඉහපිච්චි
 584 ගිරිකණ්ණි-අපරජනා
 „ —පිර
 588 කු-අභිවිසා
 591 සෙලොග්ගං-අසමුප්පථං
 592 ජනිමිකතවෙ-ඵසධං
 594 —අසමාරනො
 596 කුඹි-අලාචු
 598 ඵග්ගම-ආදසො
 599 කු-උච්ඡ
 601 කාසං-ඉත්ථි
 „ කු-උපිරං
 605 සෙලො-අඤ්චි
 „ නග-අචල
 „ (අ)ථ-අඛග
 „ පාසානො-අසමා
 „ —උපලො
 606 —ඉපිතිලී
 „ ම-උදසො
 „ —අපරසෙලො
 „ —අකථා
 609 කිකුචං-ඉග්ගි, ක
 610 උඛං-අභිච්චනා
 „ (අ)සකතාභුමි උච්චනා
 „ කු-උච්චකාසෙලො
 618 කු-ආචු

ගාථාව. පදවිභේද
 619 සරභ-ආදි
 620 කදලිවිග-ආදි
 621 කු-ආලී
 622 සතපදි-අථ
 624 බග-අපජ
 626 සාසක-ආදසො
 635 පිකුචං-අපි-අථ
 638 කු-අභිවො
 645 මුඤ්ඤ-ආදි
 647 —ආබ්භා
 651 —අජගණ
 652 —අසසනණ
 653 භුජගො-අභි
 „ සස-අලගඤ්ච
 656 කාලකුච-ආදසො
 „ මාලගාභි-අභිකුචිකා
 659 ජලකිඨි-උදඨි
 „ චිරකුච-ආදසො
 661 නොසං-අචු
 „ —උදකං
 663 මාරු-උරු
 665 කු-අපාරං
 „ —උච්චනෙ
 668 පිස-ආදසො
 „ තථා-අච්චණං
 669 (අ)ථ-උකතානං
 „ කු-අභලවිසසං
 „ කථක-ආචලා
 671 සුදුලොම-අචුචෙක
 672 මකර ආදසො
 678 —අචුජකණ
 680 ම-අබ්භාසං
 682 —අච්චවතී
 687 සධං-අභිච්චං
 689 කු-ඉඤ්චිරං
 „ සාලකා-උච්චනෙ
 689 සිපිති-අචුචිති
 690 පණ්ඨ-ආදසො

ගාථාව පදවිභේද
 694 සමුඛො-අනුකතයරු
 695 පරං-අඤ්ඤාදා
 „ —උකතරං
 696 විසිඤ්ඤා-අරිසො
 „ කාත-එක
 „ —උසභ
 „ —අඤා
 697 විනිජ්කතං-අව්‍යාපෙසනං
 „ —අසෙවනං
 698 සුඤ්ඤං-අඵ
 „ —අසාරං
 699 ඉතතර-ආවජ්ජ
 700 අධිම-මමක
 701 ගරු-ඉරු
 „ විනිශ්ඤං-අපේඨා
 702 සමත්තං-අබ්බං
 „ කසිණං-අසෙසං
 703 පොතං-අප්පං
 704 මහතං-ඉත්ඨං
 „ ලම-අඤ්ඤා
 „ නිකඵං-ආසනෙතා
 „ —උපකපේඨා
 „ —අභ්‍යාසං
 706 සන්තිකඵං-උපනතිතං
 „ ම-අනතිතං
 707 අඵ-ආයතං
 „ දීඤං-අපේඨා
 711 ඵඵං-උඤ්ඤං
 712 කථා-අධිකො
 713 —අතිතපො
 714 අනිඤ්ඤා-අනෙතා
 „ පච්ඡිම-අනතිතා
 715 තු-අඤ්ඤං
 „ පඤ්ඤං-ආදි
 „ අනුච්ඡිතං
 „ —අඵ
 716 පච්ඡිකං-ඉත්ඨං
 „ —අපච්ඡිකං

ගාථාව පදවිභේද
 716 අනිඤ්ඤං
 717 ඉතර-අඤ්ඤාතරං
 718 අඵ-එකාති
 719 තු-අපසව්‍යං
 720 සංකිණ්ණං-ආතිර්ණං
 „ පච්ඡිකං-අතිඤ්ඤං
 721 —අඵඤ්ඤං
 722 —අභිඤ්ඤං
 723 පච්ඡිකං-ඵස
 „ —අභිඤ්ඤං
 „ අඤ්ඤා-අභිඤ්ඤං
 „ —අභිඤ්ඤං
 „ තු-අභිඤ්ඤං
 724 තු-අභිඤ්ඤං
 725 පච්ඡිකං-ඵස
 „ —අභිඤ්ඤං
 „ අඤ්ඤා-අභිඤ්ඤං
 „ —අභිඤ්ඤං
 „ තු-අභිඤ්ඤං
 726 තු-අභිඤ්ඤං
 727 දිගච්ඡිකං-අභිඤ්ඤං
 728 දිගච්ඡිකං-අභිඤ්ඤං
 729 දිගච්ඡිකං-අභිඤ්ඤං
 730 —අභිඤ්ඤං
 „ —අභිඤ්ඤං
 731 සංඤ්ඤං-අනුච්ඡිකං
 732 කාතතාලිකං-උච්චිකං
 733 තු-මපපාතිකා
 734 පච්ඡිකං-අනෙතා
 „ —මගධං
 735 තු-අභිඤ්ඤං
 736 තු-අභිඤ්ඤං
 „ ම-ඵස
 „ —ආච්ඡිකං
 737 ගච්ඡිකං-ආසඤ්ඤං
 „ සංචිකං-ආච්ඡිකං
 738 ආභතං-ආතිකා
 739 පච්ඡිකං-අරභිකා
 „ —අභිඤ්ඤං
 „ ම-අභිඤ්ඤං
 740 ම-උපච්ඡිකං
 741 භිකො-අභිඤ්ඤං
 „ —අභිඤ්ඤං
 „ ච්ඡිකං-උභිකා
 „ පච්ඡිකං-උච්චිකං

ගාථාව පදවිජෙද
 754 භයාපාසිතං-ආවිතා
 " පාලිතං-අඵ
 755 චුක්ක-අභිතිත
 " -ආබසාත
 " ගණිත-උදිතා
 756 අවසන්දිත-අවගණිතා
 " පරිහුත-අවමානිතා
 757 විදිතං-අවගතං
 " ගසනිත-අසේධාගව
 " -අසිතා
 759 අපකකාසනං-අසිසුභො
 " යාවතා-අභිතා
 760 (අ)ඵ-ආපුච්ඡන
 " -ආතදුකානි
 " සහාජනං-අපඵ
 761 කු-අභිසභයා
 762 වේදනං-දුත්ථිචා
 763 -තමා
 " කු-අපච්ඡයා
 764 කු-දුභිතං
 765 විතති-අච්චි
 " උපවෙසන-ආසනං
 766 ච-අභිසඤ්චි
 " -අච්චිචුක්කි
 767 වේමජ්ඣං-උච්චිතෙ
 770 -අභිලාභො
 " -අච්ඡරේ
 771 -අභිසභයා
 " අඵ-අභිතාකරං
 771 -අනාරං
 772 පාචිතාදිසං-උච්චිතෙ
 774 -අපුච්චෙ
 776 -අසුභාචාභාවො
 " -අභිසුභාවො
 " කු-අභිතාසනා
 780 පණ්ණසකිසං-උපොසභො
 781 චිච්ච-උච්චිතෙකපු
 " -දුරිසාසභො

ගාථාව පදවිජෙද
 782 ආණාසං-ආපුච්චෙ
 " චුක්කච්චිසං-අසුභාදුකපු
 783 චෙටුන-අරභිසං
 " පච්චිච්ච-අච්චිසමග්ගො
 " -උපොසඵඵ
 784 ගුණ-ආචාර
 " -ආපකකිපු
 785 සඤ-අභිසභසඤ
 786 -අච්චිසංචිසුභපු
 " -අනභිජරනො
 " ච-අනච්චසසච්චි
 788 ච-අරභිසභො
 " මහාභුත-අච්චිකපු
 790 ච-ආසාචනො
 " සාචු-අභිසභසච්චිතං
 791 -අභිසභි
 " ච-අච්චිසභො
 793 ගති-ජරිතා
 795 මුසාසං-උකකා
 796 මුක්කං-අච්චි
 797 ච-අච්චිච්චිත
 " -උච්චිතෙකපු
 " -අභිසභසච්චිතං
 799 -අනාරභසං
 " ආදිසං
 800 ච-අච්චිසච්චිච්චි
 " සච්චි-ජරිතං
 801 ච-ආසභනං
 " චණ-චිතාස
 " -ච්චි
 805 -අච්චිසමග්ගො
 807 සකකාසං-අච්චිසාස
 809 ච්චිච්ච-අනභිසභ
 " -අනභිසභ
 811 නොසං-අභිසභසං
 814 ච්චිච්ච-අනුච්චිච්චි
 818 පකති-ජරිතා
 821 මුඤ-අනභිසභ

ගාථාව පදවිච්ඡේද
 822 අරිසං-අසුභෙ
 826 ව-අනුසුද්ධයං
 ,, කාමං-අවිතයං
 828 දුඛං-අසච්චෙසු
 ,, --අයොසණේ
 ,, කුටං-අනිත්ථියං
 830 පටිවංකා-උතතරුසහෙසු
 ,, --උතතරං
 ,, පරිසමිං-උපරි
 ,, --ඊරිතො
 832 සංඛාරදි-අභිසංඛරණෙසු
 838 විභතං-උච්චතෙ
 840 දුජ්ජර-අලුත්තෙසු
 841 --අභිසංඛරාදි-භිකො
 843 --අග්ගං
 ,, පච්චනිත-උතතමෙසු
 ,, --අකුසලං
 846 ධාතං-ඉසාරියං
 ,, --මනාසං
 849 කු-උරග
 ,, තථා-උතතමෙ
 850 කුලෙසසු-ඵකො
 ,, මිත්ත-අරගතෙසු
 851 රුපාදි-අංසං
 853 පච්චිතාස-අනුබ්බෙසු
 ,, අනුසයො
 855 කු-අභිජනො
 857 හෙකු-ආධාරෙසු
 858 විභං-ඵකංතාසං
 ,, කොත-උපාසෙසු
 859 ව-අභණං
 ,, --උච්චතෙ
 850 පසුද්ධයං-අසිමානො
 862 --අනෙකාකුච්ඡියං
 864 කු-අනිත්ථියං
 865 --අණණෙව
 866 ගච්චිතියං-ඉත්ථියං
 ,, --ඉසුභෙසු

ගාථාව පදවිච්ඡේද
 868 --අධිකරණං
 869 හරි-ඊරිතො
 870 කු-අවතංසො
 871 චෙව-අසනී [සෙ
 ,, සංඛරාදි-සංඛරණං-උතතං
 872 පධාත-අග්ග
 ,, සපපදායං-ආසිත්ථි
 875 මනා-ආයතී
 878 පමාණං-ඉසාරියෙ
 ,, --අපපතෙ
 879 රුජලිත-උසහහෙසු
 ,, --අකුසලපෙසු
 880 බ්බෙත්තං-ඊරිතං
 881 '(අ)පි-උපාසනං
 883 නියතාතනං-උදීරිතං
 884 --උපාය
 ,, --අවතාරෙසු
 885 --අනිත්ථි
 ,, ව-අවසරෙ
 886 කු-ඉරිණං
 ,, --උසරෙ
 887 සිහං-උච්චතෙ
 889 පබ්බං-උච්චතෙ
 891 --අභිසිකො
 892 ව-අපපතෙ
 ,, මුලං-අපවුසු-අපි
 ,, ව-උසසිතා
 893 --අනෙකා
 ,, අකංඛං-ඉසාරියෙ
 897 ව-අසුරනතරෙ
 898 පභුත්තං-ආයතනං
 ,, --ආයතන
 ,, අභිලාසෙසු
 899 පරිහාසනං-අනෙකාසෙස
 900 ව-ආදි-උසලධියං
 ,, අථ-උසු
 901 අභිමුච්ඡියං
 910 පරිච්චාග-අවසානෙසු

ගාථාව පදවිභේද
 911 —අජකායෙය
 912 වෙව-අවසානකම්මි
 913 මුඛිත-උපායෙසු
 „ මුඛිත-ඊරිතං
 918 —අතිවුච්චි-
 „ —අතිපපසකේසු
 922 කු ඉසාසං-උපුනො
 923 නම-අනුරාත
 924 තනු-ඉච්චි
 929 අති-අපෙත
 „ අතිපුච්චි
 „ නිසාර-අගරුපු
 937 කු-අනුකම්පාය-
 „ —අරහෙ
 940 ව-අසං-උච්චිතෙ
 941 —අතිතනො
 943 කු-අපදනං
 945 වෙද-ඉච්චි
 „ —අනුච්චිතාදිපු
 947 —අභයෙ
 949 ව-අතිතමෙ
 952 ව-අනුතතරං
 955 ඛුච්චි-අතං
 „ —අවසව
 957 —අවසං
 958 —අධිවසො
 963 කු-අවසිතං
 964 මරු-උදිතො
 965 පත්තං-අසුඛං, ගහෙසු
 968 සුරුසං-උපදුච්චි
 „ කාම-අසවාදිමච්චි
 „ චතුරෙපසිපු-උපධි
 969 කුච්චි-අනුච්චි
 „ —අතරෙ
 970 පිඨං-අසනො
 971 පඤ්ඤං-උපසිතධරුසං
 974 මුඛි-උදිතං
 975 සුඛායං-අමතං

ගාථාව පදවිභේද
 975 තමං-අතිතියං
 976 ඛරෙව-අකාරිසෙ
 977 ඵරුසං-අසිනිච්චි
 978 —අවසව
 981 අවතරෙණ
 985 කොපිතං-උච්චිතෙ
 986 —අසසභනි
 996 උසභං-ඛසධගො
 „ සෙසෙසු-උසභං
 999 —අනතරිප
 1,001 —අසද්දකරෙපනො
 1,004 —අසතං
 „ —අධිකාරෙ
 1,008 —අතිඛිච්චි
 1,011 —අගහෙදෙ
 1,015 අත්තමෙ
 1,020 උතමං-උච්චිතෙ
 1,022 ගොති-අභොලිතෙ
 1,023 වෙව-අඛුච්චිතො
 1,024 ව-අසුච්චි
 1,027 වෙව-උපසාදෙ
 1,032 —අධිකාරං
 „ —උච්චිතෙ
 1,035 —ඵකගො
 „ —අනාකුච්චි
 1,040 —අජකායං
 „ —උච්චිතෙ
 1,041 කු-අගිච්චි
 1,042 කු-අවසර
 „ —අහෙසු
 1,043 ව-අංකො
 „ දිඨං-ඛහාසෙසු
 1,044 මච්චිපු-අතිමිසො
 1,045 උසුතං-අසද්දසු
 1,046 මාණවං-අනතාසු
 1,047 ගත්තං-අසුසු
 „ —අච්චි
 „ පඤ්ඤං-අනතං

| ආචාර්ය | පදවිජේද. | ආචාර්ය. | පදවිජේද |
|--------|---------------------|---------|----------------|
| 1,017 | —ආචාර්ය | 1,094 | —ඉතිහාස |
| 1,055 | කුමාර-අපව්‍යාසය | " | —ජ්‍යෙෂ්ඨ |
| 1,057 | —ඉතිහාස | " | —අතිශය |
| 1,059 | ව-අනුකූල | 1,097 | සර-අපව්‍යාසය |
| 1,061 | කු-අංක, බ්‍රිහස්පති | 1,099 | පිණිස-ආයතන |
| " | අඵ-අභිරංග | 1,100 | —අභිමාන |
| " | රහසි-අප්‍ර | 1,101 | අඵ-අයතන |
| 1,062 | කු-ආගුමිති | 1,102 | භල-අංක |
| 1,064 | පාප-අප්‍රහේසය | " | —අවිචිත |
| " | පාප-අප්‍රහේසය | 1,103 | නාස-අසහන |
| 1,065 | පරං-ඉතො | " | —අභිමාන |
| 1,066 | දසිත-අභිමාන | " | අනාං-ඉතිහාස |
| " | මහති-අප්‍ර | 1,104 | —අවිචිත |
| 1,067 | කොමල-අතිශය | " | —අවිචිත |
| 1,068 | සුචිත-අතිශය | 1,106 | කු-ආචාර්ය |
| " | නිධිත-අතිශය | 1,109 | —අතිශය |
| 1,069 | —අනාං | " | විචිත-අතිශය |
| " | —අවිචිත | 1,110 | —අපරිචිත |
| " | ව-ඉතිහාස | 1,112 | කු-අභිමාන |
| 1,070 | පි-අභිමාන | 1,113 | සෙල-ආභිමාන |
| 1,071 | අපව්‍යාස-අතිශය | 1,116 | —අපව්‍යාස |
| 1,074 | —අතිශය | 1,117 | —අතිශය |
| " | බ්‍රිහස්පති-ඉතිහාස | " | රුහේස-අතිශය |
| 1,075 | උදිත-ඉතිහාස | " | අපව්‍යාස-අතිශය |
| 1,077 | සම-අතිශය | 1,118 | පු-මහති |
| 1,078 | —අතිශය | 1,120 | භාග්‍ය-භික්ෂු |
| " | —ඉතිහාස | " | —අපව්‍යාස |
| 1,079 | භවිත-අතිශය | 1,121 | (අභි)-අංක |
| 1,080 | —අතිශය | 1,124 | කුමාර-ආභිමාන |
| 1,082 | ව-අතිශය | 1,125 | —ඉතිහාස |
| 1,083 | පුණිත-ආභිමාන | 1,126 | (අ)භිමාන-අතිශය |
| " | —ආභිමාන | " | ව-ඉතිහාස |
| 1,085 | කු-අතිශය | 1,127 | —අතිශය |
| 1,087 | අතිශය | 1,128 | —අතිශය |
| 1,089 | නිස-අතිශය | 1,132 | —අතිශය |
| " | —අතිශය | " | —අතිශය |
| 1,091 | කුමාර-ඉතිහාස | " | සහන-ආභිමාන |
| 1,092 | —අතිශය | 1,133 | සහන-ආභිමාන |

| ගාථාව | පදවිච්ඡේද |
|-------|--------------------|
| 1,133 | සමමුති-අනුඤ්ඤා |
| " | ව-අකඛතං |
| 1,137 | ව-අසකිං |
| " | ව-අසිකඛණං |
| 1,138 | ව-අනිව |
| " | -අනිසසෙ |
| " | පු-අති |
| " | කීං-උදත්ති |
| " | -උද |
| 1,139 | -අභ |
| 1,140 | අධුතා-එතරති-ඉද්දති |
| " | තඤ්ඤ-එකංසෙ |
| " | ව-අධා |
| 1,141 | කීව-ඉති |
| 1,142 | යජච-චචං |
| " | සෙසෙසථාපි-චචමෙවං |
| 1,143 | යචරිව-අපිව |
| " | තචරිව-අපිව |
| 1,144 | සාධු-චචං |
| 1,145 | තෙත-ඉති |
| 1,147 | මා-අලං |
| 1,148 | පුර-අග්ගතො |
| " | පෙචච-අමුත්ත |
| " | (අ)ථ-ආපි |
| 1,150 | තෙ-ආදසො |
| " | -අනකර් |
| " | -අචසං |
| 1,151 | -අද්දි |
| 1,152 | චච-අචධාරණේ |
| " | මහති-උච්චං |
| 1,154 | සභ්භායං-අභි |
| 1,155 | -අජ්ජ |
| 1,157 | තද්ද-අච |
| " | සු-ආචී |
| 1,158 | -ඉභ්ථං |
| 1,161 | ඉභ-ඉධ |
| " | -අත්ත |
| " | ච්ඡථ-අභ්ථ |
| 1,162 | කියොගෙ-ඉසාරියං |

| ගාථාව | පදවිච්ඡේද |
|-------|-------------------|
| 1,162 | පුජ්-අග්ගසනාතිපු |
| 1,163 | -අනෙතාභාව |
| " | විශොග-අචසෙවපු |
| " | ප-උපසග්ගො |
| 1,164 | විකකම-ආමසනාදිපු |
| 1,165 | නියෙසස-අභාව |
| " | ගෙය-ආදෙස |
| " | -උපමා |
| " | නිග්ගත-අචචසෙ |
| 1,166 | දසසන-මසාන |
| " | නිකඛිතත-අධො- |
| " | භාගෙසු-අචධාරණේ |
| " | ජේත-අනෙතා |
| " | භාග-උපරතීපු |
| 1,167 | චචච-ආචරණාදෙව |
| 1,168 | විශොග-අග්ගලාභ |
| " | පාභුභාව-අචචයාභාව |
| 1,169 | කුච්ඡිත-ජ්ඣදපෙථපු |
| " | (අ)පි-අසොගතො |
| " | -අභාව |
| " | -අකම්භිපු |
| " | ච අනද්දනාදිතො |
| 1,170 | -අභ්භථ |
| " | -අභිමුච්චෙථපු |
| 1,171 | විවිධො-අනිසසෙ |
| " | -අභාවෙ |
| " | කුසපෙථ-ඉසාරියෙ |
| " | -අචචසෙ |
| 1,172 | දුර-අනච්ඡිච |
| " | මොග-අනච්ඡිභිපු |
| 1,173 | භාව-අනිච්ඡස |
| 1,174 | සාදිසස-අනුපච්ඡිතත |
| " | -අනුච්ඡිපු |
| " | අධොතාචපු-අනුගතො |
| " | විච්ඡා-ඉභ්ථගත |
| 1,175 | නිවාසතො-අචසාසු |
| " | -ආධාපෙපු |
| 1,176 | විසිඨ-උච්චතච |

| භාෂාව | පදවිච්ඡේද | භාෂාව | පදවිච්ඡේද |
|-------|----------------|-------|---------------|
| 1,176 | පුස්-අසික | 1,189 | ව-උපමාසං |
| " | කුල-අසම්ම | 1,190 | ව-අලං |
| 1,177 | අධික-අසාර | " | —අඵ |
| " | පාඨ-අසිකාන | " | —අනන්තර |
| " | පාපුණ්ණපු-අසි | " | —ආරම්භ |
| " | උපරිකත-අසිභවනෙ | 1,191 | —අපිකාම |
| 1,178 | වෘම-ආදාන | " | ව-අනුමානසම්ම |
| 1,179 | පති-ඉති | 1,192 | පුච්ඡා-අවධාරණ |
| 1,180 | ආදිකම්ම-ආලිභන | " | —අනුකූල |
| " | මරියාද-උච්චම්ම | " | කාන-ආලපනෙ |
| " | ඉච්ඡා | " | වත-ඵකංස |
| " | වකිත-අභිවිධිපු | " | වෙද-ආලපනෙ |
| 1,181 | කිවාස-අවහාණ | 1,193 | —අනුකම්මනෙ |
| " | කිච්ඡ-ඊසඵ | " | මාණ-අවධි |
| " | අසාසාද-ආපි | " | —අවධාරණ |
| 1,182 | භුසඵ-අනිසස | 1,194 | —අග්ගතො |
| " | පුස්පු-අනිකාමෙ | " | කිකව-ආගාමිනෙ |
| 1,183 | ගරහා-අපෙකතාපු | 1,195 | කාර-අවධාරණ |
| " | අපි-ඊපිතං | " | බදු-ආසනො |
| 1,184 | පුස්-අපගනෙ | " | —අභිමුඛ |
| 1,185 | දෙසකතාණ-උපපතපු | " | —උග්ගතො |
| " | භුසඵ-අපගම- | 1,197 | විසෙස-අවධාරණ |
| " | —ආධිකාර | " | —ඊසඵ |
| " | කාර-උපරිකතපු | 1,199 | කීර-අනුසාව |
| 1,186 | කීර්ණන-ආකාර | " | —අරුචිපු |
| " | —උපමාපු | " | උද-අපි, අනෙ |
| " | —අවධාරණ | 1,201 | කු-අගන |
| " | ගරහාස-ඉදම්මඵ | 1,203 | ව-අවහසිතාමො |
| 1,187 | —අනාවචනෙ | " | ව-අවහසං |
| " | ව-ඉහරිකර | | |

අපනසායී මගියට අසිඟි සියලුම අපනසායී නාම.

| අ. | අ. | ආ. |
|----------------|----------------|------------|
| අංක 1,013 | අපවස 1,042 | ආල 1,061 |
| අංක 1,102 | අපවිච්චි 1,117 | ආතංක 1,015 |
| අංක 1,121 | අපදන 913 | ආතාප 1,135 |
| අකක 1,102 | අපදෙස 860 | ආදි 975 |
| අකති 893 | අපවසන 910 | ආධාර 1,011 |
| අකච්ච 1,133 | අපාත 1,116 | ආපොත 1,093 |
| අකච්ච 1,063 | අභි 1,112 | ආදිස 1,110 |
| අත 1,117 | අභිභූත 1,023 | ආපොද 1,109 |
| අභ 819 | අතාම 1,103 | ආසකන 801 |
| අභ 1,018 | අභිකතන 836 | ආසභි 875 |
| අත 940 | අභිබ්භ 1,052 | ආරභි 852 |
| අත 855 | අභිජන 555 | ආරභි 1,123 |
| අතක 859 | අභිජන 1,071 | ආරභි 897 |
| අවස 1,117 | අභිජන 860 | ආරභි 1,109 |
| අව්ච්ච 1,102 | අභිජන 975 | ආරභි 851 |
| අව්ච්ච 1,025 | අභි 1,059 | ආරභි 1,097 |
| අව්ච්චදන 1,101 | අභි 1,061 | ආරභි 1,053 |
| අභිකතන 1,010 | අභික 1,032 | ආරභි 1,013 |
| අභි 1,126 | අභිත 1,101 | ආරභිත 906 |
| අභි 1,039 | අභිත 822 | ආරභි 1,099 |
| අභි 1,092 | අභිත 1,002 | ආරභි 935 |
| අභිජ 1,079 | අභිත 940 | ආරභි 945 |
| අතක 861 | අභිත 1,070 | ආරභි 872 |
| අභ 785 | අභිත 870 | ආරභි 806 |
| අභ 995 | අභිත 881 | |
| අභිත 1,100 | අභිත 1,079 | |
| අභිම 1,070 | අභිත 963 | |
| අභිජ 930 | අභිත 1,001 | |
| අභිත 868 | අභිත 871 | |
| අභිත 1,032 | අභිත 1,005 | |
| අභිත 955 | අභිත 1,021 | |
| අතක 979 | අභිත 1,102 | |
| අභිත 1,011 | අභිත 1,038 | |
| අභිත 952 | අභිත 925 | |
| අභිත 950 | අභිත 1,036 | |
| අභිත 153 | | |
| අභිත 791 | | |
| අභිත 802 | | |
| අභිත 1,103 | | |

| උ. | ක. | කු. |
|---------------|--------------|-------------|
| උණකිස 862 | කඩ 1,010 | කුඵ 1,120 |
| උතු 900 | කණ 1,047 | කුමාර 907 |
| උතකංස 870 | කණයොකා 875 | කුමා 853 |
| උතකර 830 | කණෝරා 866 | කුමාඩ 1,030 |
| උදින 1,075 | කණවත 912 | කුරුර 928 |
| උඹාර 1,123 | කඩ 885 | කුල 1,060 |
| උපවාර 1,001 | කණණ 1,120 | කුස 1,079 |
| උපඩි 968 | කණ්ණ 1,000 | කුසල 803 |
| උපනිසා 1,125 | කණ්ණ 1,036 | කුසුම 1,105 |
| උපපහන 1,126 | කණිඵ 929 | කුසණ 983 |
| උපලච්චි 1,053 | කණිය 929 | කුහර 1,092 |
| උපසක 1,033 | කණ්ණා 948 | කුඵ 828 |
| උපසාර 1,128 | කණ්ණාර 1,107 | කුඵ 931 |
| උපාසන 881 | කණ්ණි 1,056 | කොහන 1,098 |
| උපොසඵ 780 | කදම 1,092 | කොතු 1,105 |
| උපපාද 1,027 | කදලි 936 | කෙමල 786 |
| උසාන 1,126 | කපොල 946 | කොච්ච 871 |
| උසහ 996 | කපොත 984 | කොඵ 862 |
| උසසිත 892 | කපා 799 | කොණ 867 |
| උලාර 844 | කපන 954 | කොච්ච 985 |
| | කමු 966 | කොස 811 |
| | කං 1,047 | කොසිය 1,015 |
| ඵක 850 | කරකා 1,012 | කියා 877 |
| ඵකක 1,035 | කරණ 901 | |
| ඵලක 1,123 | කරිය 995 | ඛ. |
| ඵලා 1,010 | කලංක 1,089 | ඛක 1,092 |
| | කලා 874 | ඛණ 855 |
| ඛක 1,060 | කලාප 863 | ඛකා 1,095 |
| ඛකාස 1,101 | කලි 1,106 | ඛකි 851 |
| ඛස 746 | කලස 1,106 | ඛම 994 |
| ඛජ, 942 | කලසාණ 1,074 | ඛස 934 |
| ඛදක 1,068 | කලල 983 | ඛර 967 |
| ඛඩි 1,145 | කච්ච 1,105 | ඛල 927 |
| ඛඩාර 1,118 | කසාස 950 | ඛාර 1,134 |
| ඛඵ 1,106 | කාව 819 | ඛාරක 1,116 |
| | කාම 826 | ඛුඳු 821 |
| කංස 905 | කාස 1,084 | ඛෙකා 880 |
| කකුඵ 878 | කාර 1,011 | ඛෙඵ 1,078 |
| කකක 927 | කාරණ 1,127 | ඛෙම 1,037 |
| කකකස 985 | කාරිකා 1,105 | |
| කකු 1,055 | කාල 1,082 | ඟ. |
| කකුඵ 813 | කාස 1,120 | ඟණ 1,050 |
| කකුක 962 | කාසු 1,120 | ඟඵ 1,048 |
| කඵ 997 | කාසු 949 | ඟච්ච 793 |
| කඵු 976 | කිසිස 1,602 | ඟද 1,099 |
| | | ඟක 1,129 |

| ග. | ජ. | ධ. |
|-------------|--------------|-------------|
| ගනිබ්බ 902 | ජායා 953 | ඵයා 1,018 |
| ගබ්බ 913 | විඳ 1,013 | ඵල 1,066 |
| ගරු 810 | | |
| ගව් 1,114 | ජ. | ද. |
| ගභ 919 | ජග්ගි 997 | දකුණ 986 |
| ගභනී 972 | ජමා 947 | දඩ 1,014 |
| ගාඵා 1,090 | ජනපද 1,059 | දබ්බ 913 |
| ගාම 1,107 | ජන 1,077 | දම 817 |
| ගාමනී 920 | ජනි 792 | දර 1,111 |
| ගීමා 1,129 | ජල 948 | දල 1,086 |
| ග්ගිණ 787 | ජ්ඣද්ද 1,069 | දම 1,126 |
| ගුම 861 | ජම 1,103 | දකා 1,127 |
| ගුග්ග 1,061 | ජුනි 1,086 | දකුණ 885 |
| ගුල 1,088 | ජුණා 917 | දලා 1,083 |
| ගො 869 | ජෙඵ 918 | දන 1,014 |
| ගොභන 1,060 | ජෙසස 1,022 | දස 898 |
| ගොසුර 1,065 | ජොනි 854 | දසාද 1,016 |
| | | දිකා 1,104 |
| ග. | කු. | දිඵ 1,078 |
| කමා 1,128 | කුණදකුණ 794 | දිකුණ 1,075 |
| කන 820 | | දිම 958 |
| කමම 954 | කාන 816 | දිම 1,119 |
| කාස 1,103 | කිනි 1,058 | දිප 999 |
| කොස 1,051 | | දඵ 1,077 |
| | ක. | දකිසා 957 |
| ච. | කකුණ 998 | දෙම 842 |
| චකුණ 781 | කම 1,109 | දෙමක 850 |
| චකුඤ්ඤ 835 | කණ්ණා 1,057 | දෙස 1,125 |
| චජල 1,075 | කලාගත 1,099 | |
| චමම 1,107 | කඤ්ඤ 924 | ච. |
| චස 1,128 | කණ්ණ 882 | චාර 1,110 |
| චර 1,107 | කණ්ණි 882 | චජ 1,017 |
| චාස 1,129 | කණ්ණි 1,054 | චජමා 1,068 |
| චාරු 1,108 | කස 1,062 | |
| චිකුණ 838 | කසකි 937 | ධ. |
| චිකුණ 1,021 | කම 975 | ධංක 1,042 |
| චුල 1,119 | කම 963 | ධජ 1,064 |
| චුලා 864 | කරුණ 1,073 | ධකුණ 1,007 |
| චෙතිස 955 | කල 1,090 | චසම 781 |
| | කාරකා 1,052 | චම 1,041 |
| ජ. | කාර 904 | චාඤ්ඤ 817 |
| ජකුණ 1,130 | කාල 901 | චාර 1,095 |
| ජකු 945 | කාම 884 | චාසක 1,057 |
| ජකුණ 834 | කාලක 914 | චිනි 1,059 |
| ජල 1,108 | කාමි 1,142 | චර 1,072 |
| ජම 1,026 | කාලා 833 | චර 1,074 |
| | කෙජ 1,094 | |

| ධ. | ස. | ස. |
|-------------|--------------|------------|
| ධුම 893 | පවිත්‍රය 908 | පලාස 1,016 |
| ධුමකෙත 987 | පවිස 1,111 | පවිස 1,053 |
| න. | පවිසක 944 | පවිස 1,005 |
| නග්‍ර 1,110 | පවිසදන 964 | පවිස 961 |
| නග 849 | පවිසය 959 | පවිස 907 |
| නාම 1,058 | පවිසාග 1,077 | පවිස 1,053 |
| නාම 1,111 | පවිසාන 971 | පවිස 902 |
| නාම 1,057 | පවිසා 1,018 | පවිස 1,111 |
| නිකාය 1,104 | පවු 926 | පවිස 1,124 |
| නිකාය 888 | පවිස 1,122 | පවිස 1,050 |
| නිකාය 868 | පවිස 932 | පවිස 945 |
| නිකාය 1,042 | පවිස 908 | පවිස 1,007 |
| නිකාය 912 | පවිස 856 | පවිස 889 |
| නිකාය 954 | පවිස 939 | පවිස 1,030 |
| නිකාය 1,055 | පවිස 1,130 | පවිස 1,123 |
| නිකාය 1,121 | පවිස 935 | පවිස 1,127 |
| නිකාය 896 | පවිස 936 | පවිස 996 |
| නිකාය 1,015 | පවිස 1,012 | පවිස 904 |
| නිකාය 978 | පවිස 1,044 | පවිස 990 |
| නිකාය 1,078 | පවිස 819 | පවිස 1,075 |
| නිකාය 988 | පවිස 1,009 | පවිස 1,017 |
| නිකාය 883 | පවිස 895 | පවිස 1,073 |
| නිකාය 863 | පවිස 1,027 | පවිස 1,113 |
| නිකාය 989 | පවිස 982 | පවිස 1,118 |
| නිකාය 942 | පවිස 889 | පවිස 909 |
| නිකාය 988 | පවිස 900 | පවිස 973 |
| නිකාය 1,015 | පවිස 805 | පවිස 970 |
| නිකාය 1,039 | පවිස 932 | පවිස 1,008 |
| නිකාය 831 | පවිස 1,063 | පවිස 1,129 |
| නිකාය 1,109 | පවිස 1,037 | පවිස 1,091 |
| ධ. | පවිස 1,042 | පවිස 1,065 |
| පවිස 818 | පවිස 843 | පවිස 976 |
| පවිස 1,049 | පවිස 966 | පවිස 1,076 |
| පවිස 1,016 | පවිස 1,085 | පවිස 896 |
| පවිස 1,017 | පවිස 962 | පවිස 1,034 |
| පවිස 865 | පවිස 970 | පවිස 1,091 |
| පවිස 1,093 | පවිස 870 | පවිස 950 |
| පවිස 857 | පවිස 1,029 | පවිස 1,060 |
| පවිස 1,053 | පවිස 899 | පවිස 891 |
| පවිස 1,000 | පවිස 837 | පවිස 1,048 |
| පවිස 1,035 | පවිස 854 | පවිස 1,105 |
| පවිස 971 | පවිස 1,002 | පවිස 935 |
| පවිස 1,061 | පවිස 935 | පවිස 1,070 |
| පවිස 910 | පවිස 1,001 | පවිස 827 |
| | පවිස 1,124 | පවිස 1,069 |

ජ.
 පොත 1,118
 පොත්ත 1,006
 පොරිස 835
 ජ.
 පුරුස 961
 පල 851
 ජ.
 බඳු 1,080
 බල 894
 බල 897
 බහු 1,072
 බාධා 1,097
 බාල 923
 බාලිස 1,078
 බිඳු 1,115
 බිස 920
 බල 1,100
 බිජ 950
 බිහව්ව 1,067
 බුඩ 1,043
 බොඩි 805
 බුහු 812
 බුහුවර්ග 782
 ජ.
 හත 844
 හතවනතු 198
 හත 1,130
 හඬ 1,076
 හඬ 821
 හනි 1,053
 හනි 1,055
 හනු 1,034
 හඳ 1,072
 හබ් 1,071
 හම 1,121
 හර 1,112
 හම 829
 හව්න 1,108
 හාත 1,120
 හාත 909
 හානු 1,044
 හාර 933
 හාව 807

ජ.
 හාව්න 1,076
 හිසබා 1,112
 හිසන 991
 හිම 1,066
 හිස 957
 හිරා 1,019
 හස 1,096
 හ 1,059
 හුත 788
 හුනි 1,054
 හුම 1,098
 හුරි 1,131
 හෙද 991
 හොත 859
 හොනි 1,094
 ජ.
 මග 921
 මජ්ඣ 1,091
 මජ්ඣම 905
 මණි 1,113
 මඩල 992
 මත 1,110
 මනි 1,096
 මතන 1,117
 මතනා 878
 මග්ග 1,022
 මද 1,121
 මදන 1,131
 මධු 971, 1,067
 මනන 979
 මච් 180
 මඤ 892
 මච්ච 1,065
 මරිසාද 1,054
 මරා 964
 මලස 1,113
 මහලලන 1,074
 මරි 1,052
 මසනසි 1,033
 මාත 914
 මාතත 1,045
 මානිසා 1,037
 මානු 1,131
 මාණව 812
 මාතස 850

ජ.
 මානස 1,132
 මාලා 1,120
 මාලස 1,051
 මාස 1,110
 මත 1,045
 මව 913
 මව් 1,031
 මාන 1,013
 මනරි 1,054
 මළ 1,067
 මස 1,028
 මල 851
 මෙව්න 1,022
 මෙව්න 1,063
 මොසබ 1,132
 මොදන 1,113
 මොත 1,087
 ජ.
 සෙබ 969
 සෙස 1,150
 සම 973
 සානු 1,054
 සාත 1,090
 සුත 892
 සුත 1,101
 සොත 858
 සොස 1,073
 සොනි 848
 ජ.
 රත 1,123
 රජ 883
 රණ 1,096
 රතන 1,067
 රනි 1,056
 රතන 923
 රනි 1,013
 රස 804
 රසන 833
 රනි 1,043
 රත 1,009
 රජ 926
 රනි 1,051
 රිච් 1,064
 රානි 977

| ර. | ව. | ව. |
|--------------|----------------|--------------|
| රුචි 873 | වලලන 1,066 | වුකති 985 |
| රුප 825 | වස 898 | වුඩ 1,171 |
| රුපිය 903 | වසති 1,056 | වෙම 1,115 |
| රෙහිනේ 1,093 | වසවකති 1,024 | වෙසක 1,131 |
| රෙහිත 911 | වසා 873 | වෙද 847 |
| ල. | වසු 895 | වෙදනා 1,095 |
| ලකඩ 1,020 | වසා 1,062 | වෙර 1,109 |
| ලකඩේ 1,113 | වාත 1,095 | වෙලා 848 |
| ලකති 906 | වම 1,020 | වෙලලිත 1,072 |
| ලතා 1,083 | වාසාම 914 | වොනාර 1,127 |
| ලබන 1,086 | වාර 1,042 | වොනාර 849 |
| ලව 1,096 | වාරණ 1,014 | වෘජන 849 |
| ලසු 929 | වාරුණේ 876 | වෘත්ත 1,065 |
| ලීභ 910 | වල 1,080 | වෘසක 890 |
| ලීලා 1,053 | වල 934 | වූය 1,008 |
| ලුද 1,106 | වාස 1,119 | ස. |
| ලුඩ 1,038 | වාග 1,081 | සංකිණණ 1,071 |
| ලෙබ 1,098 | වාහිණේ 1,056 | සංකු 1,115 |
| ලොන 1,041 | විකව 1,019 | සංඛා 845 |
| ලොල 1,066 | විකකම 853 | සංකාර 832 |
| ලොතිත 1,028 | විතත 1,046 | සංසාව 1,134 |
| ව. | විජිත 1,029 | සංසාත 1,080 |
| වංක 1,025 | විජ්ජා 1,034 | සකල 1,026 |
| වංග 1,031 | විද්දකති 1,058 | සකුත්ත 1,049 |
| වංස 1,090 | විවප 1,122 | සකක 1,001 |
| වසක 1,034 | විතක 932 | සකබර 925 |
| වඩු 1,086 | විතාන 974 | සම 1,088 |
| වජර 866 | විකති 1,058 | සග 911 |
| වජ්ජ 1,100 | විබ 846 | සගර 824 |
| වට්ඨ 1,018 | විධි 1,049 | සගහ 925 |
| වණණ 779 | විබකම 1,087 | සච්ච 800 |
| වහන 1,047 | විභු 1,083 | සජ්ජන 956 |
| වහනති 1,057 | විමාන 917 | සද්දකු 874 |
| වසු 969 | විවිස 1,094 | සඤ්ඤාත 1,133 |
| වද්දකු 891 | විලග 1,039 | සතසක 915 |
| වඩු 877 | විවර 1,013 | සතක 816 |
| වක 1,063 | විවෙක 1,114 | සතකම 941 |
| වකසති 903 | විසද 1,073 | සතති 1,051 |
| වස 1,133 | විසස 808 | සතභු 1,122 |
| වස 1,079 | විසාණ 867 | සත්ථ 965 |
| වර 810 | විසාරද 969 | සච්ච 1,052 |
| වරක 1,093 | විතාර 857 | සත්‍ර 1,134 |
| වරුත 1,115 | විත 1,076 | සඤ්ඤා 919 |
| වල 990 | විව 939 | සතක 841 |
| | වුකක 796 | සතකාත 952 |

ස.
සනඨි 1,055
සනි 941
සනඨි 957
සභා 1,101
සමතන 1,068
සමුඤ්ච 1,068
සමය 778
සමා 922
සමාඨි 858
සමාන 916
සමිඨි 1,057
සමුදය 927
සමුසසය 1,099
සමරනඨි 993
සමරද 993
සමරනන 845
සමොධි 1,085
සමාම 916
සමාම 977
සමමුඨි 1,133
සර 967
සරණ 947
සරද 1,124
සල 1,087
සමන 934
සහගත 833
සාදු 1,067
සාධන 890
සාධු 790
සාප 1,093
සාම 839
සාමික 1,122
සාසන 1,049

ස.
සාර 933
සාරත 1,050
සාරද 984
සාල 934
සාසන 992
සාහස 1,130
සංසාධන 1,009
සිඛධි 1,085
සිඛර 993
සිඛරි 1,114
සිඛා 872
සිඛි 1,041
සිග 887
සිත 999
සිත් 959
සිඤ්ච 1,116
සිඤ්ච 1,051
සිඤ්ච 865
සිර 1,114
සිරි 906
සිලොක 1,041
සිව 894
සිසිර 924
සිමා 1,082
සිල 1,091
සිස 1,046
සිතන 937
සිතන 897
සිඤ්ච 1,071
සිල 1,070
සිල 1,112
සිල 797
සි 1,059

ස.
සුතන 878
සුදසන 998
සුඛ 1,069
සුඛා 1,052
සුභිත 956
සුචණ්ණ 809
සුසිර 915
සුසුත 1,003
සුසුසා 930
සුභ 1,081
සුභ 1,048
සුර 1,077
සුල 881
සෙතු 1,100
සෙද 1,088
සෙඨි 1,021
සෙය් 918
සෙය් 1,121
සෙලක 899
සො 808
සොණ 1,119
සොඬ 938
සොත 1,064
සොම 1,134
සෙනත 1,097
ස.
සත් 931
සදය 852
සරි 869
සාර 1,116
සිම 1,074
තිරසු 1,061
තෙතු 972

අවසාන වග්ගව අක්ෂර සියලුම උපසග්ගි නිසාන.

අ. 1,147
 අඤ්ඤා 1,148
 අභ 1,139
 අභ් 1,155
 අඤ්ඤාදානු 1,140
 අනි 1,138, 1,182
 අනිම 1,138
 අනිම 1,154
 අනිම 1,161
 අනිම 1,154
 අනිම 1,151
 අනු 1,161
 අඵ 1,190
 අඵම 1,190
 අනු 1,174
 අනන්ත 1,150
 අනන්තරත 1,137,
 1,150
 අනන්ත 1,150
 අභි 1,140
 අභි 1,177
 අභිතා 1,140
 අභිම 1,156
 අභ 1,184
 අභි 1,183
 අභිතාම 1,191
 අභිම 1,158
 අභිමතාම 1,158
 අභි 1,176
 අභිතාම 1,137
 අභිතාම 1,137
 අභිතාම 1,195
 අභිම 1,136, 1,199
 අභිම 1,148
 අභිතාම 1,139
 අභිම 1,139
 අභිම 1,147, 1,190
 අභිම 1,173
 අභිතාම 1,150

අ. 1,137
 අභිතාම 1,150
 අභිතාම 1,201
 අභිතාම 1,138, 1,149
 ආ.
 ආ 1,180
 ආම 1,144
 ආරතා 1,157
 ආර 1,157
 ආම 1,157
 ආච්ඡාද 1,139
 ආ.
 ආභ 1,157
 ආභි 1,158, 1,188
 ආභිම 1,158
 ආභිම 1,140
 ආභිම 1,161
 ආභිම 1,161
 ආ.
 ආභ 1,148
 ආ.
 ආ 1,168
 ආභිම 1,152
 ආභිම 1,138, 1,199
 ආභිම 1,138
 ආභිම 1,156
 ආභිම 1,185
 ආභිම 1,156
 ආ.
 ආභිම 1,140
 ආභිමතාම 1,141
 ආභිම 1,161
 ආභිම 1,152
 ආභිම 1,142, 1,144
 1,158, 1,186
 ආභිම 1,143
 ආභිමම 1,142

ආභිමතාම 1,144
 ආභිමතාම 1,198
 ආභිමතාම 1,139, 1,151
 ආභිමතාම 1,160
 ආභිමතාම 1,139
 ආභිමතාම 1,158
 ආභිමතාම 1,161
 ආභිමතාම 1,146
 ආභිමතාම 1,160
 ආභිමතාම 1,140, 1,196
 ආභිමතාම 1,138, 1,139, 1,189
 ආභිමතාම 1,139
 ආභිමතාම 1,148
 ආභිමතාමතාම 1,141
 ආභිමතාම 1,138
 ආභිමතාම 1,138
 ආභිමතාම 1,138
 ආභිමතාම 1,199
 ආභිමතාම 1,141
 ආභිමතාම 1,159
 ආභිමතාම 1,160
 ආභිමතාම 1,150
 ආභිමතාම 1,161
 ආභිමතාම 1,160
 ආභිමතාම 1,160
 ආභිමතාම 1,160
 ආභිමතාම 1,195
 ආභිමතාම 1,150
 ආභිමතාම 1,187
 ආභිමතාම 1,145
 ආභිමතාම 1,145
 ආභිමතාම 1,136
 ආභිමතාම 1,136
 ආභිමතාම 1,138
 ආභිමතාම 1,136

| ව. | න. | ම. |
|-------------------|-----------------------|------------------|
| මෙ 1,147 | නී 1,167 | මුඛ 1,115 |
| ක. | නිම. 1,152 | මුසා 1,146 |
| කතු 1,140, 1,146 | නු 1,139 1,158, 1,195 | මුහු 1,137 |
| මෙ 1,139 | නුත 1,150, 1,191 | ස. |
| | නො 1,147 | සං 1,145 |
| උ. | ආ. | සංයෝ 1,150 |
| ආ. 1,145 | ආ 1,162 | සතො 1,145 |
| ආය 1,140 | පලෙ 1,152 | සත් 1,156 |
| ආතො 1,145 | පමණ 1,200 | සත් 1,156 |
| ආත් 1,156 | පති 1,118 | සමන්තං 1,152 |
| ආත් 1,156 | පතිරාමං 1,144 | සමරිව 1,143 |
| ආමරිව 1,143 | පත 1,196 | සමා 1,142 |
| ආමා 1,142 | පරමමුඛා 1,157 | සමාම 1,143 |
| ආමෙම 1,142 | පරපුමෙ 1,155 | සමාතමං 1,152 |
| ආද 1,161 | පෙර 1,164 | සමානාම 1,142 |
| ආදනී 1,161 | පෙරී 1,175 | සමාම 1,142 |
| ආයං 1,156 | පෙරිතො 1,146 | සමාති 1,142 |
| ආතිං 1,156 | පසයා 1,149 | සමෙම 1,142 |
| ආම 1,141, 1,193 | පාතු 1,149, 1,167, | සදී 1,147 |
| ආමතා 1,141 | 2,200 | සතිං 1,156 |
| ආරිසං 1,159 | පාතො 1,152 | සාම 1,141, 1,193 |
| ආරෙ 1,159, 1,201 | පයො 1,153 | සාමතා 1,141 |
| ආ 1,197 | පුත් 1,137 | සෙත 1,146 |
| ආනි 1,149 | පුත 1,199 | ර. |
| ආත 1,145 | පුතයුතං 1,137 | රක්කා 1,147 |
| ආ. | පුරතො 1,143 | රහො 1,157 |
| ආභා 1,151 | පුරුණං 1,194 | රිතෙ 1,137 |
| ආවා 1,147 | පුරු 1,194 | රෙ 1,139 |
| ආ 1,169 | පුරෙ 1,148 | උ. |
| ආලු 1,154, 1,159 | පෙමි 1,148 | උහු 1,144 |
| ආරු 1,157 | ච. | ච. |
| ආසා 1,147 | චලමං 1,138 | චත 1,192 |
| ආ. | චි 1,153 | චා 1,189 |
| ආ 1,160, 1,201 | චිමා 1,153 | චි 1,171 |
| ආමං 1,159 | චාතිරං 1,153 | චිතා 1,137 |
| ආ. | චාතිරු 1,153 | චිස 1,143 |
| ආ. | චො 1,139 | චේ 1,140, 1,150 |
| ආ 1,147 | ච. | ස. |
| ආහු 1,139, 1,151, | චතං 1,118 | සං 1,144, 1,151 |
| 1,192 | චා 1,147 | සං— 1,170 |
| ආමො 1,151 | චිලිකා 1,146 | සමෙ 1,147 |
| ආති 1,147 | චිලො 1,200 | සමි 1,159 |
| ආතා 1,137, 1,198 | | |
| ආ 1,165 | | |

| ස. | ස. | ස. |
|----------------|-------------------|------------------|
| සැරු 1,149 | සමු 1,157 | සෙසු 1,142 |
| සඳු 1,153 | සඟ 1,144 | සෙසු 1,143 |
| සඹ 1,147 | සසකක 1,140 | තාම } 1,143 |
| සඹ 1,136 | සහ 1,136 | සෙව 1,155 |
| සනා 1,153 | සාධ 1,144 | ස. |
| සනික 1,153 | සාම 1,144 | ස 1,150 |
| සපදි 1,149 | සාම 1,200 | සඳු 1,157, 1,193 |
| සබ්බතො 1,146 | සාස 1,155 | සමො 1,139 |
| සබ්බත්තු 1,161 | සාහසා 1,148 | සරෙ 1,139 |
| සබ්බධි 1,161 | සාහු 1,144 | සවෙ 1,140 |
| සම 1,136 | සු 1,138, 1,179 | සා 1,159, 1,201 |
| සමනසනො 1,146 | සුමු 1,138, 1,154 | හි 1,149, 1,197 |
| සමනනා 1,146 | සුදං 1,150 | හියො 1,155 |
| සමපති 1,140 | සුමනි 1,160 | හෙ 1,139 |
| සමමා 1,154 | සුමෙ 1,155 | හෙඳා 1,156 |

**අශ්විනාචාර්යවරුන්ගේ සේවාවන්හි සහභාගීත්වය සඳහා
ආදානවලට පිටපත් කළේය.**

| අ. | අ. | අ. |
|----------------------|-----------------------|----------------------|
| අ 1,147 (එක 13) | අග 696, 715, 843, | අවල 605 |
| අංශ 264, 485, 933, | 1,002, 1,162 | අවරජනා 48 |
| 1,102 | අග්නි 254 | අවරජනා 682 |
| අංශ 64, 1,102, 1,121 | අග්නි 605 | අවලක 440 |
| අංශ 290 | අග්නි 1,188 | අවලක 1,104, 1,117, |
| අංශ මාලි 63 | අග්නි 1,148, 1,194 | 1,182 |
| අනන් 7 | අග්නි 217 | අවලක 425 |
| අනල 323 | අග්නි 34, 1,041 | අවලක නොමන 732 |
| අනාදි 967 | අග්නි 589 | අවලක 404, 1,117, |
| අනාදි 976, 985 | අග්නි 574 | 1,165, 1,171 |
| අනිමන 739 | අග්නි 580 | අවලක 1,168 |
| අනිලාස 516 | අග්නි 424, 1,018 | අවලක 35, 1,102 |
| අනුසල 84 | අග්නි 424 | අවලක 750 |
| අනුසල 63, 581, 1,102 | අග්නි 46, 84, 89, 940 | අවලක 34 |
| අනුසල 1,093 | අග්නි 55, 278, 1,013, | අවලක 8 |
| අනුසල 769 | 1,089, 1,113, 1,133, | අවලක 612, 670, 1,025 |
| අනුසල 149, 375, 479, | 1,161 | අවලක 24 |
| 532, 569, 893 | අග්නි 543 | අවලක 736 1,023 |
| අනුසල 278 | අග්නි 367 | අවලක 290, 1,104 |
| අනුසල 48 | අග්නි 557 | අවලක 149 |
| අනුසල 463, 1,133 | අග්නි 143 | අවලක 502, 1,123 |
| අනුසල 341 | අග්නි 185, 278, 955, | අවලක 651 |
| අනුසල 531 | 1,139, 1,163 | අවලක 401 |
| අනුසල 531 | අග්නි 273, 950 | අවලක 303, 1,120 |
| අනුසල 7, 348, 1,063 | අග්නි 218, 859 | අවලක 502 |
| අනුසල 878 | අග්නි 287 | අවලක 442 |
| අනුසල 374 | අග්නි 230 | අවලක 616 |
| අනුසල 149 | අග්නි 101 | අවලක 617 |
| අනුසල 384, 475 | අග්නි 39 | අවලක 708 |
| අනුසල 680 | අග්නි 101 | අවලක 218 |
| අනුසල 702, 1,068 | අග්නි 795 | අවලක 502 |
| අනුසල 539, 1,117 | අග්නි 1,109 | අවලක 1,155 |
| අනුසල 330 (එක 25) | අග්නි 265 | අවලක 579 |
| අනුසල 1,011 | අග්නි 195 | අවලක 562 |
| අනුසල 302 | අග්නි 287 | අවලක 313, 1,066 |
| අනුසල 302 | අග්නි 266 | අවලක 1,010 |
| අනුසල 559 | අග්නි 286 | අවලක 430 |
| අනුසල 205 | අග්නි 286 | අවලක 911 |
| අනුසල 446 | අග්නි 286 | අවලක 673 |

| අ. | අ. | අ. |
|----------------------|----------------------|-----------------------|
| අඡ්ඛාසස 766 | අතලමඵ (මට)සස 669 | අනුඡ 240, 1,053 |
| අඡ්ඛිසසනා 427, 1,005 | අතසි 452 | අනුංග 1,151 |
| අඡ්ඛිසසනාම 757 | අති 1,138, 1,182 | අඵ 1,190 |
| අඡ්ඡ 30, 306 | අතිකකම 776, 1,117 | අඵො 1,190 |
| අඡ්ඡ 268 | 1,182 | අදසසන 970, 1,154 |
| අඡ්ඡ 190 | අතිසිණ 1,067 | අදස 516 |
| අඡ්ඡද 717, 1,069 | අතිවාටිණි 233 | අදිති 83 |
| අඡ්ඡදකර 717 | අතිතණ්ණ 729 | අදුකඛමසුඛා 159 |
| අඡ්ඡදකණේපන 1,001 | අතිපි 424 | අඤ 753 |
| අඡ්ඡදඵාභාම 776 | අතිසාත 776 | අඤක 459 |
| අඡ්ඡදදඵු 1,140 | අතිසසසස 513, 1,022 | අඤ 58 |
| අඡ්ඡද 436 | අතිමනන 41 | අඤ 605 |
| අඡ්ඡදණ 168 | අතිමුතන 577 | අඵ 53, 66, 190, 995, |
| අඡ්ඡදදඤ 1,200 | අතිමුතකන 555 | 1,026, 1,200 |
| අඵම 475 | අතිසුම 939 | අඵඤ, 317 |
| අඵනී 309 | අතිරිතන 712 | අඵා 1,140 |
| අඵම 536 | අතිවාතස 122 | අඵාත 192, 1,100 |
| අඵම 204, 1,126 | අතිවිසා, 586 | අඵි 202 |
| අඵමභාස 175 | අතිවුඛ 918, 1,022 | අඵෙඵුසුභාසාණ 220 |
| අඵමාල 1,126 | අතිසසන 941 | අඵම 700, 1,069, 1,070 |
| අඵමාලන 204 | අතිසස 41, 761, 771, | අඵමණ්ණ 470 |
| අඵමිත 1,126 | 1,096, 1,112, 1,138, | අඵර 262, 930, 1,106 |
| අඵක 109 | 1,171, 1,182 | අඵි 1,177 |
| අඵක 780 | අතිසුණ 519 | අඵික 712, 1,176, |
| අඵකිකසර 129 | අතිත 1,194 | 1,177, 1,185 |
| අඵකරිසා 415 | අතිම 1,138 | අඵිකත 313, 496 |
| අඵානරිසමොභාර 122 | අතත 92, 744, 808, | අඵිකරණ 868, 1,011 |
| අඵාපද 532 | 861, 1,016, 1,085 | අඵිකරණි 527 |
| අඵි 157, 278 | අතතනීස 736, 808 | අඵිකාර 1,004 |
| අඵි 53, 1,039 | අතතභාම 151 | අඵිකලොම 1,097 |
| අඵිසිතිස 177 | අතතමිකතා 87 | අඵිකොඵිති 521 |
| අඵිසිසොස 478 | අතතලාත 1,168 | අඵිගත 435 |
| අඵිසිසොස 209 | අඵි 485, 600, 785, | අඵිඵමකා 610 |
| අඵිසරසන 70 | 1,154, 1,161, 1,194 | අඵිඵාත 1,032, 1,177 |
| අඵිසුඛි 477 | අඵිං 1,154 | අඵිඵිති 1,032 |
| අඵිත 331 | අඵිගම 1,015 | අඵිඵ 725 |
| අඵිතඵ 312 | අඵිගමන 896 | අඵිසඵි 725, 1,132 |
| අඤ 191, 705 | අඵිතා 759 | අඵිසාස 766 |
| අඵ 273, 627, 1,092 | අඵිසස 113 | අඵිසඵත 1,177 |
| අඵඡ 624, 741, 1,017 | අඵිඵාපම 764 | අඵිභු 725 |
| 1,079 | අඵඵ 1,154 | (අඵිභු) 225 |
| අඵුසත 458 | අඵඵ 710 | අඵිඵෙසකතා 168 |
| අඵණ්ණ 601 | අඵඵ 1,151 | අඵිඵුසනී 766 |
| අඵණ්ණම 659 | අඵඵස 924 | අඵිඵොසඵ 159 |
| අඵකසිති 1,113 | අඵඵ 1,161 | අඵිඵෙසක 1,109 |

| අ. | අ. | අ. |
|---------------------|-------------------------------------|---------------------------|
| අභිෂේක(සී) 216 | අනිභිත 7 | අනන්‍රවාසන 292 |
| අභිවචන 114 | අනු 1,174 | අනන්‍ර 1,150 |
| අභිවාස 958 | අනුකම්පන 1,193 | අනන්‍රය 765 |
| අභින 728 | අනුකම්පා 160, 937 | අනන්‍රජීප 664, 999 |
| අභිර 731 | අනුකූල 1,147 | අනන්‍රිය 292 |
| අභිතා 1,140 | අනුකූලම 429 | අනන්‍රෙත 1,137, 1,150 |
| අභො 1,090, 1,156 | අනුගත 1,174 | අනන්‍රලිකඩ 45 |
| අභොගම 38 | අනුග්‍රහ 380, 969 | අනන්‍රවණ්ණ 603 |
| අභොගාග 1,166 | අනුග්‍රහිත 715 | අනන්‍රිත 706, 1,004 |
| අභොගාව 1,173, 1,174 | අනුග්‍ර 254 | අනන්‍රිම 714 |
| අභොකුචන 649 | අනුග්‍රඪ 312 | අනන්‍ර(නො)පුර 215 |
| අන 373, 1,131 | අනුග්‍රජ 737 | අනන්‍රවාසී 408 |
| අනච්ඡ 669 | අනුග්‍රහ 945 | අනන්‍රා 1,150 |
| අනච්ඡෙත 786 | අනුග්‍රහය 1,133, 1,192 | අනන්‍රාකුච්ඡි 271, 862 |
| අනච්චර 2 | අනුග්‍රහාප 169 | අනන්‍රාගඩ 742 |
| අනන්ත 7, 651 | අනුග්‍රහර 694 | අනන්‍රාසර 862 |
| අනන්තර 1,190 | අනුග්‍රහය 29 | අනන්‍රාච්ඡ 515 |
| අනන්තන 1,167 | අනුග්‍රහය 160 | අනන්‍රාභාග 166 |
| අනන්තර්ථ 164 | අනුග්‍ර 187 | අනන්‍රාභාව 1,163 |
| අනග 979 | අනුග්‍රච්ඡිත 1,174 | අනුග්‍ර 364 |
| අනර්ථ 435 | අනුග්‍රච්ඡි 429 | අනු 321 |
| අනර්ථවොචාර 122 | අනුග්‍රාත 1,191 | අනුකාර 70 |
| අනල 33 | අනුග්‍රච්ඡි 980 | අනුකූලම 72 |
| අනලච්ඡි 1,172 | අනුග්‍රොග 115 | අනුක 465, 1,103 |
| අනලරත 41 | අනුග්‍රොධ 345 | අනුකාර්ථ 1,104 |
| අනලච්ඡස 786 | අනුග්‍රොප 123 | අනුග්‍ර 332 |
| අනසනාදිත 1,185 | අනුග්‍රහන 315 | අනුග්‍රාමය 1,187 |
| අනාකූල 1,035 | අනුග්‍රහනී 1,174 | අනුග්‍රහනා 428 |
| අනාගත 1,165 | අනුග්‍රාද 120 | අනුග්‍රහිත 753 |
| අනාච්ඡික 437 | අනුග්‍රහය 853 | අනු 1,184 |
| අනාදර 172 | අනුග්‍රහයන 354, 992 | අනුග්‍රහම 402 |
| අනාමය 331 | අනුග්‍රහි 354 | අනුග්‍රම 1,185 |
| අනාමිකා 266 | අනුග්‍රහනී 158 | අනුග්‍රමය 1,184 |
| අනාරත 41 | අනුග්‍රහව 1,199 | අනුග්‍රමය 763, 934, 1,032 |
| අනාසව 7 | අනුග්‍රහන 702 | අනුග්‍රමය 750 |
| අනාලය 6 | අනුග්‍ර 187 | අනුග්‍රහ 750 |
| අනිච්ඡය 1,173 | අනුග්‍රහන 1,198 | අනුග්‍රහි 425, 1,117 |
| අනිදසන 7 | අනුග්‍රහයන 679 | අනුග්‍රම 240 |
| අනිමිස 12, 1,044 | අනුග්‍ර 404, 714, 791, 1,059, 1,069 | අනුග්‍රමකඩ 716 |
| අනිමිසා 203 | අනුග්‍රහ 43 | අනුග්‍ර 892 |
| අනීල 37 | අනුග්‍රහයන 742 | අනුග්‍රහිත 923 |
| අනීලපච 46 | අනුග්‍ර 292, 771, 802 | අනුග්‍රහිත 698 |
| අනීලොමුත 600 | අනුග්‍රහය 759 | අනුග්‍ර 193 |
| අනීසම්මනාර්ථ 729 | අනුග්‍රහයන 51 | අනුග්‍ර 943 |
| අනීසසය 886 | | |

| අ. | අ. | අ. |
|----------------------------|------------------------------------|-------------------------------|
| අපභද්ධ 860 | අබ්බ 475 | අභිසංඝ 759 |
| අපධාරණ 50 | අබ්ලා 230 | අභිසිත්ත 891 |
| අපමාර 325 | අබ්බා 717 | අභිභාර 1,128 |
| අපරඥාසාන 193 | අබ්බුද 475 | අභිතිත 755 |
| අපරණණ 150,1,110 | අබ්බ 45, 48, 605, 1,112 | අභ්‍යාස 705 |
| අපරසෙල 606 | අබ්බත 492 | අමච්ච 340 |
| අපරුජිතා 584 | අබ්බකඛාන 116 | අමත 7, 25, 975, 1,052 |
| අපරුධ 355, 1,067 | අබ්බනුමොදන 836 | අමතප 11 |
| අපලොකිත 7 | අබ්බන්තර 197, 771 | අමතා 569 |
| අපවග්ග 8, 910 | අබ්බුත 102,532,736, 1,032 | අමතන 457 |
| අපවජ්ජන 420 | අබ්බාසෙත 697 | අමනුසස 788 |
| අපවාද 120, 1,055, 1,089 | අභසා 569 | අමර 11 |
| අපසම්ම 719 | අභාම 1,103, 1,165, 1,169, 1,171 | අමරවතී 21 |
| අපසමාර 325 | අභාසත 129 | අමල 492 |
| අපාභ 261 | අභි 1,176 | අමා 1,136, 1,199 |
| අපාච්ච 29 | අභිකකන්ත 836 | අමාවසී 73 |
| අපාන 39 | අභිකකම 836 | අමාවාසී 73 |
| අපාමග්ග 583 | අභිකකණ 1,137 | අමිත්ත 313 |
| අපාර 665 | අභිකා 1,052 | අමිලාත 545 |
| අපි 1,183, 1,196 | අභිජන 332, 855 | අමු 1,089 |
| අපිධාන 51 | අභිජන 1,071 | අමුතත 387 |
| අපිනාම 1,191 | අභිජ්ඣා 163 | අමුත්ත 1,148 |
| අපුසස 84 | අභිකුච්චා 720 | අමුත්ත 1,024 |
| අපුභ (ව) 463 | අභිකුච්චණ 55 | අමොග 153 |
| අපෙකඛා 1,097 | අභිකුච්චත 724 | අච්ච 557 |
| අප්ප 704 | අභිකුච්ච 1,137 | අච්චා 582 |
| අප්පත 1,029, 1,071 | අභිකුච්ච 1,195 | අච්චර 45, 290, 1,061 |
| අප්පගබ්බ 984 | අභිකුච්ච 68 | අච්චා 244 |
| අප්පඵම 1,199 | අභිකුච්ච 114 | අච්චාවත 554 |
| අප්පත්ත 1,170 | අභිකුච්ච 101 | අච්චල 148 |
| අප්පධාන 787 | අභිකුච්ච 713 | අච්චු (524) 661 |
| අප්පනා 155 | අභිමාන 171, 860 | අච්චුජ 671 |
| අප්පමඤ්ඤ 782 | අභිමුච්ච 1,176, 1,195 | අච්චුකාර 678 |
| අප්පමාච්ච 594 | අභිමුච්ච 1,170 | අච්චුජ්ඣී 689 |
| අප්පසාද 1,181 | අභිමුච්ච 836 | අච්චුද 47 |
| අප්පිස 1,070 | අභිමුච්ච 770 | අච්චබර 47 |
| අප්පිසච්චාදී 735 | අභිමුච්ච 163 | අච්චුචෙත 961 |
| අප්පෙච්ච 1,158 | අභිමුච්ච 426 | අච්චා 605 |
| අප්පෙච්චාම 1,158 | අභිමුච්ච 1,180 | අච්චා 1,139 |
| අප්පෙච්චා 575 | අභිමුච්චරණ 832 | අච්චණ 197, 484, 668, 1,032 |
| අප්පත්ත 1,199 | අභිමුච්ච 766 | අච්චා 244 |
| අච්චා 641 | අභිමුච්ච 232 | අභ 493 |
| අච්ච 126 | | අභත 1,91, 1,101 |
| අච්චුච්ච 735 | | |

| අ. | අ. | අ. |
|---------------------------|----------------------|--------------------------|
| අසිර 1,122 | අලික 127, 1,070 | අළු 657 |
| අසොයා 456 | අලු 753 | අළු 731 |
| අසොසන 526 | අච 1,137 | අච්ඡ 1,121, 1,136 |
| අසන 333, 725 | අචකණික 756 | අච්ඡාසන 950 |
| අච්ඡාසන 217 | අචකත 757 | අච්ඡාසන 1,203 |
| අච්ඡාසන 245 | අච්ඡාසන 172, 1,175 | අච්ඡාසන 8 |
| අච 40 | අච්ඡාසන 756 | අච්ඡාසන 756 |
| අච්ඡ 456 | අච්ඡාසන 120 | අච්ඡාසන 697 |
| අච්ඡාසන 536, 1,063 | අච්ඡාසන 931 | අච්ඡාසන 111, 1,111 |
| අච්ඡාසන 536 | අච්ඡාසන 870 | අච්ඡාසන 111 |
| අච්ඡාසන 419 | අච්ඡාසන 931 | අච්ඡාසන 1,139 |
| අච්ඡාසන 160 | අච්ඡාසන 731, 1,127 | අච්ඡාසන 1,137 |
| අච්ඡාසන 41 | අච්ඡාසන 417 | අච්ඡාසන 7 |
| අච්ඡාසන 684 | අච්ඡාසන 1,117, | අච්ඡාසන 9 |
| අච්ඡාසන 927 | 1,152, 1,166, 1,186, | අච්ඡාසන 476 |
| අච්ඡාසන 298 | 1,187, 1,188, 1,192, | අච්ඡාසන 127, 1,178 |
| අච්ඡාසන 436 | 1,193, 1,195, 1,197 | අච්ඡාසන 317 |
| අච්ඡාසන 10 | අච්ඡාසන 797 | අච්ඡාසන 369, 455, 563, |
| අච්ඡාසන 750 | අච්ඡාසන 182 | 1,001 |
| අච්ඡාසන 311 | අච්ඡාසන 181 | අච්ඡාසන 21, 871 |
| අච්ඡාසන 311, 1,077, 1,078 | අච්ඡාසන 172 | අච්ඡාසන 850 |
| අච්ඡාසන 555, 638, 822 | අච්ඡාසන 756 | අච්ඡාසන 1,193 |
| අච්ඡාසන 667 | අච්ඡාසන 278 | අච්ඡාසන 699 |
| අච්ඡාසන 435, 696, 1,002 | අච්ඡාසන 1,079 | අච්ඡාසන 391 |
| අච්ඡාසන 783 | අච්ඡාසන 713 | අච්ඡාසන 96, 418, 767, |
| අච්ඡාසන 800 | අච්ඡාසන 770, 1,012 | 1,000, 1,005 |
| අච්ඡාසන 327 | අච්ඡාසන 791 | අච්ඡාසන 977 |
| අච්ඡාසන 331 | අච්ඡාසන 963 | අච්ඡාසන 392 |
| අච්ඡාසන 1,199 | අච්ඡාසන 157 | අච්ඡාසන 58 |
| අච්ඡාසන 85, 97, 980 | අච්ඡාසන 1,150 | අච්ඡාසන 407, 915 |
| අච්ඡාසන 6, 1,111 | අච්ඡාසන 650 | අච්ඡාසන 271, 1,021 |
| අච්ඡාසන 1,139 | අච්ඡාසන 221 | අච්ඡාසන 1,071 |
| අච්ඡාසන 1,147, 1,190 | අච්ඡාසන 501 | අච්ඡාසන 832, 1,061 |
| අච්ඡාසන 82 | අච්ඡාසන 155 | අච්ඡාසන 11 |
| අච්ඡාසන 519 | අච්ඡාසන 12 | අච්ඡාසන 10 |
| අච්ඡාසන 82 | අච්ඡාසන 168, 1,087 | අච්ඡාසන 697 |
| අච්ඡාසන 653 | අච්ඡාසන 721 | අච්ඡාසන 702 |
| අච්ඡාසන 283 | අච්ඡාසන 751 | අච්ඡාසන 573 |
| අච්ඡාසන 305 | අච්ඡාසන 127 | අච්ඡාසන 1,169 |
| අච්ඡාසන 21 | අච්ඡාසන 706 | අච්ඡාසන 605 |
| අච්ඡාසන 516 | අච්ඡාසන 41 | අච්ඡාසන 591 |
| අච්ඡාසන 810 | අච්ඡාසන 598 | අච්ඡාසන 368, 391, 1,102, |
| අච්ඡාසන 36 | අච්ඡාසන 40 | 1,051 |
| අච්ඡාසන 596 | අච්ඡාසන 129 | අච්ඡාසන 27, 582 |
| අච්ඡාසන 656 | අච්ඡාසන 501 | අච්ඡාසන 369 |

| අ. | ආ. | ඈ. |
|----------------------------------|-----------------------------|-------------------------|
| අසන්න 551, 1,038 | ආලු 84, 355, 1,064 | ආනඤ 87, 436, 673, 1,151 |
| අසනම 212, 409, 928 | ආසාන 164 | ආනඤන 760 |
| අසනමාරක 577 | ආසානන 501 | ආනය 621 |
| අසනමෙධ 413 | ආවරිය 410 | ආනිසංස 767 |
| අසනපුජ 58, 75, 76 | ආවාම 460 | ආනිත 749 |
| අසනව 324, 730, 1,036 | ආවාර 784, 804, 1,047, 1,054 | ආප 661 |
| අසනා 371 | ආවිත 701 | ආපගා 681 |
| අසනාදන 938 | ආර්ථික 369 | ආපග්ග 213, 970 |
| අසනාදිලොම 1,080 | ආර් 399 | ආපග්ගික 469 |
| අසනාස 39 | ආර්ථ 445 | ආපග්ගි 784 |
| අසනාසප්පක 1,038 | ආර්ථන 1,017 | ආපදම්පක 743 |
| අසනු 260, 1,038, 1,150 | ආච 637 | ආපද 385 |
| අහ 67, 1,042 | ආණ 354 | ආපන 743 |
| අහංකාර 171 | ආණි 374 | ආපනාසක 239 |
| අහත 293 | ආතංක 323, 1,045 | ආපාන 534 |
| අහමහමිකා 397 | ආතන 140 | ආපුර්වක 760 |
| අහග 475, 1,201 | ආතනවිත 141 | ආබාධ 323 |
| අභි 653, 1,068 | ආතනාසි 736 | ආභත 749 |
| අභිකුචික 656 | ආතප 37 | ආභරණ 283 |
| අභිත 344 | ආතපක 357 | ආභා 64 |
| අභො 1,138, 1,149 | ආතපාභාව 953 | ආභාකර 63 |
| අභොරක 49 | ආතප 156 | ආභිමුඛ 1,178, 1,180 |
| අභුතා 32 | ආතාප 1,135 | ආභිසමාමාරික 431 |
| අභුක 519, 581 | ආතුර 322 | ආභුර් 565 |
| අභාර 709 | ආතොජ් 142 | ආභොග 1,083 |
| ආ. | ආදන 1,178 | ආම 1,144 |
| ආ 1,180 | ආදස 316 | ආමකපුසාන 406 |
| ආ 14 (එක) | ආදි 715, 978, 1,188 | ආමගති 146 |
| ආකංඛා 163 | ආදිකමම 852, 1,162 | ආමධ 566 |
| ආකප 282 | ආදිවම 62 | ආමස 323 |
| ආකාර 764, 981, 801, 1,133, 1,186 | ආදිවමපථ 45 | ආමසකාර 329 |
| ආකාස 46 | ආදිවමකු 5 | ආමලකි 569 |
| ආකාසගභා 27 | ආදික 1,075 | ආමසක 1,164 |
| ආකිණ්ණ 720 | ආදිමුඛමවරිය 431 | ආමස 280, 1,104 |
| ආබු 618 | ආදිමය 888 | ආමුත 378 |
| ආබ්භා 114 | ආදෙස 1,195 | ආමෙචිත 106, 107 |
| ආබ්භාත 755 | ආදිතව 766 | ආමොද 87, 145, 1,108 |
| ආබ්භාසිකා 113 | ආද්වපලසි 900 | ආස 356 |
| ආගනකු 424 | ආධාර 1,011, 1,032, 1,175 | ආසක 707 |
| ආගම 951, 992 | ආධි 173 | ආසකන 207, 801 |
| ආගමන 951 | ආබුත 714 | ආසති 86, 875 |
| ආගාමික 1,194 | ආන 39 | ආසකත 728, 899 |
| ආගාමිකාල 875 | ආනන 260, 1,047 | ආසාවත 790 |
| | | ආසාම 295 |

| අං. | අං. | අං. |
|-----------------------|---------------------|-------------------------|
| ආප්ත 153 | ආවාස 206 | රු 16 (එක) |
| ආප්ත 385 | ආවි 1,157 | රුකක 612, 1,025 |
| ආයෝධන 399 | ආවිම 744 | රුකක 775 |
| ආරකා 1,157 | ආවිල 669, 1,106 | රුකක 236 |
| ආරකුම 492 | ආවුත 745 | රුකක 1,078 |
| ආරකුම 160 | ආවුසො 1,139 | රුක 764 |
| ආරකුම 460 | ආවෙසන 212, 906 | රුක 764, 931 |
| ආරකුම 152, 1,190 | ආවෙසික 424 | රුක 565 |
| ආරකුම 94, 1,132 | ආවෙල 308 | රුක 1,157 |
| ආරකුම 528, 1,157 | ආසහවමක 758 | රුක 163, 1,056, |
| ආරකුම 887 | ආසය 745 | 1,096, 1,180 |
| ආරකුම 537, 1,113 | ආසක 726 [1,099 | රුක 469, 697, 810, 929, |
| ආරකුම 128 | ආසක 311, 363, 765, | 1,067 |
| ආරකුම 331 | ආසකසාලා 210 | රුක 220 |
| ආරකුම 295, 1,109 | ආසක 312 | රුක 146 |
| ආරකුම 216 | ආසක 1,183 | රුක 803 |
| ආරකුම 32 | ආසක 705, 1,001, | රුක 681 |
| ආරකුම 32 | 1,195 | රුක 572 |
| ආරකුම 1,192 | ආසක 766, 936 | රුක 471, 1,129 |
| ආරකුම 94 | ආසක 533, 968 | රුක 470 |
| ආරකුම 94 | ආසක 968 | රුක 1,123 |
| ආරකුම 443 | ආසක 162 | රුක 717, 1,069 |
| ආරකුම 144, | ආසක 645 | රුක 1,187 |
| 854 | ආසක 50 | රුක 1,158, 1,188 |
| ආරකුම 163, 205, 947, | ආසක 59, 75 | රුක 943 |
| 1,097 | ආසක 1,160 | රුක 412 |
| ආරකුම 1,011 | ආසක 58 | රුක 412 |
| ආරකුම 364 | ආසක 653 | රුක 111 |
| ආරකුම 123 | ආසක 655, 872 | රුක 699 |
| ආරකුම 189, 1,100 | ආසක 310 | රුක 1,158 |
| ආරකුම 143 | ආසක 749 | රුක 1,174 |
| ආරකුම 774, 1,180 | ආසක 903 | රුක 215 |
| ආරකුම 218 | ආසක 399 | රුක 893 |
| ආරකුම 238, 1,083 | ආසක 419 | රුක 230 |
| ආරකුම 37, 1,043 | ආසක 465, 856 | රුක 414 |
| ආරකුම 775 | ආසක 680 | රුක 1,180 |
| ආරකුම 217 | ආසක 1,138 | රුක 1,140 |
| ආරකුම 466 | ආරකුම 32 | රුක 1,161 |
| ආරකුම 1,083 | ආරකුම 199 | රුක 36 |
| ආරකුම 699 | ආරකුම 464 | රුක 20, 1,001, 1,015, |
| ආරකුම 660 | ආරකුම 405 | 1,132 |
| ආරකුම 1,167 | ආරකුම 621 | රුක 201, 220, |
| ආරකුම 539, 1,021 | ආරකුම 218 | 1,006 |
| ආරකුම 206 | ආරකුම 364, 452, 484 | රුක 1,112 |
| ආරකුම 650, 931, 1,120 | | රුක 512 |

| C. | C. | C. |
|------------------|---------------------|---------------------|
| උඩවම 169 | උපමාකු 214 | උමු 152 |
| උඩව 169 | උපමාන 530 | උමුද 172 |
| උඩපදහිත 423 | උපයම 318 | උමුදමනකු 322 |
| උඩන 455, 1,110 | උපපි 1,150 | උමුර 219, 1,006, |
| උඩබාහුවලමාන 885 | උපපිත 1,177, 1,185 | 1,123 |
| උඩාර 171, 1,123 | උපලබ්‍ධ 113 | උමුන 36 |
| උපදුක 468 | උපලච්ච 900, 1,053 | උපනාන 638, 1,126 |
| උපන 753 | උපමන 537 | උපනාම 156 |
| උපනන 289, 708 | උපමාද 120 | උර 290 |
| උපනනි 168 | උපමාස 432 | උරත 651, 1,091 |
| උපපුර 618 | උපමිණ 138 | උරමිත 781 |
| උප 1,185 | උපමෙසන 765 | උරමිද 377 |
| උපතඬ 705 | උපමන 401, 1,033, | උරණ 501, 502 |
| උපතරණ 809 | 1,163 | උරණි 502 |
| උපතාරිතා 203 | උපමනාන 292 | උරම 601 |
| උපතනම 773 | උපතාර 425, 897, | උරා 663, 701, 1,071 |
| උපතනකාස 120 | 1,129 | උලුන 639 |
| උපතනි 375 | උපාදාන 36 | උමු 1,003 |
| උපගුණ 774 | උපානකු 191 | උමුම 299, 971 |
| උපමිත 751 | උපාය 319 | උමුම 662 |
| උපමාර 1,001 | උපායන 356 | උපන 192, 110, 196, |
| උපමාකා 610 | උපාසිත 353 | 495, 590, 696, 996, |
| උපමාස 776 | උපාරමිත 121 | 1,091 |
| උපතර 349, 991 | උපාසන 415 | උපතන 871 |
| උපතමා 410 | උපාසන 390, 428, 581 | උමුර 401 |
| උපතමාය 410 | උපාසිත 415 | උමු 399 |
| උපකුසුස 118 | උපාසිත 751 | උමුතාර 510 |
| උපතාන 1,001 | උපාසන 525 | උමුමිත 510 |
| උපමිත 971 | උපතමා 160 | උමුත 103 |
| උපමි 53 | උපොසාන 115 | උමුසොසම 1,151 |
| උපමිස 434 | උපොසඬ 381, 780 | උමුම 179 |
| උපදුළු 341 | උපතන 1,126 | උමුම 56 |
| උපදු 355 | උපතනි 90, 1,126 | උමුත 156 |
| උපදෙස 412, 1,186 | උපතනිකුම 855 | උමුම 892 |
| උපදුම 401, 1,033 | උපතඬ 193 | උමුත 727 |
| උපමාන 311 | උපතල 475, 688 | උමුතලු 158 |
| උපම 969 | උමුත (ද) ත 401, | උමුතාර 638 |
| උපතාන 165 | 1,027 | උමුර 814 |
| උපතම 472 | උමුමාන 299 | උමුම 665 |
| උපතම, 1,125 | උමු 181 | උමු 57 |
| උපතනසල 610 | උමුම 90 | උමුමර 52 |
| උපතනිත 706 | උමුමිද 461 | |
| උපතම 240 | උමුමසත, 299 | |
| උපතනි 1,185 | උමුමත 322, 577 | |
| උපමා 530, 1,188 | | |

| ක. | ක. | ක. |
|-------------------|---------------------|-----------------------|
| කණය 394 | කථා 1,139 | කපොත 636, 984 |
| කණිකා 574 | කථාකථා 170 | කපොතපාලිකා 221 |
| කණිකාර 570 | කථමි 1,158 | කපොල 262, 1,048 |
| කණික 254, 929 | කථන 1,168 | කපා 110, 742, 798 |
| කණිය 254, 929 | කථා 118 | කපපන 508 |
| කණේරු 866 | කථාන 476 | කපපනිය 82 |
| කණේරුකා 362 | කපිත 755, 1,005 | කපට 293 |
| කණවත 612 | කදම 561, 1 092 | කපන 365, 954, |
| කණවතීඵල 569 | කදමික 630 | කපනා } 956 |
| කණක 263 | කදර 567 | කපනිඤ 799 |
| කණකභූසා 285 | කදරිය 739 | කපර 265, 279 |
| කම 789, 463, 835, | කදලී 397 | කපරාකම 28 |
| 967, 1,004, 1087 | කදලීමය 397 | කපාසික 297 |
| කමර 279 | කදු 1,151 | කපාසී 589 |
| කමුති 326 | කදුච්චි 1,146 | කපික 366 |
| කමුසා 326 | කදුම 663 | කපුර 305 |
| කමුවන 326 | කනක 487 | කවරමණි 492 |
| කණණ 150, 1,064, | කනස 394 | කමල 466 |
| 1,120 | කනික 254, 929 | කමලිංකාරයා 855 |
| කණණේරු 737 | කනිසා 266 | කම 429 |
| කණණේරුකා 622 | කනිය 254, 929 | කමලල 443 |
| කණණාධාර 666 | කනිනිකා 260 | කමල 685 |
| කණණපුර 284, 870 | කනන 240, 693, 948 | කමලාසන 15 |
| කණණභූසා 875 | කනනක 954 | කමිතු 730 |
| කණණමුව 679 | කනනා 230, 948 | කමුක 602, 1,051 |
| කණණවිභූසන 284 | කනනාර 192, 1,107 | කමත 712 |
| කණණවේදන 284 | කනනි 54, 762, 1,056 | කමිත 744 |
| කණණිකා 219, 284, | කනනික 762 | කමිල 291, 298, 652 |
| 687, 875 | කනනිමත 953 | කමිලු 487, 676, 986 |
| කණය 16, 84, 96, | කනු 519, 688 | කමිලිචා 263 |
| 1,000, 1,023 | කනුර 609 | කමිලාජ 185, 757 |
| කණකමුව 614 | කනුභ 165 | කමිල 757, 1,180 |
| කණකමුවා 559 | කනුක 316 | කමිලකර 514 |
| කණකමුතනි 34 | කකිර 263 | කමිලාදික 1,018 |
| කත 997 | කපණ 739 | කමිලා 509 |
| කතක 1,036 | කපාල 279, 946 | කමිලාකමි 527, 1,031 |
| කතමාල 552 | කපි 614 | කමිලාචිත 795 |
| කතනභි 720 | කපිකමුඤ 582 | කමිලාස 99 |
| කතා 412 | කපිකභි 551 | කමිලකමික 459 |
| කතනරයමි 443 | කපිල 98 | කපික 470 |
| කතනික 75 | කපිලවචු 200 | කර 64, 265, 355, 579, |
| කතනිකා 58 | කපිලා 571, 590 | 1,047, 1,121 |
| කත 1,160 | කපිසිස 217 | කරක 570, 1,012 |
| කතනා 118 | කපිතන 562 | කරකා 60, 1,012 |
| කතුවිකා 303 | කපොඤ 265 | කරක 365 |

| කි. | කි. | කි. |
|---------------------|-----------------|------------------------|
| කරජ 268 | කලාණ 88, 694, | කාම 42,163, 469, 826 |
| කරජ 567 | 1,037, 1,074 | කාමං 1,140, 1,198 |
| කරණ 901 | කල 68, 331, 983 | කාමජ 890 |
| කරණිය 772 | කලහාර 589 | කාමධා, කාදි 829 |
| කරඬ 317 | කලොල 662 | කාමන 730 |
| කරපාලිකා 392 | කවච 377 | කාමපච්චේදන 1,151 |
| කරපුච 268 | කවකි 408 | කාමසිත්තු 730 |
| කරහ 266, 502 | කවි 228, 1,105 | කාමි 730 |
| කරකුසා 286 | කවිච්ච 551 | කාමිනී 231 |
| කරමල්ල 578 | කසක 418 | කාමුක 730 |
| කරමර 407 | කසමු 224 | කාමොස 946 |
| කරමරුනීත 515 | කසා 370 | කාය 151, 630, 1,046, |
| කරවික 26 | කසාය 960 | 1,084 |
| කරවිර 577 | කසාව 148 | කායච්චික 439 |
| කරසාධා 266 | කසිකමම 445 | කායසංඛාර 832 |
| කරතාව 549 | කසිණ 701 | කාසික 470 |
| කරිසාපණ 481 | කසිත 1,040 | කාරක 890 |
| කරීර 580 | කසිර 89 | කාරවෙලල 596 |
| කරිස 197, 274, 995, | කසි 415 | කාරණ 91, 779, 1,100, |
| 1,036 | කසෙරා 1,010 | 1,101, 1,125, 1,127, |
| කරුණ 102 | කසමිර 185 | 1,197 |
| කරුණා 160 | කසමිරජ 303 | කාරණා 407 |
| කරෙරි 553 | කසසක 447 | කාරුණීක 658, 726 |
| කල 137 | කසසප 109 | කාරමච 626 |
| කලංක 55, 1,089 | කතං 1,160 | කාරවෙලල 596 |
| කලහ(න)ල 130 | කතාපණ 481 | කාර 407, 1,011 |
| කලහන 237 | කලහ 362 | කාරිකා 1,105 |
| කලකුක 622 | කලාය 451 | කාරිය 1,037 |
| කලධා 598 | කලාර 98 | කාරා 504 |
| කලල 239, 663 | කල්ලිතර 453 | කාරාසක 160 |
| කලමිච්ච 613 | | කාරාණීක 727 |
| කලස 457 | කා. | කාල 60, 401, 1,082, |
| කලහ 400, 1,171 | කාක 638 | 1,110 |
| කලා 53, 528, 874 | කාකතාලිය 740 | කාලකිරියා 401 |
| කලාප 389, 531, 635, | කාකතිනුක 560 | කාලවිසසස 855 |
| 863 | කාකපකච 257 | කාලිත 181 |
| කලාපි 631 | කාකලී 137 | කාමෙරි 683 |
| කලී 1,100 | කාකොදුමරිකා 639 | කාස 329, 601, 1,125 |
| කලිකා 641 | කාකොල 639 | කාසමල්ල 598 |
| කලික 641 | කාව 919 | කාසාය 296 |
| කලිතර 453 | කාජ 625 | කාසාව 296 |
| කලීල 719 | කාණ 321 | කාසි 185 |
| කලිර 549 | කාතර 731 | කාපු 650, 1,125 |
| කලස 81, 669, 1,106 | කාදම 644 | කාසාපි 558 |
| කලෙච්ච 151 | කානන 636, 1,151 | කාල 71, 96, 302, 1,005 |

| කා. | කි. | කු. |
|-----------------|--------------------------|---------------------------|
| කාලනණක 614 | කිර 1,109 | කුච්චකාරිවර 222 |
| කාලනණ්ණී 82 | කිරණ 61 | කුච්චක 709 |
| කාලකා 622 | කිරිත 517 | කුච්ච 609 |
| කාලකුට 607, 658 | කිරිය 757 | කුච්චර 360 |
| කාලකඛක 660 | කිරිව 283 | කුච්ච 157 |
| කාලනිපු 493 | කිරිල 455 | කුච්චර 573 |
| කාලලොණ 461 | කිරිමම 761 | කුච්චධාරිකා 236 |
| කාලසිත 612 | කිරිම 125 | කුච්චකාම 592 |
| කාලපුත්ත 657 | කිරිකත 753, 797 | කුච්චසිමලී 565 |
| කාලහංස 644 | කිරිලස 859 | කුච්ච 207 |
| කාලා 590 | කිස 704, 924 | කුච්ච 709, 1,025, 1,072 |
| කාලාගර 302 | කිසලය 543 | කුච්චසත 441 |
| කාලාසස 493 | කිසොර 360 | කුච්ච 303, 592, 1,120 |
| කාලාවත 361 | | කුච්ච(ධ)සාරි 393 |
| කාලීය 302 | | කුච්චව 482 |
| | කි. | කුච්චමල 511 |
| | කිවත 600 | කුච්ච 204 |
| | කිව 623 | කුච්චක 405 |
| | කිර 640 | කුච්චල 633, 679 |
| | කිර 374 | කුච්ච 320 |
| | කිරිත 747 | කුච්ච 729 |
| | කිව 1,141 | කුච්ච 456, 622 |
| | කිල 178, 1,126 | කුච්චක 451 |
| | කිලිත 176 | කුච්චල 281 |
| | | කුච්චකා 413, 1,012, 1,124 |
| | කු. | කුච්චකල 173 |
| | කු 181, 1,159, 1,197 | කුච්චකත 314 |
| | කු 22 (එක) | කුච්ච 1,160 |
| | කුකුචක 626 | කුච්ච 1,160 |
| | කුකුච 268 | කුච්ච 365 |
| | කුකුචව 169, 179 | කුච්චක. 1,161 |
| | කුකුචව 640 | කුච්චල 552 |
| | කුකුචර 518 | කුච්චක 450 |
| | කුකුචල 36 | කුච්ච 1,077 |
| | කුකුචක 640 | කුච්ච 391 |
| | කු.කුම 147, 303 | කුච්චකති 641 |
| | කුම 270 | කුච්චකල 256 |
| | කුමක 121, 1,055, 1,159 | කුච්ච 578 |
| | කුමර් 271 | කුච්ච 486 |
| | කුමර්ක 39 | කුච්චර 371 |
| | කුමර්ත 699, 1,070, 1,169 | කුමාර 17, 251, 907 |
| | කුර 540 | කුමාරිකා 231 |
| | කුච්චකාද 119 | කුමිත 521 |
| | කුච්චකා 222 | කුමිද 30, 476, 688 |

| කු. | කු. | කො. |
|---|----------------------------------|-----------------------------------|
| කුමුදිකා 564 | කුසි 296 | කොක 615 |
| කුමිහ 363, 457, 483, 853 | කුසිනාරු 201 | කොකනද 686 |
| කුමිහක 666 | කුසුම 515, 1,105 | කොකාසක 686 |
| කුමිහකාර 507 | කුසුල 458 | කොකිල 633 |
| කුමිහථුන 140 | කුසෙසස 685 | කොවිල් 311 |
| කුමිහච්ච 13, 597, 1,030 | කුහණ 983 | කොවනාද 119 . . . |
| කුමිහච්චසාමි 31 | කුහණා 983 | කොවා 611 |
| කුමිහ 456, 564 | කුහර 619, 1,092 | කොවර 548 |
| කුමිහල 674 | | කොවි 394, 871, 471, 867 |
| කුමම 674 | කු. | කොවිසසකොවි 474 |
| කුමමාස 1,048 | කුව 177, 219, 526, 608, 828 | කොවිසිමෙලි 565 |
| කුර 465 | කුවච්චියා 983 | කොටුකෙර 291 |
| කුර(රු)ක 619, 1,045 | කුවච්ච 710 | කොභ 271, 458, 862 |
| කුරච්චක 579 | කුච 931 | කොභාස 485, 1,034, 1,100, 1,102 |
| කුරර 610 | කුචක 666 | කොභාසස 39 |
| කුරු 184 | කුපාමුඛකාසණ 524 | කොණ 144, 394, 1,102, 1,120 |
| කුරු 184 | කුල 660 | කොතුහල 173 |
| කුරුර 714, 928, 934, 1,038, 1,066, 1,089 | කුලදෙස 660 | කොචු 615 |
| කුල 332, 632, 1,060, 1,176 | කො. | කොදණ්ඩ 388 |
| කුලක 560 | කෙ 22 (එක) | කොධ 164, 1,125 |
| කුලජ | කෙහර 320 | කොධන 732 |
| කුලවා 233 | කෙකා 119 | කොච 164 |
| කුලපාලිකා 234 | කෙකී 631 | කොචජ 890 |
| කුලල 637 | කෙවුහ 112 | කොපි 732 |
| කුලාවල 27 | කෙතකී 604 | කොපින 985 |
| කුලාල 507 | කෙතන 397, 1,098 | කොමල 716, 1,067 |
| කුලාලහණ්ඩ 782 | කෙතච 177, 531 | කොමුදි 54 |
| කුලාවක 627 | කෙතු 397, 1,064, 1,098, 1,105 | කොරක 514 |
| කුලීසී 234 | කෙදුර 447 | කොල 559 |
| කුලීස 24 | කෙතිපාන 667 | කොලක 304, 459 |
| කුලී(ලී)න 333 | කෙසුර 287 | කොලපිපකඩ 640 |
| කුලීනක 369 | කෙලාස 607 | කොලම 456 |
| කුලීර 675 | කෙමට 670 | කොලමලි 583 |
| කුලීරසාද 310 | කෙමල 8, 786, 1,069 | කොලාහල 130 |
| කුලල 455, 665 | කෙස 216 | කොලික 435 |
| කුමිලස 688 | කෙසසුබ්බවස 904 | කොලි 558 |
| කුමෙකී 521 | කෙසර 556, 572, 686 | කොවිද 228 |
| කුමෙර 32, 9෦9 | කෙසරී 611 | කොවිලාර 28, 552 |
| කුස 602, 1,079 | කෙසච 16 | කොස 187, 273, 486, 811, 1,092 |
| කුසල 85, 331, 720, 801 | කෙසොනාරණ 796 | කොසජ 351 |
| කුසා 371 | කෙප්පි 176 | කොසඵල 304 |

| කො. | ව. | වි. |
|------------------------------|---|------------------------------|
| කොසමව 200 | වතැසිස 504 | විණසව 10 |
| කොසල 184 | වතැසිසමසාසල 338 | විර 500 |
| කොසි 301 | වතැසියා 236 | විරණණව 659 |
| කොසික 557 | වතැසියානී 236 | විරිතා 504 |
| කොසිය 20,638, 1,045 | වතක 1,095 | වි. |
| - කොසෙස 291, 298, 315 | වදිර 567 | වුරු 319 |
| | වනනී 161 | වුරු 169 |
| | වනනීමනතු 732 | වුරු 756 |
| | වනතු 732 | වුරු 494, 615, 821 |
| ක්‍රි. | වකු 17, 264, 548, 630, 851, 1,102, 1,127 | වුරු 286 |
| ක්‍රියා 757, 877, 901, 1,105 | වකුකොසාස 848 | වුරු 494 |
| ක්‍රියාකරුවන් 112 | වකුදෙස 363 | වුරු 540 |
| කු 1,160 | වකුමත 788 | වුරු 676 |
| | වකුභාරදි 933 | වුරු 615 |
| | වකුමාර 198 | වුරු 431 |
| | වම 1,073 | වුරු 371 |
| | වමන 161 | වුරු 561 |
| ව 45, (එක) | වමා 161, 994 | වුරු 359 |
| ව 23, 1,061 | වස 207, 323, 763, 934, 1,002, 1,014, 1,079, 1,117 | වෙ. |
| වස 624 | වර 502, 526, 711, 967 | වෙවන 392 |
| වසනතර 915 | වල 454, 927 | වෙසන 447, 890 |
| වසාදි 1,092 | වලිත 1,108 | වෙසනාච්ච 417 |
| වසාදිවකිත 904 | වලිත 370 | වෙද 922, 1,159, 1,172, 1,201 |
| වසා 391, 613, 1,082, 1,092 | වලු 1,185, 1,195 | වෙස 121 |
| වසනකොස 852 | වලාච 321 | වෙසන 22 |
| වසනස 1,095 | වමංක 370 | වෙසන 1,078 |
| වසනවිසාණ 613 | වලො(ලො)ස 456 | වෙම 8, 88, 1,037 |
| වසනාදිමුසි 391 | වං. | වෙල 281, 1,010 |
| වසු 466 | වංඤ 519 | වො. |
| වසුනතර 1,122 | වංත 677 | වො 1,150 |
| වසුහෙද 1,113 | වංදිත 757 | වොච 320 |
| වසු 326 | වාර 182, 1,131 | වොම 277, 291 |
| වසු 603 | වාරත 544, 568, 1,116 | වං. |
| වසු 320 | වාරි 483 | වංත 721, 935 |
| වසන 613 | වි. | වංත 1,175 |
| වසරිච 643 | විසා 170 | ව. |
| වවන 268 | විසන 744 | වහන 45, 1,119 |
| වස 66, 802, 855 | විසන 1,004 | වහරි 469, 527 |
| වසනමුසුත 67 | විස 40 | වස 581, 682 |
| වසලස 67 | | වසෙස 351 |
| වසනනී 447 | | වසි 510 |
| වව 53, 462 | | |
| වවන 943 | | |
| වතක 335, 416, 1,095 | | |
| වතක 503 | | |
| වතකිය 335, 926 | | |

| ග. | ග. | ගා. |
|------------------------|-----------------------|------------------|
| ගජ 360 | ගබ්බිනි 239 | ගායන 902 |
| ගජකුල 361 | ගභීර 669 | ගාරය 700 |
| ගජතා 362 | ගම 395 | ගාරයාවල 735 |
| ගජනික 49, 362 | ගමන 335, 1,012, | ගාරව 916 |
| ගණ 629, 1,008, 1,050, | 1,054, 1,090, 1,100, | ගාම 498 |
| 1,057, 1,107 | 1,128 | ගාමන 196 |
| ගණන 347 | ගමන 424 | ගාම 762 |
| ගණන 845 | ගමභීර 129, 669 | ගාමපව්ව 419 |
| ගණිකණිත 612 | ගමම 745 | ගාමව 556 |
| ගණිතා 233 | ගණාකාර 1,185 | ගී. |
| ගණිත 710 | ගරතා 121, 949, 1,183, | ගී.ගමන 289 |
| ගණි 612 | 1,184, 1,186, 1,191 | ගීර්ක 637 |
| ගණන 520, 600 | ගරල 655 | ගීර්කකුට 606 |
| ගණනිපාස 520 | ගරා 627, 701, 840 | ගීර්කා 202 |
| ගණව 262, 364, 1,048 | ගරාගභයා 239 | ගිව 739 |
| ගණවක 613, 672, | ගරාල 633, 809 | ගිනි 34 |
| 1,092 | ගල 263, 1,129 | ගිමන 79, 80, 954 |
| ගණවුපාද 676 | ගලනකඩ 278 | ගිවතාන 78 |
| ගණවුල 319 | ගලිත 751 | ගිර 105 |
| ගහ 1,087, 1,165 | ගමකඩ 216, 918 | ගිර 605 |
| ගහි 395, 793, 1,163 | ගවජ 616 | ගිරිකණේ 584 |
| 1,164, 1,178 | ගවස 616 | ගිරිමලිකා 573 |
| ගහන 151 | ගම 1,114 | ගිරිමෙවලා 44 |
| ගද 323 | ගවෙසනා 428 | ගිරිසිංහ 828 |
| ගද 32, 394, 1,099 | ගවෙසිත 753 | ගිරාන 322 |
| ගදිත 765 | ගහ 206, 762, 919 | ගිලිත 757 |
| ගද්දගඩ 562 | ගහළ 446, 409 | ගිව 446 |
| ගද්දල 520 | ගහණ 1,040, 1,181 | ගී. |
| ගඩ 637 | ගහණි 271, 972 | ගිත 130 |
| ගද්ද 502, 967 | ගහන 536, 719 | ගීතිකා 130 |
| ගජ 1,006 | ගහපතිමහාසාල 339 | ගීවා 263, 1,129 |
| ගකු 94, 361, 1,108, | ගලොමි 581 | ගීවෙසන 285 |
| 1,119, 1,129 | ආ | ඉ. |
| ගකුකුටි 211 | ආචා 1,090 | ඉ 26 (එක -) |
| ගකුබ්බ 13, 902 | ආන 130 | ඉගුළු 557 |
| ගකුබ්බාධිප 31 | ආම 225, 1,107 | ඉරා 479, 585 |
| ගකුමාදන 607 | ආමජේතන 920 | ඉණ 767, 787 |
| ගකුසාර 300 | ආමණි 695, 920 | ඉණාධාර 913 |
| ගකුර 132, 181 | ආමණිය 368 | ඉණුකතාස 993 |
| ගබ්බ 171, 1,079, 1,128 | ආමවාර 684 | ඉණෙතර 1,126 |
| ගබ්බිත 1,075 | ආමධම 317 | ඉතන 746, 754 |
| ගබ්බ 214, 271, 943 | ආයන 902 | ඉද 274 |
| ගබ්බමොවන 902 | ආයනා 417 | |
| ගබ්බර 602 | ආයනනිමුට 117 | |
| ගබ්බාසස 239 | | |

| අ. | භො. | සා. |
|--|---|---|
| අක්ක 599 අම් 550, 631, 861 අක්ක 352, 1,085 අක්ක 13 අක්ක 985 අනා 609 අල 462, 1,088 අලප්ප 554 අලහෙද 925 | ගොපානසී 221 ගොපාසිත 754 ගොපාසිත 754 ගොපාල 495 ගොපාලනාමික 226 ගොපිත 754 ගොපුර 204, 1,065 ගොප්ප 277 ගොමනකු 495 ගොමස 499 ගොමුත්ත 225 ගොර 95 ගොරකඩා 446 ගොලිස 563 ගොලොම 584, 599 ගොවිදු 496 ගොසීස 301 ගොසංඛ්‍යා 495 ගොල 1,088 ගොලක 1,017 | සා 26 (එක) සා 27 (එක) සාත 403, 1,080, 1,127 සාතන 403 සාතුක 731 සාත 150, 1,111 සාස 465, 602, 1,103 |
| අ. | ස. | සි |
| අළු 274, 1,019 අලුත 746 අලුහුරුස 347 | ස 26 (එක) ස 27 (එක) සව 457, 1,119 සවත 1,128 සවා 630, 1,128 සවියන 524 සණ්චිත 396 සත 499 සත 47, 142, 707, 820, 1,073 සතතම 72 සතපුප්ප 313 සතසාර 305 සතොපල 50 සම 954 සමප්ප 1,088 සර 206, 1,060, 1,085, 1,097 සරකව 875 සරගොලිකා 621 සරණි 237 සරසප 652 සරදිල 225 සසමර 225, 731 | සි 27 (එක) |
| භො. | ස. | සු. |
| ගෙ 26 (එක) ගෙණුක 316 ගෙරිකාදික 610 ගෙලකුකු 323 ගෙහ 207, 934, 1,056, 1,060, 1,098, 1,100 1,104, 1,108, 1,165 ගෙහහ 1,134 | ගො 181, 495, 869, 998 ගොකණ්චක 583 ගොකණ්ණ 267 ගොකුල 190 ගොවර 91, 1,132 ගොවිජ්ජ 545 ගොටවිස 666 ගොළ 190 ගොණ 495 ගොතම 4 ගොත්ත 332, 1,060 ගොඩා 622 ගොඩුම 450 ගොනත 312 ගොන(හ)ගුල 614 ගොනස 651 ගොප 495 ගොපගාම 1,091 | සොටක 370 සොර 167 සොස 128, 1,081 සොසනා 117 |
| භො. | ස. | ම. |
| ගො 181, 495, 869, 998 ගොකණ්චක 583 ගොකණ්ණ 267 ගොකුල 190 ගොවර 91, 1,132 ගොවිජ්ජ 545 ගොටවිස 666 ගොළ 190 ගොණ 495 ගොතම 4 ගොත්ත 332, 1,060 ගොඩා 622 ගොඩුම 450 ගොනත 312 ගොන(හ)ගුල 614 ගොනස 651 ගොප 495 ගොපගාම 1,091 | ගො 181, 495, 869, 998 ගොකණ්චක 583 ගොකණ්ණ 267 ගොකුල 190 ගොවර 91, 1,132 ගොවිජ්ජ 545 ගොටවිස 666 ගොළ 190 ගොණ 495 ගොතම 4 ගොත්ත 332, 1,060 ගොඩා 622 ගොඩුම 450 ගොනත 312 ගොන(හ)ගුල 614 ගොනස 651 ගොප 495 ගොපගාම 1,091 | ම 1,187 (එක 31) මකොර 625 මකක 373, 381, 394, 781 මකකනත 1,058 මකකපාණි 16 මකකරතත 781 මකකවතරී 335 මකකවත 641 මකකවත 641 මකකික 396 මකු 149, 835 මකුමනතු 1 මකිම 213 මකිමක 213 මකිගාවත 317 මමර 203, 218 මවල 712, 1,107 මවත 643 මණත 451 මඩ 711, 732 මඩාල 517 මතුකක 203 මතුකකණ්ණ 352 මතුපාටිගඩ 147 |

| ම. | මා. | මු. |
|---------------------|-----------------------|------------------|
| මතුකංස 1,030 | මාග 420, 1,014 | මු 32 (එක) |
| මතුබ්බය 318 | මාතක 641, 1,050 | මු 598 |
| මතුර 721 | මාප 388 | මු 395, 1,021 |
| මතුරගතම 71 | මාමර 337 | මු 1,075 |
| මතුරගිනි 359 | මාමිකර 488 | මු 557, 751 |
| මතුරසාස 200 | මාර 1,107 | මු 509 |
| මතුරෙපසි 968 | මාරු 487, 693, 1,020, | මු 1,121 |
| මහ 754 | 1,070, 1,108 | මු 262 |
| මත 1,145 | ම. | මු 458 |
| මන්ද 51 | මි 1,145 | මු 705, 1,119 |
| මන්දක 635 | මි 32 (එක) | මු 455 |
| මන්දගාත 1,027 | මිකල 663 | මු 270 |
| මන්දත 300 | මිමා 562 | මු 557 |
| මන්දනිකා 083 | මිණ 55 | මු 258, 634, 864 |
| මන්දපාසා 917 | මිතක 405 | මු 283 |
| මන්දගාතා 682 | මිතා 405 | මු 363 |
| මන්දිකා 54 | මිතක 75, 99, 152 | ම. |
| මන්දිමනකු 52 | මිතක 300, 580, 944 | මි 1,147 |
| මපල 738, 1,075 | මිතකමම 838 | මි 514 |
| මමර 619 | මිතකා 312 | මි 236 |
| මමුරු 620 | මිතකාර 508 | මි 152 |
| මමු 381 | මිතකුම 607 | මි 520 |
| මමුපති 340 | මිතකලා 173 | මි 184 |
| මමස 568 | මිතකමාස 77, 838 | මි 184, 436, 955 |
| මමසා 200 | මිතකලතා 23 | මි 955 |
| මමෙසය 568 | මිතකමිධම 172 | මි 290 |
| මම 377, 442, | මිතකා 59, 838 | ම. |
| 1,107 | මිතකාගොත 159 | මි 1,167 |
| මමමාර 508 | මිතකසාගතා 858 | මි 522 |
| මමමපසිබ්බක 526 | මිතකමුලා 586 | මි 522 |
| මමමගොති 620 | මිතකා 171 | මි 290 |
| මමමමු 372 | මිර 1 194 | ම. |
| මය 1,050, 1,070, | මිර 1,136 | මු 34 (එක) |
| 1,099, 1,125, 1,128 | මිරසු 727 | මු 274 |
| මර 347, 711, 1,107 | මිරතක 713 | මු 275 |
| මරණ 277 | මිරරතකා 1,136 | මු 1,111 |
| මරවර 711 | මිරසා 1,136 | මු 502 |
| මරම 715, 1,199 | මිරාති 1,194 | මු 132 |
| මරු 418 | මිරණ 1,139 | මු 178 |
| මල 712, 1,066 | මිතණ 879, 1,103 | මු 357, 1,130 |
| මලක 712 | ම. | |
| මලති 618 | මිතමි 194 | |
| මලිත 714 | මිර 616 | |
| මම 104 | මිමර 296 | |
| මසක 534 | | |

| ජ. | ජෙ. | ජ. |
|-----------------------|----------------------|-------------------|
| ජනපදය 555 | ජෙන 721, 1,165 | ජලකුඳ 488 |
| ජද 543, 627 | ජෙද 1,096 | ජමිර 553 |
| ජදන 51, 218, 543, | | ජම 516, 729 |
| 1,104 | ජ. | ජස 402, 761, 997 |
| ජද 910 | ජ 35 (එක) | ජසන 761 |
| ජද 218 | ජගතිපාල 334 | ජසන 398 |
| ජදන 361, 679 | ජගති 182, 997 | ජසපති 242 |
| ජදන 327 | ජසන 272 | ජසමන 575 |
| ජද 162, 417, 766, | ජගම 711 | ජර 329 |
| 945 | ජගල 183 | ජරණම 496 |
| ජදක 408 | ජකමණ 191 | ජරතා 251 |
| ජකුමිති 110 | ජමා 162, 257, 947 | ජර 251 |
| ජකන 353, 748, 834 | ජමාධර 440 | ජල 681 |
| ජසද 635 | ජමල 440 | ජලමර 671 |
| ජමා 181 | ජකුම 276 | ජලදක 359 |
| ජරස 148 | ජකුමනස 742 | ජලනිම 660 |
| ජල 880 | ජකුමන 742 | ජලනුසි 659 |
| ජම 405, 1,026 | ජකු 305 | ජලසකති 676 |
| ජමක 1,130 | ජකුතා 646 | ජලාධර 677 |
| ජම 54 | ජකු 264 | ජලාබු 239 |
| ජමසමනති 809 | ජක 93, 1,041, 1,089, | ජලාමුජ 741 |
| ජල 1,108 | 1 103 | ජලාලස 658 |
| ජා. | ජකක 243, 1 118 | ජලාසස 677 |
| ජා 34 (එක) | ජකන 90 | ජලුකා 675 |
| ජාත 756 | ජකති 244 | ජම 40, 1,115 |
| ජාදන 51 | ජකපද 185, 1,001, | ජමන 370, 379 |
| ජාදන 748 | 1,089 | ජමතිකා 398 |
| ජාප 251 | ජකපදකර 185 | ජමාසික 370 |
| ජාසා 953 | ජකමාද 120 | ජල 721 |
| ජාසිකා 35 | ජකාසික 334 | ජලක 1,048 |
| ජි. | ජකාලස 210 | |
| ජි 34 (එක) | ජකාමාස 1,107 | ජ. |
| ජිල 650 | ජකිකා 244 | ජකර 768 |
| ජිද 1,100 | ජකෙකති 244 | ජකසිකා 768 |
| ජිද 619, 1,013, 1,118 | ජකකාසර 214 | ජායු 276 |
| ජිදමනකු 915 | ජකකු 93 | ජාත 630, 1,077 |
| ජිදුක 748 | ජකා 580 | ජාතරාස 487 |
| ජිකතිසිසාපම 319 | ජකසික 755 | ජාතමෙද 33 |
| ජි. | ජකපති 242 | ජාතපමා 235 |
| ජි 34 (එක) | ජකොල (ල) 663 | ජාති 90, 576, 792 |
| ජි. | ජකොලි 684 | ජාතිකොස 304 |
| ජිකා 392 | ජකු 517 | ජාතිමල 304 |
| | ජකුක 615 | ජාතිසමනා 576 |
| | ජකුදිස 183 | ජාත 1,140, 1,146 |
| | ජකු 547 | ජාති 763 |

| ක. | උ. | ඌ. |
|---------------------|----------------------|---------------------|
| ජාතිපති 242 | උපුටු 35 (එක) | සූචකයන් 794 |
| ජාමානු 247 | උපුටු 54, 69, 917 | සූචකයන් 1,173 |
| ජාලබල 547 | උපුටු 54, 64, 1,056, | සූචක 757 |
| ජායා 237 | 1,086 | සූචක 243 |
| ජායාපති 242 | උ. | සූචක 243 |
| ජාර 240 | උපුටු 531 | සූචක 1,058 |
| ජාරි 238 | උපුටුකාර 531 | සූචක 760 |
| ජාල 216, 631, 631, | උප. | උස. |
| 948, 1,102 | උප 1,139 | සූචක 784, 1,026 |
| ජාලක 544 | උප 36 (එක) [918 | ච. |
| ජාලා 35 | උප 75, 254, 694, | ච 40 (එක) |
| ජාලික 541, 670 | උප 59 | චංක 493 |
| ජාලිකා 378 | උපකරණ 379, 1,022 | ච. |
| ජාලිකී 162 | උපකරණ 201 | ච 40 (එක) |
| උ | උපකරණ මිල: | චු. |
| උ 35 (එක.) | උපකරණ 379, 1,022 | චු 41 (එක) |
| උපකරණ 1,200 | උපකරණ 57, 884 | ච. |
| උපකරණ 121, 1,200 | උපකරණ 110 | ච 42 (එක) |
| උපකරණ 468 | උප. | චක 971 |
| උපකරණ 756 | උප 388 | ච. |
| උපකරණ 715, 1,069 | උප. | චා. |
| උපකරණ 585 | උප 36 (එක) | චා 42, 43 (එක) |
| උපකරණ 254 | උපකරණ 598 | චාක 91, 816, 1,058, |
| උපකරණ 254 | උපකරණ 616 | 1,098 |
| උපකරණ 293 | උපකරණ 671 | චාකීය 198 |
| උපකරණ 761 | උපකරණ 588 | ච. |
| උපකරණ 4 | උප. | චක 816, 1,058 |
| උපකරණ 709 | උප 563 | චකීය 1,163 |
| උපකරණ 388, 787 | උපකරණ 171 | ච. |
| උපකරණ 160 | උපකරණ 561 | ච 44 (එක) |
| උ. | උප. | චංක 645 |
| උපකරණ 47, 678 | උපකරණ 37 (එක) | ච. |
| උපකරණ 763 | උප. | චා. |
| උපකරණ 92, 93, 1,103 | උප 38 (එක) | චංක 459 |
| උපකරණ 594 | උපකරණ 706 | ච. |
| උපකරණ 625 | උප. | ච 44 (එක) |
| උපකරණ 445 | උප 33 (එක) | චංක 153, 1,053, |
| උපකරණ 594 | උපකරණ 1,131 | චංක 45 (එක) |
| උපකරණ 594 | | |
| උපකරණ 580 | | |
| උපකරණ 445 | | |
| උපකරණ 165 | | |
| උපකරණ 796 | | |

| සි. | ක. | ත. |
|----------------------|-----------------------|-----------------------|
| සි 45 (එක) | කර්මාන්ත 3, 93, 1,099 | කල 1,090 |
| ක. | කමර 1,142 | කස 711 |
| ක 46 (එක) | කඳු 1,161 | කසර 773 |
| ක. | කඳුක 86 | කසිනා 162 |
| ක 857 | කඳුනී 1,161 | කසන 467 |
| ක. | කඳුම 1,081 | කසං 1,156 |
| ක 49 (එක) | කඳුපෙත 917 | කසිං 1,156 |
| කං 1,145 | කඩය 241 | කලාන 678 |
| කං 52 (එක) | කඩු 151, 704, 707, | කා. |
| කකක 155, 500, 508, | 724, 924 | කා 49 (එක) |
| 1,022 | කඩුකත 700 | කා 53 (එක) |
| කකකර 522 | කඩුප් 241 | කාණ 6, 763 |
| කකකසිලා 200 | කඩුරු 259 | කාත 243, 754 |
| කකකාපි 573 | කතන 523, 882 | කාප 160, 1,045, 1,135 |
| කකකාල 86 | කතනවංශ 505, 507 | කාපස 433 |
| කකකාල 304 | කේකසී 882 | කාපසකරු 565. |
| කකර 147 | කතනු 523, 882 | කාපිල් 573 |
| කකක 1,140 | කදී 1,054 | කාලුලී 589 |
| කම 157, 924, 1,109 | කප 430 | කාර 137 |
| කමසාර 600 | කපන 631, 657 | කාරකා 57, 904 |
| කමුකම 297 | කපනීය 488 | කාරපට් 46 |
| කමි 127 | කපනක 468, 759 | කාල 267, 603 |
| කමික 506 | කපසර 726, 962, 1,163 | කාලමණ 316 |
| කමිනී 393 | කපසසී 433, 937 | කාම 1,141, 1,193 |
| කමික 750 | කපොඩන 433 | කාමනා 1,141 |
| කමිනී 266 | කපොඩන 928 | කාමනිස 416 |
| කමිනී 194 | කබ්බිපකක 689 | කාල 222, 901 |
| කම 608, 664, 1,133 | කබ්බාව 833 | කාලමිකාල 222 |
| කමුලිය 1,132 | කම 70, 975 | කාලාදික 820 |
| කමුලිය 594, 1,132 | කමාල 573 | කාලී 604 |
| කණකකිය 6 | කමුසකනා 69 [963] | කි. |
| කණකා 44, 102, 1,057, | කමුම 95, 361, 923, | කි 50 (එක) |
| 1,095 | කමක 598 | කි 53 (එක) |
| කත 746 | කමකලු 640 | කිකිපික 329 |
| කතියා 72 | කසී 108 | කිකිපිකා 330 |
| කතියක 1,174 | කර 665 | කිකුම 607 |
| කතො 1,145 * | කරක 662, 1,059 | කිකිණ 711 |
| කතොපර 1,155 | කරකි 611 | කිකොමර 352 |
| කත 1,156, 1,197 | කරණ 666 | කිකිමර 439 |
| කත 1,156 | කරල 465, 713 | කික 187, 814 |
| කත 1,170 | කපි 666 | කිකපාදක 604 |
| කමරම 1,143 | කර 540 | කිකම 143 |
| කමා 1,142 | කරුණ 253, 1,073 | කිකකල 674 |
| | කරුණී 231 | |
| | කරුකම 637 | |

| කි. | කි. | කො. |
|---------------------|--------------------|--------------------|
| කිණ 711 | කිලබ්ඪ 690 (1,090) | කෙ 51 (එක:) |
| කිකිකබා 161 | කිලිහිත 934, 1,026 | කෙජ 34, 1,094 |
| කිකිකබාවනතු 732 | කිලිව්ඪ 651 | කෙජත 389, 601 |
| කිතත 148 | කිවග්ග 318 | කෙජ්ඪ 744 |
| කිතතක 595 (1,168) | කිවිජ්ජා 1,034 | කෙන 1,145 |
| කිකති 468, 1,112 | කිවුතා 590 | කෙල 1,097 |
| කිතතිර 625 | | කෙලපණ්ණික 301 |
| කික 884, 981 | කි. | |
| කිමි 72 | කිර 664 | කො. |
| කිමිහෙද 889 | | කොමර 366 |
| කිදස 11 | කු. | කොස 661 |
| කිදසාලය 10 | කු 1,197 | කොරණ 205 |
| කිද්දිම 10 | කු 50 (එක:) | කොස 1,058 |
| කිද්දිමාධාර 26 | කු 53 (එක:) | |
| කිද්දිමාධිසු 19 | කුග 708 | කො. |
| කිකිස 555 | කුච්ඡ 698 | කොදි 1,072 |
| කිතත (නත) 753 | කුච්ඡාභාසන 116 | එ. |
| කිතතිණි 562 | කුච්ඡ 752 | එ.54 (එක:) |
| කිකුක 560 | කුපි 87 | එකුකු 500 |
| කිපු 493, 1,016 | කුච්ඡ 260 | එකිමච්ඡ 739 |
| කිපුමා 590 | කුණ්ණ 40 | එකිලුබ 183 |
| කිබ්බ 11, 711 | කුණ්ණවාස 507 | එක 270 |
| කිම 673 | කුණ්ණි 1,149 | එකප 232 |
| කිමිගල 673 | කුණ්ණිභාව 429 | එකිත 49 |
| කිමිසු 673 | කුතත 367, 448 | එකි 506 |
| කිමර 70 | කුද්ධනි 242 | එකික 545 |
| කිමරපිගල 673 | කුතතවාස 507 | එකි 220, 364, 454, |
| කිමස 70 | කුච්ඡ 184, 1,124 | 550, 1,048, 1,101, |
| කිමසිකා 69 | කුච්ඡ 596 | 1,122 |
| කිමරු 560 | කුරග 368 | එකිකති 452 |
| කිමරුක 560 | කුරග 368 | එරු 391 |
| කියාමා 69 | කුරිත 40, 379 | එල 183 |
| කිරකාර 172 | කුරිසග 901 | එලි 183 |
| කිරච්ඡ 618 | කුරිසකාර 915 | එ. 56 (එක.) |
| කිරච්ඡා 618 | කුරුකබ්බ 147, 302 | එ. |
| කිරච්ඡාගත 648 | කුලා 223, 481, 823 | එ. 55 (එක.) |
| කිරිසං 1,159, 1,201 | කුලිය 642 | එ.ම 298 |
| කිරිවක 412 | කුලස 530, 1,049 | එ.ලි 466 |
| කිරි 1,159, 1,201 | කුමිම 40 | එ.වර 712 |
| කිරිකරණි 293 | කුතිත 56 | |
| කිරිකාර 172 | | පි. |
| කිරිකාර 51 | කුණ 399 | පි 55 (එක.) |
| කිරික 300, 561, 911 | කුණි 399 | පිර 581 |
| කිරිකාරුක 911 | කුණි 389 | පිර 1,159 |
| කිරිකරණි 301 | කුල 491 | පිරිස 933 |

| ම. | ද. | ද. |
|----------------------------|---------------------------------|-----------------------------------|
| 8 230 | දඩ 501 | දහ 674 |
| පිරිස 1,105 | දඩමණ 500 | දහන 37 |
| | දඬු 83 | දහර 257 |
| ඒ. | දහන 261, 719 | දඹද 739 |
| අ 56 (එක): | දහනකඩ 412 | දලා 11, 716, 1,067 |
| අඟ 752 | දහනමිනි 930 | දලාකඩ 1,152 |
| අඟ 118, 1,042 | දහනමාමන 567 | දලාමින 316 |
| අඟමණ 396 | දහනමාමන 142 | දලාමණ 790 |
| අල 701 | දහන (එ) 552 | |
| අඟ 453 | දහනමරණ 262 | |
| අඟදහ 460 | දහන 753 | |
| | දහන 360 | |
| ඒ. | දහන 316 | ද 57 (එක) |
| අඟ 220, 419, 1,018 | දහන 229, 195, 913 | ද 57 (එක) |
| අඟ 436, 955 | දහනමරණ 637 | ද 261 |
| අල 701, 1,056, 1,093 | දහන 158, 1,112 | දහ 752 |
| අලක 894 | දහන 602 | දහ 752 |
| | දහ, 319, 758, 817, 1,014 | දහන 445 |
| එම. | | දහ, 361, 120, 1,011, 1,120, 1,162 |
| එම 56 (එක) | දහන 467 | දහන 14 |
| එමන 522 | දහන 758 | දහනකඩ 122 |
| එමන 522, 1,173 | දහන 719 | දහනල 801 |
| එමර 251 | දහන 212 | දහනකඩ 723 |
| එමම 660 | දහන 177 | දහනකඩ 725 |
| | දහන 198 | දහන 596 |
| එම. | දහන 180, 1,192 | දහන 490 |
| එමන 701, 1,120 | දහන 727 | දහන 536, 895 |
| එමමන 119 | දහන 697, 1,046 | දහන 1,045 |
| | දහන 230 | දහන 237 |
| ද. | දහන 1,111 | දහන 257 |
| දහ 661 | දහන 1,111 | දහන 719 |
| දහනමින 659 | දහන 609 | දහන 515 |
| දහන 721, 929, 1,070, 1,169 | දහ, 513, 936, 1,030, 1,046 | දහනමණ 970 |
| දහනකඩ 1,168 | | දහනකඩ 107 |
| දහනකඩ 419 | දහන 176, 1,126 | දහනමින 857 |
| දහනකඩ 988 | දහන 328 | දහන 311 |
| දහනකඩ 80 | දහනකඩ 177 | දහනමිනමන 515 |
| දහනකඩ 726 | දහන 261 | දහන 156, 579 |
| දහන 318, 319, 656, 1,011 | දහනමින 262 | දහන 570 |
| දහන 351 | දහනම 1 | |
| දහනම 13 | දහනම 153, 551 | දහන 1,101 |
| දහන 721 | දහනමන 19 | දහනම 410, 734 |
| දහන 144 | දහන 221, 1,127 | දහනම 205 |
| දහන 575 | දහන 101, 725, 555, 1,163, 1,165 | දහන 215, 1,075 |
| | | දහනමන 55 |

| අ. | ආ. | ඇ. |
|-------------------------|--------------------------|-------------------------|
| අකු 115 | ආ 1,1෦9 | ඇ වකුසුම 303 |
| අමතක 316 | ආ 58 (එක) | ඇ වකුසුම 680 |
| අමතක 316 | ආකුල 291 | ඇ වකු 12 |
| ආ 1,151 | ආකුක 81 | ඇ වකුකකර 902 |
| ආ 161 | ආකුක 89, 1,097 | ඇ වකුක 12 |
| ආක 1,075 | ආකුකකුක 8 | ඇ වකුක 578 |
| ආකු 64 | ආකුක 350 | ඇ වකුකවක 917 |
| ආකු 390, 746 | ආකුක 739 | ඇ වකුකක 578 |
| ආකු 67 | ආකුකක 656 | ඇ වකුකර 568 |
| ආකුක 62 | ආකුකකු 146 | ඇ වකුකව 3 |
| ආකුකව 68 | ආකුකකු 192 | ඇ වකුක 880 |
| ආකුකකු 63 | ආකුකකුකර 773 | ඇ වකුකව 1,030 |
| ආකුකකු 613 | ආකුකකුක 81 | ඇ වකුක 247 |
| ආකුකකුක 1 | ආකුක 1,077 | ඇ වකුකර 18 |
| ආකුකකුක 12 | ආකුකු 1,154, 1,159 | ඇ වකුකක 952 |
| ආකුකකුකු 791, 835 | ආකුකුක 72, 237, 987 | ඇ වකුකවක 10 |
| ආකුකකුකුකර 857 | ආකුකුකකර 798 | ඇ වකුකවක 188 |
| ආකුකකුකුක 478 | ආකුකුක 50 | ඇ වකුක 810 |
| ආකුකකුකුක 10 | ආකුකුක 500 | ඇ වකුකවක 955 |
| ආකුකකුකුක 478 | ආකුකුක 113 | ඇ වකුක 25 |
| ආකුකකුකුක 67, 1,155 | ආකුකුකක 327 | ඇ වකුක 1,033 |
| ආකුකකුකුකවක 337, 338 | ආකුකුකක 582, 967 | ඇ වකුක 186 |
| ආකුකකුකුක 1,147 | ආකුකුක 599 | ඇ වකුකක 837 [1,099 |
| ආකුකකුකුකකර 62 | ආකුකුක 540, 1,114, 1,131 | ඇ වකුක 1,017, 1,081, |
| ආකුකකුකුක 11 | ආකුකුකවක 1,092 | ඇ වකුක 210 |
| ආකුකකුකුක 345, 1,122 | ආකුකුකකර 901 | ඇ වකුකකුක 905 |
| ආකුකකුකුකකුක 334 | ආකුකුකවක 570 | ඇ වකුක 219 |
| ආකුකකුකුක 29 | ආකුකුකවක 723 | ඇ වකුකවක 791 |
| ආකුකකුකුකකර 30 | ආකුකුකවක 735 | ඇ වකුක 93 |
| ආකුකකුකුක 58 (එක) | ආකුකුක 81 | |
| ආකුකකුකුක 851, 707 | ආකුකුක 290 | ඇ. |
| ආකුකකුකුක 1,100 | ආකුකුක 211 | ඇක 482, 1,032 |
| ආකුකකුකුක 295 | | ඇක 668, 1,022 |
| ආකුකකුකුක 651 | ආකුක 317 | ඇ වකුක 311 |
| ආකුකකුකුක 192 | ආකුක 236 | ඇ වකුක 161, 766, 1,010, |
| ආකුකකුකුක 572 | ආකුක 706, 1,157 | 1,100, 1,111, 1,117, |
| ආකුකකුකුක 312 | ආකුක 1,013 | 1,125, 1,147 |
| ආකුකකුකුක 727 | ආකුක 1,077 | ඇ වකුකක 1,175, |
| ආකුකකුකුක 61 | | 1,185 |
| ආකුකකුකුක 739 | ඇ. | ඇ වකුකක 229 |
| ආකුකකුකුක 310, 372, 661 | ඇ 58 (එක) | ඇ වකුක 1,117 |
| ආකුකකුකුක 520 | ඇ වකුක 651 | ඇ වකුක 1,117 |
| ආකුකකුකුක 372, 611 | ඇ වකුක 113 | ඇ වකුක 103 |
| ආකුකකුකුක 795 | ඇ වකුක 11, 16, 17, 812, | ආ. |
| | 1,011 | ආ 801, 960 |

| ම. | ධ. | ධ. |
|-----------------------|----------------------|-------------------|
| වැද 628 | බනි 60 | සිර 229, 1,072 |
| | බනි 747 | සිරක 1,059 |
| | බනි 128, 1,030 | සිර 670 |
| මා. | බනු 388 | ධ. |
| මාර 219, 1,018, 1,110 | බනු පවසන 197, 811 | බ 60 (එක) |
| මාරකොසක 204 | බන 601 | බ 62 (එක) |
| මාර 341 | බමනි 279 | ක 744, 1,072 |
| මාරපාලක 341 | බම 85, 94, 152, 784, | ක 531, 737 |
| මාරබඩක 218 | 1,062 | සිර 751 |
| මාරමාස 219 | බමවක 835 | ර 375, 1,004 |
| මාරමක 1,065 | බමනි 652 | රමානි 496 |
| මාසපිදිසි 441 | බමකමානානි 436 | ම 7, 41, 709, 893 |
| | බමරජ 3 | මුම 1,159 |
| ම. | බමසෙනාපති 434 | ධ. |
| ම 733 | බමසාම 3 | බපාදිසංචාර 958 |
| මහොවර 352 | බමල 257 | මකෙකු 34, 987 |
| මජ 261, 408, 416, | බරණ 479 | මසිම 34 |
| 624, 1,002, 1,047 | බරණි 181 | මසාම 644 |
| මජමසාසාල 339 | බර 181 | මල 395, 1,001 |
| මජම 654, 1,068 | බව 240, 1,041 | මසර 96 |
| මජ 306 | බවනිනි 232 | ධ. |
| මරද 360 | බවල 95 | ධ. |
| මෙ. | ධ. | ධෙ 60 (එක) |
| මෙලක 170 | ධා 60 (එක) | ධෙ 62 (එක) |
| | ධා 61 (එක) | ධෙකු 498, 1,093 |
| ධ. | ධානනි 589 | ධෙමක 132 |
| ධංසිත 751 | ධානි 214 | ධ. |
| ධක 638, 1,012 | ධානු 278, 610, 817 | ධොරක 496 |
| ධජ 397, 1064, 1,105 | ධානා 463 | ධ. |
| ධජවනකු 733 | ධාරක 1,084 | ධ 1,147 |
| ධජල 733 | ධාරණ 1,059 | ධ 63 (එක) |
| ධජනි 381 | ධාර 50, 1,095 | ධ 68 (එක) |
| ධකු 451, 722, 1007, | ධාරවර 47 | ධකුල 622 |
| 1 055 | ධාවන 1,087 | ධක 674 |
| ධකුකරණ 454 | ධ. | ධකවක 57, 884 |
| ධකුක 1,017 | ධ 1,160 | ධකවකරජ 51 |
| ධකුකකම 453 | ධි 156, 1,059 | ධක 268 |
| ධකුකමාස 195 | ධ. | ධක 605 |
| ධකුකමල 480 | ධ 152 | ධකර 198, 1,060, |
| ධකරජ 31, 617 | ධ 60 (එක) | 1,065 |
| ධක 485, 808 | ධකු 141 | ධකරසොනිනි 233 |
| ධකනිත 515 | ධකුපති 247 | ධක 734, 1,110 |
| ධකරසි 811 | ධිමකු 228 | |
| ධකාම 356 | | |
| ධකාදිල 860 | | |
| ධනිත 170 | | |

| න. | න. | නා. |
|-------------------------|------------------------------|----------------------------|
| නගල 449 | නවසසුනිකා 498 | නාල 686 |
| නගුළු 371 | නවතාවාරස 102 | නාලි 484, 1,057 |
| නවම 100 | නවමලිකා 576 | නාලිකෙර 604 |
| නවවසාන 101, 1 123 | නවුත 474 | නාලිපට 294 |
| නව 101 | නවුමව 500 | නාමා 666 |
| නවක 101 | නවුබහිනන 543 | නාමික 666 |
| නවන 100 | නසුනකර 980 | නාස 404, 1,051, 1,080 |
| නවක 101 | නගාන 299 | නාසන 403 |
| නතනති 876 | නගාපිත 508 | නාසා 150, 1,103 |
| නතනන 100 | නගාරු 157, 279 | නාසාරණු 371 |
| නතනමාල 567 | නහි 1,147 | නාසිකා 150 |
| නතතු 247 | නහුත 474 | නාසිකාණෙන 324 |
| නදි 681, 1,056 | නල 601 | නාසුමුම 1,017 |
| නදිමානික 188 | නලකාර 509 | නාල 453 |
| නදුමුල්වක 188 | නලමිත 674 | නාලිකම 506 |
| නභි 526 | නලිත 685 | |
| නනු 1,139, 1,151, 1,192 | | නි. |
| නනනු 245 | නා. | නි 1,165 |
| නනනක 293 | නා 63 (එක) | නි 66 (එක) |
| නනන 23 | නාක 10 | නිකව 705, 1,194 |
| නන 23 | නාග 360, 572, 696, 849 | නිකත 737 |
| නනි 87 | නාගදනනක 863 | නිකති 177 |
| නනි 526 | නාගබලා 585 | නිකනති 162 |
| නපුංසක 242 | නාගමාලිකා 572 | නිකර 629 |
| නභ 46 | නාගරණ 651 | නිකස 528 |
| නමකකාර 426 | නාගරුකක 849 | නිකාම 469 |
| නමසා 426 | නාගලකා 589 | නිකාස 205, 632, 951, 1,104 |
| නමුච්චි 43 | නාගලොක 649 | නිකිළ 699 |
| නමො 1,154 | නාගාධිපති 31 | නිකුල් 609 |
| නමද 683 | නාපා 100 | නිකෙනන 206 |
| නස 760 | නාච 1 | නිකෙකසසිස 321 |
| නසන 149 | නාද 128 | නිකෙකාසණ් 516 |
| නසනාමස 919 | නානනා 767 | නිකක 480, 888 |
| නසනාමුච්ච 44 | නානා 1,137, 1,198 | නිකකනන 1,166 |
| නර 227 | නානාරුප 717 | නිකකමණ්ණ 77 |
| නරක 656 | නාති 374, 1,058 | නිකකිත 343 |
| නරදෙව 334 | නාම 114, 1,053, 1,060, 1,111 | නිකිල 702 |
| නරනාච 926 | නාමධෙස 114 | නිකණ්ණ 410 |
| නරවර 3 | නාසන 4, 725 | නිගද 764 |
| නරවාගන 32 | නාරක 658 | නිගම 225 868 |
| නරපිත 3 | නාරග 560 | නිගමුඛත 1,015 |
| නරදි 471 | නාරිපුපඵ 900 | නිගල 364 |
| නරධිප 333 | නාරි 430 | නිගාද 763 |
| නව 713, 1,073 | | නිගුති 831 |

| නි. | නි. | නි. |
|--|----------------------------------|---|
| නිශ්චය 1,165 | නිත්‍යාදී 129 | නිරය 656 |
| නිශ්චය 1,115 | නිත්‍යමිත්‍ය 760 | නිරයප 658 |
| නිශ්චය 574 | නිත්‍යනිත්‍ය 510 | නිරසන 775 |
| නිශ්චය 128 | නිත්‍ය 774 | නිරසන 775 |
| නිශ්චය 551, 1,042 | නිත්‍ය 774 | නිරමය 331 |
| නිශ්චය 9 | නිත්‍ය 1,121 | නිරුහනි 110 |
| නිශ්චය 619 | නිත්‍ය 680 | නිරුහනි 6, 989 |
| නිවන 701 | නිත්‍ය 7, 721 | නිරුහනි 205 |
| නිවුල 563 | නිත්‍ය 743 | නිවහන 1,178, 1,181, 1,185 |
| නිවහන 41, 709, 1,153 | නිත්‍ය 748 | නිවහන 629 |
| නිවහන 159, 171, 1,078, 1,150, 1,177, 1,191 | නිත්‍ය 773 | නිවහන 423, 949 |
| නිවහන 736 | නිත්‍ය 453, 1,145 | නිවහන 292 |
| නිවහන 12 | නිත්‍ය 91 | නිවහන 206 |
| නිවහන 641 | නිත්‍ය 217 | නිවහන 177 |
| නිවහන 608 | නිත්‍ය 748 | නිවහන 1,099 |
| නිවහන 775 | නිත්‍ය 90 | නිවහන 69 |
| නිවහන 793, 912 | නිත්‍ය 6, 800, 896, 1,015, 1,132 | නිවහන 51 |
| නිවහන 1,088 | නිත්‍ය 1,008 | නිවහන 132, 134 |
| නිවහන 125, 714 | නිත්‍ය 9, 1,015 | නිවහන 52 |
| නිවහන 961 | නිත්‍ය 402 | නිවහන 942 |
| නිවහන 171 | නිත්‍ය 531 | නිවහන 744 |
| නිවහන 272, 608 | නිත්‍ය 855 | නිවහන 70 |
| නිවහන 707 | නිත්‍ය 530, 922 | නිවහන 403 |
| නිවහන 115, 1,158, 1,186, 1,188 | නිත්‍ය 91, 273, 978 | නිවහන 1,014, 1,097, 1,147, 1,178, 1,195 |
| නිවහන 80, 954 | නිත්‍ය 570 | නිවහන 1,167 |
| නිවහන 91 | නිත්‍ය 419 | නිවහන 784 |
| නිවහන 585 | නිත්‍ය 655 | නිවහන 128 |
| නිවහන 928 | නිත්‍ය 90 | නිවහන 833, 962, 1,060, 1,130 |
| නිවහන 176 | නිත්‍ය 988 | නිවහන 410 |
| නිවහන 733 | නිත්‍ය 430, 444, 899, 1,078 | නිවහන 988 |
| නිවහන 733 | නිත්‍ය 667, 988 | නිවහන 929 |
| නිවහන 1,181 | නිත්‍ය 474 | නිවහන 466 |
| නිවහන 739 | නිත්‍ය 285 | නිවහන 991 |
| නිවහන 404 | නිත්‍ය 1,162 | නිවහන 216 |
| නිවහන 337, 338, 339 | නිත්‍ය 1,037 | නිවහන 702, 1,165 |
| නිවහන 128 | නිත්‍ය 883 | නිවහන 699 |
| නිවහන 128 | නිත්‍ය 395 | නිවහන 516 |
| නිවහන 121, 1,055, 1,078, 1,154, 1,160, 1,201 | නිත්‍ය 863 | නිවහන 625 |
| නිවහන 669, 1,069 | නිත්‍ය 863 | |
| නිවහන 681 | නිත්‍ය 863 | |
| නිවහන 474 | නිත්‍ය 413, 717 | |
| | නිත්‍ය 715 | |
| | නිත්‍ය 707 | |
| | නිත්‍ය 475 | |
| | | නි. |
| | | නි 1,167 |
| | | නි 89 |

| කි. | තො. | ප. |
|------------------------------------|--------------------------------|-------------------------------------|
| කීව 516, 708, 926, 1,069, 1,084 | නෙතනික 50 | පගුණ 708 |
| කීවං 1,152 | නෙපකක 54 | පලෙ 1,152 |
| කීප 561, 563 | නෙපවිජ් 282 | පග්ගාහ 156 |
| කීර 661 | නෙමි 373 | පසණ 218 |
| කීල 96, 688 | නෙමිකුර 27 | පසාණ 218 |
| කීලවිම 634 | නෙරජර 683 | පවික 663, 1,093 |
| කීලපිත 98 | නෙරසික 658 | පවිකරුහ 683 |
| කීලසප 652 | නෙරු 26 | පලු 319 |
| කීලිකා 575 | නෙසාද 518 | පලුල 319 |
| කීලිකී 585 | නො. | පවලාසිකා 176 |
| කීලුපල 1,003 | නො 1, 147 | පමා 762 |
| කීමාප 423, 949 | නො 64 (එක) | පවුර 703 |
| කීමාර 451 | නොනීත 500 | පවිකක 716, 957, 1,159 |
| කීතරණ 1,167 | නො. | පවිකකාන 775 |
| කීතාර 56 | නොස 472, 1,008* | පවිකක 713 |
| කීල 627 | ප. | පවිකකික 341 |
| කීලජ 625 | ප 1,162 | පවිකකික 345 |
| කී. | ප 72 (එක) | පවිකක 186 |
| කු 1,139, 1,158, 1,198 | පංසු 395 | පවික 91, 857 |
| කු 64 (එක :) | පකළ 699 | පවික 665 |
| කු 67 (එක) | පකකානිවක 980 | පවිකවෙකකිණසුණ 794 |
| කුකි 118 | පකකී 92, 177, 350, 818 | පවිකාදෙස 775 |
| කුකත 744 | පකකීජ 883 | පවිකාමික 345 |
| කුකත 744 | පකාර 1,019, 1,163, 1,188 | පවිකාතාර 1,018 |
| කුකි 587 | පකාස 37, 1,036 | පවිකුස 68 |
| කු. | පකාසක 971 | පවිකුක 765 |
| කුකත 713 | පකීරිය 566 | පවිකා 1,200 |
| කුකත 1,150, 1,191 | පකොට 474 | පවිකාතාප 169 |
| කුපුර 288 | පකොළන 265 | පවිකාමික 666 |
| කො. | පකක 546, 745, 1,017 | පවිකාමාම 843 |
| කොකවම 831 | පකකම 773 | පවික 524 |
| කොම 1,016 | පකක 320, 390, 627, 865, 936 | පවිකම 714 |
| කොකු 725 | පකකිකිකා 325 | පවිකමකකකික 76 |
| කොකත 149, 1,109 | පකකිපාස 223 | පවිකමපවික 785 |
| කොකකජල 260 | පකකිලාල 642 | පජ 93, 1,053 |
| කොකකතාර 260 | පකකි 624 | පජාපමි 15, 43, 237, 1,000 |
| කොකතන 1,116 | පකකිලෙද 984 | පජ '191, 425, 1,035 1,041, 1,047 |
| කොකතමජක 1,082 | පකකිපිජ 627 | පජ්ජන 47 |
| කොකතරෙක 940 | පමුම 259 | පජ්ජාන 316 |
| කොකතාස 391, 1,089, 1,092 | පමක 731 | පවගොරස 601 |
| | | පවකිකකුරිය 139 |

| ස. | ස. | ස. |
|------------------------|------------------------|---------------------|
| පවදන 73 | පවිතානන්ද 1,143 | පණ්ණවිජයා 213 |
| පවදන 480, 809 | පවිතාන 153, 971 | පණ්ණාපරවි 1,015 |
| පවම 132 | පවිතානුසාර 731 | පණ්ණි 277 |
| පවමනානදී 682 | පටිභූ 532 | පතන 624 |
| පවමනාපරිවෘත 421 | පටිමග 192 | පතන 627 |
| පවසිම 25 | පටිමා 529 | පතන 1,121 |
| පවසිල 783 | පටිමුක්ක 378 | පතන 825 |
| පවසුමණ්ණ 888 | පට්ට 118 | පනානා 397, 986 |
| පව්‍යාල 184 | පට්ටොම 1,164 | පනානිති 550 |
| පව්‍යාලිනා 523 | පට්ටිනා 114 | පනාප 351 |
| පව්‍යාල 229 | පට්ටි.ප 485 | පනාපන 657 |
| පව්‍යාලනි 971 | පට්ටිම 778 | පනි 240, 725 |
| පව්‍යාල 152 | පට්ටිකනි 941 | පනි 1,178, 1,122 |
| පව්‍යාල 153, 1,061 | පට්ටිකම 171 | පනිමර 230 |
| පව්‍යාලන 724 | පට්ටිකර 219, 311, | පනිකික 699 |
| පව්‍යාලනෙද 153 | 1,018, 1,095, 1,110 | පනිකියා 330 |
| පව්‍යාල 115, 1,183, | පට්ටි 721, 926 | පනිකා 1,130, 1,181 |
| 1,190, 1,198 | පට්ටිල 595 | පනිගත 1,179 |
| පව්‍යාලනෙදී 584 | පට්ටි 564 | පනිත 724 |
| පව 290, 1,130 | පට්ටික 395, 1,122 | පනිදන 472, 1,178 |
| පවස 645 | පට්ටිම 715, 932, 1,194 | පනිකොට 1,179 |
| පවසන 1,127 | පට්ටිකකාන 831 | පනිබිතා 234 |
| පවල 218, 940 | පට්ටි 181 | පනිභූ 532 |
| පවලිනා 313 | පට්ටි 532, 908, 1,023 | පනිරූප 715 |
| පවත 144 | පට්ටික 690 | පනිරූප 1,144 |
| පවිතා 313 | පට්ටික 856 | පනිසුද්දා 235 |
| පවිකල 719 | පට්ටිම 144 | පනිසා 206 |
| පවිකකමන 210 | පට්ටිල 583 | පනිවි 29, 1,200 |
| පවිකකම 1,005 | පට්ටිකාන 426 | පනිව 661 |
| පවිගත 908 | පට්ටිම 426 | පනොද 448 |
| පවික 164, 1,109, 1,111 | පට්ටික 471 | පනන 430, 443, 457, |
| පවිසොප 118 | පට්ටික 8, 695, 939 | 543, 763, 936 |
| පවිවිකාදනි 468 | පට්ටික 242 | පනත 301 |
| පවිසුද්දා 171 | පට්ටික 95, 361 | පනතම 715 |
| පවිකිති 529, 1,178 | පට්ටි 606 | පනතයාන 625 |
| පවිපකම 344 | පට්ටික 227, 1,043, | පනතාධාර 1,011 |
| පවිපකනි 944 | 1,065, 1,071 | පනතානිත 383 |
| පවිපම 192 | පට්ටි 96, 165 | පනති 877, 887, 944, |
| පවිපනන 757 | පට්ටිකමල 22 | 1,012, 1,180 |
| පවිපාල 429 | පට්ටික 513, 1,016, | පනති 388 |
| පවිපාල 309 | 1,086 | පනතුණ්ණ 291 |
| පවිපාලන 964 | පට්ටිකනි 819 | පනති 482, 434, 607, |
| පවිසම 529, 920, 953 | පට්ටිකර 73 | 1,044, 1,057 |
| පවිසප 167, 989 | පට්ටිකාධාර 356 | පනතා 426, 1,183 |
| පවිසාන 529, 1,077 | පට්ටිකකාන 213, | පනතාම 770 |

| ස. | ස. | ස. |
|--|----------------------------|------------------------|
| පඤ්ච 233 | පබ්බ 500, 889 | පරමාසු 798 |
| පඵ 190, 202, 1,101 | පබ්බජිත 433 | පරමමුඛා 1,157 |
| පඵඪි 202 | පබ්බජ්ජා 831 | පරසුචෙ 1,155 |
| පඵඪි 347 | පබ්බත 605, 1,114 | පරසෙල 606 |
| පඪික 347 | පභසාර 62 | පර 1,164 |
| පඪිත 724 | පභව 91, 900, 1,170 | පරභ 515 |
| පද 8, 91, 277, 819, 1,030, 1,097 | පභා 64 | පරජය 402, 1,106, 1,164 |
| පදභ 377 | පභාත 68 | පරජිත 728 |
| පදභාත 92 | පභාව 351 | පරභව 172, 1,085 |
| පදපුරණ 791, 1,115, 1,187, 1,189, 1,190, 1,196, 1,197 | පභිනන 362 | පරභතන 728 |
| පදර 1,009 | පභුසා 848 | පරභණ(ත) 7, 758, 962 |
| පදච්ච 191 | පභු 725, 926, 1,088 | පච්ච 1,175 |
| පදභි 377, 1,012 | පභිකාම 43 | පච්චිකතිත 957 |
| පදුත 964 | පමදවත 638 | පච්චිකත 726 |
| පදුක 377 | පමද 230 | පච්චිකාර 739, 970 |
| පදුප 316 | පමා 763 | පච්චිකිකත 746 |
| පදුපෙය්‍ය 422 | පමාණ 815 | පච්චා 205 |
| පදුම 476, 685, 895 | පමාණත 1,032 | පච්චික 728, 870 |
| පදුමරභ 491 | පමාතු 815, 1,131 | පච්චික 769 |
| පදුසාත 1,027, 1,184 | පමාද 173 | පච්චාචිකා 514 |
| පදෙදස 267 | පමුති 763 | පච්චික 745 |
| පදෙදසත 420 | පමුකාසාව 796 | පච්චික 318 |
| පදෙදස 68, 1,027 | පමුඛ 218, 694, 932 | පච්චික 295 |
| පච්චි 268 | පමුද 87 | පච්චික 328 |
| පචාත 92, 156, 340, 695, 982, 1,004 | පමුදිත 752 | පච්චික 1,46 |
| පත 1,196 | පමොද 83 | පච්චිකාසත 887 |
| පණ(ත)ත 1,069 | පමපත 618 | පච්චික 704, 1,029 |
| පතස 569 | පමවත 618 | පච්චිදෙව 165 |
| පතන 714 | පමිත 259 | පච්චිච 123, 165 |
| පතනී 1,120 | පභ 500, 561, 1,063 | පච්චි 65 |
| පතනග 653 | පභත 442 | පච්චිපඵ 314 |
| පපච 768 | පභොග 832 | පච්චිකාර 703 |
| පපද 277 | පභොජන 1,037 | පච්චික 1,018 |
| පපා 214 | පභොධර 270, 1,049 | පච්චික 172, 1,173 |
| පපාත 608 | පභොචෙග 1,064 | පච්චිකාසත 121, 899 |
| පපිතාමග 248 | පභසත 248 | පච්චික 756 |
| පපුක 247 | පර 6, 844, 695, 813, 1,089 | පච්චිල 146 |
| පපුකතාව 594 | පරකාම 156, 966 | පච්චිමාණ 1,186 |
| පච්චි 1,194 | පරසුඵ 633 | පච්චිසසා 469 |
| පච්චිකපපතා 113 | පරභත 633 | පච්චිසසා 1,190 |
| පබ්බසා 1,168 | පරම 695 | පච්චිසසා 714 |
| | පරමසසා 861 | පච්චිසසා 742 |
| | පරමසසා 418 | පච්චිසසා 120, 429, 837 |
| | පරමාසු 194 | |

| ප. | ප. | ප. |
|---------------------|---------------------|-----------------------|
| පරිසේවි 428, 774 | පවිණ 720 | පාකාර 203 |
| පරිසේවක 428 | පවුඩ්දරි 1,009 | පාවන 418 |
| පරිසේවික 753 | පවෙණි 258, 1,053 | පාවනල 972 |
| පරිසේවක 771 | පසංසා 119, 1,154, | පාවි 29 |
| පරිවහන 472 | 1,163, 1,182, 1,191 | පාර්ත 376 |
| පරිවෘද්ධ 120 | පසක 482 | පාවල 97 |
| පරිවෘද්ධි 138 | පසන් 753 | පාවලිපුකක 201 |
| පරිවාර 854 | පසද 619 | පාවලි 550 |
| පරිවෙස 65 | පසන 670, 1,025 | පාවිකා 220 |
| පුරිසර 190 | පසනකා 54 | පාවිපද 72 |
| පරිසා 414 | පසක 400 | පාවිසොත 582 |
| පරිසක 774 | පසර 769 | පාවිසාරිස 772 |
| පරිසක 914 | පසව 545, 620, 761, | පාවිසෙර 772 |
| පරිසකාවන 439 | 902 | පාඨ 774, 1,177 |
| පරිසාර 1,002 | පසාද 54, 1,165 | පාඨ 682 |
| පරිසාරක 285 | ප්‍රසාධන 282 | පාසික 674 |
| පරිසාස 176 | පසිච්චි 784 | පාණ 93, 407, 945 |
| පරෙත 405 | පසිච්ච 724 | පාණක 623 |
| පරෙසක 704 | පසු 620, 1,111 | පාණි 265, 1,007 |
| පල 480 | පසුපච්චි 16 | පාණික 318 931 |
| පලකම 506 | පසුපාලන 448 | පාණික 511 |
| පලවු 595 | පසුතා 235 | පාණිකුක 387 |
| පලස 82,404, 1,051 | පසුච්චි 781 | පාණිවෘද්ධ 511 |
| පලවන 614 | පසුච්චිතා 235 | පාණි 93 |
| පලාප 123, 1,096, | පස 264 | පාණස 1,058 |
| 1,124 | පසවස 269 | පාතල 619 |
| පලා (ප්‍ර)සක 402 | පසාව 275, 1013 | පාච්චි 443 |
| පලාල 453 | පසාවමක 848 | පාච්චිසොක 780 |
| පලාස 97, 543, 555 | පසාස 39 | පාචු 1,149 1,157, |
| පලාසාද 613 | පසරණ 385 | 1,200 |
| පලිස 217 | පසාණ 778 | පාචුසාව 1,167, 1,168, |
| පලික 251 | පසාර 72, 1,124 | 1,171 |
| පලික 308 | පසාරද 14 | පාසො 1,152 |
| පලල 678 | පසුත 703 | පාසොස 380 |
| පලලව 543 | පසෙණක 356 | පාද 277, 480, 549, |
| පව 773 | පලවර 293 | 610, 1030 |
| පවක 113, 768, 944 | පවිසිලෙස 763 | පාදකවන 288 |
| 1,053 | | පාදකණි 277 |
| පවන 37 | පා. | පාදක 277 |
| පවර 694 | පා 73 (චක) | පාදකද 288 |
| පවස(න)ණ 658 | පා 74 (චක) | පාදප 539 |
| පවාරණ 1,005 | | |
| පවන 768, 961, 1,115 | | |
| පවල 491, 907 | | |
| පවක 442, 698, | | |

| පා. | පා. | පි. |
|------------------------|-----------------------|------------------------|
| පාද 525 | පාසාද 208, 209, 1,100 | පියාල 556 |
| පාදකා 525 | පාඤ්ඤා 539 | පිලකක 559 |
| පාදදර 654 | පාඤ්ඤා 553 | පිලකින 283 |
| පාදදක 426 | පානුන 424 | පිලව 626 |
| පාන 388, 1,123, 1,129, | | පිලක 251 |
| පානකුප 677 | පි. | පිසස 98 |
| පානමචල 534 | පි 74 (එක) | පිසාව 13 |
| පානීය 661 | පි 74 (එක) ? | පිසින 250 |
| පානීයසාලිකා 214 | පින 633 | පිසුණ 737 |
| පාප 84, 1,064, 1,093, | පින 98 | පිතා 163 |
| 1,096, 1,106, 1,109, | පිහල 98, 361 | පිලකා 324 |
| 1,162 | පිහලමකකිකා 645 | |
| පාපක 1,012 | පිචු 194 | පි. |
| පාගක 355, 471, 1,127 | පිචුල 561 | පිඨ 311, 970, 1099 |
| පාපභිරුකා 158 | පිච්චලා 565 | පිඨකර 311 |
| පාපිමකතු 43 | පිච් 627, 635, 1065 | පිඨසප්ප 319 |
| පාපුණන 1,177 | පිචක 524, 990 | පිඨකා 311 |
| පාම 327 | පිඨ 270, 1,075 | පිණක 759 |
| පාමොකක 695 | පිඨක 463 | පිත 97, 752, 1,008 |
| පාමොඡ් 88 | පිඨසංසාවක 219 | පිතන 493 |
| පායාස 418 | පිඨි 270 | පිතනක 554 |
| පාසික 1,008 | පිඨර 456 | පිතසා (ල) ල 563 |
| පානු 274 | පිච 1,017 | පිඨි 87, 1,129 |
| පායො 1,153 | පිචක 302 | පිත 701 |
| පාර 9, 665 | පිචක 1,017 | පිසුස 25 |
| පාරද 493 | පිචිකා 374 | පිල 554 |
| පාරච්චික 412 | පිචිත 1,073 | පිවර 701 |
| පාරලොකික 86 | පිතරො 249 | පිලා 1,095 |
| පාරචක 636, 984 | පිතාමක 15, 247, | |
| පාච්චිකා 428 | 1,118 | පි. |
| පාච්චිකක 28 | පිතු 15, 243, 1,118 | පි 74 (එක) |
| පාචිකක 28 | පිතුච්චා 248 | පි 75 (එක) |
| පාච්චක 636 | පිකක 381 | පිකකුස 508 |
| පාලිත 754 | පිඬාන 50, 811, 1,170, | පිකල 93, 1,085 |
| පාචක 33 | 1,201 | පිතච, 696, 1,091 |
| පාචක 773 | පිතාස 324 | පිචමක 570 |
| පාචාර 292 | පිපාසා 467, 1057 | පිච් 371 |
| පාචුස 80, 671 | පිපඨල 527, 909 | පිච්ක 1,186 |
| පාච 257, 904 | පිපඨල 583 | පිච්චුල 363 |
| පාසක 532, 893 | පිපඨල 559 | පිච්චා 116, 949, 1,198 |
| පාසකක 441 | පිස 240, 697, 973 | පිච්චිත 1,076 |
| පාසකි 277 | පිසක 561, 563, 620, | පිච් 630, 1,085 |
| පාසාණ 605 | 1,004 | පිකුකු 85, 976 |
| පාසාණදරණ 393 | පිසතු 452, 571 | පිකුකුච්චකතු 722, |
| පාසාණමච්ච 674 | පිසා 237, 973 | 1,007 |

| අ. | අ. | පෙ. |
|-----------------------|------------------------|----------------------|
| පුද්ගල සේවකයන් 832 | පුරවැසි 891 | පෙම් 1,118 |
| පුළු 750 | පුරවැසි 1,118 | පෙම් 621 |
| පුළු 198 | පුරවැසි 801 | පෙම් 105, 935, 1,110 |
| පුළු 716, 1,076 | පුරවැසි 1,191 | පෙම් 105, 935 |
| පුළු 30, 176, 611, | පුරවැසි 1,104 | පෙම් 173 |
| පුළු 896, 896 | පුරවැසි 713 | පෙම් 166, 1,121 |
| පුළු 749 | පුරවැසි 713 | පෙම් 617 |
| පුළු 359 | පුළු 15 [1,016] | පෙම් 707 |
| පුළු 355 | පුළු 92, 227, 1,026, | පෙම් 607 |
| පුළු 73 | පුළු 113 | පෙම් 693, 721, |
| පුළු 73 | පුළු 1,118 | 1,070 |
| පුළු 210, 1,016 | පුළු 379 | පෙම් 514 |
| පුළු 249 | පුළු 378 | පෙම් 621 |
| පුළු 249 | පුළු 378 | |
| පුළු 700, 1,137 | පුළු 15 | පෙම් 178, 365, |
| පුළු 251 | පුළු 58, 76 | 695, 827 |
| පුළු 430 | පුළු 372 | පෙම් 677 |
| පුළු 435, 1,084 | පුළු 623 | පෙම් 626 |
| පුළු 700 | පුළු 663 | පෙම් 1,125 |
| පුළු 671 | | පෙම් 601 |
| පුළු 182 | ප. | පෙම් 61 |
| පුළු 1,199 | පුළු 561, 602, 630, | පෙම් 75 |
| පුළු 596 | 1,051 | පෙම් 1,121 |
| පුළු 1,137 | පුළු 425, 1,162, 1,170 | පෙම් 1,009 |
| පුළු 1,170 | 1,175, 1,176, 1,182, | පෙම් 668, 1,078 |
| පුළු 68 | 1,181, 1,185 | 1,118 |
| පුළු 556 | පුළු 750 | පෙම් 251 |
| පුළු 238, 515, 1,086, | පුළු 1,008 | පෙම් 667, 958 |
| 1,091, 1,105, 1,120 | පුළු 1,004 | පෙම් 523 |
| පුළු 503 | පුළු 112, 698, 1,070 | පෙම් 1,006 |
| පුළු 30 | පුළු 881 | පෙම් 523 |
| පුළු 339 [1,036] | පුළු 686 | පෙම් 227, 269, 895 |
| පුළු 325, 715, 950, | පුළු 571 | පෙම් 227 |
| පුළු 76 | පුළු 115 | පෙම් 716, 1,076 |
| පුළු 1,185 | පුළු 275 | පුළු 611 |
| පුළු 379 | පුළු 581 | පුළු 613 |
| පුළු 251 | පුළු 463 | |
| පුළු 14 | පුළු 511 | ප. |
| පුළු 450 | පුළු 611 | පුළු 77 (පුළු) |
| පුළු 60 | පුළු 325, 950 | පුළු 598 |
| පුළු 183 | පුළු 719 | පුළු 76 |
| පුළු 606 | | පුළු 59 |
| පුළු 227 | පෙ. | පුළු 379 |
| පුළු 910 | පුළු 75 (පුළු) | පුළු 853 |
| පුළු 198, 1,060 | පුළු 826 | |

| ඵ. | ඛ. | ඛ. |
|-----------------------|---|---------------------------|
| ඵරසු 393 | ඛ 79 (ඵක) | ඛහුවිඩ 717 |
| ඵරුස 125, 961 | ඛක 642, 1,042 | ඛසීස 674, 1,025 |
| ඵල 273, 546, 951 | ඛදර 559 | ඛා. |
| ඵලක 392, 1,009, 1,109 | ඛදර 589 | ඛා 79 (ඵක) |
| ඵලකාහි 903 | ඛදර 568 | ඛාකුට්ඨ 586 |
| ඵලවිකා 951 | ඛඛ 747 | ඛාණ 389 |
| ඵලවිකාසු 541 | ඛඛවෙර 165 | ඛාණසී 389 |
| ඵලික 541 | ඛඛර 322 | ඛාඛා 1 097 |
| ඵලී 541 | ඛඛකි 233 | ඛාඛණසී 199 |
| ඵසා 94, 149 | ඛඛක 354, 520, 764, 1,014, 1,128, 1,166, 1,180 | ඛාල 251, 721, 923* |
| ඵඵ 600 | ඛඛකාසාර 407 | ඛාලක 1,118 |
| ඵා. | ඛඛකාලය 1,011 | ඛාලකා 250 |
| ඵා 77 (ඵක) | ඛඛව 243 | ඛාලකා 250 |
| ඵාණික 462 | ඛඛු 243 | ඛාලිස 721, 1,078 |
| ඵාති 760 | ඛඛුක 575 | ඛාලස 250 |
| ඵාරාසක 23 | ඛඛුච්චක 570 | ඛාලසාදි 1,070 |
| ඵාල 448 | ඛස 280 | ඛාසා 265 |
| ඵාසු 88 | ඛසු 615, 1,080 | ඛාසර 703, 1,153 |
| ඵාසුකා 278 | ඛරිහ (වරස) 635 | ඛාහු 265 |
| ඵාසුලිකා 278 | ඛරිහ (වරහි) 634 | ඛාහුජ 335 |
| ඵි. | ඛරිහස 602 | ඛාහුමුල 264 [287 |
| ඵි 78 (ඵක) | ඛල 381, 398, 781, 894, 945, 1,008, 1,094 | ඛාහුමුලච්චසක(ණ) |
| ඵිය 888 | ඛලකාර 400, 1,130, 1,144 | ඛාහුලස 1,153 |
| ඵි. | ඛලකාස 1,008 | ඛාසා 1,153 |
| ඵු 78 (ඵක) | ඛලච්ච 1,138 | ඛාලහ 11 |
| ඵුව 716 | ඛලසජ්ජක 861 | ඛි. |
| ඵුවක 759 | ඛලාකා 642 [1,017 | ඛිසු 129, 475, 660, 1,115 |
| ඵුවිහ 35 | ඛලී 14, 355, 425, 807, | ඛිස 53, 529, 920, 992 |
| ඵුවල 542 | ඛලීසුඵ 638 | ඛිසා 336 |
| ඵුවසික 660 | ඛලීවද්ද 405 | ඛිසිකා 501 |
| ඵුවසාරක 489 | ඛහි 1,153 | ඛිසිකාඵල 920 |
| ඵෙ. | ඛහිසා 1,153 | ඛිසිකාහන 211 |
| ඵෙය්‍ය 573, 698 | ඛහු 703, 1,072 | ඛිල 649, 1,092, 1,100 |
| ඵෙණීල 555 | ඛහුකර 957 | ඛිලක 460 |
| ඵෙණීලද්‍රව 822 | ඛහුකා 473 | ඛිල 556 |
| ඵෙ. | ඛහුසාද 723 | ඛිලාල 461, 651 |
| ඵෙ. | ඛහුසෙද 720 | ඛි. |
| ඵෙඵ 324, 1,018 | ඛහුල 703 | ඛිජ 91, 273, 950, 1,097 |
| ඵෙඵඛ 149 | ඛහුලා 591, 1,010 | ඛිජකාස 687 |
| | ඛහුචාරක 558 | |

| වි. | ආ. | භ. |
|-----------------------|----------------------|--------------------|
| විජය 577 | සකබන් 734 | සකබන් 167, 928, |
| විජය 102, 1,067 | සකබන් 1,001, 1,103 | 999 |
| මු. | සකබන් 757, 1,005 | සකබන් 102, 107 |
| මු 1, 229, 757, 1,043 | සක 273, 844 | සර 1,112 |
| මු 152, 1,034, 1,061 | සක 328 | සර 153 |
| මු 228, 1,072, 1,074, | සක 1, 1,099 | සර 58 |
| 1,105 | සක 250 | සර 237 |
| මු 519 | සක 109 | සර 661 |
| මු 310 | සක 185 | සර 561 |
| මු 756 | සක 662, 1,130, 1,000 | සර 829 |
| මු. | සක 514 | සර 200, 1,103 |
| මු 556 | සක 1,076 | සර 1,149 |
| මු. | සක 376 | සර 162 |
| මු 844 | සක 751, 1,076 | සර 793 |
| මු 396 | සක 463 | සක (සක) 526 |
| මු 551, 805 | සක 755 | සක 35 |
| මු 1,038 | සක 921 | සක 733 |
| මු 151 | සක 400 | සක (ඵක) |
| මු. | සක 588 | සක 64 |
| මු 585 | සක (ක) 575 | සක 90, 485, 1,120, |
| මු 637 | සක 571 | 1,135 |
| මු 1,071 | සක 321 | සක 90 |
| මු 1,173 | සක 514 | සක 1,174 |
| මු. | සක 530, 1,053 | සක 246 |
| මු 202, 631 | සක 465 | සක 681 |
| මු. | සක 464 | සක 90, 900, 1,049, |
| මු 588 | සක 1,055 | 1,120 |
| මු 700 | සක 210, 1,054 | සක 802 |
| මු 15, 408, 812 | සක 88, 604, 804, | සක 437 |
| මු 752 | 1,072 | සක 908 |
| මු 400 | සක 336 | සක 456 |
| මු 408 | සක 359 | සක (සක) 250 |
| මු. | සක 568 | සක 250 |
| මු 408 | සක 60 | සක 63, 64, 1,041 |
| මු. | සක 311 | සක 34, 63 |
| මු 408 | සක 500 | සක 491, 933, 1,112 |
| මු. | සක 1,057 | සක 105 |
| මු 408 | සක 931 | සක 100 |
| මු. | සක 1,071 | සක 326 |
| මු. | සක 660, 1,121 | සක 513 |
| මු 70 (ඵක) | සක 509 | සක 513 |
| මු. | සක 736 | සක 178, 766, 807, |
| මු. | සක 259 | 1,057, 1,171 |
| මු 57, 1,082, 1,003 | සක 259, 1,050 | |
| මු 80 (ඵක) | සක 166 | |

| ම. | ම. | ම. |
|------------------------|---------------------|---------------------|
| මහල 88, 361, 918 | මන 405, 757, 1,003, | මනෝරම් 183 |
| මඩ 227 | 1,006, 1,110 | මනෝරම 693 |
| මඩු 404 | මති 152, 1,096 | මනෝවිලෙට් 170 |
| මඩ් 671 | මතිමනතු 229 | මනන 108, 352, 979 |
| මඩ්ඩ 462 | මතිසව්ව 340 | මනනේ 352 |
| මඩ්ඩක 670 | මනන 362, 730, 752, | මනනා 163, 979 |
| මඩ්ඊ 168 | 1,117 | මනනීති (ඒ) 310 |
| මඩ්ඊය 168 | මනනකාසිති 234 | මනනී 340 |
| මඩ්ඊන 670 | මනනා 705, 878 | මන 463, 1,080 |
| මඩ්ඊර 168 | මනනිකා 182 | මනනී 499 |
| මජ් 533 | මනනිකාසෙද 919 | මනර 379 |
| මජ් විකකයි 511 | මනන 256, 549 | මනන 1,050 |
| මජ්ඃර 615 | මනු 500 | මනු 137, 516, 721, |
| මජ්ඣ 271, 767, 1,039, | මපින 500, 1,022 | 729, 892 |
| 1,091 | මද 364, 764, 1,128 | මනුම 379 |
| මජ්ඣණ 767 | මදන 42, 567, 1,131 | මනුනීති 27 |
| මජ්ඣකතනා 159 | මද්ද 533 | මනර 606 |
| මජ්ඣදෙස 186 | මද්දවිජ 533 | මනර 205, 934, 1,065 |
| මජ්ඣනනික 767 | මද්ද 185 | මනරලීසවමනු 997 |
| මජ්ඣනාම 905 | මද්දන 769 | මසු 64 |
| මජ්ඣම 132, 186, | මද්දල 144 | මසුර 634 |
| 266, 271, 905 | මධු 494, 533, 545, | මරණ 404 |
| මජ්ඣමාරනි 70 | 974, 1,067 | මරණලීන 822 |
| මමන 308 | මධුක 396, 554, 587 | මව් 459 |
| මමන 307 | මධුකා 587 | මව්සාද 226, 1,054, |
| මමනාර 310 | මධුකාර 630 | 1,180 |
| මමාධාර 309 | මධුමුච්ච 494, 959 | මව් 64, 65 |
| මජ්ඣ 550 | මධුමුච්ච 554 | මරු 11, 663, 964 |
| මජ්ඣා 582 | මධුමුච්ච 636 | මල 274 |
| මසජ්ඣ 288 | මධුමුච්ච 635 | මලය 1,113 |
| මජ් 129, 693 | මධුමුච්ච 148, 1,067 | මලසජ් 300 |
| මජ්ඣා 524 | මධුමුච්ච 591 | මලික 700 |
| මජ්ඣ 95 | මධුමුච්ච 587 | මලන 458 |
| මඤ්ඤ 489, 1,062, 1,113 | මධුමුච්ච 587 | මලිකා 574, 617 |
| මඤ්ඤ 456 | මධුමුච්ච 587 | මලිකාකඩ 647 |
| මඤ්ඤක 265 | මධුමුච්ච 587 | මලිකාදී 517 |
| මඤ්ඤවෙට් 866 | මධුමුච්ච 636 | මසකකසාර 21 |
| මඩ 467 | මධුමුච්ච 533 | මසාරන 310 |
| මඩන 282 | මන 152 | මසාරනල 492 |
| මඩප 210 | මනං 1,148 | මසු 259 |
| මඩල 53, 296, 631, | මනකාර 159 | මහ 178 |
| 920, 992 | මනාප 694 | මහන 700, 1,066, |
| මඩලන 391 | මනුජ් 227 | 1,152 |
| මඩලිසාර 335 | මනුසු 125, 693 | මහනිය 166 |
| 675 | මනුසු 227 | මහලක 254, 1,074 |
| | මනෝනොස 1,015 | |
| | මනෝනු 42 | |

| ම. | මා. | ම. |
|---------------------|-----------------------|-----------------------|
| මහානරාචන 476 | මාගසිර 76 | මු 85 (එන) |
| මහානසු 595 | මාස 78 | මුග 617, 620, 1,045 |
| මහාකුල 333 | මාසෂ 578 | මුගනණ්ණිකා 65 |
| මහානණ 722 | මාණ 914, 1,044, 1,193 | මුගනාර 619, 911 |
| මහානිමි 673 | මාණව 237, 842, 1,046 | මුගබ්බිති 520 |
| මහාදීප 183 | මාණි(නි)කා 483 | මුගමද 303 |
| මහාසීනී 722 | මානස 360, 517, 1,045 | මුගමාතුකා 619 |
| මහානස 211 | මානගදක 867 | මුගම 518 |
| මහානාම 587 | මානගමුඛමුඛ 853 | මුගමාධ 518 |
| මහානිසා 70 | මානලී 22 | මුගදක 611 |
| මහාභුත 788 | මාතාපිතු 249 | මුඛ 1,146 |
| මහාමච්ඡ 673 | මාතාමච්ඡ 215 | මුත 710 |
| මහාමහන 340, 982 | මානිකා 1,097 | මුතක 313, 316 |
| මහාමුනී 3 | මාතු 244, 1,131 | මුපිලා 199 |
| මහාරක්ක 536 | මාතුගාම 231 | මුද්‍රි 124 |
| මහාචරණව 657 | මාතුමුඛ 218 | මුද්‍රික 628 |
| මහාචරණ 238 | මාතුගමිනී 248 | මුපො 1,200 |
| මහාචරි 664 | මාතුගාතු 245 | මුඛ 176 |
| මහාසත 211 | මාතුල 245, 577 | මුලකබ්බිති 517 |
| මහාසතා 578 | මාතුලානී 215 | මුලකබ්බෙදස 186 |
| මහාසිරි 279 | මාතුලුග 577 | මුසක 23 |
| මහාසාස 176 | මාද 764 [1,193] | මුහිත 175 |
| මහිකා 56 | මාන 168, 914, 1,044, | ධ. |
| මහිම 722 | මානකා 425 | මන 571 |
| මහිත 750 | මානම 227 | මල 275 |
| මහිසු 18 | මානස 152, 850 | ධු. |
| මහිලා 231 | මානිත 750 | මු 86 (එන) |
| මහිස 616 | මානුස 227 | මුකුල 544, 811, 1,116 |
| මහිසාර 16 | මාසා 512 | මුඛ 260, 913 |
| මහි 181, 682, 1,052 | මාසාකාර 512 | මුඛලල 289 |
| මහිතග 846 | මාසු 281 | මුඛර 735 |
| මහිරුග 539 | මාර 43 | මුඛාධාන 370 |
| මහිරුකා 675 | මාරඡ 2 | මුඛස 695, 913 |
| මහුසාග 722 | මාරණ 403 | මුගනාර 392, 1,044 |
| මහෙසි 2, 232, 1,033 | මාරිස 594, 1,132 | මුගුස 822 |
| මහෙසි 232 | මාලනී 576 | මුගුමුඛ 503 |
| මහොසධ 159 | මාලා 307, 422, 1,120 | මුගුමුඛින 1,087 |
| මා. | මාලාකාර 507 | මුඛික 400 |
| මා 52, 1,117 | මාලික 507 | මුඛිත 1,017 |
| මා 83 (එන) | මාලර 550 | මුඛර 671 |
| මාකම 595 | මාලස 307, 1,081 | මුඛ 268, 627, 1,031 |
| මාක 396, 603 | මාල 209 | මුඛ 321 |
| මාකධ 570, 581 | මාල(ල)ත 37 | මුඛික 203 |
| මාගමිත 513 | මාස 71, 1,110 | මුඛිත 321 |
| | මාසක 170 | |

| සා. | ර. | ර. |
|----------------------|---------------------|--------------------|
| සාත්‍රා 395, 1,054 | ර 94 (එක) | රථාදි 1,090 |
| සාදෙස 1,203 | ර.පි 64 | රථානී(ණ)ක 389 |
| සාත 375, 422, 1090 | රං.පිමනතු 63 [1,002 | රථාදෙරහ 376 |
| සාපායාත 373 | රකබ්බ(ණ) 763, 947, | රථික 376 |
| සාම 72, 768 | රකබ්බ 13 | රථිකා: 202 |
| සාම 1,141, 1,193 | රකබ්බ 754, 947 | රථ 376 |
| සාමක 305 | රහා 41 | රද 261 |
| සාමකා 1,141 | රං.කු 619 | රදක 261 |
| සා. | රහ 101, 1,123 | රකු 649, 1,013 |
| සා 93 (එක) [1,131 | රහාච්ච 508 | රමණී 230 |
| සාග 628, 882, 1,004, | රමණ 202 | රමතා 24, 589 |
| සාගක 82 | රජ 238, 395, 883 | රමමක 77 |
| සාගකුර 26, 374 | රජක 510 | රක 40 , [1,096 |
| සාගපක 552 | රජක 489 | රච 128, 763, 1081, |
| සා(ඉ)ල 628 | රජනී 69 | රචා 128 |
| සාක 353 | රජකුලා: 238 | රච 63 |
| සාක 858, 1,126 | රජක 350 | රචිකංස 626 [1,116 |
| සාම 399, 1,096 | රජ්ජ 448, 1,048 | රක 94, 492, 801, |
| සාම 253, 1,073 | රජක 301, 1,009 | රකක 464 |
| සාමනී 231 | රජක 923 | රකක 467 |
| සාමරජ 907 | රජ 189, 1,029 | රකකකා 279 |
| සා. | රජාච්ච 334 | රකකා 150, 287, 938 |
| සාම 632 | රජ 399, 763, 1,096 | රකකෙද 960 |
| සාමරජ 360 | රක 826, 1,063 | රකමනී 211 |
| සාමරජ 350 | රකක 196, 268, 489, | රකකරණී 280 |
| සාමිකා: 576 | 490, 1,062, 1,113 | රකාකල 619 |
| සාම 208, 419, 1,101 | රකකකක 969 | රකාල 599 |
| සස. | රකකාකර 669 | රකික 49 |
| සෙස 1,145 | රකි 317, 1,066 | රකි 448, 1,043 |
| සෙසුස 703 | රකකා 1,147, [1,028 | රකක 319, 708 |
| සෙසුසකා 786 | රකක 95, 281, 923, | රක 353, 1,061 |
| සසා. | රකකිලාමි 497 | රකද 677 |
| සොග 858 | රකකමක 301 | රකක 352 |
| සොගකෙමම 9 | රකකපා 676 | රකකක 273 |
| සොගක 375, 994, | රකකච්චා 591 | රකො 353, 1,157 |
| 1,071, 1,073 | රකකමණී 491 | ර. |
| සොරක 196 | රකකානීසාර 325 | ර 95 (එක) |
| සොපක 448 | රකනී 69 | ර 95 |
| සොම 376 [1,093 | රච 372 | රක 163, 1,009 |
| සොනී 153, 273, 848, | රචකාර 506, 508 | රජ 333, 926 |
| සොබ්බකුස 200 | රචකාරක 679 | රජගහ 200 |
| සොබ්බික 250 | රචකුකනී 374 | රජකුක 335 |
| | රචක 781 | රජකානී 198 |
| | රචකෙරණ 194 | රජරුකමි 552 |
| | රචාමාච්ච 376 | |

| රු. | පෙ. | ල. |
|-----------------------|---------------------|-------------------|
| රුපිය 879 | පෙ 1,139 | ල 82 |
| රුපිය 306 | පෙ 96 (එක) | ල 55 |
| රුපිය 617 | පෙ 395 | ල 630 |
| රුපිය 561 | පෙ 590 | ල 542, 550, 1 053 |
| රු 539, 1,098 | පෙ 60 | ල 753 |
| රු 651 | පෙ. | ල 691 |
| රු 743 | පෙ 323, 1,015, | ල 1,037 |
| රු 128 | 1,090, 1,120, 1,125 | ල 1,040 |
| රු 01, 030, 1,051, | පෙ 1031 | ල 161, 900 |
| 1,060, 1,080, 1,081 | පෙ 931 | ල 260 |
| * 1,101, 1,128, 1,165 | පෙ 926 | ල 261 |
| රු 61 | පෙ 320 | ල 100, 755 |
| රු 336 | පෙ 565 | ල 570 |
| රු. | පෙ 98 | ල 1,086 |
| රු 95 (එක) | පෙ 165 | ල 66, 137 |
| රු 1,081 | පෙ 661 | ල 231 |
| රු 1,137 | පෙ 259 | ල 174 |
| රු 698 | පෙ 175 | ල 705, 770, 1 090 |
| රු 314 | පෙ 876 | ල 303 |
| රු 192 | පෙ 877 | ල 118 160, 1,011 |
| රු. | පෙ 161 | ල 770 |
| රු 96 (එක) | පෙ 732 | ල 119 |
| රු 531, 931, 977 | පෙ 59, | ල 595 |
| 1,041, 1,117, 1,111 | පෙ 95 | ල 929, 1 111 |
| රු 896, 1,102 | පෙ 500 | ල. |
| රු 1,036 | පෙ 612 | ල 98 (එක) |
| රු 580 | පෙ 66 | ල 385 |
| රු 161, 163, 873 | පෙ. | ල 561 |
| රු 693 | ල 97 (එක) | ල 588 |
| රු 323 | ල 663 | ල 463 |
| රු 160 | ල 319 | ල 1,133 |
| රු 102 | ල 55, 390, 1,020 | ල 139 |
| රු 710 | ල 55 | ල 500 |
| රු 281, 1,028 | ල 1,013, 1,171 | ල 774 |
| රු 613 | ල 1,170 | ල 193 |
| රු. | ල 82, 350, 906 | ල 163 |
| රු 96 (එක) | ල 192 | ල 201 |
| රු 91, 82, 1,056 | ල 1,039 | ල 100 |
| රු 825 | ල 917 | ල. |
| රු 801 | ල 217 | ල 97 (එක) |
| රු 186, 189, 903 | ල 158 | ල 570 |
| රු 489 | ල 717 | ල 507 |
| රු 333 | ල. | ල. |

| ලී. | ලො. | වි. |
|---------------------------|----------------------------------|----------------------------|
| ලීකඩා 195 | ලොමසලාණක 623 | වව්වසාන 212 |
| ලීක 273, 910. 1,061 | ලොමසලාණක 175, 912 | වව්වසාන 49 ^෦ |
| ලීවිසි 336 | ලොල 712, 720, 938, | වව්වසාර 408 |
| ලීක 746, 958 | 1,066, 1,075 | වව්වල 726 |
| ලීපි 1,063 | ලොලු 729, 1,068 | වව්වලා 49 ^෦ |
| ලීපිකාර 348 | ලොක 302, 403 | වජ 190 |
| | ලොකකාරක 509 | වජර 24, 490, 566 |
| | ලොකකුලසි 658 | වජරපාණි 16 |
| ලී. | ලොකකාර 1,031 | වජරකසි 19 |
| ලීලා 174, 1,053 | ලොකපිළි 643 | වජරාමධ 18 |
| | ලොකසෙද 963 | වජ් 142, 829, 932, |
| ලී. | ලොකමුහාර 820 | 1,100, 1,197 |
| ලී 99 (එක) | ලොකිත 95, 157, 2 ^෦ 0, | වජ්ක 1,002, 1,137, |
| ලීආ 1,033 | 1,025 | 1,175, 1,184, 1,198 |
| ලීආක 318, 1,106 | ලොකිතසික 191 | වජ් 184, 336 |
| ලීම 728, 1,106 | ලොකිතාදි 1,000 | වජ්ක 737 |
| ලීලාස 616 | | වජ්ක 737 |
| | | වජ්කල 753, 57 ^෦ |
| ලී. | ව. | වජ්ක 541 |
| ලීව 961 | ව 100 (එක) | වජ්කවිසාද 873 |
| ලීකා 621 | වංස 332, 600, 1,080, | වජ්කවිසාද 498 |
| ලීකිකා 621 | 1,090 | වට 551, 1,042 |
| ලීක 752 | වංසවණණ 191 | වටංසක 308 |
| | වක 615 | වටංසාර 668 |
| ලී. | වකුල 572 | වවුම 190 |
| ලීව 992 1,09 ^෦ | වකක 1,034 | වට් 707, 1,018 |
| ලීවක 348 | වකක 625 | වට්කා 625 |
| ලීවම 539, 1,098 | වකකල 442, 1,100 | වට්(ඊ)කා 626 |
| ලීවම 1,00 ^෦ | වක 631 | වට්ටුල 707, 1,018 |
| ලීවමු 147 | වකසෙද 473 | වට්ට 701 |
| ලීවණ 6, 609 | වකු 693 | වට්ටි 506 |
| ලීව 1,052, 1,079 | වකුමාදි 891 | වට්ටි 829 |
| ලීවසාදි 523, 1,006 | වකික 606, 674, 709, | වට්ටික 1,076 |
| ලීවස 466 | 1,025, 1,034 | වණ 324 |
| ලීවස 705, 795, 1,108 | වක 185, 1,031 | වණිජ්ජා 446 |
| | වම 105 | වණිසසඵ 968 |
| ලී. | වමක 106 | වණිබ්බක 740 |
| ලීලා 93, 186, 1,041 | වමනසපිණ්ණස 1.186 | වණ්ඩ 541 |
| ලීලාකරු 3 | වමනාමිසව 972 | වණ්ණ 332, 348, 779 |
| ලීලානකාඵ 2 | වමා 584 | වණ්ණක 300 |
| ලීලාකසක 112 | වමි 105 | වණ්ණදුපි 233 |
| ලීලාකස 15 | වමිසෙද 1,080 | වණ්ණනා 118 |
| ලීලාක 146 | වමිමුම 118 | වණ්ණික 752 |
| ලීලාක 460, 1,051 | වමොක්කිකා 1.178 | වණ්ණු 663 [1,192 |
| ලීලාආ 566 [1,053 | වමිව 274, 1,086 | වක 130, 1,062, 1,075, |
| ලීලාක 163 1,000 | වමිවකුටි 212 | |
| ලීලාම 259 | | |

| ව. | ව. | ව. |
|------------------------|--------------------|----------------|
| වසන 210 | වසන 239 | වසන 1,159 |
| වසන 316 | වර 210, 691, 712, | වසන 15 |
| වසන 191, 1,057 | 510, 1,091 | වසන 212 |
| ව(භු) නකභු 20 | වරන 170 | වසන 50 |
| වසන 735 [1,119 | වරන 73 1,043 | වසන 576 |
| වසන 200, 1,061, 1 101, | වරන 201 | වසන 130 |
| වසන 273 | වරන 520 | වසන 21 |
| වසන 809 | වරන 4 | වසන 599 |
| වසන 291 | වරන 271 | වසන 221 |
| වසන 211 | වරන 817, 1,110 | වසන 771 |
| වසන 278 | වරන 231 | වසන 497 |
| වසන 225, 8119 | වරන 371 | වසන 1 169 |
| වසන 647 | වරන 671 | වසන 101 (වසන) |
| වසන 597 | වරන 337, 338, 339 | වසන 820 |
| වසන 597 | වරන 255, 900 | වසන 106 |
| වසන 735 | වරන 715 | වසන 1,193 |
| වසන 723, 891 | වරන 37 | වසන 119 |
| වසන 200 | වරන 990 | වසන 513 |
| වසන 723 | වරන 255 | වසන 173 |
| වසන 103 | වරන 320 | වසන 10 |
| වසන 591 | වරන 611 | වසන 730 |
| වසන 736 | වරන 139 | වසන 14 |
| වසන 230, 877 [1,126 | වරන 697, 1,061 | වසන 616 |
| වසන 536, 661, 1,003, | වරන 650 | වසන 190 |
| වසන 839 | වරන 697 | වසන 117 |
| වසන 641 | වරන 750 | වසන 169 |
| වසන 101 | වරන 130 | වසන 140 |
| වසන 1,107 | වරන 250 | වසන 37 |
| වසන 510, 903 | වසන 1,150 | වසන 49 |
| වසන 76 | වසන 702, 899 | වසන 532 |
| වසන 230 | වසන 207, 1,056 | වසන 126 |
| වසන 740 | වසන 290 | වසන 216 |
| වසන 120 | වසන 79 | වසන 619 |
| වසන 580 | වසන 105 | වසන 550 |
| වසන 306, 407, 1,091 | වසන 703 | වසන 1,053 |
| වසන 1,096 | වසන 1,011 | වසන 600 |
| වසන 281 | වසන 13, 1,021 | වසන 100, 142 |
| වසන 151 | වසන 2-2. 498, 573 | වසන 142 |
| වසන 1,133 ✓ | වසන 331 | වසන 857 |
| වසන 327 | වසන 185, 190, 205 | වසන 163, 1,005 |
| වසන 977 | වසන 150 | වසන 312 |
| වසන 375 | වසන 190 | වසන 300 |
| වසන 1,070 | වසන 190 [1,062 | |
| වසන 251 | වසන 19, 80 81, 502 | |
| වසන 818 | | |

| වි. | වි. | වි. |
|------------------------|----------------------|----------------------|
| වෘත 614, 1,106 | වෘතසඵ 109 [1,081 | විජ්ජා 153, 1,034 |
| වෘතෙය් 592 | වෘත 308, 483, 481, | විජ්ජු 48 |
| වෘතසමකරණ 798 | වෘතන 375 | විජ්ජුතා 48 |
| වෘති 678 | වෘතස 651 | විඤ්ඤා 606 |
| වෘම 694, 1,020, 1,178 | වෘතීනී 381, 1,056 | විඤ්ඤානතී 1,058 |
| වෘමක 109 | වෘල 654, 934 | විඤ්ඤාණ 152 |
| වෘමදෙව 109 | වෘලතානී 656 | විඤ්ඤා 229 |
| වෘමන 30, 319, 708 | වෘලමග 613 | විඤ්ඤාය 129 |
| වෘස 38 | | විමංක 221 |
| වෘසන 1,076 | වි. | විමස 539, 547, 1,122 |
| වෘසනදමක 522 | වි 1,171 | විමපි 539 |
| වෘසස 638 | වි 103 (ඵක) | විමපී 547 |
| වෘසසාපි 638 | වි 103 (ඵක) | විමොජ 20 |
| වෘසාම 156, 914 | විකංකත 559 | විතක්ක 155 |
| වෘසු 37 | විකව 512 | විතක්කත 1,191 |
| වෘසුසඵ 34 | විකව 1,019, | විතමිඤ්ඤා 327 |
| වෘං 1,042 | විකත 1,019, 1,067 | විතමසජ්ඣ 112 |
| වෘරක 457 | විකතී 765 | විතත 139, 141, 992 |
| වෘරක360, 639, 1011, | විකතීනා 314 | විතඵ 126 |
| 1,184, 1,190 | විකප 954, 1,138 | විතරණ 420 |
| වෘරමාණ 294, 902 | විකපත 1,189, 1,199 | විතාන 299, 631, 974 |
| වෘරි 661, 1,063, 1,198 | විකසා 582 | විතුතන 596 |
| වෘරිජ 664, 895 | විකසිත 542 | විතත 485, 1,061 |
| වෘරිමග 683 | විකාර 765 | විතතී 87, 1,058 |
| වෘරිවෘත 47 | විනිරණ 581 | විනිත 746 |
| වෘරුණී 533, 876 | විකතනත 380 | විනිතර 768, 923, 974 |
| වෘල 258, 591, 661, | විකතම 398, 953 | විනිමිණණ 701 |
| 1,080 | විකතධිත 470 | විදෙසී 195, 267 |
| වෘලධි 371 | විකතකු 470 | විදර 759 |
| වෘලවිජ්ජි 357 | විකතකය 471 | විදරණ 991 |
| වෘලසඵ 371 | විත 1,076, [1,016 | විදිත 724, 757 |
| වෘලුකා 663 [1,119 | විගග 151, 400, | විදිසා 29 |
| වෘස 207, 290, 1,056, | විසාස 467 | විදුර 229 |
| වෘසමුණණ 306, 1,021 | විසාසාද 467 | විදු 220 |
| වෘසරාත 801 | විමකඛණ 228 | විදෙස 185 |
| වෘසත 307 | විමස 774 | විදෙසු 229 |
| වෘසතා 772 | විමාර 1,114 | විදුම 491 |
| වෘසනනී 577 | විමාරණ 151 | විදෙස 161 |
| වෘසපයාග 306 | විමිනිමිඤ්ඤා 170 | විදෙසී 315 |
| වෘසව 19 | විමිනිත 621 | විව 718 |
| වෘසාගාර 214 | විජත 353 | විමා 228 |
| වෘසිත 307 | විජය 402 | විම 816 |
| වෘසී 303, 439, 167 | විජාතා 235 | විමමා 235 |
| වෘසුඤ්ඤා 650 | විජත 289, 350, 1,029 | විමා 168, 914 |
| වෘසුදෙව 16 | විජ්ජමාත 788, 841 | විමාන 149 |

| ව. | ව. | ව. |
|------------------|------------------------|------------------------|
| විසි 90, 1,019 | විසෝග 104, 1,163, | විසය 91, 186, 806, |
| විසුර 765 | 1,167, 1,168, 1,171, | 1,040 |
| විසේධය 730 | 1,173 | විසයි 149 |
| විනාශ 27 | විරුකි 160 | විසර 629 |
| විනාස 628 | විරල 707 | විසලිත 958 |
| විනා 1,137 | විරුක 8 | විසාධා 59, 437 |
| විනාශන 2 | විරුම 128 | විසාණ 497, 867 |
| විනාස 770 | විරිය 156, 914, 1,004, | විසාද 1,113 |
| විනිත 369 | 1,091, 1,135 | විසාරද 223, 959 |
| විනාස 381 | විරිගන 157 | විසාල 700 |
| විසක 345 | විරා 550 | විසාලතා 285 |
| විසකි 385 | විරාජන 31 | විසාලා 597 |
| විපජ(ය)යාය 776 | විරාලන 31 | විසිඛා 202 |
| විපජයා 776 | විරෝධ 164 | විසිඛ 696, 1,176 |
| විපජිත 1,020 | විරෝධකමන 1,151 | විසුඛි 9 |
| විපලාස 776 | විරෝධි 345 | විසුඛිදෙව 842 |
| විපසනා 153 | විරෝධොනි 124 | විසමිතා 328 [1,197 |
| විපසි 229 | විලය 271 1,090, | විසෙස 792, 991, 1,195, |
| විපාස 1,050 | 1,091 | විසෙසන 300 |
| විපාති(ද)නා 326 | විලාස 123 | විසෙසණ 1,177 |
| විපිත 536 | විලාස 174 | විසා 146 |
| විපුල 700, 1,072 | විලිතනෙල 873 | විසාණන 420 |
| විස 108, 1,047 | විලිතනෙහන 282 | විසාච 129 |
| විසකමන 706 | විලිමිනාර 509 | විසාමන 353 |
| විසකවිසාර 169 | විලෙසන 306, 422 | විසානන 420 |
| විසලාස 124 | විවච්ච 8, 296 | විසාස 363 |
| විපුලිත 35 | විවර 649, 981, 1,019 | විසසුත 724 |
| විමුඛ 11 | විවරණ 965 | විගන 624 |
| විමගම 174, 1,087 | විමස 743 | විගගාධිත 633 |
| විගනාමධිත 898 | විමාද 400 | විගන 624 |
| විගම 485 | විමාදදී 863 | විගම 624 |
| විගාන 58 | විමාන 318 | විගජ 736 |
| විගාර 228 | විවිතන 353 | විගායන 1,012 |
| විභිතන 569 | විවිධ 717, 1,171 | විගායන 420 |
| විභූ 1,088 | විවේක 430, 1,114 | විගාර 857 |
| විභූසණ 283 | විස 655 | විලන 586 |
| විසනදිනා 603 | විසංඝයාග 780 | වි. 662 |
| විමනි 170 | විසච 746 | විමිත 1,174 |
| විමලාස 145 | විසකනිකා 173 | විජනි 316 |
| විමන 723 | විසද 1,073 | විණා 138 |
| විමල 670 | විසදනන 793 | විණාදිමාදන 144 |
| විමාන 25, 917 | විසධර 654 | විණාමාදී 510 |
| විමුඛනි 9 | විසකණිත 462 | විත 1,076 |
| විමාය 736 | වි(වි)සකණිකා 642 | විතරන 10 |
| විස 1,143 | විසපන 760 | |

| ට. | ච. | චා. |
|---------------------------|--------------------|-----------------------|
| විනිසකම 430 | වෙනස 553 | චා 107 (එන) |
| වි 202, 539, 934 | වෙනාලික 396 | චා:කාර 1,127 |
| විමංසා 154 | වෙද 104, 762, 817, | චා:සායන 420, 754 |
| විර 102, 380, 1,077 | 979, 1,034, 1,059 | චා:සාර 105,117,849, |
| විරා 550 | වෙදහ 110 | 1,133 |
| විසි 150, 452 | වෙදක 762 [1,095 | චා. |
| ච. | වෙදකා 154, 1,055, | චා:සා 611 |
| ච 106 (එන) | වෙදකිත 154 | චා:සා 585 |
| ච්චිචිතෙ 1,190 | වෙදි 222, 412 | චා:සා:කස 637 [1,048 |
| ච්චි 18 [189] | වෙදිකා 222 | චා:චිත 464, 879, |
| ච්චිකිසසසසසසසස | වෙදි 412 | චා:සා 228, 716, 926, |
| ච්චිස 254, 1,071 | වෙච් 762 | 1,065 |
| ච්චි 702 | වෙචිත 748 | චා:සා:කස 776 |
| ච්චිත 755, 796, 831, | වෙන(ක) 509 | චා:ච 762 |
| 1,007, 1,075 | වෙනනෙයස 633 | චා:සා 25 |
| ච්චිත:සා 113 | වෙච්චිකි 45 | චා:ස 764 |
| ච්චිකි 445, 905, 1,053, | වෙච්චල 606 | චා:චිකා 802 |
| 1,054, 1,057 [1,074] | වෙචා:ර 606 | චා:චා:ස 317 |
| චච 254, 496, 1,071, | වෙච 522 | චා:සක 89, 890, 940 |
| ච්චි 760, 785, 829, 1,176 | වෙචකුච 767, 1,041 | චා. |
| ච්චිසුත 892 | වෙචක 767 | චා:කාරක 110 |
| ච්චිචෙත 320 | වෙචසාගස 372 | චා:කුල 736 |
| ච්ච 195 | වෙචසා:ච්ච 783 | චා:ච 618 |
| ච. | වෙර 81, 161, 1,109 | චා:ච 323, 542 |
| ච 1,140, 1,150 | වෙරමණි 160 | චා:ච:සා:කස 552 |
| ච 106 (එන) | වෙරි 311 | චා:චිත 322 |
| චෙ 10, 940, 1,115 | වෙරෙචිත 62 | චා:පාද 161 |
| චෙරි 379 | වෙලා 06, 858, 060 | චා:හානි 525 |
| චෙරසක 21, 22 | වෙලුචිත 709, 1,072 | චා:ම 269, 1,012 |
| චෙරසකිකා 573 | වෙච්චිත 120 | චා:ස 768 |
| චෙජ 329 | වෙස 252, 906 | චා:ස 341, 1,008 |
| චෙකු 350 | චෙසාච 75 | චා. |
| චෙච 1,131 | චෙසාසි 14 | ච 185, 808 |
| චෙච්ච 138 | චෙසාලි 199 | ච 108 (එන) |
| චෙච්ච 1,131 | චෙසිසා 233 | ච 1,144, 1,151, 1,170 |
| චෙචිත 745 | චෙසිසා:ක 115 | ච 115, 118 |
| චෙච් 509 | චෙසි 233 | චා:සක 257, 747 |
| චෙච්චිත 511 | චෙසි 206 | චා:සකිකා 667 |
| චෙච් 258 | චෙස 415 | චා:ස 130 |
| චෙච්ච 510 | චෙසචික 32 | චා:සක 390 |
| චෙච් 400 | චෙසා:චික 109 | චා:චිත 854 |
| චෙච්චිච 511 [1,053] | චෙසා:ස 16 | චා:ච 124 |
| චෙච්ච 531, 908, | චෙචා:ස 46 | චා:චිච්ච 61 |
| චෙච්චික 514 | චෙචා:ස 46 | |
| චෙච්ච්ච 655 | චෙච්ච 599 | |
| | චෙච්ච්ච 491 | |

| ස. | ස. | ස. |
|--------------------------|-------------------------|------------------------|
| සංවිධාන 82, 1,051 | සංවිධාන 221 | සංවිධාන 1,119, |
| සංවිධාන 225 | සංවිධාන 221 | සංවිධාන 934 |
| සංවිධාන 1,183 | සංවිධාන 221 | සංවිධාන 101 |
| සංවිධාන 09 | සංවිධාන 530 [1,071 | සංවිධාන 199 |
| සංවිධාන 1,207 | සංවිධාන 503, 720 | සංවිධාන 199 |
| සංවිධාන 745 | සංවිධාන 393, 519, 1,115 | සංවිධාන 029 |
| සංවිධාන 916 | සංවිධාන 125, 720 | සංවිධාන 216 |
| සංවිධාන 833 | සංවිධාන 676, 690 | සංවිධාන 759 |
| සංවිධාන 111, 1,101 | සංවිධාන 832 | සංවිධාන 111 |
| සංවිධාන 170, 1,188, | සංවිධාන 792 | සංවිධාන 601 |
| 1,150 | සංවිධාන 676 | සංවිධාන 471 |
| සංවිධාන 1,108 | සංවිධාන 361 | සංවිධාන 057 |
| සංවිධාන 820 | සංවිධාන 815 | සංවිධාන 65 |
| සංවිධාන 630 | සංවිධාන 307, 722 | සංවිධාන 111 517 1,191 |
| සංවිධාන 116 | සංවිධාන 115 | සංවිධාන 737 |
| සංවිධාන 736 | සංවිධාන 173 | සංවිධාන 177 |
| සංවිධාන 373, 1,041 | සංවිධාන 172 | සංවිධාන 771, 1,153 |
| සංවිධාන 191, 1,026 | සංවිධාන 17 | සංවිධාන 647 |
| සංවිධාන 53, 702, 910 | සංවිධාන 710 | සංවිධාන 527 |
| සංවිධාන 706 | සංවිධාන 1020 | සංවිධාන 1,007 |
| සංවිධාන 621 | සංවිධාන 87- | සංවිධාන 171 |
| සංවිධාන 637 | සංවිධාන 760, 979 | සංවිධාන 41 (915 |
| සංවිධාන 621 [1,019 | සංවිධාන 821 | සංවිධාන 612, 104 |
| සංවිධාන 621, 644, | සංවිධාන 760 | සංවිධාන 022 |
| සංවිධාන 5, 15, 184, 316, | සංවිධාන 116, 915 | සංවිධාන 10 |
| 1,001, 1,005, 1,132 | සංවිධාන 01 | සංවිධාන 525 |
| සංවිධාන 095 | සංවිධාන 631 | සංවිධාන 62 |
| සංවිධාන 1,011 | සංවිධාන 911 | සංවිධාන 177 |
| සංවිධාන 286 | සංවිධාන 213, 1,154 | සංවිධාන 672 |
| සංවිධාන 162, 925 | සංවිධාන 401 629, 657 | සංවිධාන 549 |
| සංවිධාන 7 | 1,090 | සංවිධාන 155 |
| සංවිධාන 5 | සංවිධාන 340 | සංවිධාන 173 |
| සංවිධාන 316, 1,055 | සංවිධාන 1,115 | සංවිධාන 21 |
| සංවිධාන 275, 867 1,053 | සංවිධාන 0, 127, 500 | සංවිධාන 15 |
| සංවිධාන 740 | සංවිධාන 171 | සංවිධාන 97 915, 1,007, |
| සංවිධාන 215 | සංවිධාන 171 | 1,003 1,005, 1,009 |
| සංවිධාන 10, 911, 1,110 | සංවිධාන 725 | සංවිධාන 151 |
| සංවිධාන 11 | සංවිධාන 1,150 | සංවිධාන 5 |
| සංවිධාන 715 | සංවිධාන 215 | සංවිධාන 217 |
| සංවිධාන 221 | සංවිධාන 150 | සංවිධාන 670, 931 |
| සංවිධාන 120 | සංවිධාන 171 | සංවිධාන 57- |
| සංවිධාන 150 | සංවිධාන 710 | සංවිධාන 67 |
| සංවිධාන 775 | සංවිධාන 17, 357 | සංවිධාන 7, 10 1, |
| සංවිධාන 201 | සංවිධාන 333, 705 | 1,100, 1,101 |
| සංවිධාන 170 | සංවිධාන 355 | |

| ස. | ස. | ස. |
|---------------------|--------------------|-----------------------|
| සතිය 351, 392, 391, | සතිය 9, 777, 922, | සබ්බො 1,146 |
| 399, 1,050, 1,108 | 1,055, 1,162 | සබ්බු 1,161 |
| සතියවර 17 | සතියක 705 | සබ්බතම 335 |
| සතියු 343, 344, 463 | සතියොස 87 | සබ්බලොහ 905 |
| 1080, 1,122 | සතියම 769 | සබ්බමා 410 |
| සතියුඵලා 566 | සතියු 707 | සතා 210, 414, 1,106. |
| සතිය 385, 531, 527 | සතියක 372 | සතාච්ඡා 760 |
| 965, 1,099 | සතියුක 499 | සතාස 210 |
| සතියොද 344 | සතියුකිත 747 | සතාම 177, 1,096 |
| සතියමාන 469 | සතියුඵ 346 | 1,113 |
| සතිය 276, 1,052 | සතියුමිත 86 | සතාස 333 414 |
| සතියු 1 | සතියොස 124 | සම 529, 767, 922 |
| සතියුමණ්ණ 487 | සතියොසොනි 124 | 1,077 |
| සතියු 1,134 | සතියොසගර 347 | සමං 1,136 |
| සතියුදි 818 | සතියොස 170 | සමයා 702 |
| සතියුක 205 | සතියොස 129 | සමගි 845 |
| සතියු 1,153 | සතියු 763, 941 | සමච්ඡා 414 |
| සතියුගති 38 | සතියුකච්ඡා 556 | සමසොස 111 |
| සතියුකක 709 | සතියුකම 379 | සමච්ඡා 433 |
| සතියුකක 1,134 | සතියුකාස 377 | සමච්ඡුලොස 410 |
| සතියුරජුමි 783 | සතියුකිත 708, 770 | සමච්ඡා 702, 1,068 |
| සතියුස 530 | සතියුකිතාස 529 | සමච්ඡා 1068 |
| සතියුසතක 823 | සතියුකිතාන 907 | සමච්ඡා 858 |
| සතියුම 207 | සතියුකිති 770, 957 | සමච්ඡා 165 |
| සතියු 94, 128, 1050 | සතියුකිත 530 | සමච්ඡාමාන 2 |
| සතියුගාස 150 | සතියුකිතෙස 771 | සමච්ඡානො 1,146 |
| සතියුක 1,196 | සතියුකාස 1,165 | සමච්ඡානස 799 |
| සතියුල 187, 599 | සතියුම 517, 1045 | සමච්ඡානස 1,170 |
| සතියුල 611, 696 | සතියුකක 344 | 1,176 |
| සතියු 423, 949 | සතියුම 117, 1,093 | සමස 66, 161, 778 |
| සමං 1,117 | සතියුක 517 | 965, 1170 |
| සමාසුකක 733 | සමිම 243 | සමර 399 |
| සමං 1,136 | සමස 653, 934 | සමමාස 630, 775 |
| සමම 632 | සමසඤ්ඤ 229 | සමමිසිමි 1021 |
| සතියුකක 709, 713 | සමසද්ධා 655 | සමං 81, 922, 1161 |
| සතියු(නං) 1,153 | සමසඵණ 859 | ස(සා)මාච්ඡා 111 |
| සතියුක 1,153 | සමසරච්ඡ 650 | සමාති 155, 858, 1,035 |
| සතියුක 747 | සමස 499 1,114 | සමාන 530, 916 |
| සතියුක 6, 102, 228, | සමඵ 371 | සමාසක 1,188 |
| 728, 719, 811 | සමඵ 672 | සමාස 166 |
| සතියුකක 728 | සමල(ආ) 99 | සමාසනක 92 |
| සතියුකක 41 | සමබ්බ 702, 1026 | සමාසාර 1,187 |
| සතියුකක 732 | සමබ්බමානසද 620 | සමිත 749 811 |
| සතියුකක 761, [952 | සමබ්බඤ්ඤ 1 | සමිති, 414, 630, 1057 |
| සතියුකක 28, 332, | සමබ්බඤ්ඤාසා 791 | සමබ්බා 35 |

| ස. | ස. | ස. |
|---|--|------------------------------|
| සමිති 1,054, 1,168, 1,170, 1,179 | සමෝද 681 | සර්ව 93 |
| සමි 566 | සමෝනාග 101 | සර්ව 177, 1,090 |
| සමිප 705, 1,185 | සමෝජනී 223 | සර්ව 684 |
| සමිපාදි 1,160 | සමෝකාල 142 | සල 616 |
| සමිර 38 | සමෝද 87 | සල 643 |
| සමිරණ 37, 579 | සමෝ 127, 419, 1,154, 1,170, 1,179 | සල 616 |
| සමුග්‍ර 317 | සමෝදිපි 154 | සලාකා 1,079, 1,087 |
| සමුච්චය 1,183, 1,189 | සමෝපාස 413 | සලාදු 516 |
| සමුජ්ඣිත 754 | සමෝසමුච්ච 4 | සලිල 861 |
| සමුදය 630, 927 | සමුච්චා 1,157 | සලිලසාස 187 |
| සමුදය 629 | සමුජ්නී 223 | සලිලබ්‍ර 660 |
| සමුදය 659 | සමුච්චි 1,133 | සල 393, 567, 616, 1,087 |
| සමුසාස 1,099 | සය 1,144 | සලක 816 |
| සමුග්‍ර 629 | සයජි 327 | සලකක 330 |
| සමෝධාන 1,170 | සයන 308 | සලකි 563 |
| සමෝසරණයාන 801 | සයනිගාග 214 | සලවෙජ් 330 |
| සමපජ්ඣ 151 | සයමජ් 839 | සලනුක 710 |
| සමපච්චිත 790, 958, 1,144 | සයමු 4 | සලාප 124 |
| සමපනී 1,140 | සයමර 235 | සම 1,059 |
| සමපනි 385, 993 | සර 128, 388, 601, 678, 967, 1,049, 1,050 | සමන 60, 150, 934 |
| සමපනන 845 | සරක 534 | සමනි 681 |
| සමපරසික 86 | සරච 623 | සමනි 129 |
| සමපහංසන 1,186 | සරණ 7, 403, 947, 1,181 | සමක 672 |
| සමපහාර 399 | සරද 79, 81, 1,124 | සමක 719, 1,020 |
| සමපාන 50 | සරද්‍රවිභූත 984 | සස 617 |
| සමපාච 317 | සරච්චි 621 | සසකා 1,140 |
| සමප්පලික 542 | සරච 619 | සසක 52 |
| සමබ්‍ර 1,068 | සරච්ච 82 | සසක 403 |
| සමර 14 | සරමච්ච 131 | සසච 949 |
| සමර 512 | සරල 571 | සසකාන 1,040 |
| සමර 380 | සරලච්ච 306 | සසි 52 |
| සමනුල 703 | සරමා 390 | සසුර 246 |
| සමොධ 718, 1,085 | සරපි 678 | සසුර 250 |
| සමොගණ 769 | සරසා(සස)නි 682 | සස 452 |
| සමුච්ච 676 | සරගසා 411 | සසක 709 |
| සමානන 346 | සරච 458 | සසකදිපි 829 |
| සමාම 91b | සරසන 388 | සසනි 169 |
| සමාව 91, 274, 897, 977, 1,021, 1,162, 1,200 | සරිකච්ච 529 | සසරෙග 454 |
| සමාර 970 | සරිතා 681 | සසු 246 |
| සමාවන 1,183 | සරි 151 | සසුසුර 250 |
| සමාසන 121 | | සස 398, 557, 1,170, 1,199 |
| | | සස 1,136 |
| | | සසාර 269 |

| ස. | සා. | සා. |
|----------------------------|-------------------------------|-------------------------------|
| සහකාර 557 | සානු 007, 1,014 | සාලි 450, 1,007 |
| සහගත 833 | සානාමාන 1,192 | සාලුක 688 |
| සහජ 249 | සාප 1,093 | සාලොභිත 243 |
| සහජාදී 1,172 | සාපතෙස 485 | සාම 99 |
| සහන(ණ) 732 | සාපද 613, 934 | සාමණ 75 |
| සහධම්මික 438 | සාබ්බික 520 | සාමච්චි 199 |
| සහසා 474 | සාම 96, 108, 839 | සාමික(ච්චි) 417 |
| සහසා 1,148 | සාමං 839, 1,144 | සාස 329 |
| සහසාකම් 18 | සාමසුසු 718 | සාසන 557, 992 |
| සහසාරංසි 63 | සාමණේර 440 | සාසප 451, 1,116 |
| සහාය 316, 380, 1,088 | සාමණේරි 438 | සාහස 349, 1,130 |
| | සාමච්චිය 1,052 | සාහසා 1,148 |
| | සාමනන 706 | සානු 1,144 |
| | සාමල 96 | සාල 539, 562, 934 |
| | සාමා 571, 590, 839 | සාමුකා 626 |
| | සාමාජික 414 | සාමාර 519 |
| | සාමි 725, 1,084, 1,094, 1,200 | |
| සා 519 | සාමික 240, 1,041, 1,122 | සි. |
| සා 110 (එක) | සාමිපා 1,166 | සි 110 (එක) |
| සාන 459 | සාමිභවිතී 245 | සිංසපා 571 |
| සානගෙද 598 | සාමිභානු 247 | සිතනා 663 |
| සානවැන 120 | සාමි 725 | සිතනා 525, 919 |
| සාකීය 336, 1,193 | සාමුලු 461 | සිතනිමානා 438 |
| සාකුණික 513 | සාමිසගුණ 975 | සිතනා 110 |
| සාකෙත 201 | සාමිසවචා 878 | සිතනිත 720 |
| සාධා 542 | සාස 68 | සිවච 635, 1,085 |
| සාධානගර 199 | සාසං 1,155 | සිවචක 257 |
| සාධාමිත 614 | සාසක 388, 391, 1,049 | සිවචි 634 |
| සාමි 540 | සාර 933 | සිවර 512, 608, 993 |
| සාගර 659 | සාරග 617, 641, 1,050 | සිවරි 605, 1,114 |
| සාල 200 | සාරපි 376, 1,081 | සිවා 35, 351, 634, 872, 1,085 |
| සාහ 411 | සාරද 984 | සිවි 33, 634, 1,041 |
| සාචක 290 | සාරදී 588 | සිතාල 615 |
| සාණ(න) 291, 519, 528 | සාරමෙස 518 | සිතාල 555 |
| සාත 88 | සාරස 042 | සිත 497, 608, 887 |
| සාතකුමන 488 | සාරිපුතන 434 | සිතාර 102, 103, 104 |
| සාති 59 | සාරිඵලක 532 | සිතාල 615 |
| සාදිසා 1,174, 1,178, 1,185 | සාරිබා 839 | සිතිනි 498 |
| සාදු 1,067 | සාරුස 1,176 | සිතිවෙර 459 |
| සාදුකණ්ඩ 559 | සාල 244 | සිති 488, 590, 671 |
| සාධකතම 901 | සාලපණ්ණී 584 | සිංසාච 583 |
| සාධක 890 | සාල(ල)ච 556 | සිංසාචක 203, 1,010 |
| සාධාරණ 718 | සාලා 207, 934 | සිංසානිකා 324 |
| සාධිත 743 | | |
| සාධු 333, 693, 790 | | |
| සාධු 1,072, 1,144 | | |
| සාධුප්පිස 956 | | |

| සි. | සි. | සි. |
|--|------------------------------|---------------------------------|
| සිත 95, 175, 747, 999, 1,068, 1,070 | සිලාතු 652 | සංඝමාර 674 |
| සිතපණස 570 | සිලුබ්බ 605 | සංඝමාරය 200 |
| සිතපිත 96 | සිලුක 652 | සංඝමාර 1,117 |
| සිතබන 305 | සිලෙස 763, 774 | සංඝ 640 |
| සිතා 449 | සිලෙසුම 281 | සංඝ 85, 937 |
| සිස 959 | සිලොක 117, 1,041 | සංඝ 722 |
| සිසක 494 | සිම 7, 16, 88, 894, 1,094 | සංඝ 595 |
| සිම 13, 748 | සිමා 615 | සංඝමාර 253, 716' |
| සිමස 4, 451, 1,116 | සිමි 184 | සංඝ 74, 95, 274, 897, 977 |
| සිමලමම 990 | සිමිකා 373 | සංඝකාක 642 |
| සිමන 161 | සිමර 56, 70, 924 | සංඝ 88 |
| සිඞ් 890 | සිස 408 | සංඝමා 380 |
| සිනාන 299 | | සංඝම 704, 1,019, 1,071 |
| සිනිම 726 | සිතර 49 | සංඝමෙසිත 253 |
| සිතෙරා 26 | සිස 40, 929, 1,075, 1,153 | සංඝමෙස 2 |
| සිතෙහ 173 | සිත 56 | සංඝමෙසලස 857 |
| සිනේ 603 | සිතරංසි 52 | සංඝමෙසකි 1,046 |
| සිනුමාර 574 | සිතල 56, 174, 924 | සංඝමෙසකි 148 |
| සිනුර 494 | සිතා 449 | සංඝමෙසක 356 |
| සිනුව 368, 461, 1,051 | සිපද 326 | සංඝ(ස) මක 137 |
| සිනු 659, 681, 865 | සිමන 258 | සංඝමෙස 85 |
| සිනුසම 681 | සිමනනිති 230 | සංඝම 1,070 |
| සිප 528 | සිමා 226, 1,032, 1,135 | සංඝමන 1,087 |
| සිපසලා 212 | සිර 449 | සංඝමල 998 |
| සිප්පි (ප්පි) 676 | සිරග 828 | සංඝමලමක 101 |
| සිප්පිත 504 | සිල 178, 430, 1,091 | සංඝමලනි 18 |
| සිබන 1,005 | සිමපිතා 406 | සංඝමලන 418, 1,112 |
| සිබනනි 162 | සිස 256, 493, 1,016 | සංඝමලන 20 |
| සිබල 565 | සිසමෙස්ස 737 | සංඝමලන 698 |
| සිර 256, 542, 1,010, 1,093, 1,114 | සිස 611, 696 | සංඝමලන 320 |
| සිරසසි 946 | සිසකාද 899 | සංඝමලන 1,138, 1,154 |
| සිරා 270 | සිසරජර 216 | සංඝමලන 937 |
| සිරිසප 653 | සිසපුල 664 | සංඝමලන 518, 1,119 |
| සිරිමාස 306 | සිසපසාක 690 | සංඝ(ස) මෙම 518 |
| සිරි 82, 385, 906 | සිසම 185 | සංඝ 218 |
| සිරිස 571 | සිසාසන 357 | සංඝ 248 |
| සිරෙමෙසන 284 | | සංඝ 240, 724, 707 |
| සිරෙමක 283 | | සි 108, 123, 150, 934, 1,050 |
| සිරෙමණි 283 | | සුභිසිත 322 |
| සිරෙමෙසන 284 | | සුභන 523, 878 |
| සිලා 205 | | සුභනමෙසන 773 |
| සිලාසා 118 | | සුභනි 676 |

| අං. | අං. | අං. |
|------------------------|------------------------|----------------------|
| අං 1,150 | අං 146 | අං 114 (එක) |
| අං 437 | අං 14 | අං 435 |
| අං 26, 607, 998 | අං 533 | අං 308 |
| අං 7 | අං 62 | අං 583 |
| අං 503 | අං 640 | අං 095, 1,062, 1,114 |
| අං 503 | අං 480, 487, | අං 35 |
| අං 982 | අං 506 | අං 308 |
| අං 1,068, 1,069, 1 070 | අං 1,160 | අං 504, 539 |
| අං 758 | අං (ක) 519 | අං 95, 313, 1,073 |
| අං 215 | අං 23 | අං 646 |
| අං 1,163, 1,173 | අං 1,155 | අං (උ) කා 451 |
| අං 34 | අං 55 | අං 555 |
| අං 21 | අං 596 | අං 896 |
| අං 25, 1,021, 1,052 | අං 405 | අං 97 |
| අං 11 | අං 139, 142, 649, | අං 91, 97, 189, |
| අං 228 | අං 650, 915, 1,013 | අං 1,100 |
| අං 808 | අං 650 | අං 1,050, 1,088 |
| අං 596 | අං 253 | අං 741 |
| අං 877 | අං 672, 1,003 | අං 308, 637, 1,121 |
| අං 693 | අං (ක) 578 | අං 381, 894, |
| අං 230 | අං 157 | අං 1,056 |
| අං 633 | අං 428, 930 | අං 310 |
| අං 628 | අං 346 | අං 1,121 |
| අං 209 | අං 617, 1,115 | අං 558 |
| අං 958 | අං 513 | අං 575 |
| අං 193 | අං 1,068 | අං 281 |
| අං 176, 956 | අං 101 | අං 88, 695, 918 |
| අං 451 | අං 439 | අං 1,142 |
| අං 959 | අං 616 | අං 1,143 |
| අං 30 | අං 528 | අං 309, 422, 1,121 |
| අං 193 | අං 376, 604, 1,081, | අං 725 |
| අං 730 | අං 1,005 | අං 579 |
| අං 1,091 | අං 461 | අං 605, 904, 1,030, |
| අං 81, 691 | අං (ක) 519 | අං 1,113, 1,117 |
| අං 697 | අං 521 | අං 890 |
| අං 723 | අං 241 | අං 1,025 |
| අං 576 | අං 164, 1,018 | අං 558 |
| අං 20 | අං 461 | අං 591 |
| අං 11, 1 014 | අං 01, 62, 380, 1,077, | අං 312 |
| අං 15 | අං 1,102 | අං 1,055 |
| අං 1,056 | අං 727 | අං 689 |
| අං 27 | අං 895 | අං. |
| අං 19 | අං 329, 881 | අං 115 (එක) |
| අං 16 | අං 10 | අං 165, 1,170 |

| කො. | කො. | කො. |
|-------------------------|--|----------------------------------|
| සංගත 936 | කො. (අ) 519 | සංගත 369 |
| සංගත 476, 689 | කො. (ආ) 519 | සංගත 383 |
| සංගත 165 | කො. (ඇ) 1,191 | කො. 17 |
| සංගත 507 | කො. (ඈ) 1,165 | කො. 18, 97, 487, 869 |
| සංගත 95, 518, 1,119 | කො. (ඉ) 1,150 | කො. 301 |
| *සංගත 281 | කො. (ඊ) 1,150 | කො. 817 |
| සංගත 272 | කො. (උ) 118 (එක) | කො. 97, 1,016 |
| සංගත 365, 730, 931, 939 | කො. (ඌ) 610 | කො. 401 |
| සංගත 212 | කො. (ඍ) 607 | කො. 569 |
| සංගත 511 | කො. (ඎ) 752, 975 | කො. 1,139 |
| සංගත 609 | කො. (ඏ) 723, 1,008 | කො. 119 |
| සංගත 487 | කො. (ඐ) 400 | කො. 419 |
| සංගත 150, 931, 1,061 | කො. (එ) 39, 257, 265, 268, 365, 931, 1,007 | කො. 655 |
| සංගත 785 | කො. (ඒ) 383 | කො. 97, 1,008 |
| සංගත 435, 1,002 | කො. (ඓ) 367 | කො. 762 |
| සංගත (ඔ) 408, 930 | කො. (ඔ) 362 | කො. 118 |
| සංගත 327 | කො. (ඍ) 360 | කො. 1,110 |
| සංගත 596 | කො. (ඎ) 935 | කො. 418 |
| සංගත 249 | කො. (ඏ) 367 | කො. 118 |
| සංගත 223 | කො. (ඐ) 1,128 | කො. 175 |
| සංගත 518 | කො. (එ) 203 | කො. 175 |
| සංගත 672 | කො. (ඒ) 362 | කො. 102 |
| සංගත 216 | කො. (ඓ) 367 | |
| සංගත 882 | කො. (ඔ) 367 | කො. |
| සංගත 170, 1,051 | කො. (ඍ) 367 | කො. 1,159, 1,201 |
| සංගත 327 | කො. (ඎ) 819, 1,014 | කො. 119 (එක) |
| සංගත 660 | කො. (ඏ) 303 | කො. 197 |
| සංගත 61 | කො. (ඐ) 630 | කො. 1,129, 1,171 |
| සංගත 551 | කො. (එ) 1,014 | කො. 81, 1,062 |
| සංගත (ඒ) 603, 1,179 | කො. (ඒ) 152, 270, 952 | කො. 255, 1,116, 1,121 |
| සංගත 51 | කො. (ඓ) 915 | කො. 693 |
| සංගත 960 | කො. (ඔ) 125 | කො. 171 |
| සංගත 51, 1,131 | කො. (ඍ) 852 | කො. 87, 175, 1,108, 1,192, 1,191 |
| සංගත 567 | කො. (ඎ) 722 | |
| සංගත 817 | කො. (ඏ) 122 | කො. |
| සංගත 586 | කො. (ඐ) 403 | කො. 1,149, 1,197 |
| සංගත 312 | කො. (එ) 262 | කො. 120 (එක) |
| සංගත 360 | කො. (ඒ) 1,157, 1,193 | කො. 403 |
| සංගත 323 | කො. (ඓ) 1,139 | කො. 403 |
| සංගත 465 | කො. (ඔ) 205 | කො. 1,201 |
| සංගත 173 | කො. (ඍ) 368 | කො. 731 |
| | | කො. 1,171 |
| | | කො. 601 |
| | | කො. 36, 1,074 |

| යි. | වු. | පහ. |
|-------------------|-----------------|----------------------|
| තිමවනතු 606 | හු 122 (එක) | පෙතු 91, 972, 1,127, |
| තිමර.පි 62 | හුතාවය 34 | 1,132, 1,188, 1,197 |
| තිමාවල 606 [1,061 | හුතාස 35 | පෙතුකත 951 |
| තිරසස 486, 488, | හුසා 248 | පෙම 361, 487, 1,001 |
| තිරසසුගබ්බ 15 | | පෙමසා 79 |
| තිරි 158 | වු. | පෙරසසුක 343 |
| තිරිවෙර 591 | හුති 762 | පෙලා 174 |
| | | පෙසා 119 |
| යි. | පහ. | පහා. |
| තිත 699, 754, 930 | පෙ 1,130 | |
| 1,165, 1,174 | පෙ 122 (එක) | |
| තිසසා 1,155 | පෙසා 1,156 | පොතබ්බ 1,114 |
| තිලිත 747 | පෙති 385, 1,115 | පොමදබ්බ 418 |

එසිසො

එකකවරකොස.



තමා මුඩාස.

- 1 එකනකසාරදං සෙසං, ව්‍යෙදකකතලුණාකරං,
එකකවරාදිනා ධම්මා, දෙසිකාරං ජිනමුඛිං.
- 2 මිච්චිසෙත්තකරසං ධම්ම, ව්‍යෙදකපකසමිහවං,
එකනකපුජ්ඣං තෙන, මුනිනා දිලිව්ච්චුකා.
- 3 එකනකපුඤ්ඤනෙඛිතතභං, එකනකසාරසමිහවං,
එකනකවිජිතං සංඝං, ව්‍යෙදකලුණසාගරං.
- 4 සභිතා වණ්ණිතා කතා, ගක්ඛිතකරාදි ව්‍යඤ්චිතා,
ආරුද්‍රතා පසාභිතං සෙපි, ගාරවො ගරවො ව මෙ.
- 5 ව්‍යුහං සිරිසංසෙසභි, සඛිමමවංස ආලකෙ,
ගාවජ්ජ සොපකාරෙ හෙ, සාමුජ්ජන මමාසිකෙ.
- 6 ඉවෙව්ච්චනවිජිතසා, පණ්ණාමසානුගාවිතො,
ගකකකරංසෙ සඛිමකභි, නුඛාගං පුච්චෙවකසා.
- 7 දුඛිනිදෙද්දෙස මලිනාස, සක්කභාග නිරුක්ඛිතා,
පොරාණෙකකවරකොසෙ, රචිතං කිදිමකතං.
- 8 සාලිසභිකථාදිතං, වණ්ණසෙත වාචකෙ පි සො
සාසනෙ ගරා සෙසානං, කථං සාසෙඨි සඛිමකො.
- 9 සාසනාරං තතො භික්ඛා, පාමුසුඤ්ඤ කතාදිස,
ජිනපාඨාදිකෙ සත්තං, විචිතොකකවරං තථා.
- 10 සමුපුණ්ණකකවරකොසං, පුච්චසජ්ජනගොචරං,
පුච්චමඤ්ඤ දුකාරං, භූමිති ඛංසනං වරං.
- 11 සාසනෙ මෙ රචිකුචි, ඤ්ඤාලොකකරං පරං,
විරචිකමිතං දුකි, සාසනකභිමසෙසිකො.
- 12 භික්ඛාස ගරාචරානං, මනං විබුච්චිවණ්ණිකා,
ජිනපාඨාදිකෙ සාමුඛං, මහාගෙඨා සොචලං.

අසනු . 13 මුඛි සඛිතාච සදීස, භිසෙඛිඤ්ඤාසෙත රජ්ජ,
කිඤ්ඤ වීරභි වීරස, පුපෙද්දෙ අ පදපුරකෙ.

අසනු . 14 රසානුසාසනෙච්ච සොසෙඛි, මුද්දම පදපුරකෙ,
කිපානුකො ආ සලෙ, ගමිජ්ජි සකිකච්චිකො.

16 අභිමුච්ච සවිපාදි, කම්මා ලිඤ්ඤ පකඤ්ඤ,
මරිසාදුච්චිකම්මා, මඛිකාභිවිජිපු ආ,
කිච්චසාසන ගෙඤ්, පෙසනාදෙ වදිකුචි.

- ඉසහු 16 ඉ කාමේ අතික්කමේ ව, අජේඛසනේ ව දිසසභි,
පවසෙසා ගමනේ පසෙසා, ආගතේ ව සුජයායනේ
- ජයහු 17 ජ ලක්ඛි පෙම වානොසු, [උ සිවෙ දුක්ඛලාභනේ,
උසහු 18 උච්චම විසොගහත, ලාභ තික්ඛි සමිඛිසු,
සාතුතාචච්චිසාභාව, පබලසෙසා පකාසනේ,
දක්ඛග්ගකාසු කථනේ, සහතිමොක්ඛාදිකොසු ව
- උඉ-ඵ-යහු 19 උඉ පුච්ඡායං දුසොසාසිනේ, ඵ කාරොතු අජේ භවේ,
මයහු 20 මො බුග්ගහකාතිලක්කග්ගි, මොරපුමෙසු භුමියං,
කයහු 21 කො පුච්චෙ ව ජලේ සිසෙ, කො පකාසෙ තිලිගිකො
සිංයහු 22 නිසු නිසම පුච්ඡාසු, නිසමලෙ සමපටිච්ඡනේ,
සමිඛිනාමිකපදං කිං, ජලජේ,සදිසෙස තු කිං
- කිසහු 23 කි තු හිංසාමිතිණෙසු, [කු ජෙස සලො පතින්තිතා,
කු-පක-යහු . කු භුමි පාප සපෙච්ඡු, කුච්ඡිකේ අපසනේ බසං
බයහු . . 23 බමිඤ්ඤෙසු පුච්චෙ සග්ගො, පුඤ්ඤකාසෙ ව විචරේ,
නිග්ගහිතනතං පඛන, ලිතං වං ති පදං මතං
- ගොසහු 24 ගො ගොඤ්ඤෙවිපුමෙ සෙසෙ, පුච්ඡිඤ්ඤෙ ජලේ කරේ,
සග්ගො චිජ්ජ වාමාසං, භුමිතං ඤ්ඤෙ ව පුරිසෙ
25 ගිහරි බවෙඛි ගකිබෙඛි, වසෙ දුක්ඛි සගායතන,
සුරසසභි දිසාසභි, ගො සඤ්ඤෙ සමුද්දරිතො
- භු ජෙ-යහු 26 භු සඤ්ඤෙමේ කරිස, උසසග්ගෙ ගෙ භුච්චාරණේ,
ස සා-යහු 27 සො සඤ්චි සා පච්චසෙසු, සා කිංකිණියමුච්චනේ
ස-සා-බාහු 28 සො කාරාසගතෙ රභ්, සාගත වදනෙසු සා,
සි-පු-යහු . සි ගතසක්ඛිපනේ සු තු, සඤ්ඤෙහිගමනේ භවේ [තිඛි,
29 වුසෙකපෙසකඛරකොසෙ, පොරාඤ්ඤෙ චසෙච්ඡෙ
පුසකා සනකා සාලියථ, කථාදිසුභ් භෙදකා
29 කචග්ගමොලි අලිතං, සෙවිත පාදපංකජං,
තිසුතිතිසු තිසුසු, මුතිසෙථසු සාසනේ
30 කචග්ගපච්චිකතානං, තිච්ඡං සාරසග්ගවං,
සට්ඨාඤ්ඤාදසොසෙකා, සජ්ජනා මොදසනා කො
කචග්ගං නිසිතං.
- මසහු . . 31 මසු පොර තිමෙඤ්ඤෙ, මො කතිසෙසු මං මතා,
කාරිසෙ කාරිනොකාසු, පදිසුති පසොගතො
- වසන 32 ව වසෙ වසනෙ වසෙ, පොඤ්චිතනේ තථා,
පසන 32 ව වසෙ වසනෙ වසෙ, පොඤ්චිතනේ තථා,
උසන 32 ව වසෙ වසනෙ වසෙ, පොඤ්චිතනේ තථා,
උසන 32 ව වසෙ වසනෙ වසෙ, පොඤ්චිතනේ තථා,

- ව-නීපාත 33 සමුච්චියෙ බ්‍යතිරෙකෙ, විකයාප්‍රා: වධාරණේ,
විකාරාද්විතා නුකසිනෙ, පදසුරෙ ව දිසානි,
සංසගෙත්ථ ව නිපාතො, මෙකාරෙති පනිතතිකො
- මෙ-නීපාත 34 ජො පච්චියෙ කාරියෙ ව ජෙදනෙ ආහු රුලුතියා,
ජා භු බුලු වපාසාසු, ජී දිහති සිත නිවිජියෙ
පච්චිකෙන ජෙදනෙ ව, ජු තිත්ත භිණ ජෙදනෙ
- ජ-ජ-සු 35 ජො ජෙහදි කාරියෙ ව, චෙහිතෙ ජ්‍යාතිචෙජිකො,
ජගෙ පරජගෙ ජු තා, චෙග්‍ය දිහති ගතිසු ව
- ජ-ජ-සු 36 ජෙ ඛියෙ ජෙභු සාචිතං දුසිනාමිත්තගේ හමේ,
සජ්ඣායම ජො වාතාප්‍රා, නගේ ගිහරි වාපෙර
- ජ-ජ-සු 37 ජො භු උජ්ඣාතවයානෙ, සුඤ්ඤිතචිත්තාසුචි,
සජ්ඣායොපනිජ්ඣානෙසු, චෙදිතබ්බා විභාචිනා
- ද-ජ-සු 38 සුකාගේ ජොරෙච්ච, පච්චියෙණ්‍යාසාකාරියෙ,
සු චොචධාරණේ සුඤ්ඤේ, සුඤ්ඤගේ ව චිත්තනෙ,
මාදගේ ජොසනෙ වාපි, තිසෙ නිසාමනෙ කථා
- ද-ජ-සු 39 වකානිචිකක වකානිඤ, වකකරජ සමචිකො,
වකකසෙච්ච වචග්‍යාප්‍ර, නිවිජියං සාරසමිචං,
තචාසුඤ්ඤගොපගා, සජ්ඣා මොදගනාදුගො

මවගං නිසිතං.

- ව-සු 10 මො රචෙ මං භු පුච්චො, කරකොචෙ පනිතතිකං,
චි භු පනිතනෙ රත්ථ, ගමිගේ නිකමිගේ කථා
- ව-සු 41 කමමිඤ්ඤෙ ව සියා දකෙඛි, බ්‍යභොග අච්චාදකෙච්චි,
චු තාතිච්චිකෙ ඛංගෙ, විරුගෙ ව පනිතතිතා
- ච-සු 42 මහාරචෙ හරෙ පුඤ්ඤෙ, වඤ්ඤිමෙ ව ජො සියා,
චාමිති ඛාභුමිති ව කසා, කාරියෙ චා පනිතතිතා
- ච-මාභු 43 චා භු රුපපජ්ජනෙ චාභු චාභු සසාන පනතිසු,
ඛාගනෙ ගතාපේ ජෙචෙ, ගමනිති පනිතතිතා
- ව-සු 44 සංකරෙ තාස සඤ්ඤෙ, චිකාරෙ සමුද්දිචිකො,
චි භු පච්චිතා තාස, ගමිනෙ මතනෙ කථා,
- ච-සු 45 උපතාගෙ සියා සිංගෙ, ආදනෙ ව සථාරගං
ගිකක තිඤ්ඤේ සඤ්ඤෙ, චි කාරෙ සමුද්දිචිකො,
- ච-සු 46 චි භු මුඤ්ඤනෙත්ථ භොති, ත්තිකබ්බා විභාචිතා,
සුඤ්ඤමිං තිග්ගතමිති ව, චිකාරෙ සමුද්දිචිකො
- ච-සු 47 තිලොක මුඛිභු තසා, මුඛි මුඛිභු මුඛිකො,
මුඛිකො සාසනෙ ජෙග්‍ය, වාදිචග්ග මුඛිජනං
- ච-සු 48 නානත්ථ තිවිජියං සාරං, සමමෙ සාරමෙච්චිකො,
පසනනචිත්තා සමෙච්චි, තිසාමගච්ච චාචෙචි,

මවගං නිසිතං.

- තයනු 49 වොර සිහල වාලෙහු පව්වයෙ සබ්බනාමිකෙ,
තායනු නාකාරො] නා හු ධාතුමිති, පව්වයෙ සබ්බනාමිකෙ
- තිසනු 50 නී හු ධාතුමිති පව්වයෙ, සාධ්‍යාය ව පතිතනිකො,
තුසනු තුකාරො පව්වයෙ බ්‍යයෙ, පව්වතනී යථාරහං
- තෙසනු 51 පව්වතෙත උපයොගෙ ව, කරණෙ සංපදනීයෙ,
සාමිමි වානී ගොසයෙ, පමසිපෙහෙසු දිසානි
- තොයනු 52 පමමාපෙහ පව්වයමිති, ගොනාකාරො සමුදිරිකො,
තංයනු උපයොගෙ ව නං සයෙ, වසෙජානී පතිතනිකො
- තා-ති-ධාතු 53 නාතු පාලනපෙහ තීහ, ඡෙදනපෙහ පතිතනිකො
තු-නීපාත හෙදවධාරණෙකංසෙ, පුරණපෙහබ්‍යයං හු හු
- එයනු 54 මහලෙ හය තාණෙ ව, ගිරිමිති පව්වයමිති ව,
එතුසෙවිතෙසු අපෙහෙසු, ඡිකාරො සමුදිරිකො
- එයනු 55 එ පව්වයෙ පකාපෙවො, කාපෙ කොඨාසපෙහ රපි,
පි-පු-යනු පි තිප්පිතං පුකාරො හු, තිමිමිතෙත පව්වයෙ රපි
- එයනු 56 එ පව්වයෙ තනීයපෙහ, පකාරපෙහ ව දිසානී,
පු-පෙ ධාතු පු හු ධාතුමිති පුතිමිති, පෙසදෙසු සංඝාගෙ රපි
- දයනු 57 ද කලකමිති ධාතුමිති, [දනා දනෙ ව ඛඛනෙ,
ද-වාතු සමාදනෙ හබ්‍යදනෙ, කුසගෙ තිදු පුජකිකෙ
- දි-ද-යනු 58 දි හු බයෙ දුකකමිති, දු හු ගතිමිති පිලකෙ,
දෙයනු පද හු පාලනපෙහ ගොනී, පෙදිකබ්බා මිහාමිතා
- ද-උපසඨීය 59 දු කුමිතිසපපෙහෙසු, විරුපපෙහ පසසොහනෙ,
සිලාගාමා සමිධිසු, තිපෙජ වාතපදනාදිකෙ
- ධායනු 60 ඛකිනෙ ව ඛනෙසෙ ව, ධාතරි ධා පතිතනිතා,
ධි මු පෙ සනු ඛ මහ්‍යා ඛි හු භාපෙහ, පෙ පෙයෙ විනානොසියා
- ධා-ධාතු 61 ඛා චාරණෙ කර භාස, තාසාණෙපත සනිසු,
පිදහනෙ නීදනෙ ව, සදුහනු දුරෙස සියා
- ධු-ධා 62 ඛි හු ගති පෙරිසෙසු, කමිපනෙ ව තිමිමිතෙ,
පෙපාපෙ ඛාසනෙ ඛොපෙ, ආකුරරවනෙ රපි
- ඛ-ධා = භ්‍යා 63 පෙ පානෙ ඛි තිපාතො හු, ගරහපෙහ පතිතනිකො
- තයනු 64 භාසාණෙ සුගනෙ බනෙ, සමුපුණෙණ තසු කාරිසෙ,
තාපව්වයෙ මහකමිති, සුමෙ [ති කෙතරි ගපෙ
- තිසනු 65 තී ධාතුමිති උපසංගෙ, පදිසානී පයොගතො,
තුසනු කුමුසංගො[ගො හු කාමායං, ගොසසෙ, දහපජ්ජහ
- තොයනු 66 පව්වතෙත උපයොගෙ ව, කරණෙ සංපදනීයෙ,
තථා තිපාතමිතෙමිති, ගොසසෙ, සප්පවිතෙති
- භ-ධාතු 67 භි තෙස දමිතෙ තාසෙ, කසුනෙ පව්වතෙ රපි,
පිදසුනෙ කවිතෙපි, පව්වතනී යථාරහං

- 67 ආ භූ ප්‍රීතිය මිත්‍රයා, පදෙකු සංසලක වීමා,
ක-තිපාත පවිසෙයො පමාණේ වී නිපාතො සමුදිරිතො
- 68 නාමසේවී කං ති නිපාතො, පදිසාහි පසොගෙතො,
ති-උපසභී නිසෙසසා භාවසතභාසි, පුසතේ මොකො රුසිසු
- 69 ගෙහො දෙසො පමාහිත, පසාද නිසෙක වවිසෙ,
දසොතොසාත තිකමනො, පොහොගෙ සවිවධාරණ
- 70 සමිපෙ බකිනෙ පේකා, පොකොහොසො පරනිසු ව,
පාකුහොවෙ විසොගෙ ම, නිසෙසා දිවිති දිසාහි,
අපො නිහරණේ වෙවි, වරණොදෙ වී හී පියා
- 71 දහනොති දහනිදු වරුතිසසා, කාදිදු තාදී කුණමවිනසා,
ඉකුකිඉදිදු මුනිසාරසා, වසකොතිවකසිදු වරපෙසු සොගෙ
- 72 මුනිදුදහනොවරසමහොතො, පොකොකොදිකමෙකකවරකො,
ගෙදකදිපො ජලිතො මසෙවො, වරකවිතිකවහතු කලිපසාදී

ආවරණං නිසිතං

- 73 වානුණේසු පරමසේවී සො, රෙහෙ විසෙ අපොසෙ,
හිරි පොහිත පංතෙසු, පා කු වාතෙ වී පිතරී
- 74 පි ගතකරී කලකකමි, සු කරිකමි තිරසෙ,
පා කු පොහො වසෙ පෙතො, පුරණේ පි කු හපනෙ
- 75 නකකුණුක කමි] ස ධාතු පොධිපනාතනි ගමිනෙ,
පෙ කු ගති සොගහමි, මුධිසව පදිසාහි
- 76 දසොනෙ කපපෙර සගෙ, පසොසා ගති පුසිසු,
හිංසා පසාරංකො කානෙ, විසොහොවසෙවිසු පො,
හසෙවී පනෙවි පුදෙදුදු, පසහන පස නාදිසු
- 77 සකුකු සංවිකවිතෙසු, තිපෙහොසොසුකසෙවිවපො,
නිපවලවිවනෙ පසා, කාරිසෙ] ආ කු ධාතුසං
- 78 වා වාලෙකිපන] ධි ක උණුණෙක ගමිනෙ කපො,
පු ක පොවෙ පදිසාහි, කස කස පසොගෙතො
- 79 කාන සත මදෙද මසා කසොපී කාරිසෙ සෙව,
මො]වා කු කාරිසෙ වසා, පි]මො]වා කු වති වසකමිසං
- 80 පො හිසෙ ජකුගණේ වී, සෙ]මො]වි]වා කු පුසිසො,
වාන දිකතිමි මාසනෙ, පා කාරේ [හි කු ධාතුසං
- 81 භාසනෙ [කු ක ධාතුසෙ, පෙතො කුසතමිසුනෙ,
පාකුහොවෙ තිසතෙතොවිහිමිදෙදු කුතෙව රපි
- 82 පදිසා පාස පිවෙසු, විකකමි පවිවෙසු වී,
සකුගණේ අකිකාරේ, තිසාහිතසා කාරිසෙ
- 83 මකාරමුප්පනෙ වෙවි, මකාරේ සමුදිරිතො,
මා දකුමාන ධාතුසු, මා මාතු සිත පිසිසු

- මාසනු 84 මානනෙ අබ්‍යයෙ වානු, පරිසෙසෙවි තද බ්‍යසං,
මංසනු මං. තු මානසස කාරියෙ, මං අවන ජනාති සම්මතං.
- මියනු 85 මි තු ධාතු විභවන්සු, පව්වයෙ ගිංසනෙ තථා,
අනොතා පනවිපනෙ වෙව, පව්වතති යථාරහං
- මෙයනු 86 අවනච්ඡෙ සමසලොසෙයොතා, විසුසුතා තසදසසිතා,
මුයනු මු ධාතුයං බිකිනෙ ව, ජනනෙ සම්මනනනෙ රපි,
මෙ-ධාන මෙ ධාතු පටිදනෙ ව, ආදනෙ ව යථාරහං
- 87 පාමොක්ඛි ධාතාදි නරා නරියද, මොලිඨපාදමුඡ් ජේනවිකෙස
මොසාන පාදින වරාත මනී, නාතනථදිපො රවිතො මයෙවං,
88 මොහනිකාරවිධසුං කවිසෙඨපෙය්‍යං,
සොතූත ව්‍යථ විපුලසහවං සුචිරං,
සුඤ්ඤාති සුඤ් පටුභාවකරං සුචිරං,
ධාතෙරථ තං ධවිරතං සගිසා සුචිරං
- 89 අනඨගෙදං ජනමෙතං, සුඤ්චනු විසොධිතං,
මොහකඤ්ච පටුචාරිං, අනුඤ්චේ සදසතො
පව්‍යාං නිසිතං.
- 90 පව් පව්කවරවනත, වග්ගානං දසසිතො තයො,
හෙදනො වුච්චතෙ සාධු, අවග්ගානං තයොධුතා
- යසනු 91 යානෙ යාතරි වාසුමගි, කිකතිසලො ව ථොමනෙ,
පව්වයෙ ආගමෙ ඔසා හු, ඵදනාතසාපි කාරියෙ
- යාසනු 92 සබ්බතාමෙ බ්‍යජනෙ ව, ජදගඟණ් යථාරහං,
සා තු ධාතුමගි කාදිතා, කාරියෙ සබ්බතාමිතො
- සුයනු 93 යානාය වානු වාගෙ ව, ගති පාසුණනෙසු ව,
යොසනු යොසනු යු තු ධාතුමගි පව්වයෙ, ගතියං මිසුනමගි ව
විභතතියනතු සොකාරො, පව්වතති යථාරහං
- රයනු 94 කාමානනෙ අනුමගි ගේ, ජදගඟණ්පි පව්වයෙ,
ආගමෙ බ්‍යජනෙ වෙව, පදිසුතති පයොගතො
- රසනු 95 ගි තු සොඡණ්ඤ ධනෙ සලො ආදනෙ ධාතුයං පිව,
රියනු රියනු ගි තු ගතී ධාතුයව, ඵවාදිකාරියෙ හමෙ
- රු-රු 96 රු ධාතුයං ගතී සලො, රු සලො හය පව්වයෙ,
යනු රෙර යලො ධාතුයං ලග්ගො, විභතතිය මුදිරිතං,
රොයනු රොයනු රොකාතො පව්වයෙ මතො, පදිසුතති පයොගතො
- ලයනු 97 පව්වයෙ ආගමෙ ලො තු නිග්ගභිතසා කාරියෙ,
රකාර දකාරාතව, කාරියෙ දෙවරාජති
- ලාසනු 98 වදගඟණ් බ්‍යජනෙ ව, ලකාර මාචකෙසු ව,
ලා ධාතියං ආදනෙ ව, පව්වතති ගතියං රපි
- ලියනු 99 ලි ව්‍යනා ලියනෙ නාසෙ, රජනා ලයනෙ [ලු ත,
ලුසනු ලුසනු ජේදනෙ වායනෙ වාපි, පව්වතති සමුදිරිතො

- විසඳු 100 විකත මාළුන නාගෙසු, පව්වසෙ බැරණෙ ව වෙටා,
කාරියෙ මිදු දන්නානං, මාන මානාරියෙ රපි,
ලකාරියා ගමෙ මාපි, පදියුනි පයෝගනො
- වියඳු 101 වා තු ධාතුනිපාතෙසු, විච්චිති පසු කාරියෙ,
ගති ගතින සමෙසු, ආදනෙ පවසෙත රපි
- 102 සමුච්චියෙ මොපමායං, සංසතෙ පදසුරණේ,
වච්චිත විභාසායං, වසුගෙය ව විකප්පනෙ
- වියඳු 103 වි තු ධාතුපසුගෙසු, පකඛි පකඛිකුතෙසු ව,
වි-ධාතු සංසිඛ්ඛනෙ විනාසායං, පදියුනි පයෝගනො
- වි-උපසග්ගී 104 මිවිධා තිසයා භාවෙ, භුතති සුරියා ච්චියෙ,
විගොගෙ කලගෙ පාතු, භාවෙ භාවෙව තුච්චනෙ
- 105 දුරු නභිමුච්චෙසු, මොගානවිච්චිසු ව,
පධාන දකඛිතා වෙද, සහතා දෙ ව දියුනි
- වියඳු 106 මු ධාතුයං තිබ්බිනිමිති, සංවරෙ [වෙ තු ධාතුයං,
වෙසඳු තනාමායෙ වාසෙ කංසෙ, පදසුරණේ බරයං මනං
- වෙසඳු 107 පව්වසෙය උපයෝගෙ ව, කරණේ සමුද්දතිසෙ,
සාමිසු වචනෙ වෙව, තවෙව පදසුරණේ
- වෙස-උපසග්ගී 108 වෙ වෙ වා තු කාරියෙ මොසු] වෙස වෙසා කඛිතාන
[විහතරියං
- සසඳු 108 සහ සමාන පසුච්ච, සනති නමානං කාරියෙ,
පව්වසෙ බැරණෙ අනත,තිසෙ සො යනති මච්චිවෙ
- සසඳු 109 වෙසෙත ව රකඛසෙ]සා තු,සොණේ සකුරි ධාතුයං,
ආදෙස සිරි විහතති, හරියායං පකිතතිසො
- සා-ධාතු 110 ගාමසෙ නනුකරණේ, පාතෙ [වි තු විහතරියං,
සව්වසෙ ධාතුයං පසවෙ, සස වචිත වෙදනෙ
- සසඳු 111 ගතියං රුගණේ සි ති, සසෙ පවසානෙ රපි,
සු ධාතුයං විහතතිමිති, තිපාතු පසුගෙසු ව.
- සු-ධාතු 112 සවතා ගිතවෙ පාතෙ, ගිංස ගුගවිමොචනෙ,
ගතිසකුත නිසොනා ප, විග විසුභ සොචනෙ
- 113 සොත විකුසුණේ තවාර, කුසාර විසුකුණේ රපි,
කුසුකුණේ ව තිසතෙව, සියා සුචරතෙව රපි
- සු-උපසග්ගී 114 සොගතෙව සුචෙ සමිසි, තුස සුචු සමිසිසු,
සෙ නිගමෙ විහතතරි, ධාතුයං ගතියං පවෙ
- සොසඳු 115 සො තු පව්වසෙ නාසවිතං, කාරියෙ භාග කසුකෙ,
සං තු තිත සුචෙ සාචු, ජනෙ අරිස සුගාලෙ
- සංසඳු 116 කාරියෙ තංසමිතං සමිති තිබ්බානෙති පකිතතිසො,
සං සමොධාන සංවෙස, සමිතතත සමිසිසු
- 117 සමිතා තුස සහසතො, සමුච්චෙසු ස ගනෙ,
පුච්චනෙ පසවෙ වෙව, සුචයං සුභ සුභ සුභිසං.

- හසනු 118 භාසාගේ පච්චයෙ ධය්‍ය, කය්‍යාපි කාරියෙ භවෙ,
නිපාත මනෙතා බ්‍යජනෙ, දුමමනෙහු සිවෙ රපි.
- හා-ධානු 119 විසාදෙ භමිණෙ] හා තු, හායනෙ වජනෙ රපි,
හායනු . නිපාතෙ ධාතුයං ඛෙදෙ, සොකා දුකඛ මුදෙ රිතො
- හියනු 120 හි පච්චයෙ බ්‍යයෙ ධාතු, විභතති [හති වුබ්බිසං,
හි-බාතු . පච්චතනෙ පතීඨායං, හිංසනෙ තාසනෙ රපි.
- හි-නිපාත 121 හෙතො වධාරණෙ පද, පුරණෙ බ්‍යුත කමති,
විසෙස දුකඛ සවෙමසු, තහකතෙ ව පතීතතිතො
- හු-ධාතු 122 හු දනෙ හබ්‍යදනෙ තු, පභොතෙ සමිතෙ රපි,
හු-සනු . පවුරෙ විතනෙ සත්තා, යා ද නෙ] ධාතුයං පි ව,
හෙ-හං-සනු හෙ නිවාමිතතණෙ හං තු, පච්චයෙ සමුදිරිතො
- ලයනු. 123 ලුභාගේ බ්‍යජනෙ ධාතු, ආදනෙ [භං තු මාධවෙ,
ආයනු බිඤ්ඤා නාම විභතතිසු, නිගගතිතය්‍ය කාරියෙ.

අති සමුදිරිතති නාම මහාපච්චරත පකාසකාසානො පරිවහෙතඨා:
විරවිතා ඵකකචරකොසං නාම සද්දපපකරිණං පරිසමිතො.

විගනාසංඝ.

හමො වුඛාසං.

- 1 විභජ්ජවාදි සමුඛා, බමමං සුජනෙසෙවිතං
සංසව වජ්ජිඨා කය්‍යං, විභතාසංඝං සුදුරුභං
- 2 විජ්ජමානොපි සුකකාදි, යථා දිපාදිකෙ සති,
බ්‍යතතිමායාති කතකාදි, අනො ඵලං විභතතියා
- 3 පඨමෙකා දසත්ථෙහි, දසමති දුතියා භවෙ,
තතියා සොලසත්ථෙහි, වතුජි වුදුසිරිතා
- 4 පචමි වුදු සත්ථෙහි, ජඨි ඵකාදසිරිතා,
සහකමෙසනාද සත්ථෙහි, විසතත සත්තාසිතියං

කතමො පඨමා ඛිභාදසෙසා.

- සුඨමා. . 5 ශ්‍රීභ හෙතු කතතු කමම, කරණෙ සමසදනනෙත්,
සාමිතාවති භුගමම දිසා, ලපනෙ පඨමා භවෙ.
- 6 වුභවා දසබලොකාදි, ශ්‍රීභනොති තනො කමා,
සො බොච්චිකාමා ගෙසෙති, සොච පබ්බජිතො නගෙ
- 7 සත්ථාර දෙසිතො ධවෙමා, පඨයා විතත මදිනතව,
කාරකො දෙති විපානො, සබ්බෙ වුඛා තු තනාදි ව
- 8 ලොභාදසො ඉමෙ ධමමා, වුභවා දුරකරෙ භවෙ,
භගවා විතත මසසරෙ, දිසා යොගෙන සො කද,
හො රුජලපනෙ වෙච්ච, පසොගාති යථාරතං

කතාමො දුතියා දසකෙට්ඨා.

- විනිසා 9 කම්මයොපෙතන කම්මසප වචනියෙසු කරණේ,
ච්චිනකයොපෙත සම්පදුතෙ, අවභී භුමම් සාමාපෙත,
කාලපෙත වෙච ඵනෙසු, අපෙතසු දුතියා මනා
- 10 රථං කාණේති පුපෙතන, ගාමං රමණීයං හිතං,
පබ්බජ්ජං අනුපබ්බජ්ජි, සවෙ මං කාලපියසති
- 11 සත්තාහං භොජනං භුංඤ්ඤි, භොජනං වතරාජිති,
පච්චාදා මං ගතවා, මනුසා මංසං විරමං
- 12 අගාරං අජඤ්චසකා, හිතාසුසංසච්චි පිඨිකො,
පුබ්බිණ්ණසමීයං කතාදී, පයොගාති යථාරහං

දුතියා විග්නානන්දා සමාසනා

තනියා සොලසකෙට්ඨා කතාමො.

- ගාගියා 13 කරණේ කතන කමෙම ව, ක්‍රියා පචගග ලකවණේ,
කාලච්චා පච්චිකො, යච්චධි ගතභු තිමිකාපෙත
- 14 සහජා දුගසමිපෙති, විසෙසණාදිකෙ භුමෙමි,
තනියා වාචකා කොතාති, සොලසජාදිකෙසච්චි
- 15 රුකං ජිඤ්ඤි චපෙතන, ධම්මො බුපෙතන දෙසිකො,
තිලෙභි වෙපෙතන වසති, ඵනාපෙතෙච්චි පාසුණි
- 16 කාලි හිතෙතන ජිපෙත, ඤාපෙති පච්චෙසවකො,
කාලෙත ධම්මසච්චිණං, භොජනෙතාති ධාවති
- 17 අසත්තා සමහර කතානං, පෙතන බුත්තාමිපෙ මයං,
ධම්මෙතන වසති හිතා, නාමො දකෙතන හඤ්ඤකො
- 18 පුපෙතන සහ භුමෙතා පෙත, කාණං පසසති වකුට්ඨා,
සුච්චෙතොත අභිරුපෙත, තනියා සත්ත වසසිකො,
පෙතන වො පත සමෙත, පයොගාති යථාරහං

තනියා විග්නානන්දා සමාසනා

මහුච්චි මුද්දසකෙට්ඨා කතාමො.

- මහුච්චි 19 සම්පදුතෙ තනියපෙත, භොපෙත කමෙම ව ආර්ථෙට්ඨ,
අනුත්තා නාදරපෙතසු, භුං කදුජාල සාමි ව,
භුමෙමි ව දසනපෙත ව, මුද්දස වකුච්චි මනා
- 20 හිතාසුසන දෙති පෙත පපි, තබ්බණ්ණ අඤ්ඤා පිහයං,
නමො පෙත බුච්චි විරහී, සගගසන ගමපෙතන වා
- 21 ආර්ථො පෙ ම රාජා පෙතාති, ආසුණ්ණති බුබ්බසනෙ,
කසිසස තං අහං මඤ්ඤා, බුබ්බසං ජිපිතං වජ්ජ
- 22 අනුකච්චාය දෙසෙතභු, අලපෙම රතනත්තයං,
අලපෙම පෙත ධිපෙතන, අත්ථාස මෙ ගචං දිපෙතො
- 23 භුගග වසන ආවිහරො, දසනතං කාමනා කච්චි, [පෙතො
පෙසු පෙසු සිත්තපෙතසු, පුතාති ගණ්ණයස පච්චි
මහුච්චි විග්නානන්දා සමාසනා

මහුච්චි විග්නානන්දා සමාසනා

පවිත්‍ර වුද්දසපණ්ඩා කතාවෝ.

- පවිත්‍ර . . 24 අවධි භූමි සමිතෙති, කම්ම හෙතු තනියා වී,
ගුණධාත විවිතතෙත්, මනෙකි පහව රතනිණේ,
භොගපණ්ඩා කාලපණ්ඩා වී, වුද්දසපණ්ඩා පවිත්‍රි හවේ.
- 25 පාපා විතතං නිවාරණෙ, යසනි, වෙමං භවතා භස්
පුරිසසමා පාද ප්‍රී, සුචණ්ණසමා ජවිදද.
- 26 කසමා හෙතු නම්යසනෝ, සතසමා මනෙකා තරො,
පසුද්දස පුගනිං යනනී, ඉතො වුද්දස භොජනෙ
- 27 විවිතතා පාපනා ධම්මා, කොසා විජනිතී කුජරං
තිමවතා පහවනනී, නානෙ රතනිනනී කපුලා.
- 28 කිමදුරො ඉතො භාමො, ඉතො එන කපුලී වී, [න
පනවිපෙතෙත් අසෙද්දසං, ඉතො පංඝාගවිසුද්ද

පවිත්‍ර විභක්‍ෂණෝ සමිතෝ.

ජම්භිකාදසපණ්ඩා කතාවෝ.

- සපනවි . . 29 සාමිතපණ්ඩා හෙතුසොගපණ්ඩා, කතකු කපමම වී කරණ
අවධිතාතාදරපණ්ඩා, නිවාරණ භූමම පි වී,
තදපණ්ඩා කාදසපණ්ඩා, ජම්භි වාචනා විසෙද්දසං.
- 30 භික්ඛුසා විවරං කියා, හෙතු භොණාන විපනී,
කො ධාරා පුජිතො රසෙද්දසං, පාපසා අකරණං පුච්ච
- 31 සපනසා පතනා පුරෙතී, භිතො දුකච්චසාහං සං
රුද්දසො දුරකසා වී, පවිත්‍රි වුද්දසාසනෙ.
- 32 පවකලාසං නාරිතො, සාමා දුසානිය නමා,
කුසලා නවිවිසාසා, සුචණ්ණං කුච්චලසා වී

ජම්භි විභක්‍ෂණෝ සමිතෝ.

සතකමසකාදසපණ්ඩා කතාවෝ.

- සපනවි . . 33 භූමි කම්මතිමිතතපණ්ඩා, කරණ පමිතා වධී,
වුද්දස පොගතාදර, නිවාරණ පි කාලෙ වී,
භාවපණ්ඩා කාදසපණ්ඩා, සතකම වාචනා මතා.
- 34 ගවිජිතෙර මිදකතනිකෙ, අභිවාදෙතනී භික්ඛුසු,
දපනසු භසෙද්දසෙ නානො, පතන පිචාස පොච්ච:
- 35 සුචියෙ උසනෙත ගජ, රතනිනනී කදලීසු වී,
පතප්චං සංභෙ දිපනං, රුද්දසාසමි වී දුරකෙ.
- 36 පවිකෙසු වී ධාවපනා, භාලො නාලෙ පවුජ්ජ
අපනසු දාගසො වෙව, සතකම විභක්‍ෂණි මතා.
- 37 භික්ඛො වී විභක්‍ෂණෝ, සරා සමිච්චි පාණිතො
සමාව සමිච්චි සංභාසා, පිසං පිසංචකු පවිතා.

විභක්‍ෂණෝ සමිතෝ.